


36 වන කාණ්ඩය

9 වන කලාපය



සිකුරාද

1985 සැප්තැම්බර් 20



# පාර්ලිමේන්තු විවාද

(හැන්සාඩ්)

නිල වාර්තාව

(අශෝධිත පිටපත)

අන්තර්ගත ප්‍රධාන කරුණු

ජනාධිපතිතුමාගෙන් ලත් සන්දේශය :

මහරජාණන්ගේ ප්‍රකාශනය

ප්‍රශ්නවලට වාර්තා පිළිතුරු

ආනයන සහ අපනයන (පාලන) (සංශෝධන) පහත් හෙටුම්පත :

පළමුවන වර නියමිත ලදී.

මහරජාණන්ගේ ප්‍රකාශනය

ප්‍රශ්නවලට ලිඛිත පිළිතුරු

1082



38



# വേദി ശാസ്ത്രകൃതികൾ

(വിവർത്തനം)

വേദവേദി

(അദ്ധ്യക്ഷൻ)

ശാസ്ത്രകൃതികൾ

1082

38

## பாராளுமன்ற விவாதங்கள்

(ஹன்சார்ட்)

அதிகார அறிக்கை

(பிழை திருத்தப்படாதது)

பிரதான உள்ளடக்கம்

சனாதிபதியிடமிருந்து வந்த செய்தி :

பொதுசனப் பாதுகாப்புப் பிரகடனம்

வினாக்களுக்கு வாய்மூல விடைகள்

ஏற்றுமதிகள், இறக்குமதிகள் (கட்டுப்பாடு) (திருத்தம்) சட்டமூலம் :

முதன்முறை மதிப்பிடப்பட்டது

பொதுசனப் பாதுகாப்புப் பிரகடனம்

வினாக்களுக்கு எழுத்துமூல விடைகள்

Volume 36  
No. 9

Friday  
20th September 1985

## PARLIAMENTARY DEBATES

(HANSARD)

OFFICIAL REPORT

(Uncorrected)

## PRINCIPAL CONTENTS

MESSAGE FROM THE PRESIDENT :

Public Security Proclamation

ORAL ANSWERS TO QUESTIONS

IMPORTS AND EXPORTS (CONTROL) (AMENDMENT)

BILL :

Read the First time

2-A 086164-2,825 (85/09)

PUBLIC SECURITY PROCLAMATION

WRITTEN ANSWERS TO QUESTIONS

PARLIAMENTARY DEBATES

(continued)

(continued)

(continued)

(continued)

(continued)

(continued)

PARLIAMENTARY DEBATES

(HANSARD)

OFFICIAL REPORT

(continued)

PRINCIPAL CONTENTS

PUBLIC SECURITY PROTECTION  
WRITTEN ANSWERS TO QUESTIONS

MESSAGE FROM THE PRESIDENT  
Public Security Proclamation  
ORAL ANSWERS TO QUESTIONS

IMPORTS AND EXPORTS (CONTROLLING) (AMENDMENT)  
BILL

Printed in Great Britain

© Crown Copyright 1955

# පාර්ලිමේන්තුව பாராளுமன்றம் PARLIAMENT

1985 සැප්තැම්බර් 20 වන සිකුරාදා  
வெள்ளிக்கிழமை, 20 செப்டெம்பர் 1985  
Friday, 20th September 1985

ශ්‍රී. න. 9.30 ට පාර්ලිමේන්තුව රැස් විය. නියෝජ්‍ය කථානායකතුමා [නෝමන් වොයිලන්ත මහතා] මුලාසනා කළේය.

பாராளுமன்றம் மு. ப. 9.30 மணிக்குக் கூடியது. பிரதிச் சபாநாயகர் அவர்கள் [திரு. நோமன் வைத்யரத்ன] தலைமை வகித்தார்கள்.

The Parliament met at 9.30 a.m. MR. DEPUTY SPEAKER (MR. NORMAN WAIDYARATNA) in the Chair.

## ජනාධිපතිතුමාගෙන් ලත් සන්දේශය சனாதிபதியிடமிருந்து வந்த செய்தி MESSAGE FROM THE PRESIDENT

මහජන ආරක්ෂක ප්‍රකාශනය  
பொதுசனப் பாதுகாப்புப் பிரகடனம்  
PUBLIC SECURITY PROCLAMATION

නියෝජ්‍ය කථානායකතුමා  
(பிரதிச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

I have received the following Message from His Excellency the President :

ශ්‍රී ලංකා ජනාධිපති  
இலங்கையின் சனாதிபதி  
PRESIDENT OF SRI LANKA

No. IS/133

Colombo, September 17, 1985.

Hon. Mr. Speaker,

By Proclamation dated September 17, 1985, and made under section 2 of the Public Security Ordinance (Cap 40), as amended by Act No. 8 of 1959 and Law No. 6 of 1978, I have declared that the provisions of Part II of the aforesaid Ordinance shall come into operation on September 18, 1985, throughout Sri Lanka.

In compliance with paragraph (4) of Article 155 of the Constitution, I do hereby communicate to Parliament that the reason for making the Proclamation as aforesaid is for the preservation of public order and the maintenance of supplies and services essential to the life of the community.

J. R. JAYEWARDENE,  
President.

Hon. Speaker of the Parliament.

## ලිපිලේඛනාදිය පිළිගැන්වීම சமர்ப்பிக்கப்பட்ட பத்திரங்கள் PAPERS PRESENTED

- (1) Supplementary Estimate No. 9 of 1985.
- (2) Annual Report and Statement of Accounts of the Land Reform Commission for 1983.
- (3) Two sets of By-laws made under Sections 267 and 272 of the Municipal Councils Ordinance (Chapter 252).

- (4) Annual Report of the Central Environmental Authority for 1982. - [Mr. M. Vincent Perera, on behalf of the Prime Minister, Minister of Local Government, Housing and Construction, Minister of Highways and Minister of Emergency Civil Administration.]

Annual Report of the Sri Lanka Export Development Board for 1983. - [Mr. M. S. Amarasinghe.]

- (1) Annual Report and Accounts of the Silk and Allied Products Development Authority for 1981.
- (2) Annual Report and Accounts of the Sri Lanka Cashew Corporation for 1982. - [Mr. M. Vincent Perera, on behalf of the Minister of Public Administration and Minister of Plantation Industries.]

Administration Report of the Sri Lanka Rupavahini Corporation for 1982. - [Mr. M. Vincent Perera, on behalf of the Minister of State.]

සභාවේදය මත තිබිය යුතුයයි නියෝග කරන ලදී.  
சபைமேல் இரூக்க கட்டவேண்டியபட்டது.  
Ordered to lie upon the Table.

## පෙත්සම් மனுக்கள் PETITIONS

නියෝජ්‍ය කථානායකතුමා  
(பிரதிச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

Hon. Member for Badulla [Pause]. Not here.

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා (ගාල්ල)  
(கலாநிதி டபிள்யூ. தஹநாயக்க — காலி) :  
(Dr. W. Dahanayake - Galle)

I present the following petitions :

- 1. Petition from Mr. R. K. Perrly of Baratuduwa, Dodanduwa.
- 2. Petition from Mrs. M. J. Noor Zeeniya of No. 66/1, Richmond Hill Road, Galle.

සරත් මුත්තේවෙගම මහතා (කලවාන)  
(திரு. சரத் முத்தேட்டுவெகம — கலவான)  
(Mr. Sarath Muttetuwegama - Kalawana)

ගරු නියෝජ්‍ය කථානායකතුමාහි, පහත සඳහන් පෙත්සම් දෙක මම ඉදිරිපත් කරනවා :

- (1) පැල්මඩුල්ල, මීගහොඩි, පිටවත්ත කඩේ බාරේ, වාරගම, ලියනගේ ගුණසේකර මහතාගෙන් ලැබුණු පෙත්සම.
- (2) කල්-පිළිය, දඹුල්ලේ ගොරු, " තිමල් සෙවන " හි පදිංචි එච්. එම්. ජයසේකර මහතාගෙන් ලැබුණු පෙත්සම.

ඉදිරිපත් කරන ලද පෙත්සම් මහජන පෙත්සම් කාරක සභාවට පැවරිය යුතු යයි නියෝග කරන ලදී.

சமர்ப்பிக்கப்பட்ட மனுக்களைப் பொதுமனுக் குழுவுக்குச் சாட்டக் கட்டவேண்டிய பட்டது.

Petitions ordered to be referred to the Public Petitions Committee.

**ප්‍රශ්නවලට වාචික පිළිතුරු**  
**විනෝදකරු වාචික පිළිතුරු**  
**ORAL ANSWERS TO QUESTIONS**

පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව : සේවකයන්  
 පුනර්වාழ්වුත් තිணිකිකාමය : නායකයා  
 DEPARTMENT OF REHABILITATION : EMPLOYEES  
 447/85

3. ලක්ෂ්මන් ජයකොඩි මහතා (අත්තකරලේ)  
 (திரு. லக்ஷ்மன் ஜயக்கொடி — அத்தனாகல்)  
 (Mr. Lakshman Jayakody-Attanagalla)

පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා දැමුණුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

- (අ) 1978.12.31 දින සිට පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව වසා දැමීම නිසා රැකියා අහිමි වන දෙපාර්තමේන්තු සේවකයන් සම්බන්ධව එකමාගේ අමාත්‍යාංශයේ ලේකම් විසින් පුනරුත්ථාපන කොමසාරිස්වරයා වෙත යවන ලද ලිපිය සහාය කරනවාද ?
- (ආ) එම වසා දැමීම නිසා රැකියා අහිමි වූ අයගෙන් කොපමණ සංඛ්‍යාවකට වෙනත් ස්ථානවල රැකියා ලබා දී තිබේද ? කොපමණ සංඛ්‍යාවකට රැකියා ලබා දී තුරුද ?
- (ඇ) රැකියා නොලද අයට රැකියා ලබා දීම පිණිස ඉක්මන් ක්‍රියා මාර්ගයක් ගන්නවාද ?
- (ඈ) එසේ නොවේ නම් ඒ මන්ද ?

පාරාමුණුරු අමාත්‍යවරයා, විනෝදකරුගේ ප්‍රශ්නවලට පිළිතුරු සපයීම සඳහා :

- (අ) 31.12.1978 ආදියේදී පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව වසා දැමීම නිසා රැකියා අහිමි වූ අයගෙන් කොපමණ සංඛ්‍යාවකට වෙනත් ස්ථානවල රැකියා ලබා දී තිබේද ? කොපමණ සංඛ්‍යාවකට රැකියා ලබා දී තුරුද ?
- (ආ) එම වසා දැමීම නිසා රැකියා අහිමි වූ අයගෙන් කොපමණ සංඛ්‍යාවකට වෙනත් ස්ථානවල රැකියා ලබා දී තිබේද ? කොපමණ සංඛ්‍යාවකට රැකියා ලබා දී තුරුද ?
- (ඇ) රැකියා නොලද අයට රැකියා ලබා දීම පිණිස ඉක්මන් ක්‍රියා මාර්ගයක් ගන්නවාද ?
- (ඈ) එසේ නොවේ නම් ඒ මන්ද ?

asked the Minister of Parliamentary Affairs and Sports,

- (a) Will he table the letter sent by the Secretary of his Minister to the Rehabilitation Commissioner, regarding the Departmental Employees who will lose their jobs on account of the closure of the Department of Rehabilitation, from 31.12.1978 ?
- (b) How many of those who lost their jobs as a result of the closure have been found employment elsewhere ? How many have not been found employment ?
- (c) Will an early course of action be taken to find employment for those who were not found employment ?
- (d) If not, why ?

එම්. වින්සන්ට් පෙරේරා මහතා (පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා දැමුණුමා සහ ආණ්ඩු පාර්ලිමේන්තු ප්‍රධාන සංවිධායකයා)  
 (திரு. எம். வினசன்ட் பெரேரா — பாராமுகுණு அலுவலர்கள், வினாயாட்டுத்துறை அமைச்சரும் பிரதம அரசாங்கக் கொறடாவும்)  
 (Mr. M. Vincent Perera Minister of Parliamentary Affairs & Sports and Chief Government Whip)

- (a) Several letters have been sent by the Secretary of my Ministry to the Commissioner of Rehabilitation regarding the departmental employees who will lost their jobs on account of the closure of the department of rehabilitation. I am tabling all the letters which I think are relevant.\*
- (b) On the closure of the department employees of the Combined Services were transferred to other departments. Departmental employees have been retired from service under Section 7 of the Pensions Minute. The contracts were not renewed of the employees who served on contract basis. Other Ministries were informed to provide suitable employment according to the qualifications and experience of the officers who served on contract basis. I have made every attempt to secure employment for them wherever possible on compassionate grounds. Most of them have found employment. I do not have sufficient information regarding those who have or those who have not secured employment.
- (c) I am unable to give any assurance to find employment for those who were not found employment as employment is given on the basis of qualifications and experience.
- (d) Does not arise in view of (b) and (c).

\* සහායකයා මත තබන ලද ලිපිවලට :  
 සපයීමට නොහැකිවූ ලිපිවලට :  
 Documents tabled.

ගණනා : 8  
 எனது இலக்கம் : 8 2 / 3 5 / 7  
 My No.

ල.ක 33, පාර්ලිමේන්තු පොදු කොළ 7 (3 වන)

පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය  
 1978 පෙබරවාරි මස 17 වැනි දින

පුනරුත්ථාපන කොමසාරිස්,  
 පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව වසාදැමීම

විනාම ක්‍රියාත්මක වන පරිදි පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව වසා දැමීම සඳහා කැමතිව ඉන්දියාවේ සේවයේ යෙදවීමට සූදානම් කර ඇත.

2. මෙම දෙපාර්තමේන්තුව වසා දැමීම පිළිබඳ විස්තර මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය සහ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විමසීමක් සහස් කළයුතු යයි නිර්ණය කර ඇත.

3. තුන් මසක් ඇතුළත දෙපාර්තමේන්තුවේ කටයුතු අවසන් කිරීම සඳහා එ. පී. විජේසේන මහතා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමේදී තුටු සේවයේ යෙදවීම සඳහා ප්‍රවෘත්තියක් දී ඇත.

ලේකම්.

1978 මැයි මස 4 වැනි දින.

පුනරුත්ථාපන කොමසාරිස්,

පුනරුත්ථාපන දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු අවසන් කිරීමේ කාලය දීර්ඝ කිරීම

මම දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු අවසන් කිරීමේ කාලය 1978 දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා දීර්ඝ කර ඇත.

එම කටයුතු සඳහා මම 78 ජූලි මස 14 වෙනි දින දක්වා කැවන සේවයේ යෙදවීමට ද රජය පිරණය කර ඇත.

කරුණාකර ඉහත සඳහන් පිරිසට මම දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු අවසන් කිරීමට ඉක්මනින් පියවර ගන්නේ නම් මෑතව මැයි මස ඇතුළතදී දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු අවසන් කිරීම සඳහා මම ගත් පියවරවල් පිළිබඳ ප්‍රශ්න වාර්තාවක් ද මා වෙත එවන්න.

අන්/එල්. ඩබ්ලිව්. මධුගල්ලේ,  
ලේකම්.

සහකාර ලේකම්.

එච්/ජබී/7  
1978 ජූනි මස 28 වැනි දින.

කොමසාරිස්, පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව.

පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව වැඩිමේදී එහි සේවකයින්ට විකල්ප රැකියා ලබාදීම

මම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට විකල්ප රැකියා ලබාදීම සම්බන්ධයෙන් ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ විසින් මා වෙත එවා ඇති ලිපිපත පිටපතක් මේ සමඟ අමුණා එවමි.

2. ඒ අනුව එච්. ජී. ලියකන් හා පී. එන්. අබේරත්න මහතුන්ගේ පොද්ගලික ලිපියොනු පරීක්ෂා කර බැලීම සඳහා අප්‍රමාදව රජයේ සැපයීම් අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කරන්න.

පාර්. ක්‍රි./ලේකම් වෙනුවට.

- පිටපත් : (i) ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ (අංක 588/2/155 ඩී (X))
- (ii) රජයේ සැපයීම් අධ්‍යක්ෂ (අංක සේවන/ජේ/විවිට 2)

ලක්ෂ්මන් ජයකොඩි මහතා  
(ති.ල. ලක්ෂ්මන් ඉයාක්කොඩි)  
(Mr. Lakshman Jayakody)

Is the Hon. Minister aware that in one of the circulars a categorical decision was given that employment will be found because they were departmental employees ? This categorical decision was made in 1978, about six years ago, and I suppose there were no more than about 55 at the time. Now the figure has come down as some persons have found employment according to their suitability and qualification.

එම්. වින්සන්ට් පෙරේරා මහතා  
(ති.ල. ආම්. ඩබ්ලිව්. පෙරේරා)  
(Mr. M. Vincent Perera)

Wherever possible I have tried my best to get them employment.

ලක්ෂ්මන් ජයකොඩි මහතා  
(ති.ල. ලක්ෂ්මන් ඉයාක්කොඩි)  
(Mr. Lakshman Jayakody)

Can you kindly accept any

එම්. වින්සන්ට් පෙරේරා මහතා  
(ති.ල. ආම්. ඩබ්ලිව්. පෙරේරා)  
(Mr. M. Vincent Perera)

I do not know who have got employment and who have not got employment. They do not come and tell me.

ලක්ෂ්මන් ජයකොඩි මහතා  
(ති.ල. ලක්ෂ්මන් ඉයාක්කොඩි)  
(Mr. Lakshman Jayakody)

Can you kindly accept any other names which I would be able to give you ?

එම්. වින්සන්ට් පෙරේරා මහතා  
(ති.ල. ආම්. ඩබ්ලිව්. පෙරේරා)  
(Mr. M. Vincent Perera)

O.K., let him come and see me.

නියෝජ්‍ය කථානායකතුමා  
(ගිරානිජ් ජපානායකර් අචාර්යන්)  
(Mr. Deputy Speaker)

Question No. 5

ගාමිණී අතුකෝරල මහතා (වැඩබලන යොවන කටයුතු හා රැකියා ඇමතිතුමා)

(ති.ල. ගාමිණී අත්ථුක්කොආල — ශ්‍රී ලංකා ශ්‍රී ලාංකීය යූව අභ්‍යවකාශ, නොයුද්ධ හා සාහසික ක්‍රීඩා අමාත්‍යවරයා)

(Mr. Gamini Atukorale - Acting Minister of Youth Affairs & Employment)

ගරු නියෝජ්‍ය කථානායකතුමා, මෙම ප්‍රශ්නයට පිළිතුරු දීම සඳහා සති තුනක් කල් අවශ්‍යයි.

නියෝජ්‍ය කථානායකතුමා  
(ගිරානිජ් ජපානායකර් අචාර්යන්)  
(Mr. Deputy Speaker)

Time granted.

ලක්ෂ්මන් ජයකොඩි මහතා  
(ති.ල. ලක්ෂ්මන් ඉයාක්කොඩි)  
(Mr. Lakshman Jayakody)

I rise to a point of order. If you look into my question, Sir, You will see that I am only asking one thing, and that is about a circular issued. This question had been sent at least three months ago. Now, Sir, how is it that he takes such a long time to table a circular ? That is one thing.

The second part of the question is with regard to a policy decision already taken. If there is a policy, decision to be taken, pending some situation I can understand. The policy decision has already been taken. I am asking for that decision.

නියෝජ්‍ය කථානායකතුමා  
(ගිරානිජ් ජපානායකර් අචාර්යන්)  
(Mr. Deputy Speaker)

That is so, but there is an application made for three weeks' time and we normally do not question the reasons.

ලක්ෂමන් ජයකොඩි මහතා  
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)  
(Mr. Lakshman Jayakody)

I would like to know the reason as to why there is a delay. I certainly do not blame him.

ගාමිණී අතුකෝරල මහතා  
(திரு. காமீணி அத்துக்கோறல்)  
(Mr. Gamini Atukorale)

I will reply that question within three weeks.

ලක්ෂමන් ජයකොඩි මහතා  
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)  
(Mr. Lakshman Jayakody)

I do not blame him, but I know that there is a tendency in government departments now perhaps among departmental heads, not the politicians; I do not say it is the politicians—where the departmental heads are lackadaisical in regard to some of these questions.

නියෝජ්‍ය කථානායකතුමා  
(பிரதிச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

I hope your remarks have been taken notice of by the people concerned.

ලක්ෂමන් ජයකොඩි මහතා  
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)  
(Mr. Lakshman Jayakody)

Thank you, Sir.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට නියෝග කරන ලදී.  
வினாவை மந்திரெரு தினத்தில் சமர்ப்பிக்கக் கட்டளையிடப்பட்டது.  
Question ordered to stand down.

නියෝජ්‍ය කථානායකතුමා  
(பிரதிச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

Question No. 1.

ගාමිණී අතුකෝරල මහතා  
(திரு. காமீணி அத்துக்கோறல்)  
(Mr. Gamini Atukorale)

ගුරු නියෝජ්‍ය කථානායකතුමා, මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට විස්තර රාශියක් ලබා ගැනීමට තිබෙන නිසා මාසයක් කල් අවශ්‍යයි.

නියෝජ්‍ය කථානායකතුමා  
(பிரதிச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

ඒ සඳහා මාසයක් කල් දෙන්න.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට නියෝග කරන ලදී.  
வினாவை மந்திரெரு தினத்தில் சமர்ப்பிக்கக் கட்டளையிடப்பட்டது.  
Question ordered to stand down.

එම්. ඒ. ඩී. කලානී මෙහෙවිය : ගුරු පත්වීමක්  
செல்வி எம். ஏ. டி. கல்யாணி : ஆசிரியர் நியமனம்

MISS M. A. D. KALYANI: TEACHING APPOINTMENT

441/85

2. ලක්ෂමන් ජයකොඩි මහතා (රිචඩ් පතිරණ මහතා - අක්මිමන - වෙනුවට)

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி — திரு. ரிச்சட் பத்திரன் — அக்மீமன — சார்பாக)

(Mr. Lakshman Jayakody—on behalf of Mr. Richard Pathirana - Akmeemana)

යොවන කටයුතු හා රැකිරීමේ දැමුණිකුමා සහ අධ්‍යාපන දැමුණිකුමාගෙන් දැඩි ප්‍රශ්නය—

- (අ) සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල සේවා සඳහා අ. පො. ස. (උ.පෙල) සමතුල් ගුරුවරුන් වශයෙන් දීස්වුක් සේවාට යටතේ බදවා ගැනීමේ තරඟ විභාගයට බේරලපනාතර, කැකුන්දෙණිය, 'දයා කුසුම්' හි පදිච් එම්. ඒ. දයා කලානී මෙහෙවිය එම්ආර්/අ/0090 අංකය යටතේ මාතර දීස්වුක්කයෙන් 1982 දී පෙනී සිට පසින් සමත්වූ බවත්, 1982.03.26 දිකුති අධ්‍යාපන සේවා කමිටුවේ ලේකම්තුමාගේ ලිපිය අනුව මාතර පදිච් සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වූ බවත් එතුමා දන්නේද?
- (ආ) දයා කලානී මෙහෙවියට අවශ්‍ය සියළුම සුදුසුකම් තිබුණි කමුත් ගුරු පත්වීමක් නොලැබුණි බව එතුමා දන්නේද?
- (ඇ) එම මෙහෙවියට වහාම ගුරු පත්වීමක් ලබාදීමට එතුමා කටයුතු කරන්නේද?
- (ඈ) තොපේ කමි. ඒ මන්ද?

இளைஞர் அலுவலர்கள் தொழில் வாய்ப்பு அமைச்சரும் கல்வி அமைச்சரும் எனவரைக் கேட்ட வினா :

- (அ) சிங்கள—தமிழ் மொழிய் பாடசாலைகளில் சேவையாற்றுவதற் காக க. பொ. த. (உயர் தரப் பரீட்சை) யில் சித்தியெய்தியவர் களை ஆசிரியர்களாக மாவட்ட சேவையின் கீழ் சேர்த்துக்கொள் வதற்கான போட்டிப் பரீட்சைக்கு பெரல பனுகர, கெருன் தெளிய “ தயா குசும் ” இல்லத்தில் வசிக்கும் செல்வி எம். ஏ. தயா கல்யாணி எம் ஆர்/ஏ/0090 ஆம் இலக்கத்தின் கீழ் 1982 ஆம் ஆண்டு மாத்தறை மாவட்டத்திலிருந்து தோற்றி சித்தியடைந்தாரென்பதையும், 26.3.1982 ஆத் தேதி கல்விச் சேவைக் குழுச் செயலாளின் கடிதத்தின் பிரகாரம் மாத்தறை யில் நடைபெற்ற நேர்முகப் பரீட்சைக்குச் சமுகமளித்தாரென்ப தையும் அவர் அறிவாரா?
- (ஆ) செல்வி தயா கல்யாளிக்கு, தேவையான எல்லா தகமைகளும் இருந்த போதிலும் ஆசிரிய நியமனம் கிடைக்கவில்லை யென்பதை அவர் அறிவாரா?
- (இ) இவருக்கு உடனடியாக ஆசிரியர் நியமனம் வழங்க அவர் நடவடிக்கை எடுப்பாரா?
- (ஈ) இன்றேல், ஏன்?

asked the Minister of Youth Affairs and Employment and Minister of Education :

- (a) Is he aware that Miss M. A. Daya Kalyani of “Daya Kusum”, Kekundeniya, Beralapanatara, sat the competitive examination held to recruit those who have passed the G.C.E. (Adv. Level) examination as teachers, on a district basis, in Sinhala and Tamil medium schools in 1982, under Index No. MR/A/0090, from the Matara District, and passed it, and appeared for the interview held in Matara, as required by letter dated 26.3.82 sent by the Secretary of the Educational Services Committee?



- (b) Is he aware that Miss Daya Kalyani was not given a teaching appointment, although she possessed all the required qualifications ?
- (c) Will he take action to give her a teaching appointment immediately ?
- (d) If not why ?

ගාමිණී අතුකෝරල මහතා  
(திரு. காமிணி அத்துக்கோறல)  
(Mr. Gamini Atukorale)

(අ) මවි.

(ආ) නැත.

(ඇ) නැත.

(ඈ) තරඟ විභාගයේදී ඉංග්‍රීසි විෂය සඳහා නියමිත අවම ප්‍රමාණයට වඩා අඩුවෙන් ලකුණු ලබා ගැනීම නිසා.

ලක්ෂමන් ජයකොඩි මහතා  
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)  
(Mr. Lakshman Jayakody)

උපරිම ලකුණු ප්‍රමාණය කීයද ? අවම ලකුණු ප්‍රමාණය කීයද ?

ගාමිණී අතුකෝරල මහතා  
(திரு. காமிணி அத்துக்கோறல)  
(Mr. Gamini Atukorale)

ගරු නියෝජ්‍ය කථානායකතුමා, ඒ සම්බන්ධයෙන් මම අන්තරාගල්ලේ ගරු මන්ත්‍රීතුමාට දන්වන්නමි.

ලක්ෂමන් ජයකොඩි මහතා  
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)  
(Mr. Lakshman Jayakody)

ලිඛිතව දන්වන්නවිද ?

ගාමිණී අතුකෝරල මහතා  
(திரு. காமிணி அத்துக்கோறல)  
(Mr. Gamini Atukorale)

ලිඛිතව දන්වන්නමි.

ලක්ෂමන් ජයකොඩි මහතා  
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)  
(Mr. Lakshman Jayakody)

ඒකටත් කොපමණ තරම් කාලයක් ගතවෙයිද ?

ගාමිණී අතුකෝරල මහතා  
(திரு. காமிணி அத்துக்கோறல)  
(Mr. Gamini Atukorale)

ගැනී ඉක්මනින් දන්වන්නමි.

ලක්ෂමන් ජයකොඩි මහතා  
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)  
(Mr. Lakshman Jayakody)

ඒකටත් මාසයක් යයිද ?

නියෝජ්‍ය කථානායකතුමා  
(பிரதிச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

Question No. 4.

එම්. වින්සන්ට් පෙරේරා මහතා  
(திரு. எம். வின்சன்ட் பெரேரா)  
(Mr. M. Vincent Perera)

On behalf of the Minister of National Security and Deputy Minister of Defence, I ask for two weeks' time to answer this question.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට නියෝග කරන ලදී.  
வினாவுக்கு மந்திரை தினத்தில் சமர்ப்பிக்கக் கட்டவேண்டியபட்டது.  
Question ordered to stand down.

නියෝජ්‍ය කථානායකතුමා  
(பிரதிச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

Question No. 6.

එම්. වින්සන්ට් පෙරේරා මහතා  
(திரு. எம். வின்சன்ட் பெரேரா)  
(Mr. M. Vincent Perera)

On behalf of the Deputy Minister of Power and Energy, I ask for two week's time.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට නියෝග කරන ලදී.  
வினாவுக்கு மந்திரை தினத்தில் சமர்ப்பிக்கக் கட்டவேண்டியபட்டது.  
Question ordered to stand down.

නියෝජ්‍ය කථානායකතුමා  
(பிரதிச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

Question No. 7.

එම්. වින්සන්ට් පෙරේරා මහතා  
(திரு. எம். வின்சன்ட் பெரேரா)  
(Mr. M. Vincent Perera)

On behalf of the Minister of Labour, I asked for one month's time.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට නියෝග කරන ලදී.  
வினாவுக்கு மந்திரை தினத்தில் சமர்ப்பிக்கக் கட்டவேண்டியபட்டது.  
Question ordered to stand down.

එල්. එච්. ධනපාල මහතා සහ එල්. සූරියආරච්චි මෙනෙවියා : රැකියාවක්

திரு. எஸ். எச். தனபால, செல்வி எஸ். சூரியாரச்சி : தொழில்  
MR. L. H. DHANAPALA AND MISS L. SURIYARATCHCHI :  
EMPLOYMENT

466/85

8. ලක්ෂමන් ජයකොඩි මහතා (අමරසිරි දෙවිගොඩ මහතා— බද්දේගම—වෙනුවට)

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி — திரு. அமரசிரி தொடங்கொட — பத்தேகம — சார்பாக)

(Mr. Lakshman Jayakody on behalf of Mr. Amarasiri Dodangoda—Baddegama)

යොවන කටයුතු හා රැකියා සහ අධ්‍යාපන ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

(අ) හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත මැතිවරණ කොට්ඨාශයේ සියඹලාගොඩ "ප්‍රියන්ත" හි පදිංචි එල්. එච්. ධනපාල මහතා සාමාන්‍ය ගාස්තුවේදී උපාධියක් ලැබ 1982 වර්ෂය සඳහා ශ්‍රී. ප. අංක 11786 යටතේ උපාධිධාරී ස්ථාපන සේවය යටතේ ලියාපදිංචි වී ඇති බවත් ගාලු දිස්ත්‍රික්කයේ බද්දේගම මැතිවරණ කොට්ඨාශයේ ගාල්ල නරනා මාගෙරු, "සුසර" හි පදිංචි ශ්‍රී ලා සූරියආරච්චි මෙනෙවියා අංක 19/සු/එන්/80/බීඒ යටතේ උපාධිධාරී ස්ථාපන සේවය යටතේ ලියාපදිංචි වී ඇති බවත් ඔවුන්ට මෙතෙක් කිසිම රැකියාවක් ලබාදීම නොමැති බවත් එතුමා දන්නවාද?

[ලක්ෂ්මන් ජයකෝඩි මහතා]

- (ආ) ඔවුන්ට සුදුසු රැකියාවක් ලබාදීම සඳහා එතුමා කටයුතු කරනවාද?
- (ඇ) එසේ නම්, කොපමණ කාලයක් තුළද?
- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

இளைஞர் அலுவலர்கள், தொழில் வாய்ப்பு அமைச்சரும் கல்வி அமைச்சரும் எனவரைக் கேட்ட வினா :

(அ) அம்பாந்தோட்டை மாவட்டத்தில், பெலிஅத்த தொகுதியில் சியம்பலாங்கொடை "பிரியந்த" யில் வசிக்கும் திரு. எஸ். எச். தனபால் பொது இளமாளிப் பட்டம் பெற்று 1982 ஆம் ஆண்டிற்கான 11786 ஆம் பதிவிலக்கத்தின் கீழ் பட்டதாரி சேவைக் காலச் சேவையின் கீழ் பதிவு செய்யப்பட்டுள்ளார் என்பதையும், காலி மாவட்ட பத்தேகம் தொகுதியில் காலி வழியில் மாகெதற "சுசரா" வில் வசிக்கும் செல்வி லீலா சூரியாச்சி 19/யு/எவ்/80/பீஏ ஆம் இலக்கத்தின் கீழ் சேவைக் காலச் சேவையின் கீழ் பதிவு செய்யப்பட்டுள்ளாரென்பதையும் இவர்களுக்கு இதுவரை எவ்வித தொழிலும் வழங்கப்படவில்லை என்பதையும் அவர் அறிவாரா ?

- (ஆ) இவர்களுக்கு தகுதியான தொழில் பெற்றுத்தர அவர் நடவடிக்கை எடுப்பாரா ?
- (இ) ஆமெனில், எவ்வளவு காலத்திற்குள் ?
- (ஈ) இன்றேல், ஏன் ?

asked the Minister of Youth Affairs and Employment and Minister of Education :

- (a) Is he aware that Mr. L. H. Dhanapala of "Priyantha", Siyambalagoda, in the Betiatta Constituency of the Hambantota District has received the Bachelor of Arts degree and has been registered for 1982 under Regd. No. 11786 in the Graduate Placement Service and Miss. Leela Suriyaratchchi of 'Susara', Magadera via Galle, in the Baddegama Constituency of the Galle District has been registered under No. 19/U/F/80/BA in the Graduate Placement Service and that so far they have not received any employment ?
- (b) Will he take action to provide them with suitable employment ?
- (c) If so within what period of time ?
- (d) If not, why ?

ගමිණී අතුකෝරල මහතා  
(திரு. காமிணி அத்துக்கோறல்)  
(Mr. Gamini Atukorale)

- (අ) එල්. එච්. ධනපාල මහතා අංක. 11786 දරන ඉල්ලුම් පන ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණයකට කැඳවනු ලැබ ඒ සඳහා ඉදිරිපත් වී ඇත. ලීලා සූරියාරච්චි මෙහෙය 1985.03.12 දින පැවති සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවා ඇතත් ඒ සඳහා ඉදිරිපත් වී නොමැත.
- (ආ) මෙම සේවය යටතේ සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණයට පැමිණි එල්. එච්. ධනපාල මහතාගේ සුදුසුකම් බඳවා ගැනීමේ ආයතනවලින් ඉල්ලා එවන සුදුසුකම්වලට ගැලපෙන අවස්ථාවල්දී සුදුසු තනතුරකට තෝරා ගැනීම සඳහා තීරණය කිරීමට කටයුතු කරනු ඇත.
- (ඇ) රැකියා සඳහා උපාධිධාරීන් තීරණය කළ හැක්කේ රාජ්‍ය හා පොදුගලික ආයතනවල පුරප්පාඩු ඇති වන ප්‍රමාණය අනුව හා එම පුරප්පාඩු ඇතිවන වකවානුව අනුව බැවින් කාලයක් සඳහන් කළ නොහැක.
- (ඈ) අදාළ නොවේ.

ලක්ෂ්මන් ජයකෝඩි මහතා  
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)  
(Mr. Lakshman Jayakody)

අතුරු ප්‍රශ්නයක්. අඩු වශයෙන් සති හතරක් ඇතුළතදී මේ ලිපිය යැවීමට කටයුතු කිරීම සඳහා තවුන්තාන්සේගේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට තියෝගයක් තිබුණි කරනවාද ?

ගමිණී අතුකෝරල මහතා  
(திரு. காமிணி அத்துக்கோறல்)  
(Mr. Gamini Atukorale)  
මොන ලිපියද ? කාගේද ?

ලක්ෂ්මන් ජයකෝඩි මහතා  
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)  
(Mr. Lakshman Jayakody)  
ධනපාල මහතා සම්බන්ධයෙන් අදාළ තැන්වලට ලිපි යවන බව මේ ප්‍රකාශනයෙන් කියවුණි. [බාධා කිරීමක්]

ගමිණී අතුකෝරල මහතා  
(திரு. காமிணி அத்துக்கோறல்)  
(Mr. Gamini Atukorale)

රාජ්‍ය සහ පොදුගලික ආයතනවල පුරප්පාඩු ඇති වූණේම ඒ ගැන ඒ ආයතන අපට දන්වන්නට ඔබ.

ලක්ෂ්මන් ජයකෝඩි මහතා  
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)  
(Mr. Lakshman Jayakody)

ඒ ලිපියට දැනුම් පිට ඒ ලිපිය ඉදිරිපත් කිරීම සඳහා, අවම වශයෙන් සති තුනක් ඇතුළතදී හෝ මාසයක් ඇතුළතදී ලිපිය යවන ලෙස තවුන්තාන්සේ නිලධාරීන්ට තියෝග කර ඒ තියෝගය ක්‍රියාත්මක වෙනවාද යි සොයා බලනවාද ?

ගමිණී අතුකෝරල මහතා  
(திரு. காமிணி அத்துக்கோறல்)  
(Mr. Gamini Atukorale)

කාලයක් කියන්න බැහැ. මොකද, ඇබැරිතු තිබෙන බව රාජ්‍ය හා පොදුගලික ආයතනවලින් අපට දැනුම් දෙන්න ඕනෑ. එහෙම තැනිට අපි දැන ගත්තේ කොහොමද ?

**පනත් කෙටුම්පත් පිළිගැන්වීම**

**சமர்ப்பிக்கப்பட்ட சட்டமூலங்கள்  
BILLS PRESENTED**

ආනයන සහ අපනයන (පාලන) (සංශෝධන) පනත් කෙටුම්පත  
ஏற்றுமதிகள், இறக்குமதிகள் (கட்டுப்பாடு) (திருத்தம்) சட்டமூலம்  
IMPORTS AND EXPORTS (CONTROL) (AMENDMENT) BILL

"to amend the Imports and Exports (Control) Act, No. 1 of 1969."

පිළිගන්නා ලද්දේ වෙළඳ හා නාවික කටයුතු ඇමති එම්. එස්. අමරසිරි මහතා විසිනි.

1985 මහනොබර 8 වැනි අඟහැරුවාද දෙවන වර කියවිය යුතුයයි. එය මුද්‍රණය කළ යුතුයයිද නියෝග කරන ලදී.

සන්නිෂ්ඨ කටයුතු කෙරුණු අමාත්‍යවරුන් ති. ආ. ආ. ආ. අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් 1985 ඉක්බිති 8 වැනි අඟහැරුවාද දෙවන වර කියවිය යුතුයයි. එය මුද්‍රණය කළ යුතුයයිද නියෝග කරන ලදී.

Presented by M. S. Amarasiri, Minister of Trade and Shipping ; to be read a Second time upon Tuesday, 8th October 1985, and to be printed.

**පාර්ලිමේන්තුවේ කටයුතු**  
**பாராளுமன்ற அலுவல்**  
**BUSINESS OF THE PARLIAMENT**

එම්. චින්තනි පෙරේරා මහතා  
 (திரு. எம். வினசன்ற் பெரேரா)  
 (Mr. M. Vincent Perera)

On behalf of the Prime Minister and Leader of the House of Parliament, I move,

"That the proceedings on Item 1 of Public Business appearing on the Paper be exempted at this day's sitting from the provisions of Standing Order No. 23".

ශ්‍රී ලංකා විමසන ලදීත්, සහ සම්මත විය.  
 வினா விடுக்கப்பெற்றது ஏற்றுக்கொள்ளப்பட்டது.  
 Question put, and agreed to.

**මහජන ආරක්ෂක ප්‍රකාශනය**  
**பொதுசனப் பாதுகாப்புப் பிரகடனம்**  
**PUBLIC SECURITY PROCLAMATION**

එම්. චින්තනි පෙරේරා මහතා  
 (திரு. எம். வினசன்ற் பெரேரா)  
 (Mr. M. Vincent Perera)

On behalf of the Prime Minister and Minister of Local Government, Housing and Construction and Minister of Highways and Minister of Emergency Civil Administration, I move,

"That the Proclamation dated 17th September, 1985 made by the President under Section 2 of the Public Security Ordinance (Chapter 40), as amended by Act No. 8 of 1959 and Law No. 6 of 1978, bringing into operation the provisions of part II of the aforesaid Ordinance throughout Sri Lanka, be approved".

Under the provisions of Article 155(8) of the Constitution we need 2/3rds of the whole number of Members of Parliament to pass this Resolution.

Mr. Deputy Speaker, when this House met on 23rd August to debate this issue on the continuation of the operation of the Emergency Regulations I reiterated the events that led to the situation at the time. The Tamil terrorists persistently violated the agreement to cease hostilities and they continued to do so regardless.

All attempts at the Thimpu talks for a settlement came to a sudden halt when the terrorist groups kept away. Since then violence has escalated and they have shifted their operations to the Trincomalee and Batticaloa Districts. They have changed their tactics by making more and more use of land-mines. The wanton killing of innocent civilians has assumed larger proportions.

Bodies of several victims of lamp post killings were discovered in the Trincomalee area. Abduction of several Tamil civilians took place. Some of them,

including two ex Members of Parliament, Mr. V. Dharmalingam and Mr. A. M. Alalasunderam, were brutally killed. Villagers in Sinhala areas in Trincomalee District were compelled to leave their homes under threat of murder and seek shelter in Anuradhapura or other areas in the southern districts.

Several tourist hotels in the Nilaveli area were set on fire. The villagers of Mankulama and Morawewa were into serious difficulties in obtaining their provisions as the approach roads had been destroyed. The fishing village of Kuchchaveli was almost cut off from the rest of the district when the terrorists damaged the Samapalthivu bridge.

The Army was able to foil attempts on the night of 23rd August and the morning of 25th August to attack the Sinhala village of Srimapura within the Trincomalee Urban Council limits.

The terrorists put up posters in the district threatening to destroy any family that did not leave the settlement at Jayapura near Thampalakamam. These villagers eventually took refuge in the Mullipothana Muslim village.

During the same week the servicemen in a jungle training exercise came upon a terrorist camp at Thirukovil on the district boundary between Ampara and Batticaloa. They captured several shotguns and self loading repeater rifles. They were also able to take over some terrorist literature from this camp.

Meanwhile in the North the usual robberies of fuel, food-stuffs, motor vehicles etc. continued unabated. The Acting Magistrate of Mullaitivu was a victim of one of the attacks by the terrorists when he was held at gun point by them till they were able to remove several cans of diesel from his home.

Robberies from Co-operative Stores in the Vavuniya District caused considerable hardship to the villagers in the area. Similar threats were directed against the villagers at Kedaramakulam at Thanthirimulla in Medawachchiya.

Posters appeared in Bogamuwa and Rukmale area in Padaviya warning Sinhala villagers to leave the area.

On 13th August six soldiers were injured when an Army patrol struck a land-mine at Thirukkivil in the Eastern Province.

On 3rd September the two T.U.L.F. ex parliamentarians Mr. A. M. Alalasunderam and Mr. V. Dharmalingam who were abducted by the terrorists were found killed and their bodies discovered with gun shot injuries.

[ප්‍ර. විකල්ප 100 වැනි කොටස]

On 2nd September the Police Station at Eravur in Batticaloa District was the target of a heavy attack with sophisticated weapons including rocket propelled grenades. The Police officers bravely defended their station but they lost seven men. According to an eye witness the terrorists who attacked the station were assisted by uniformed women as well.

On 4th September another attack was directed at Srimapura. This time, from land as well as from the sea, after mining the area to prevent reinforcements arriving.

The security forces were able to repulse an attack at Medawachchieliya off Thanthirimale on 3rd September. However, a few houses were set ablaze.

15 buses were robbed from the C.T.B. in the North allegedly by Prabakaran's group on the 4th and 5th of September.

Civilians were kidnapped in large numbers in the Seruwawila area and some of them had been shot dead in one of the terrorist camps at Kattaiparichchan. Several cases of arson were reported from Trincomalee and Batticaloa on 10th September. The house of the ex M.P. for Trincomalee, Mr. R. Sampanthan, was attacked by terrorists and set ablaze. The security forces had to assist in dousing the flames.

The Assistant Government Agent's office at Lahugala was destroyed by terrorists on the night of 10th September using explosives.

I shall now present a statistical summary of the incidents in the North and the East from 18.8.1985 to 10.09.1985 for the information of the House.

	Jaffna	Vavuniya	Batticaloa	Trincomalee
1. Murder of civilians	03	04	01	04
2. Murder of Police Personnel	-	-	07	-
3. Murder of Service Personnel	-	-	-	15
4. Robberies of vehicles at Public institutions	51	28	10	-
5. Robberies of vehicles from Private residences	18	12	17	03
6. Bombs and Firearms attacks on Police and Service Personnel moving in vehicles	-	02	04	03
7. Bombs and Firearms attacks on Public Institutions including Police Stations	-	-	01	-
	72	46	40	25

Mr. Deputy Speaker our government has always believed in a peaceful settlement of this issue and has given every opportunity to the terrorist groups and the TULF to enter into a dialogue. But from the way talks at Thimpu came to an abrupt end and the way the terrorists went on with their attacks on innocent people and public institutions their intentions appear to be quite different. All they want is to disrupt the administration, retard all development work and cripple the economy of this country by means of ruthless destructive force.

As His Excellency the President stated in his address to the fifth Annual Convention of the All Ceylon Buddhist Congress on Saturday the 7th instant, I quote

"We have two options to deal with anti-democratic elements . . . . peace and war. Peace means negotiation, and we curtailed our offensive during the recent deliberations. Yet, innocent people were killed, and many Sinhala and Muslim people were driven out of their lands in the East. My intention is to see that these people are sent back to their lands before any implementation of the decisions arrived at the negotiations.

The Government is for a peaceful solution but the terrorists do not seem to want to settle it that way. But, the Government will continue to have talks."

At the same meeting the Hon. the Prime Minister stated - I quote

"The terrorists were driving out the Sinhalese and Muslims from the North and East to provoke retaliation. If the Sinhalese who formed 75 per cent of the population retaliate, they would automatically achieve their goal of a separate state."

On our part the Government has announced a unilateral extension of the ceasefire and expressed the hope that Tamil terrorist groups will respect and maintain it on their part.

We are appreciative of the Government of India's efforts to get the terrorists back to the Conference Table for further discussions and it is our hope that some type of settlement acceptable to all would be possible. But if they are on the rampage and are so violent in their approach and brazenly violate the agreement to cease hostilities we cannot remain complacent. Our security forces, who have instructions to exercise the utmost restraint, have to be kept more and more vigilant and for that purpose we are compelled to continue with the operation of the Emergency Regulations. I therefore commend this motion to be passed by all members of this House.

පෙ.ව. 9.52

මෛත්‍රීපාල සේනානායක මහතා (මැදවට්ටිය)  
 (திரு. மைத்திரிபால சேனநாயக்க - மதவாச்சி)  
 (Mr. Maithripala Senanayake-Medawachchiya)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අවුරුදු දෙක හමාරක් පමණ හදිසි නීතිය දීර්ඝ කර, නැවත වරක් අද දින හදිසි නීතිය පිළිබඳ විවාදය පටන් ගන්නා මේ අවස්ථාවේදී විරුද්ධ පාර්ශ්වය වෙනුවෙන් එය මුළුපිරිමට මට

අවස්ථාව ලැබීම ගැන මා සන්නේෂ වෙතවා. හිමිප් සාකච්ඡා බිඳ වැටීමෙන් පසුව නැවත වරක් තවදිල්ලියේදී සාකච්ඡා ඇරඹීමට ලකුණු පහල වේගෙන යන මේ අවස්ථාවේදී ඒ සම්බන්ධව යමක් කියන්නට මන්තෙන් පසුගිය වතාවේදීත් මතක් කළ කරුණක් ගැන නැවත වරක් මා මතක් කිරීමට සතුටුයි. එනම්, විශේෂයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනාඨ වී සිටින ජනයා සම්බන්ධයෙන් ගහසුතු පියවරවල් ගැනත්, දැනට ගෙන ඇති පියවරවල් ගැනත්, වචන දෙකක් තුනක් ප්‍රකාශ කරන්න මා සතුටු වෙතවා.

අන්තර්ගයෙන්ම හදිසියෙන්ම වාගේ-කිසි සුදුසුමක් නැතිව-අනුරාධපුර කෙටුවරෙන්, මැදවර්තියෙන්, ගල්කන්දේ ගමෙන් හිටපු ජනතාව සේනපුරට ගෙන ගොස් තවත්වා තිබෙනවා. මා විශේෂයෙන්ම මේ අවස්ථාවේදී අපේ සමාජ සේවා ඇමතිතුමාට සතුතිවන්න වෙනවා. මේ කරුණු එතුමාට දැනුවු වහාම ඒ සම්බන්ධව ගහසුතු පියවරවල් රාශියක් අරගෙන තිබීම ගැන, සේනපුර කඳවුර පාවිච්චි නොකර තිබුණු ගොඩනැගිලි රාශියකින් සමන්විත කඳවුරක්, එම ගොඩනැගිලිවල කිසිම පිරිසිදු කිරීමක්වත්, අතුගැමක්වත්, ජලය සැපයීමක්වත්, ආලෝකය සැපයීමක්වත් නොකරයි හදිසියෙන්ම වාගේ මම හිතන්නේ 28 වැනිදා ඒ අනාඨ වූවන් ගෙනගොස් ඒවායේ නැවැත්වුණේ, නමුත් දැන් තත්ත්වය විකක් වෙනස් වෙලා තිබෙනවා. මා කලින් කීවා වාගේ ඇමතිතුමාට මා සතුතිවන්න වෙනවා යම් විධියක තත්ත්වයක් ඒ කඳවුරේ දැන් ඇති කර තිබීම ගැන. අන්තර්ගයෙන්ම කියනවා නම් ඒ කඳවුරේ දැන් සිටින සංඛ්‍යාව මුලින් සිටිය පවුල්වලට වඩා දෙනුත් ගුණයකින් වැඩි වී තිබෙනවා කියන එක මට මේ අවස්ථාවේදී කියන්නට සිද්ධ වෙනවා. ඒ කඳවුරේ දැන් පදිංචිව සිටින සංඛ්‍යාව 2,134 ක් වෙනවා. තමුණුත්තාකුලම කියන ගම ගැන ගරු පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා ඇමතිතුමාගේ ප්‍රකාශයේ සඳහන් වුණා. ඉස්තවාදී ප්‍රනාරවලට ගොදුරු වුණට පසුව ඒ ගමේ සිටි සියලු දෙනාටම පෙරියකුලම පාසලට යාමට සිද්ධ වී තිබෙනවා. පෙරියකුලම පාසල කඳවුරක් වශයෙන් පරිවර්තනය කර නැහැ. නමුත් ඒ අය සියලු දෙනාම වාගේ තම තමන්ගේ ඉතින් සිටින ගම්වලට පැමිණ, ඒ ගම්වල ලැගුම් ගෙන සිටින්නටය කියන එක මට මේ අවස්ථාවේදී කියන්න සිදු වෙනවා. අන්ත ඒ නිසා විශේෂයෙන්ම කඳවුරක් වශයෙන් පරිවර්තනය නොවුණත්, ඒ දෙන සහන ඒ අයටත් ඒ ගම්වල ලැගුම් ගෙන සිටින අයටත් ලබාදීමට ක්‍රියා කිරීම ඉතාමත් අවශ්‍යයි කියන එක මතක් කළ යුතුයි. (බාධා කිරීමක්) ඉන්න මම කියන්න කියලා ඉවර වුණායින් පස්සේ ඒවාට උත්තර දෙන්න.

නියෝජ්‍ය කථානායකතුමා  
(ගිරාතිස් ජපාතායකර් අචාර්කර්)  
(Mr. Deputy Speaker)

Order, please! Please do not interrupt. You have your chance to speak.

මෙමුච්චාල සේනානායක මහතා  
(ති.රු. භාමත්තිරිපාල සේනානායක)  
(Mr. Maithripala Senanayake)

හරි, ඉතින් මම කියන්න ආවේ ඒක නොවෙයි. ඒයේ මම ඇමතිතුමා එක්ක සාකච්ඡා කළ දේ කියන්න යන විට තමුණුත්තාගේ කලබල වුණා.

කේ. ඩී. එම්. සී. බණ්ඩාර මහතා (අනුරාධපුර දිසා ඇමතිතුමා)  
(ති.රු. කේ. ඩී. ආර්. ජී. පණ්ඩාර - අනුරාධපුර නගරයේ අභ්‍යන්තර)  
(Mr. K. D. M. C. Bandara - District Minister, Anuradhapura)  
ඇමතිතුමා උපදෙස් දිලා සුමානකන් දෙකක්, මාසයක් දෙකක් වෙනවා.

මෙමුච්චාල සේනානායක මහතා  
(ති.රු. භාමත්තිරිපාල සේනානායක)  
(Mr. Maithripala Senanayake)  
මව්. මම දන්නවා, මම දන්නවා.

නියෝජ්‍ය කථානායකතුමා  
(ගිරාතිස් ජපාතායකර් අචාර්කර්)  
(Mr. Deputy Speaker)

Order, please! There is strict allocation of time.

මෙමුච්චාල සේනානායක මහතා  
(ති.රු. භාමත්තිරිපාල සේනානායක)  
(Mr. Maithripala Senanayake)

ඒයේ මා සමාජ සේවා ඇමතිතුමා එතුමාගේ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේදීත් නමුත් ඒ ඉතින්ගේ ගම්වලට ගිය පිරිසටත් යම් සහනයක් ලබාදීමට කරුණු ඉදිරිපත් කලා. ඒ අයට සහන ලබාදී තිබෙනවා. එය මම නැතැයි කියන්නේ නැහැ. අපේ දිසා ඇමතිතුමා නිකම් කලබල වෙන්න වුවමනාවක් නැහැ. මම කියාගෙන එක කොට විකක් කන්දිගෙන සිටියා නම් තමුණුත්තාගේදී අවබෝධ වෙයි, ඒ අයගේ දැන් තත්ත්වය.

කේ. ඩී. එම්. සී. බණ්ඩාර මහතා  
(ති.රු. කේ. ඩී. ආර්. ජී. පණ්ඩාර)  
(Mr. K. D. M. C. Bandara)

But the thing is, the Member for Medawachchiya does not know what is happening in his own area, Sir.

මෙමුච්චාල සේනානායක මහතා  
(ති.රු. භාමත්තිරිපාල සේනානායක)  
(Mr. Maithripala Senanayake)

නියෝජ්‍ය කථානායකතුමා, දිසා ඇමතිතුමාට අවශ්‍ය නම් පිළිතුරු දෙන්න පුළුවන් එතුමාගේ කථාවේදී, නිකම් මෙතන කලබල වෙන්න මිනු නැහැ.

නියෝජ්‍ය කථානායකතුමා  
(ගිරාතිස් ජපාතායකර් අචාර්කර්)  
(Mr. Deputy Speaker)

තව විනාඩි එකොලහයි කථා කිරීමට කාලය ඉතුරුව තිබෙන්නේ.

මෙමුච්චාල සේනානායක මහතා  
(ති.රු. භාමත්තිරිපාල සේනානායක)  
(Mr. Maithripala Senanayake)

බාධා කිරීම නිසා ගත කරන්නට සිදු වුණු ඒ කාලය මගේ නියමිත කාලයෙන් ගන්නට එපාය කියා මම ඉල්ලා සිටිනවා.

අනාඨ වූ ඒ අයට ඇමතිතුමා අද යම්කිසි සහනයක් සලසා දී තිබෙන බව මම කියන්නට එකකොටම වාගේ අනුරාධපුර දිසා ඇමතිතුමා අර විධියට කඩා පැන්නා. කෙසේ වුණත් සමාජ සේවා ඇමතිතුමාට නැවත වරක් මම සතුති වන්න වෙනවා. අනාඨ වූ ඒ අයට යම් තරමකින් හෝ සහන සලසා දීම ගැන.

මෙයට අමතරව අනාඨ වී සිටින තවත් කොටසක් ඉන්නවා. වර්ෂාව නොමැතිකමින් යලි කන්නයේ ගොවිතැන් කර ගැනීමට නොහැකිව අද අනාඨ වී සිටින මේ අයට අනාඨ ආධාර මුදල් දීම (බාධාකිරීමක්)

කේ. ඩී. එම්. සී. බණ්ඩාර මහතා  
(ති.රු. කේ. ඩී. ආර්. ජී. පණ්ඩාර)  
(Mr. K. D. M. C. Bandara)

ඒ අයටත් සහන සලසා ගෙන යනවා.

මෙමුච්චාල සේනානායක මහතා  
(ති.රු. භාමත්තිරිපාල සේනානායක)  
(Mr. Maithripala Senanayake)

කියන්නට යන දේ කියන්නට ඉඩ දී ඉන්න. කලබල වෙන්නේ නැතුව.

නියෝජ්‍ය කථානායකතුමා  
(ගිරාතිස් ජපාතායකර් අචාර්කර්)  
(Mr. Deputy Speaker)

Order, please! The Hon. District Minister for Anuradhapura is down to speak.

මෙමුච්චාල සේනානායක මහතා  
(ති.රු. භාමත්තිරිපාල සේනානායක)  
(Mr. Maithripala Senanayake)

So why cannot he reply at that time ?

නියෝජ්‍ය සභානායකතුමා  
(ගීර්තිජ් සපානායකර් අචාර්යයන්)  
(Mr. Deputy Speaker)

The Hon. District Minister is getting that opportunity. Allow the hon. Member to finish his speech.

මෛත්‍රීපාල සේනානායක මහතා  
(ශ්‍රී. ආමත්තිපාල සේනානායක)  
(Mr. Maithripala Senanayeke)

Sir, he is getting excited because he is just there as District Minister. That is about all he can say.

නියෝජ්‍ය සභානායකතුමා  
(ගීර්තිජ් සපානායකර් අචාර්යයන්)  
(Mr. Deputy Speaker)

No. We cannot blame the Hon. District Minister for getting excited.

මෛත්‍රීපාල සේනානායක මහතා  
(ශ්‍රී. ආමත්තිපාල සේනානායක)  
(Mr. Maithripala Senanayeke)

මේ සම්බන්ධයෙන් ගරු සමාජ සේවා ඇමතිතුමාට ඊයේ මතක කැප පරිදි තැවත වරක් ඉල්ලා සිටිනවා, ඒ අයට සහකාරී ලබා දීම ඉතාම අවශ්‍ය බව.

මේ අතර රජය ලොකු හපන්කමක් කර ගෙන යනවා. එනම්, ජල බදු නොගෙවූවය යන වෝදනාව යටතේ ඒ ගොවි ජනතාවට විරුද්ධව තඩු පවරන්නටත් කටයුතු කර ගෙන යනවා. එක් අතකින් මේ ජනතාව තුස්තවාදීන්ගේ ප්‍රහාරවලට ලක් වී සිටිනවා. අනික් අතින් වර්ෂාව නොලැබීමෙන් ගොවිතැන් කර ගැනීමට හැකියාවක් නැතිව සිටිනවා. මේ අතර ජල බදු යෝජනා ක්‍රමය අනුමත කර ගන්නා කියා, දැන් ඒ අයට විරුද්ධව තඩු දම්මටත් කටයුතු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් මම ජනාධිපතිතුමාටත්, කෘෂිකර්ම ඇමතිතුමාටත් කරුණු ඉදිරිපත් කලා. ඒ අන්දමට එම ගොවි ජනතාවට විරුද්ධව තඩු දම්ම තවත්වන්නා කියා මම විශේෂයෙන් ඉල්ලා සිටිනවා. ඒ කියන්නේ, කිසිම ආදායමක් ලබා ගන්නට නොහැකිව අනාථ වූ තත්ත්වයකට පත් ව සිටින ඒ අයට සහනයක් සැලසීමක් වශයෙන් තඩු පවරන්නට එපා කියා තැවත වරක් මම ඉල්ලා සිටිනවා. මන්ත මැවුම් තත්ත්වයක් යටතේ මෙම අනාථ කැපවුරුවල මේ ජනතාව පසු වන්නේ.

මෙයට අමතරව, සංඛ්‍යා ලේඛන අනුව දැනට ත්‍රිකුණාමල ප්‍රදේශයේ හැට දහසක් පමණ දෙනා අනාථ වී සිටින බව අපට දැනගන්නට ලැබී තිබෙනවා. එම නිසා මේ ප්‍රශ්නය ස්ථිර වශයෙන් විසඳා ගැනීමට සඳහා දැනට පියවර ගෙන තිබෙන්නා වාගේ ඉදිරියටත් පියවර ගැනීම ඉතාමත්ම අවශ්‍යයි.

අපේ සෞඛ්‍ය ඇමතිතුමා දැන් මෙම ස්ථානයේ සිටිනවා. කලින් අවස්ථාවකදීත් එතුමාට මතක් කළ කාරණයක් සම්බන්ධයෙන් තැවත වරක් එතුමාගේ අවධානය යොමු කරවන්නට මා කැමතියි. දැනට මැදවිච්චිය ඉස්පිරිනාලයේ සිටින්නේ එක් වෛද්‍යවරයෙක් පමණයි. කලින් දොස්තර මහත්මයාකුත් ඇපොතිකරු මහත්වරුන් දෙන්නෙකුත්, නිලධාරීන් කීප දෙනෙකුත් සිටි ස්ථානයේ අද සිටින්නේ එක් දොස්තර මහත්මයාකු පමණයි. මේ සුමානයේ එතුමාගේ අමාත්‍යාංශයේ උපදේශක කාරක සනාවේදී එතුමා හමුවුණු විට මේ කාරණය ගැන තැවත වරක් එතුමාට මතක් කලා. ඇත්තවශයෙන්ම මැදවිච්චිය රෝහල සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීම ඉතාමත්ම අවශ්‍යයි. මොකද? මැදවිච්චියේ රෝහලෙන් අද ප්‍රතිකාර ලබා දෙන්නේ මැදවිච්චිය ප්‍රදේශයේ අයට පමණක් නොවෙයි. මා එතුමාට මතක් කළ පරිදි, වවුනියාවේ සිංහල ප්‍රදේශවලින් මැදවිච්චිය ප්‍රදේශයට ඇවිත් සිටින අයටත් ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වී තිබෙන්නේ මැදවිච්චිය රෝහලෙනි. එසේ පැමිණ සිටින අය සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දක්වන බවට ඇමතිතුමා පොරොන්දු වුණා. මෙන්න මේ විධියේ තත්ත්වයකටයි අද ඒ අනාථ වූවන් පත්ව සිටින්නේ.

අතින් ප්‍රශ්නය වශයෙන් තිබෙන්නේ දැන් දිල්ලියේ කෙරී ගෙන යනවාය කියන සාකච්ඡා සම්බන්ධවයි. තිම්පු සාකච්ඡා බිඳ වැටුණාය කියන ආරච්චියේ පසුව එම නියෝජිත පිරිසේ කායකයා වන ආචාර්ය ජයවර්ධන මහත්මයා දිල්ලියේ තැවති සාකච්ඡා කරගෙන යනවාය කියන රාවයක්, අපේ පත්‍රවල කොතොම වුණත් විශේෂයෙන් ඉන්දියානු පත්‍රවලින් ඇති කර තිබෙනවා. මා ළඟ දැන් තිබෙනවා, පසුගිය 6 වනදා 'හින්දු' පත්‍රයේ පළ වී ඇති ප්‍රවෘත්තියක්.

**'COLOMBO AGREES TO FINAL DRAFT OF WORKING PAPER'**

ඒ මාතෘකාවෙන් මෙන්ම මේ විධියේ ප්‍රවෘත්තියක් එම පත්‍රයේ පළ කර තිබෙනවා.

"After week-long vacillation, the leader of the Sri Lankan delegation, Mr. Hector Jayewardene, finally relented today and agreed to initial the final draft of the working paper with a set of annexures providing a broad framework for negotiations with the Tamil leaders for a political settlement of the island's ethnic conflict.

The Foreign Secretary, Mr. Romesh Bhamdari, who played a key role in evolving this package, disclosed the salient features of this accord to the Tamil Nadu Electricity Minister, Mr. S. Ramachandran, to be conveyed to the Chief Minister, Mr. M. G. Ramachandran, who has been in touch with the leaders of the Tamil militant organisations in Madras.

**Provincial councils**

The accord envisages the creation of directly elected provincial councils in the Northern and Eastern provinces of Sri Lanka, where no district councils exist at present, through a constitutional amendment by two-thirds majority that does not require to be ratified through a referendum.

The legislative and executive powers relating to subjects listed in the relevant annexures will be conferred on these two provincial councils and the chief executive councillors (Chief Ministers) responsible to them through a new law enacted by Parliament, within a stipulated period from the conclusion of an agreement between the Sri Lankan Government and the Tamil leaders on the degree of devolution and the procedures for it."

දැන් ඔත්ත මය විධියට හය වැනිදා ඉන්දියාවේ "හින්දු" කියන පත්‍රයේ වාක්‍යයක් පළවී තිබුණා. තමුත් මේ රටේ ජනතාවට දැනීමක් නෑ. මොන විධියේ සාකච්ඡාවක් ගෙන යනවාද, කොපමණ දුරට මේ කොන්දේසි පිළිබඳව කැමැත්ත ප්‍රකාශ කරලා තිබෙනවාද කියා. ඒ සම්බන්ධයෙන් දැනීමක් මේ රටේ ජනතාවට ලබා ගැනීමට හැකියාවක් නෑහැ.

තවත් පත්‍රයක් තිබෙනවා. "සන්" පත්‍රය. 1985 සැප්තැම්බර් මාසේ 16 වැනිදා "සන්" පත්‍රයේ මෙන්න මේ විධියට තිබෙනවා. රාජ්‍ය ඇමතිතුමාගේ ප්‍රකාශයක් තිබෙනවා.

"State Minister Dr. Anandatissa de Alwis said wherever one went either at the street corner or any tea kiosk one could hear the people saying, 'if the President cannot rule he must give way to someone else.'

He said he asked the President. 'Why did you send your representatives to the Thimpu talks', for which the President had replied, 'I knew before they left that the talks would be a failure, '.

මේ විධියේ දේවල් හැරෙන්නට මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් අපට කියම අවබෝධයක් ලබාගැනීමට හැකියාවක් නෑහැ. අන්න ඒ නිසා මේ රජය, මේ ගරු සභාවත් මේ රටේ ජනතාවත් කෙරේ විශ්වාසයක් තබා, මේ සාකච්ඡාවට මොන විධියේ ප්‍රශ්න ඉදිරිපත් කරලා තිබෙනවාද, මොන විධියේ කොන්දේසිවලට එකඟ වන්නට අදහස කරනවාද, ඒවාගේම ඒවා නුලින් මොන විදියේ තීරණයන්ට එළඹීමට අදහස් කරනවාද කියන එක ගැන මහජනතාවට දැනගැනීමට සැලැස්වීම ඉතාමත්ම අවශ්‍ය කරුණක් හැටියට මම සඳහන් කරනවා.

රජය සෑම අතින්ම සුදුසුම වෙනවා කියා ප්‍රකාශ කරලා තිබෙනවා. අපි ආයුධ ගෙන්වනවාය, හමුදා ඒකක වැඩි කරනවාය කියා මධ්‍ය විධියේ කාරණා කිව්වාට අපට තවමත් දැනසීමක් නෑ. මට ආරවේදී දැන් වරායේ පාකිස්තාන් තැටික් තිබෙනවාය, ඒකේ කන්ටේනර් 22 කින් අපි ආයුධ ගොඩබානවාය කියා. මධ්‍ය අවි ආයුධ ගොඩබානවා නම්, ත්‍රස්තවාදීන්ට භය වෙලා, ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර වලට ලක්වෙලා සිටින ජනතාවට තැවන ඒ අයගේ ගම්වලට යාමට හැකි වන පරිදි ආරක්ෂාව දෙන්න බැරි ඇයි කියන එකයි මට මේ අවස්ථාවේදී අහන්න සිද්ධ වෙලා තිබෙන්නේ.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මගේ කාලය අවසාන වේගය යන බව මතකලා දන්නවා. මේ කාරණා ගැන, මේ ත්‍රස්තවාදී ව්‍යාපාරය ගැන විශේෂ ප්‍රකාශයක් කරන හැටියට ඉල්ලා සිටීමක් මා තිහඩ වෙනවා.

**කේ. ඩී. එම්. සී. බණ්ඩාර මහතා**  
**(ක්‍රි. ශ්‍ර. ශ්‍ර. ස. අ. ආ. ජ. පණ්ඩාර)**  
**(Mr. K. D. M. C. Bandara)**

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මම සන්නේෂ වෙනවා. අද මේ විශාලයට සහගාමී වෙන්නට ලැබීම ගැන, විශේෂයෙන්ම මැදවිවිස ගරු මන්ත්‍රීතුමාගේ (මෛත්‍රීපාල යෝනානායක මහතා) කතාවෙන් පස්සේ කතා කිරීමට අවස්ථාව ලැබීම ගැන මම සතුටු වෙනවා. මම එතුමාගේ කතාව අහගෙන තිබියා. ඒ කතා කරන වෙලාවේදී වරක් දෙකක් යම්යම් දේ කියන්න මම ඉදිරිපත් වුණා. ඇත්ත වශයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින තත්ත්වය ගැන එතුමාට පැහැදිලි අවබෝධයක් නැහැ. මම ඒ ගැන කණගාටු වෙනවා. මොකද, එතුමා එක පාරයි ඒ ප්‍රදේශයට ආවේ. මට කියන්න කණගාටුයි ඒ ඇවිල්ලත් එතුමා එතුමාගේ ජන්ද කොට්ඨාශයට ගියේ විශාල පොලිස් බල ඇණියකුත් එක්ක. [බාධා කිරීමක්] විශාල පොලිස් බල ඇණියක් එක්කයි ගියේ. අනෙක සේනපුර අනාඨ කදවුරට ගියා. එවිටරයි තමුත්තාත්සේ ආවේ මධ්‍ය මුළු කාලයේදීම, මේ වෙව්ව දේවල් ගැන බලන්න. තමුත්තාත්සේගේ ජන්ද කොට්ඨාශයට මායිම් වෙලා තිබෙන්නේ, වටුභියාව, මත්තාරම සහ ත්‍රිකුණාමලය කීපය ප්‍රදේශයි. තමුත්තාත්සේ එකම එක වතාවයි ඒ ජන්ද කොට්ඨාශයට ගියේ. ඒ නිසා තමුත්තාත්සේ දන්නේ නෑ, මොනවද ඒ ප්‍රදේශයේ වෙන්නේ කියා. තමුත් අපි ආධිමිබරයෙන් කියනව තොවෙයි. අපි හැමදම ඒ ප්‍රදේශවලමයි ජීවත් වෙන්නේ. අපි යන්නේ නවියම, මමත්, මගේ දිසාපතිතුමාත්, නිලධාරීන්ත් -

**මෛත්‍රීපාල යෝනානායක මහතා**  
**(ක්‍රි. ශ්‍ර. ශ්‍ර. ස. අ. ආ. ජ. පණ්ඩාර)**  
**(Mr. Maithripala Senanayake)**

නිරිසතුන්ට වගේ සලකලයි තිබෙන්නේ ගිහිල්ලා.

**කේ. ඩී. එම්. සී. බණ්ඩාර මහතා**  
**(ක්‍රි. ශ්‍ර. ශ්‍ර. ස. අ. ආ. ජ. පණ්ඩාර)**  
**(Mr. K. D. M. C. Bandara)**

නැහැ, නැහැ, එතෙම සලකලා නැහැ කාටවත්. තමුත්තාත්සේ හයයි යන්න ඒ ප්‍රදේශවලට, හය වෙන්න එපා මැරෙන්න, මැරෙන්න එක පාරයි. තේරුණද? හය වෙන්න එපා ඔව්වර, මැරෙන දට කොහේ හිටියත් මැරෙනවා. ඒ නිසා කරුණාකර තමුත්තාත්සේගේ ජනතාවට ආදරයක් තිබෙනවා නම් මේ වෙලාවේ ඇවිල්ලා එගේ ජීවත් වෙන්නේ කියා මම කියනවා. [බාධා කිරීමක්] තමුත්තාත්සේට ශක්තියක් නැහැ යන්න. කොළඹ ඉදගෙන ජනාධිපතිතුමාට වෙලීගුම් ගැනැව්වාට සමාජ සේවා ඇමතිතුමාට කථා කළාට ඒවායින් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ගිහිත් බලන්න මනුෂ්‍යයන්ට මොනවාද වෙන්නේ කියලා.

මැදවිවිසේ උප දිසාපති කොට්ඨාශයේ අයට කල සේවා තමුත්තාත්සේ දන්නවාද? පසුගිය කන්නයේ ගොවිතැන් නිකුණේ නැති බව අපි දන්නවා. ඒ අවස්ථාවේ අපි කරුණු ඉදිරිපත් කර සමාජ සේවා ඇමතිතුමා මගින් රජය ඔවුන්ට සහනාධාර දීමට සලස්වා තිබෙනවා. දැන් සුමානසක් හමාරක් තිස්සේ ඒ සහනාධාර දිගෙන යනවා. තමුත්තාත්සේ දන්නේ නැහැ. මම ඒකයි තමුත්තාත්සේ කථා කරන වෙලාවේ හැගිල්ලා කියන්න ගියේ. ඒ නිසා කරුණාකර හොඳට සොයා බලන්න.

මේ අවස්ථාවේදී අපේ හිතට බොහෝම ලොකු කැන්කුමක් ඇති වෙනවා මේ රජයෙන් කිසිම දෙයක් කරන්නේ නැත කියා ඒ ප්‍රදේශයේ වගකිය යුතු අය මේ විධියට කථා කරන විට, ඒක බොහෝම වැරදියි. ඒ කරුණු සොයා

බලන්න ඔහු, අපේ අඩුපාඩුවක් තිබෙනවා නම්, අපි වරදක් කර තිබෙනවා නම් ඒ ගැන කිව්වට අපේ කිසිම තරහක් නැහැ. අපි ඒ ගැන දෙස් කියන්නේ නැහැ. තමුත් අපි දෙස් කිය යුතුයි මේ තරම් දේ කරද්දත් මේවා කරන්නේ නැහැ කියලා, කරුණු විකෘති කරලා කථා කිරීම ගැන, අත්ත ඒකයි මගේ හිතට බොහෝම අමාරු.

තමුත්තාත්සේ දන්නේ නැහැ අපි ජීවිතය පරදුවට තියලයි ඒ ප්‍රදේශයේ ගමන් කරන්නේ. මම පෙරේදී තත්නිරිමලේ මුළු ප්‍රදේශයේම ඇවිද්ද, මුළු මායිමේම ගිහිල්ලා ඇවිද්ද, [බාධා කිරීමක්] ශ්‍රී මහා බෝධිය තිබෙනවා. කිසිම දෙයක් වෙලා නැහැ. තමුත්තාත්සේ හිටියත් ඔව්වරයි වෙන්නේ. දැන් තමුත්තාත්සේ මධ්‍ය පැත්තේ ඉදගෙන ලොකුවට කථා කරනවා. තමුත් දහුන් හයයි තමුත්තාත්සේ ඒ ප්‍රදේශයට යන්න. [බාධා කිරීමක්] තමුත්තාත්සේ ග්‍රාමෝදය ආරක්ෂා කරන්නේ මෙහේ ඉදලද?

**මෛත්‍රීපාල යෝනානායක මහතා**  
**(ක්‍රි. ශ්‍ර. ශ්‍ර. ස. අ. ආ. ජ. පණ්ඩාර)**  
**(Mr. Maithripala Senanayake)**

හොඳයි, පොලිසියයි යුද්ධ හමුදාවයි නැතුව තමුත්තාත්සේ යන්න.

**කේ. ඩී. එම්. සී. බණ්ඩාර මහතා**  
**(ක්‍රි. ශ්‍ර. ශ්‍ර. ස. අ. ආ. ජ. පණ්ඩාර)**  
**(Mr. K. D. M. C. Bandara)**

කොළඹ ඉදගෙන ආරක්ෂා කරන්න බැහැ. එහාට යන්න ඔහු. මහජනයාට ඇහුම්කන් දෙන්න ඔහු, ඒවා ආරක්ෂා කරන්න.

තමුත්තාත්සේ බොහෝම මහත්ම වුණා පසුගිය ජාතික ක්‍රීඩා උත්සවය කල් දමන්න. [බාධා කිරීමක්] තැත්වෙ මොකද? මගෙන් පොද්ගලිකව තමුත්තාත්සේ ඇහුවා මේ තත්ත්වය තියාගෙන මේක කරන්න හොඳ කියා. අපේ රජයේ නිලධාරීන්ගෙන් තමුත්තාත්සේ ප්‍රශ්න කර තිබෙනවා ඇයි මේ වාගේ වොලාවලදී මේවා කරන්නේ කියා. තමුත්තාත්සේට මිනු කරන්නේ අපේ ප්‍රදේශයේ මහජනයාට තවත් හය කරන්නයි. ඒකයි. තමුත්තාත්සේගේ ප්‍රතිපත්තිය, මොකටද? දේශපාලන වාසියක් ලබා ගන්නයි. තමුත්තාත්සේ හැම තිස්සේම මලකුණක් ගොයනවා උස්සාගෙන යන්න. ඒකයි තමුත්තාත්සේට අද මධ්‍ය තත්ත්වය ලැබී තිබෙන්නේ.

**ලක්ෂමන් ජයකොඩි මහතා**  
**(ක්‍රි. ශ්‍ර. ලක්ෂ්මන් ඉයාකිකොඩි)**  
**(Mr. Lakshman Jayakody)**

කදවුරු කියක් තිබෙනවාද? අනාඨ කදවුරු කියක් තිබෙනවාද?

**කේ. ඩී. එම්. සී. බණ්ඩාර මහතා**  
**(ක්‍රි. ශ්‍ර. ශ්‍ර. ස. අ. ආ. ජ. පණ්ඩාර)**  
**(Mr. K. D. M. C. Bandara)**

ඒවා අපි බලාගන්නම්. තමුත්තාත්සේ කලබල වෙන්න එපා.

**ලක්ෂමන් ජයකොඩි මහතා**  
**(ක්‍රි. ශ්‍ර. ලක්ෂ්මන් ඉයාකිකොඩි)**  
**(Mr. Lakshman Jayakody)**

ඇයි අපේ සහයෝගය එපාද?

**කේ. ඩී. එම්. සී. බණ්ඩාර මහතා**  
**(ක්‍රි. ශ්‍ර. ශ්‍ර. ස. අ. ආ. ජ. පණ්ඩාර)**  
**(Mr. K. D. M. C. Bandara)**

දෙන්න දෙන්න. ඒකයි අපි කියන්නේ එහාට එන්න කියල. කොළඹ ඉදගෙන බැහැ සහයෝගය දෙන්න. පත්‍රයෙන් බැහැ සහයෝගය දෙන්න. පත්‍රයේ එන්නරයක් ද ගන්නට, ජනාධිපතිතුමාට වෙලීගුම් එකක් ගැනැව්වාට, ඇමතිවරුන්ට වෙලීපෝතයෙන් කථා කළාට ඒක තොවෙයි සහයෝගය.

අතින් කාරණය තමුත්තාත්සේ වෝදනා කලා, සේනපුර කුමිඵ එකට හදිස්සියේ අනාඨ පිරිසක් අරගෙන ගියා කියලා. ඔව්, අපි හදිස්සියෙන් අරගෙන ගියා. අපි ඔවුන්ට වතුර සැපයව්වා. තමුත්තාත්සේ කීවා වතුර ලැබුණේ නැහැ කියලා. අපට විකක් ප්‍රමාද වුණේ ඔවුන්ට විදලිය බලා සැපයීමට පමණකි. තමුත් දවස් කීපයක් ඇතුළත ඒකක් සපයා දුන්නා. ඒ

[කේ. ඩී. එම්. ඩී. බණ්ඩාර මහතා]

තොල්ලක්ව අවශ්‍ය ආහාර සපයනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව ඒ උදව්‍යට දවස ගණනක් තිස්සේ උයාපු කෑම සැපයෙව්වා. අපි ඒ සියල්ලක්ම කරා. තමුත්තාත්සේ දත්තේ නැහැ. [බාධා කිරීම] මුල්කිරිගල සිදුදුණ දෙවල් දත්තවා හේ.

**මන්ත්‍රීවරයෙක්**  
(அங்கத்தவர் ஒருவர்)  
(A Member)  
අනුරාධපුරයේ කොතොමද ?

**කේ. ඩී. එම්. ඩී. බණ්ඩාර මහතා**  
(கிரு. கே. டி. எம். சி. பண்டார)  
(Mr. K. D. M. C. Bandara)

අනුරාධපුරයේ කොතොමද කියලා බලන්න කරුණාකර එහාට එන්න. ගයවෙන්න එපා. කොළඹ ජීවත්වෙන තමුත්තාත්සේලා එහාට එන්න බොහොම හයයි. වැලිපොත් කර කර මගෙන් අහනවා කොතොමද තත්ත්වය. එන්න පුළුවන්ද කියා. මන්න කොළඹ ඉන්න අය තුළ තිබෙන හය.

**රිචඩ් පතිරණ මහතා**  
(கிரு. ரிச்சட் பத்திரன)  
(Mr. Richard Pathirana)

වෙලිපොත් කර කර අහන්නෙ තමුත්තාත්සේලාගේ උදව්‍යම වෙන්න ඇති.

**කේ. ඩී. එම්. ඩී. බණ්ඩාර මහතා**  
(கிரு. கே. டி. எம். சி. பண்டார)  
(Mr. K. D. M. C. Bandara)

තමුත්තාත්සේලා වගේ අපි හය නැහැ. අපි යන්නෙ තනියම. අපි මැරෙන්න හය නැහැ. මැරෙන දට මැරෙනවාමයි. ජීප් රථ තුන හතරක් ඉස්සරහින් දමාගෙන නොවෙයි අපි යන්නෙ. අපි බලඇණි අරගෙන යන්නෙ නැහැ. [බාධා කිරීම] ඔව්, මැරෙන්න තිබෙන දට මැරෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව, කර්මය අනුව මැරෙන දට මැරෙන්න ඕනෑ.

**සරත් මුත්තේවටුවෙගම මහතා**  
(கிரு. சரத் முத்தேட்டுவெகம)  
(Mr. Sarath Muttetuwegama)  
අලුත් යොයා ගැනීමක්.

**කේ. ඩී. එම්. ඩී. බණ්ඩාර මහතා**  
(கிரு. கே. டி. எம். சி. பண்டார)  
(Mr. K. D. M. C. Bandara)

ඔව්, ඔව්. තමුත්තාත්සේලා ඒවා දන්නෙ. නැහැ හේ ? තමුත්තාත්සේගේ න්‍යාය ධර්මය අනුව ඒවා උගත්වන්නෙ නැහැ. ජිකඩී වෙලා තියෙන්නෙ. කර්මය කියන එක තමුත්තාත්සේ දත්තේ නැහැ. තමුත්තාත්සේ පිළිගන්නෙ නැහැ. තමුත්තාත්සේගේ න්‍යාය ධර්මය අනුව තමුත්තාත්සේ එය පිළිගන්නෙ නැහැ.

**සරත් මුත්තේවටුවෙගම මහතා**  
(கிரு. சரத் முத்தேட்டுவெகம)  
(Mr. Sarath Muttetuwegama)  
මට පෙනෙන හැටියට හයේ ගැහි ගැහි වෙන්න ඇති යන්නෙ.

**කේ. ඩී. එම්. ඩී. බණ්ඩාර මහතා**  
(கிரு. கே. டி. எம். சி. பண்டார)  
(Mr. K. D. M. C. Bandara)

මැදවිච්චියේ ගරු මන්ත්‍රීතුමා (මෙමත්‍රීපාල සේනානායක මහතා) කීවා ජල බද්දක් අය කිරීම ගැන මැදවිච්චිය ප්‍රදේශයේ අයට තඩු දමන්න යනවාය කියා. එය අසත්‍යයක්. එහෙම දෙයක් නැහැ. එහෙම තීරණයක් අරගෙන නැහැ. අතින් කාරණය ජල බද්දක් ගෙවන්න වෙන්නෙ මහා පරිමාණයේ වැව්වලින් ජලය ගැනීමේදී පමණයි.

**මෙමත්‍රීපාල සේනානායක මහතා**  
(கிரு. மைத்திரிபால சேனநாயக்க)  
(Mr. Maithripala Senanayake)  
ඒවායේ වතුර නැහැ.

**කේ. ඩී. එම්. ඩී. බණ්ඩාර මහතා**  
(கிரு. கே. டி. எம். சி. பண்டார)  
(Mr. K. D. M. C. Bandara)

තඩු දමන්න එක්ක කරලා නැහැ. තමුත්තාත්සේ දත්තේ තැනිවිටි කථා කරන්නෙ. තමුත්තාත්සේ මෙහි ඉදගෙන මිය කරුණු ගැන තොරතුරු හොයා ගන්නෙ කොතොමද ?

**වීරසිංහ මල්ලිමාරවිච්චි මහතා (කොළඹ දිසා ඇමතිතුමා)**  
(கிரு. வீரசிங்க மல்லிமாரச்சி - கொழும்பு மாவட்ட அமைச்சர்)  
(Mr. Weerasinghe Mallimaratchi-District Minister, Colombo)  
වෙලිපොත් කරලා කේ. ඩී. රත්නායක මහත්මයාගෙන් අහන්න. එයා කියයි.

**කේ. ඩී. එම්. ඩී. බණ්ඩාර මහතා**  
(கிரு. கே. டி. எம். சி. பண்டார)  
(Mr. K. D. M. C. Bandara)

අත්ත කියනවා කේ. ඩී. රත්නායක මහත්මයාට වෙලිපොත් කරලා අහන්නය කියා. මොකක්ද තමුත්තාත්සේලාට වෙලා තිබෙන්නේ ? තමුත්තාත්සේලා මේ රටේ ජනතාවට, ලෝකයාට, පෙත්වන්න මහත්සී ගත්තෙ මොකක්ද ? මුල්කිරිගල ගැන තමුත්තාත්සේලා බොහොම උදම් ඇහුවා. මුල්කිරිගල අතුරු මැතිවරණය කල් දමන්න ඇයිද කියා තමුත්තාත්සේලා ප්‍රශ්න කලා. එය මාය ගණනකින් පමණ කරන්නෙ ඇයි කියලා ඇහුවා. තමුත්තාත්සේලා හිතාගන්නා මුල්කිරිගල ජයග්‍රහණය කරන්නට තමුත්තාත්සේලාට පුළුවන්වෙයි කියලා. වණ්ඩිකම් කරලා, මිනිසුන් මරලා දිනන්න පුළුවන් වෙයි කියලා තමුත්තාත්සේලා හිතුවා. වණ්ඩිකම් කළත් මිනිසුන් මැරුවත් අවසානයේදී මොකක්ද වුණේ ? [බාධා කිරීම] ජනාධිපතිතුමා ඕනෑ නැහැ ; මට පුළුවන් තනියම මගේ ආරක්ෂාව සලසා ගන්න. තමුත්තාත්සේලාට වඩා මට පුළුවන් මාව බලාගන්න. ඒ නිසා කලබල වෙන්න එපා. මම කරන වැඩවලට මට ජනාධිපතිතුමා ප්‍රශංසා කර තිබෙනවා. තමුත්තාත්සේලාට දහගන්න ඕනෑ නම් මම කියන්නම්. මම තීර්භිතව ක්‍රියා කිරීම ගැන මට ප්‍රශංසා කර තිබෙනවා.

**මෙමත්‍රීපාල සේනානායක මහතා**  
(கிரு. மைத்திரிபால சேனநாயக்க)  
(Mr. Maithripala Senanayake)  
සයිස් එකෙන් ජෙනවා.

**කේ. ඩී. එම්. ඩී. බණ්ඩාර මහතා**  
(கிரு. கே. டி. எம். சி. பண்டார)  
(Mr. K. D. M. C. Bandara)

සයිස් එකක් එහෙමයි, වැඩත් එහෙමයි. මහක නියාගන්න. තමුත්තාත්සේලා කීවා මුල්කිරිගල ජන්දය පවත්වන්න. මුල්කිරිගල ජයග්‍රහණය කර පෙත්වන්නම් කියලා. මුල්කිරිගල ජයග්‍රහණය කරන්නට තමුත්තාත්සේලා මොකක්ද කලේ ? වණ්ඩිකම් කලා ; අපේ මිනිසුන්ට හිරිහැර කලා ; මැරුවා. අවසානයේදී කුල හේදය ඇවිස්සුවා. අවසානයේදී තමුත්තාත්සේලා ඒ ජන්ද දයකයින්ගෙන් ඇහුවා තමුත්තාත්සේලාට ඕනෑ හකුරුද, සිහිද කියලා. තමුත්තාත්සේලා අවසානයේදී ගෙන් ගෙට ගිහින් ඇහුවේ එහෙමයි. හකුරු ඕනෑ නම් දෙන්න එහාට. සිහි ඕනෑ නම්—සිහි කියලා කීවේ ගොයිගම කියන එකටයි—අපට දෙන්න කියලා කීවා. එහෙම තමයි තමුත්තාත්සේලා කටයුතු කලේ. ජලභට කීවා ජනාධිපතිතුමා මේ රට දෙමළුවට විකුණන්න යනවාය. ඒ නිසා අපේ පක්ෂයට ජන්දය දෙන්න එපාය කියා. " අපි සිංහලයන් ආරක්ෂා කරනවා අපට ජන්දය දෙන්න " කියලා කීවා. තමුත් අවසාන එකට මොකක්ද ? මහජනතාව ඒ මක්කොම ප්‍රතික්ෂේප කලා. ඒ නිසා මම තමුත්තාත්සේලාට පොඩි උපදෙසක් දෙන්න කැමතියි. කරුණාකරලා ජාති හේදය, කුල හේදය දේශපාලනයට ඇදගන්න එපා. ඒ කාලය දත් ඉවරයි. ඒ කාලය හමාරයි. අද ඉන්න තරුණ බුද්ධිමත් ජනතාව ඒවා පිළිගන්නෙ නැහැ. ඒ අයට ඕනෑ කරන්නේ මේ රටේ ජනතාවගේ සුභසිද්ධියට වැඩ කිරීමයි ; ඔවුන්ගේ ප්‍රශ්න විසඳන්න වැඩ කිරීමයි. ඔවුන් බලන්නේ ඒ කාරණා ගැනයි. එහෙම නැතිව කුලේ දිනා බැලීමක් නැහැ. [බාධා කිරීම] තමුත්තාත්සේලා කොවිට් මහලට වටේ කඳුළු ගෙලවන් 1989 දී තමුත්තාත්සේලාට මොකද වෙන්නේ කියලා බලමු. තමුත්තාත්සේලා තවදුරටත් මය බංකොලොත් ප්‍රතිපත්ති ගෙන ගියොත් කවදවත් මේ රටේ බුද්ධිමත් තරුණ ජනතාවට තමුත්තාත්සේලාට නම් මුහුණ දෙන්නට ලැබෙන්නේ නැති බව හිතේ නිසා ගන්න. මේ රටේ සියයට 60ක් ඉන්නේ



තරුණ ජනතාවයි. එම නිසා මේ කාරණය බොහෝම කල්පනාවෙන් හිනේ නිසා ගත්ත. මීට පස්සේ කවදවත් බොරු කියලා ජන්දය ගන්නට ලැබෙන්නේ තැනැ. වැඩ කරලා මහජනයාගේ හිත දිනා ගන්න මිනු.

මට නියමිත කාලය අවසාන වේගෙන යනවා. එමනිසා දීර්ඝ වශයෙන් මම කථා කරන්නට බලාපොරොත්තු වන්නේ තැනැ. මේ ස්වල්ප වේලාවේදී හෝ මැදවේලිය ගරු මන්ත්‍රිතුමා (මෛත්‍රීපාල සේනානායක මහතා) විකෘති ආකාරයට ඉදිරිපත් කළ දේවල් සියල්ලකම යථා තත්ත්වය පහදා දීමට හැකිවීම ගැන මම සත්තෝෂ වෙමිනි.

ප්‍ර. ක. 10.18

සරත් මුත්තේවටුවෙගම මහතා (කලවාන)  
(ශ්‍රී.ල. ජාත් ප්‍රතිදේශ්වලවෙකම — කලවාන)  
(Mr. Sarath Muttetuwegama-Kalawana)

Mr. Deputy Speaker, if we are to judge by the volume that was generated by the Hon. District Minister for Anuradhapura, this looks like being a rather contentious Debate. Anyway, I myself am not involved in some of the contentious issues. So I would like to make use of this opportunity to raise some matters which really have a bearing on the extension of the Emergency.

Sir, in the last Emergency Debate or in the Debate previous to that I had occasion to refer to the fact that several students from Maha Vidyalayas in the country have been deprived of the opportunity to come to school. That was on the basis that they took part in the agitation against the Higher Education Act. Some of them have been discontinued from attending school. Many of them are students in the 'A' Level form. Some of them have been deprived of the chance of sitting for the examination this year and are following lectures for the examination next year.

I would like to specifically mention two schools. One is the Balangoda Maha Vidyalaya. I am sorry The Hon. Deputy Minister who represents Balangoda is not here. In the Balangoda Maha Vidyalaya there are about nine students, I believe, who are left-out of the school and in respect of whom the Principal has written to all the other schools, including the schools in Ratnapura, not to admit them. It is a very funny situation. Even supposing they had taken part in some agitation about the Higher Education Act, surely the education authorities should not be so very vindictive as to deprive them of the opportunity of following classes. I am told the same situation prevails in the Getamana Maha Vidyalaya. (Interruption). I have some representations from some parents.

වෛද්‍යවරයා රජීත් අතපත්තු මහතා (කොබරා ඇමරිතුමා)  
(සෞඛ්‍ය නිලධාරීන්ගේ අමාත්‍යවරයා — ජනාධිපති මහලක්ෂ්මි)  
(Dr. Ranjith Atapattu - Minister of Health)

Sir, we are highly worried about it. We are just about to solve that problem.

සරත් මුත්තේවටුවෙගම මහතා  
(ශ්‍රී.ල. ජාත් ප්‍රතිදේශ්වලවෙකම)  
(Mr. Sarath Muttetuwegama)

Thank you. I feel very reassured. I am sure the Hon. Minister will see that those students in the Getamana Maha Vidyalaya in his electorate are readmitted.

Sir, there is another matter which I would like to refer to which has a bearing on the Emergency. That is the situation now prevailing in the Ceylon Bank Employees' Union and among the bank employees. Emergency powers have been used by this Government to dismiss the leaders of the CBEU in both the People's Bank as well as the Bank of Ceylon. The history of this struggle in the Bank Employees' Union is a fairly old one. The Hon. Minister of Finance himself gave an assurance in this House that when the Deputy Governor of the Central Bank, Mr. Punchiappuhamy, returns to the Island after an operation he would send some kind of a report regarding the demands put forward by the Bank employees. Mr. Punchappuhamy returned, and he had discussions with the Bank Employees' Union. He told the Bank Employees' Union that he could not have a negotiation with them but he could only listen to them and forward a report. Naturally the Bank Employee's Union was dissatisfied with that, and on the 16th August, I believe last month—just before the last Emergency Debate, the Bank Employees' Union called out and extremely successful protest action where the entire banking staff that belongs to the Bank Employees' Union kept away from work at 3 p.m. on 16th August. Sir, as a result of that the entire situation among the bank employees has got completely out of hand, and today the CBEU is in a situation where there is a confrontation going on. It is this very Emergency which is being used to dismiss those bank employees and is also being used to threaten the other bank employees who are on a very legitimate wage demand in the banks.

Very often we have had the Hon. Minister of Finance making very proud statements about the profits that are being made by the banks. I think the first thing that has to be remembered is that the employees of the banks, who have been in the forefront of earning those profits, should be looked after, and certainly this Emergency—the Hon. Minister read out the reasons for its extension—should not be used to hit them. He talked about lamp post killings, he talked about attacks on police stations, he talked about innocent civilians being killed, ex-MPs being killed. But I want to charge this Government that this Emergency which they say is being proclaimed for those reasons is being used to hit the bank employees, to sack the leaders of the Bank Employees' Union, to keep away students at Getamana, so far down in the South, and at Balangoda in the Sabaragamuwa Province. And that is why it is the imperative duty of those who oppose this Government to oppose the extension of this Emergency. It is being misused month after month to attack and hit people who have nothing to do with the North or the East.

Now, to get on to the present situation about the North and the East, what is the actual situation? The hon. Member for Meadawachchiya made one point with

[ஈரன் இன்டெர்வியூவைத் தொடர்ந்து]

which I agree, and that is that we are completely in the dark about what is happening. I have repeatedly, from the very first day that the ceasefire and the first talks at Thimpu took place, made an appeal on behalf of our party and on behalf of the parties with which we are in some kind of agreement and a front, not to allow this situation to happen, not to keep the people in the dark about what is happening. I have very good reason to believe that some of the Members seated in the front rows of this Government, Members of the Cabinet, do not know about the so-called White Paper and all the conditions that are involved in it. That is the information that we have, that some of the members in the Cabinet do not know. I am quite sure that some of them do not know what is happening.

So what is the position? We had the situation at the end of 1983 or towards the beginning of 1984 when the Annexure 'C' situation arose. Annexure 'C' was a document which found itself into the All Party Conference without a father. It was like a child on whose behalf maintenance was being claimed, paternity was being denied all round, although now everybody knows that the President had a hand in the drafting of Annexure 'C'. The President had a hand in it, the Indian Government had a hand in it and the TULF had a hand in it. Sir, I fully supported Annexure 'C'. I am speaking from a position of supporting Annexure 'C'. What I am saying is that if you go on doing this, trying to hide the content of the negotiations from the people and the political parties of this Country, you will get into the same situation that you found yourselves in when you presented Annexure 'C'.

What happened when you presented Annexure 'C'? You had to present it, as I said, in a devious way, without anybody's claiming the origin of it. This same thing will happen at this rate to what is going on in Thimpu and New Delhi. I am a person who has supported the ceasefire one hundred per cent. I have supported the decision of the Government to talk to the militants. In fact, we called for it before it happened. And I say that even now I support this whole process that is going on. But if you go on doing it like this you will get into trouble. People must know what is happening. People must know what the extent of the proposals are. People must know what proposals are being made by the other side. Otherwise, Sir, if you suddenly spring something on the people you will find it very easy to set them up in an uninformed way without the people themselves knowing what is happening.

Now, as regards this delegation that has gone to Thimpu, before this I have had occasion to complain about it. What is this delegation that is going to Thimpu? Mr. Harry Jayewardene is no doubt a very distinguished lawyer, he is a Queen's Counsel, and

nobody can detract from his abilities as a lawyer. The point is not that. The point is not whether he is a capable person, not even whether he is the President's brother. The point is that if you are going to negotiate on something that is so highly political on behalf of the Government of Sri Lanka, the negotiators must themselves be politicians, not lawyers, whether they be from the Legal Draftsman's Office or whether they be from the private bar, whether they are relations of the President or relations of anybody else. Surely, is there not one single Minister in this Government who has either the capacity or the guts to go and negotiate on behalf of the Government of Sri Lanka at Thimpu? What is obvious is that you are lacking in one or the other. Either the President thinks that nobody is capable of negotiating, does not have the capacity, or on the other hand the Ministers themselves are fighting shy of going and presenting the proposals because they feel it may rebound on their political life later on if it fails.

I did not see the newspaper article that the hon. Member for Meadawachchiya read out - I was astonished when I heard it - where the President, where the Hon. Minister of State

ஈ. வினசன்ட் பெரேரா  
(திரு. எம். வினசன்ட் பெரேரா)  
(Mr. M. Vincent Perera)

The President denied it.

ஈரன் இன்டெர்வியூவைத் தொடர்ந்து  
(திரு. சரத் முத்தெட்டுவெகம)  
(Mr. Sarath Muttetuwegama)

The President denied it? What about the Hon. Minister of State? Where did the President deny it?

மேதிரிபால சேனாயக்க  
(திரு. மைத்திரிபால சேனாயக்க)  
(Mr. Maithripala Senanayake)

Where was the denial?

ஈ. வினசன்ட் பெரேரா  
(திரு. எம். வினசன்ட் பெரேரா)  
(Mr. M. Vincent Perera)

There is authority that he has denied it.

ஈரன் இன்டெர்வியூவைத் தொடர்ந்து  
(திரு. சரத் முத்தெட்டுவெகம)  
(Mr. Sarath Muttetuwegama)

I am very sorry, we cannot accept that from one Minister because another Minister has said it.

ஈ. வினசன்ட் பெரேரா  
(திரு. எம். வினசன்ட் பெரேரா)  
(Mr. M. Vincent Perera)

He may have said it, but the President has told me that he never said it.

සරත් මුත්තේටුවේගම මහතා  
(திரு. சரத் முத்தேட்டுவேகம)  
(Mr. Sarath Muttetuwegama)

I think everybody knows that the Hon. Minister of Parliamentary Affairs and Sports is very good person, an amiable person, but he cannot deny on behalf of the President and he cannot accept anything on behalf of the President.

එම්. වින්සන්ට් පෙරේරා මහතා  
(திரு. எம். வின்சன்ட் பெரேரா)  
(Mr. M. Vincent Perera)

I cannot accept on behalf of the President ?

සරත් මුත්තේටුවේගම මහතා  
(திரு. சரத் முத்தேட்டுவேகம)  
(Mr. Sarath Muttetuwegama)

I am on my feet, Sir.

එම්. වින්සන්ට් පෙරේරා මහතා  
(திரு. எம். வின்சன்ட் பெரேரா)  
(Mr. M. Vincent Perera)

Let it go on record that the President had denied it.

සරත් මුත්තේටුවේගම මහතා  
(திரு. சரத் முத்தேட்டுவேகம)  
(Mr. Sarath Muttetuwegama)

The President may have denied it. I am referring to Dr. Anandatissa de Alwis who is the spokesman on behalf of the Cabinet. He is no ordinary Minister, he is the Minister of State in charge of Lankapuvath. I will come to Lankapuvath in a minute. With all the respect that I have for Minister of Parliamentary Affairs, who is he compared to this Minister ?

එම්. වින්සන්ට් පෙරේරා මහතා  
(திரு. எம். வின்சன்ட் பெரேரா)  
(Mr. M. Vincent Perera)

I am a Member of the Cabinet.

සරත් මුත්තේටුවේගම මහතා  
(திரு. சரத் முத்தேட்டுவேகம)  
(Mr. Sarath Muttetuwegama)

You are a Member of the Cabinet no doubt. As far as I am concerned you are a top Member of the Cabinet, you are a high up Member of the Cabinet as far as I am concerned, but Dr. Anandatissa de Alwis who is the Minister of State and in charge of giving Cabinet briefings, in charge of Lankapuvath, in charge of television, in charge of radio says this !

එම්. වින්සන්ට් පෙරේරා මහතා  
(திரு. எம். வின்சன்ட் பெரேரா)  
(Mr. M. Vincent Perera)

I know that he has made such statements even before.

සරත් මුත්තේටුවේගම මහතා  
(திரு. சரத் முத்தேட்டுவேகம)  
(Mr. Sarath Muttetuwegama)

You mean his statements are not accurate all the time ?

එම්. වින්සන්ට් පෙරේරා මහතා  
(திரு. எம். வின்சன்ட் பெரேரா)  
(Mr. M. Vincent Perera)

At times.

සරත් මුත්තේටුවේගම මහතා  
(திரு. சரத் முத்தேட்டுவேகம)  
(Mr. Sarath Muttetuwegama)

So now the Minister of Parliamentary Affairs says that the Minister in charge of Lankapuvath, the television, and broadcasting and the Minister who makes press briefings on behalf of the Cabinet is not accurate at times ! Well, in that case, we will leave it at that, but I was on another point - (*Interruption*).

ජී. පී. පෝල් පෙරේරා මහතා (කඩුවෙල)  
(திரு. க. பீ. போல் பெரேரா — கடுவலை)  
(Mr. E. P. Paul Perera-Kaduvela)

It was not accurately reported.

සරත් මුත්තේටුවේගම මහතා  
(திரு. சரத் முத்தேட்டுவேகம)  
(Mr. Sarath Muttetuwegama)

Ah ! You are here. Now, Sir, we have the whole lot here. The Hon. Minister of state is the only person missing. Hamlet is missing but the others are all here, including Shakespeare himself. He will write it all out. He will, write out the play. What is the difficulty in acting ? Anyway it does not matter. I was on another point. This little episode is something that took place involuntarily as it were.

If the Cabinet does not contain people who can negotiate on behalf of the Cabinet and if there is some evidence to suggest that the President himself did not think that anything would come out of Thimpu, then, Sir, we are left so the speculation as to whether a big charade is being acted by the Government. Are you carrying out some big pretence ? Is it to satisfy India ? Is it to satisfy world opinion that you are pretending to carry out a discussion which you yourself may think has no chance of ever being accepted ? Is that the position ? - (*Interruption*).

So that is the position Sir, as far as Thimpu is concerned. I would only say that as far as I am concerned, as far as the party that we are representing is concerned, we hope that a ceasefire you will be able to establish will hold and then some negotiations leading to a result will take place. But if the Government is going to do this in a half-hearted way then it is going to be very difficult, I would also like to say that we have been watching the activities during this ceasefire. I must say I am totally amazed at some of the things that have happened there, not by the Government itself but by the other side, by the militants.

[සරස් මුක්තවිඳුවෙම මතය]

We know the history of the killing of the two MPs. The TULF sent instructions to have a meeting of the TULF people in inside the North and East to find out whether it was the opinion of the TULF here that they should continue with the negotiations. Mr. Dharmalingam, Mr. Alalasunderam, Mr. Rasalingam and Mr. Thurairatnam were among the people who led the campaign inside the TULF here to continue the process of negotiations and two of them have been killed. So we can come to our own conclusions about what the killers wanted, what kind of message they wanted transmitted. All I can say is, if that is going to happen from that side then it is very difficult for this process to continue. We would like to appeal, Sir, on behalf of the left movement of this country, to the militants as well to come to a situation where they could certainly put their demands. Let the Government put its demands. Let both sides put their conditions but come to a situation where honestly they are all agreed on the necessity for a settlement. Otherwise this whole process of discussion might lead us nowhere.

Now, I would like to ask the Government one or two specific questions. Is there or is there not a fast going on at the Welikada prison? There is a fast unto death going on by the detainees, by a certain section of the detainees at the Welikada prison. Now, your Lanka Puwath and all your newspapers would not publicise these things. Every newspaper in the world is publicising it; Hindu reports it daily. It is childish on the part of the Government to stop this kind of news getting in. It is childish and your whole credibility is at stake. Anything you say is at stake when you do not even report part of the truth, half the truth.

Now, Sir, this is a very serious situation – not the fast only, but the whole process of the detainees, the whole situation of the detainees. The Government released about six hundred detainees. That is about two or three months ago. It shows, therefore, that the people being taken into detention are being taken on a very, very loose basis. These six hundred could have been detained and released without trial and it shows that the whole process of arresting goes on willy-nilly. Now, there are other detainees for as long as 18 months. What is happening to them? The Government should make a statement first of all about the fast unto death by the prisoners at Welikada. We might have a situation like the two incidents of killings at Welikada in 1983, where the Government had taken them as prisoners. Now, when you take them into your custody as prisoners you also take them into your care. That is the old slogan that is used to be written even inside police cells. When you take a man into your custody you take him also into your care.

Now, these people are fasting unto death because they want to be released or to be charged. Some of them have been kept there for 18 months, I understand, so that some statement about their future is very necessary.

Then, Sir, the Government also sent a team of people to Vavuniya to report on the situation there. Now, what is the report of those people who went to Vavuniya? Surely, what is the point in your sending all these people to report if you do not release the report? Both from the point of view of the Tamil civilians and the Sinhala civilians in an around Vavuniya what is the situation?

There are people, Sir, who have come to me, and are now resident in Ratnapura and in remote places in Kalawana and various other places in the Ratnapura District. Other Members of Parliament must have also met them. They are refugees, Sinhala refugees, who have come from around Vavuniya and Trincomalee. Everything they had is burnt and finished and they have come with the clothes they were wearing. The Government does not even know that such people exist. I have made some representations to the Social Services Department in Ratnapura on their behalf asking for relief. Now, you see the point is that those people the Sinhala villagers were caught in the cross-fire. They know no other home! They have some relatives here and there. They have come to the houses of relatives. The relatives also cannot keep them for long. Now, you give some money to some of the police officers and their families and army officers. All right, I do not grudge that at all. You give money to some of the Tamil people whose houses were destroyed. What about these people who were caught in the cross-fire, who have run away carrying their little children with them?

I want to make an appeal to the Government. Please make a census, make an appeal over the radio, ask all the refugees who have come from all over the place and who have housed themselves in relatives houses, to come forward and tell their plight to the nearest A.G.A. Please make some arrangements to give them relief. –[*Interruption*].

You say that they must report but how do they know that they must report? They have walked miles and miles without their clothes and things. –[*Interruption*]. Hon. Minister, you had better make the appeal. You can appeal through the radio and the newspapers because the people are scattered all over the place. Some of them may be down south in camps on the beach but there are others who are in Ratnapura and Kandy with their relatives. You can make an appeal to them. I would request the Hon. Minister of Social Services to make an appeal on the radio or get one of your officers to make an appeal on the radio and ask them to report to the nearest AGA and prove that they

are refugees who have lost their homes and means of livelihood and then make some arrangements to give them some kind of relief.

I do not want to go into some of the other matters but the way things are going on it is very interesting. I find that today's debate, on the part of the Government, will be confined mostly to what happened at Mulkirigala. I do not know what happened at Mulkirigala because I was not there but this only follows a series of other elections. For example, what happened at Mahara ?

ජ. පී. පෝල් පෙරේරා මහතා  
(திரு. ஈ. பீ. போல் பெரேரா)  
(Mr. E. P. Paul Perera)

What happened at Mahara ?

සරත් මුත්තේටුවෙගම මහතා  
(திரு. சரத் முத்தேட்டுவெகம)  
(Mr. Sarath Muttetuwegama)

You know best what happened.

ජ. පී. පෝල් පෙරේරා මහතා  
(திரு. ஈ. பீ. போல் பெரேரா)  
(Mr. E. P. Paul Perera)

There was an election petition and -

සරත් මුත්තේටුවෙගම මහතා  
(திரு. சரத் முத்தேட்டுவெகம)  
(Mr. Sarath Muttetuwegama)

I will come to the election petition later. What happened at the Referendum ?

ජ. පී. පෝල් පෙරේරා මහතා  
(திரு. ஈ. பீ. போல் பெரேரா)  
(Mr. E. P. Paul Perera)

Were you at Mahara ?

සරත් මුත්තේටුවෙගම මහතා  
(திரு. சரத் முத்தேட்டுவெகம)  
(Mr. Sarath Muttetuwegama)

Yes, I was at Mahara.

ජ. පී. පෝල් පෙරේරා මහතා  
(திரு. ஈ. பீ. போல் பெரேரா)  
(Mr. E. P. Paul Perera)

What were you doing there ? What was your contribution ?

සරත් මුත්තේටුවෙගම මහතා  
(திரு. சரத் முத்தேட்டுவெகம)  
(Mr. Sarath Muttetuwegama)

I came for a meeting, made my speech and went away. Not like you who conducted the elections in such a way that you got a result which was not an expression of the will of the people.

ජ. පී. පෝල් පෙරේරා මහතා  
(திரு. ஈ. பீ. போல் பெரேரா)  
(Mr. E. P. Paul Perera)

Then whose will was it ? Whose will ?

සරත් මුත්තේටුවෙගම මහතා  
(திரு. சரத் முத்தேட்டுவெகம)  
(Mr. Sarath Muttetuwegama)

Your will and the will of certain other people. Some of them have now been thrown out of the Government St. Mathew and St. Paul, in those days, were put in charge of Jesus Christ.

ජ. පී. පෝල් පෙරේරා මහතා  
(திரு. ஈ. பீ. போல் பெரேரா)  
(Mr. E. P. Paul Perera)

I am sorry, but the hon. Member comes to an election meeting, addresses the meeting and goes away and then he is able to pontificate on the Floor of this House about the will of the people ! What will does he know about apart from a free will ?

සරත් මුත්තේටුවෙගම මහතා  
(திரு. சரத் முத்தேட்டுவெகம)  
(Mr. Sarath Muttetuwegama)

What ? Free wheel ? You are now free wheeling.

ජ. පී. පෝල් පෙරේරා මහතා  
(திரு. ஈ. பீ. போல் பெரேரா)  
(Mr. E. P. Paul Perera)

You are free wheeling.

සරත් මුත්තේටුවෙගම මහතා  
(திரு. சரத் முத்தேட்டுவெகம)  
(Mr. Sarath Muttetuwegama)

I know a free will and the hon. Member knows about free wheeling. Anyway, what I was saying was that now we will have to negotiate ceasefires in the south also. Whenever there is an election we will have to discuss a ceasefire and start with a ceasefire because, at the rate this Government is conducting elections, it is becoming worse and worse. We will have to wear helmets, bullet-proof vests, and travel in bullet-proof cars to conduct elections. That is the position now. This follows a whole line of things.

Both at Mahara, and at the Referendum everything was the same. At the Referendum, for example, the hon. Deputy Minister for National Security, - or is it Home Guards ? - knows what a peaceful election the Referendum was, how peaceful it was even in Cinnamon Gardens.

නියෝජ්‍ය කථානායකතුමා  
(பிரதிச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

Hon., Member, you will have to stop in about three minutes.

සරත් මුත්තේටුවෙගම මහතා  
(திரு. சரத் முத்தேட்டுவெகம)  
(Mr. Sarath Muttetuwegama)

I will stop now, Sir.



**ලක්ෂමන් ජයකොඩි මහතා**  
 (නි. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)  
 (Mr. Lakshman Jayakody)  
 මෙක ජනාධිපතිතුමාට කියන්න.

**විරසිංහ මල්ලිමාර්ච්චි මහතා**  
 (නි. ල. වීරසිංහ මල්ලිමාර්ච්චි)  
 (Mr. Weerasinghe Mallimarachchi)  
 කුල ගේදය අත්තිම ඉහලටම ඇවිස්සුවා.

**ලක්ෂමන් ජයකොඩි මහතා**  
 (නි. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)  
 (Mr. Lakshman Jayakody)  
 මෙක ජනාධිපතිතුමාට කියන්න.

**විරසිංහ මල්ලිමාර්ච්චි මහතා**  
 (නි. ල. වීරසිංහ මල්ලිමාර්ච්චි)  
 (Mr. Weerasinghe Mallimarachchi)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මොකක්ද කීවේ ? " අපි ආරක්ෂා කර ගත් ආයතනය, අපේ මිනිසුන්ට අපි ආරක්ෂා කර ගත් ආයතනය එක්සත් ජාතික පක්ෂයට තැනි වුණත්, එක්සත් ජාතික පක්ෂය පරාජය වෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය පරාජය වුණත් ආණ්ඩුව තිබෙනවා. ඒ නිසා අපේම එක්කෙනකුට මේ ආයතනය දෙන්න මිනෑ " කියලා කීවා.

**ලක්ෂමන් ජයකොඩි මහතා**  
 (නි. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)  
 (Mr. Lakshman Jayakody)  
 1983 දී ජනාධිපතිතුමයි මෙක කීවේ. [බාධා කිරීමක්]

**විරසිංහ මල්ලිමාර්ච්චි මහතා**  
 (නි. ල. වීරසිංහ මල්ලිමාර්ච්චි)  
 (Mr. Weerasinghe Mallimarachchi)  
 ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය මොනවද ඊළඟට කීවේ ? මේ මැතිවරණයේදී අනුරාධපුරයෙන් එහාට කාටවත් යන්න බැහැ කියා කීවා. උතුරයි නැගෙනහිරයි උවිසියන්ට පාවා දීල ඉවරයි කියා කීවා.

**ලක්ෂමන් ජයකොඩි මහතා**  
 (නි. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)  
 (Mr. Lakshman Jayakody)  
 මිය ජනාධිපතිතුමා කියූ ඒවා.

**විරසිංහ මල්ලිමාර්ච්චි මහතා**  
 (නි. ල. වීරසිංහ මල්ලිමාර්ච්චි)  
 (Mr. Weerasinghe Mallimarachchi)  
 සංකයා වහන්සේලා කපා මරා දමලා, සංඝ ශාසනය විනාශ කර දමා තිබෙනවාය කියා කීවා. ඒ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වාගේ ප්‍රචාර ගෙන ගියා.

**නියෝජ්‍ය කථානායකතුමා**  
 (චීෆ් ස්පීකර් ජනාධිපතිතුමාගේ ආරාධනාවට අනුකූලව)  
 (Mr. Deputy Speaker)  
 Order please !

Hon. Speaker will now take the Chair.

අනතුරුව නියෝජ්‍ය කථානායකතුමා මුලසභාවෙන් ඉවත් වූයෙන්, කථානායකතුමා [ඒ. එල්. සේනානායක මහතා] මුලසභාවේ විය.

අනෙක් චීෆ් ස්පීකර් ජනාධිපතිතුමාගේ ආරාධනාවට අනුකූලව, කථානායකතුමා [නි. ල. ඩී. එම්. ජයවර්ධන] තැබීමට වැඩිදුරටත් කටයුතු නැත.

Whereupon MR. DEPUTY SPEAKER left the Chair and MR. SPEAKER [MR. E. L. SENANAYAKE] took the Chair.

**විරසිංහ මල්ලිමාර්ච්චි මහතා**  
 (නි. ල. වීරසිංහ මල්ලිමාර්ච්චි)  
 (Mr. Weerasinghe Mallimarachchi)  
 ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණ ප්‍රචාර පටන් ගත්තේ අපට මාස හතරකට කලින්. ඒ අය ගෙයින් ගෙට ගිහින් තිබුණා. කුල ගේද ප්‍රශ්නය අවුස්සලා තිබුණා. අනුරාධපුරයෙන් එහාට යන්න බැහැ කියලා බොරු ප්‍රචාර පතුරුවා තිබුණා.

**රිචඩ් පතිරණ මහතා**  
 (නි. ල. ඊ. එම්. පතිරණ)  
 (Mr. Richard Pathirana)  
 ලංකාවේම තිබෙන ලයිට් කණු ගෙන ගිහින් තිබුණා.

**විරසිංහ මල්ලිමාර්ච්චි මහතා**  
 (නි. ල. වීරසිංහ මල්ලිමාර්ච්චි)  
 (Mr. Weerasinghe Mallimarachchi)  
 මගේ කට අවුස්ස ගන්න එපා. මැතිවරණය ද හොඳටම අරක්කු බිලා තවත් ඒ ඒ රට දෙකක් එක්ක ගමන් කර තිබෙනවා. මගේ කට අවුස්සා ගන්න එපා.

**රිචඩ් පතිරණ මහතා**  
 (නි. ල. ඊ. එම්. පතිරණ)  
 (Mr. Richard Pathirana)  
 ලංකාවේම තිබෙන ලයිට් කණු ගෙන ගියා.

**විරසිංහ මල්ලිමාර්ච්චි මහතා**  
 (නි. ල. වීරසිංහ මල්ලිමාර්ච්චි)  
 (Mr. Weerasinghe Mallimarachchi)  
 ගරු කථානායකතුමනි, මුල්කීර්ගල වරාපිටියේ තිබුණු රැස්වීමට විරුද්ධ පක්ෂයේ නායකතුමා ගිටියා. එතුමාගෙන් අහන්න—

**කේ. ආනන්ද කුලරත්න මහතා (මුල්කීර්ගල)**  
 (Mr. K. Ananda Kularatne - Mulkirigala)  
 (නි. ල. ජේ. ආනන්ද කුලරත්න — ගුණසිරිසේන)  
 ලයිට් කණු ගෙන ගිය බව දැන් සඳහන් වුණා. 1985 වර්ෂයට අනුමත කර තිබුණු විදුලි යෝජනා ක්‍රමය, ක්‍රියාත්මක කරගෙන ගියේ. ඒ හැර එකම ලයිට් කණුවක්වත් ගෙන ගියේ නැහැ.

**විරසිංහ මල්ලිමාර්ච්චි මහතා**  
 (නි. ල. වීරසිංහ මල්ලිමාර්ච්චි)  
 (Mr. Weerasinghe Mallimarachchi)  
 ගරු කථානායකතුමනි, මම ඔබතුමාගෙන් ගොරවයෙන් ඉල්ලා සිටින්න කැමතියි. [බාධා කිරීම]

**කථානායකතුමා**  
 (ස්පීකර් ජනාධිපතිතුමාගේ ආරාධනාවට අනුකූලව)  
 (Mr. Speaker)  
 කථානායකතුමාට ඇහෙන්නේ නැහැනෙ. මේ කෝඡාව නේ.  
 Order please !

**විරසිංහ මල්ලිමාර්ච්චි මහතා**  
 (නි. ල. වීරසිංහ මල්ලිමාර්ච්චි)  
 (Mr. Weerasinghe Mallimarachchi)  
 ගරු කථානායකතුමනි, තමුත්තාන්සේගෙන් ගොරවයෙන් මම ඉල්ලීමක් කරන්න කැමතියි. මට කතා කරන්න මිනිත්තු 20ක් දී තිබෙනවා. ඒ මිනිත්තු 20 මම සම්පූර්ණයෙන් කතා කරන්න මිනෑ. මේ අක්මමක ගරු මන්ත්‍රීතුමාටත් (රිචඩ් පතිරණ මහතා) කාලයක් දී තිබෙනවා කතා කරන්න. එතුමාට එවිට පුළුවන් මම කතා කරන ඒවාට පිළිතුරු දෙන්න. එහෙම නැතුව මම අවහිර කරන්න ආවොත් මමත් එතුමාට කතා කරන්න දෙන්නේ නැහැ. මමත් අවහිර කරනවා.

**කථානායකතුමා**  
 (ස්පීකර් ජනාධිපතිතුමාගේ ආරාධනාවට අනුකූලව)  
 (Mr. Speaker)  
 අවහිර කරන එක්කොගෙන් ඒ කාලසීමාව මම කපනවා.

විරසිංහ මල්ලිමාරච්චි මහතා  
(නි.රු. වීරසිංහ මල්ලිමාරච්චි)  
(Mr. Weerasinghe Mallimarachchi)

ගරු කථානායකතුමනි, විරුද්ධ පක්ෂයේ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු වරාපිටියේ රැස්වීමක්, එතුමා දක්නවා ඇති එතුමාගේ පක්ෂයේ උදවිය කොයි විදියටද ජනාධිපතිතුමාට කතා කළේ කියා. මැති ඇමතිවරුන්ට කතා කළේ කොහොමද? මම විරුද්ධ පක්ෂයේ නායකතුමාට කියනවා : නමුත්තාන්සේ හිතීන් අහන්න. මම ප්‍රශ්නයක් අහනවා නොවෙයි. කොපමණ වැරදි විදියට අපහාස කළාද? මැති ඇමතිවරුන්ට කතා කළේ "ලා මු" කියලා. මම කණගාටුවෙනවා නමුත්තාන්සේ වාගේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන විරුද්ධ පක්ෂයේ නායකයෙක්, තරුණයෙක්, ඉදිරිපිට මේ උදවිය හැසුරුණු ආකාරය ගැන.

අනුර බණ්ඩාරනායක මහතා  
(නි.රු. අනුර පණ්ඩාරනායක)  
(Mr. Anura Bandaranaike)

As the Hon. District Minister was asking me a specific question, I must say that as long as I was at that meeting, nobody was abused.

I was presiding at the meeting and I never heard this.

විරසිංහ මල්ලිමාරච්චි මහතා  
(නි.රු. වීරසිංහ මල්ලිමාරච්චි)  
(Mr. Weerasinghe Mallimarachchi)  
නමුත්තාන්සේ කියනවා නම් -

අනුර බණ්ඩාරනායක මහතා  
(නි.රු. අනුර පණ්ඩාරනායක)  
(Mr. Anura Bandaranaike)

මම ඉන්නකොට එහෙම වුණේ නැහැ.

විරසිංහ මල්ලිමාරච්චි මහතා  
(නි.රු. වීරසිංහ මල්ලිමාරච්චි)  
(Mr. Weerasinghe Mallimarachchi)

එහෙම නමුත්තාන්සේ තැනිවෙලාවේ කියන්න ඇති.

මන්ත්‍රීවරයෙක්  
(අභ්‍යන්තරයේ) (ඉලාහා)  
(A Member)

අපි ලග කැසට් පටි තිබෙනවා.

විරසිංහ මල්ලිමාරච්චි මහතා  
(නි.රු. වීරසිංහ මල්ලිමාරච්චි)  
(Mr. Weerasinghe Mallimarachchi)

ඒ පැත්තියකු හිටපු මන්ත්‍රීතුමා කොපමණ වේගවත්ව කථා කළාද කියා කිව්වොත් ඒ රැස්වීම් වේදිකාවේ සිටි උදවිය පිටුපසසෙන් එතුමාගේ කම්පයෙන් ඇදලා පාත් කරලා ඉන්දෙව්වා.

එම්. හලීම් ඉෂාක් මහතා (මැද කොළඹ තුන්වන)  
(ඉලාහා ආර්. හාමිම් ඉෂාක් - කොලොම්බු මුහුණත අභ්‍යන්තරයේ)  
(Mr. M. Haleem Ishak - Third Colombo Central)

අවුරුදු 25 ක් යුද්ධයේ එකේ ඉන්නකොට එහෙම කීවේ නැහැ.

විරසිංහ මල්ලිමාරච්චි මහතා  
(නි.රු. වීරසිංහ මල්ලිමාරච්චි)  
(Mr. Weerasinghe Mallimarachchi)

මම කතා කරන්නේ යුද්ධයේ එක ගැන නොවෙයි.

එම්. හලීම් ඉෂාක් මහතා  
(ඉලාහා ආර්. හාමිම් ඉෂාක්)  
(Mr. M. Haleem Ishak)

ඒ කාලේ අවුරුදු හතක් මන්ත්‍රී.

විරසිංහ මල්ලිමාරච්චි මහතා  
(නි.රු. වීරසිංහ මල්ලිමාරච්චි)  
(Mr. Weerasinghe Mallimarachchi)

අපේ ලග සිටිය එක ඇත්ත. අපි පැත්තකට දමු කුණුවාලේදෝත් එයාට අහුලා ගත්තේ ඇයි? ඇයි කුණුවාලේදෝත් සුරියප්පෙරුමට අහුලාගත්තේ? ඇයි තියනපාලට කුණුවාලේදෝත් අහුලාගත්තේ? ඇයි පැත්තියකුගේ පුතාට අහුලා ගත්තේ?

එම්. හලීම් ඉෂාක් මහතා  
(ඉලාහා ආර්. හාමිම් ඉෂාක්)  
(Mr. M. Haleem Ishak)  
දැන් කුණු බාලේදෝ ඒ මනුෂ්‍යයා!

විරසිංහ මල්ලිමාරච්චි මහතා  
(නි.රු. වීරසිංහ මල්ලිමාරච්චි)  
(Mr. Weerasinghe Mallimarachchi)

ගරු කථානායකතුමනි, අපට දොස් කියනවා අපේ පක්ෂයේ සිටියා. කියා. අපේ පක්ෂයේ සිටි තල්ලු කල උදවිය තමයි ඒ පක්ෂයේ නායකයා. සුරියප්පෙරුමලා, තියනපාලලා.

එම්. හලීම් ඉෂාක් මහතා  
(ඉලාහා ආර්. හාමිම් ඉෂාක්)  
(Mr. M. Haleem Ishak)

Sir, he was offered a chairmanship while the campaign was going on.

අනුර බණ්ඩාරනායක මහතා  
(නි.රු. අනුර පණ්ඩාරනායක)  
(Mr. Anura Bandaranaike)

Quite so.

විරසිංහ මල්ලිමාරච්චි මහතා  
(නි.රු. වීරසිංහ මල්ලිමාරච්චි)  
(Mr. Weerasinghe Mallimarachchi)

ගරු කථානායකතුමනි, මේ මැතිවරණයේදී හැම ජනදායකයාට ජනද කියෝජිතයන් අතර-විරුද්ධ පක්ෂයේ හැම ජනද දායකයාට, ජනද කියෝජිතයන් අතර-නීතිඥයෙක් බැගින් පත්කර සිටියා. ඒක එතුමන්ලා අපෙන් කොපි කරගත් දෙයක්. එහෙම නම් එතුමන්ලා මැතිවරණය කළේ බොහෝම ආරක්ෂා සහිතවයි. ඒකට කියන්න දෙයක් නැහැ. නමුත් දැන් ජනදය පැරදුණාම කියනවා, "අපට ජනදය දෙන්න ඉඩ දුන්නෙ නැහැ. නිදහසේ ජනදය පාවිච්චි කරන්න දුන්නෙ නැහැ. අපට කරදර කලා. අපිගේ කලාය" කියා. එහෙම නම්, මේ රටේ නීතිය ආරක්ෂා කරන, නීතිය ගැන කතා කරන අර නීතිඥයා මොනවාද කළේ? ඒ අය තමන්ගේ රාජකාරිය කරන්නෙ නැතුව ජනද දායකයාට බුදියාගෙන හිටියාද?

ගරු කථානායකතුමනි, 10 වැනිදා පාත්දර තුනට පානදරේ මන්ත්‍රී, මජ්ඣිමේ ජේ. කුමාර මහත්මයාගේ ජීව ජීවයට වෙඩි තියලා විදුරු කඩා දමා බරපතල අලාභයකි කලා. ඒට පසුද උදේ මම ගියා විරකැවිය පොලීසියට. පර්සි සමරවීර කියෝජිත ඇමතිතුමාත් ගියා. ගාමිනි ලොකුගේ මන්ත්‍රීතුමාත් ගියා. පොලීසියේ ඒ අවස්ථාවේ සිටියේ කියෝජිත පොලීසි අධිකාරීවරයෙක්, තෙන්නකෝත් කියලා. ඒ මහත්මයාට මම කීවා, "මේ අපරාධය තවත්වන්නට ඕනෑ, කොයි පැත්තෙන් මේ අපරාධ කලත් මිනිස්සුයි මැරෙන්නෙ, මේව තවත්වන්න ඕනෑ" කියා. මම එතුමාට කීවා, කාගේ වුනත් කමක් නැහැ. සම්පූර්ණයෙන්ම වාගන පරීක්ෂා කරන්න කියා. ඒවා සටහන්වෙලා ඇති පොතේ. එවිට එතුමාට ආවා මහින්ද රාජපක්ෂ මහතා. එතුමා ඉදිරිපිට මම කීවා, "මහින්ද, මේ අපරාධය පුරාම ප්‍රවාහයක් ගිහිල්ලා තිබෙනවා නමුත්තාන්සේ බරපතල වරදවලට හිරිවෙලා තියනවා කියා. නමුත්තාන්සේගේම පක්ෂයේ උදවිය මට කීවා නමුත්තාන්සේ තියයි මේ අපරාධය පරාදවෙන්නේ කියා. ඒ තියා ප්‍රවේශම් වෙන්න. මේ වාගේ වැඩ කරන්න එපා" කියා. ගරු කථානායකතුමනි, මම මේවා කියන්නේ සාක්ෂි ඇතිවයි. මම අර ප්‍රකාශය කළේ, තෙන්නකෝත් ඒ. එස්. පී. මහත්මයා ඉදිරිපිටයි.



එතකොට පොලීස් ස්ථානාධිපතිවරයා මට කීවා, විරුද්ධ පාර්ශ්වයේ නායක අනුර බණ්ඩාරනායක මහතා 9 වැනි ද ඒ පොලීස් ස්ථානයට ඇවිත් "මොනමෙහි ඇමතිතුමා කියන හැටියට ද නමුඛයේ වැඩ කරන්නේ, ඒ විධියට වැඩ කළොත් අපේ ආණ්ඩුව ආට දට නමුඛයේ මම ඉවර කරනවා"යි නමෝ තර්ජනය කළා කියා. (බාධා කිරීමක්) සාක්ෂි ඇතුළුවයි, මම කියන්නේ.

අනුර බණ්ඩාරනායක මහතා  
(ශ්‍රී. අනුර පණ්ඩාරනායක)  
(Mr. Anura Bandaranaike)

Mr. Speaker, I rise to a Point of Order. The Standing Orders are perfectly clear regarding an allegation made against a Member of Parliament. Standing Order 78 says that you cannot question the conduct of a Member of Parliament except upon a substantive motion. I never said that. It is a diabolical untruth. I raise this point of Order and I want a ruling from you. You cannot question the conduct of a Member of Parliament except upon a substantive motion.

කථානායකතුමා  
(ආරාධනාකරු අචාර්යවරයා)  
(Mr. Speaker)

I uphold that Point of Order because you cannot make allegations against the hon. Members of this House unless you bring it up as a substantive motion.

අනුර බණ්ඩාරනායක මහතා  
(ශ්‍රී. අනුර පණ්ඩාරනායක)  
(Mr. Anura Bandaranaike)

Thank you, Sir.

කථානායකතුමා  
(ආරාධනාකරු අචාර්යවරයා)  
(Mr. Speaker)

Will you please withdraw that statement? You can withdraw it and bring a separate motion.

විරසිංහ මල්ලිමාරච්චි මහතා  
(ශ්‍රී. ඩී. ඩී. ඩී. මහත්මයා)  
(Mr. Weerasinghe Mallimaratchi)  
Sir, this is not an allegation.

ලක්ෂ්මන් ජයකොඩි මහතා  
(ශ්‍රී. ලක්ෂ්මන් ජයකොඩි)  
(Mr. Lakshman Jayakody)  
Why not?

කථානායකතුමා  
(ආරාධනාකරු අචාර්යවරයා)  
(Mr. Speaker)

I am sorry. It is an allegation.

අනුර බණ්ඩාරනායක මහතා  
(ශ්‍රී. අනුර පණ්ඩාරනායක)  
(Mr. Anura Bandaranaike)

You are saying that I threatened the Hon. Minister.

ලක්ෂ්මන් ජයකොඩි මහතා  
(ශ්‍රී. ලක්ෂ්මන් ජයකොඩි)  
(Mr. Lakshman Jayakody)

Threatened the police.

අනුර බණ්ඩාරනායක මහතා  
(ශ්‍රී. අනුර පණ්ඩාරනායක)  
(Mr. Anura Bandaranaike)

Threatened the police. They must understand the Standing Orders, Sir.

කථානායකතුමා  
(ආරාධනාකරු අචාර්යවරයා)  
(Mr. Speaker)

The Hon. District Minister you must withdraw the statement you made with reference to the

විරසිංහ මල්ලිමාරච්චි මහතා  
(ශ්‍රී. ඩී. ඩී. ඩී. මහත්මයා)  
(Mr. Weerasinghe Mallimaratchi)

Sir, I withdraw that, Sir.

නමුත්තාත්තේ කියන නිසා මම ඒක ඉල්ලා අස්කර ගන්නවා.

මහින්ද රාජපක්ෂ මහත්මයා ඉදිරිපිට ඒ. එස්. ඩී. මහත්මයාට මම කීවා, වාහන ඔක්කෝට පරීක්ෂා කරන්න කියා. එතකොට මහින්ද රාජපක්ෂ මහත්මයා කීවා, විරුද්ධ පාර්ශ්වයේ නායකතුමාගේත්, එතුමාගේත් - මහින්ද රාජපක්ෂ මහත්මයාගේත් - අපේක්ෂාකරන්නේ හැර අනෙක් වාහන ඔක්කෝට පරීක්ෂා කර බලන්න කියා. මම මේවා කියන්නේ සාක්ෂි ඇතිවයි.

නමුත් පොලීසිය මම කී විධියට 11 වැනිද සම්පූර්ණයෙන්ම රථවාහන - මොන පක්ෂයේ හෝ වේවා - පරීක්ෂා කළා නම් මේ විධියට අපරේ අහිංසාකරණය මැරෙන්නේ නැහැ. ඒකයි, මොනකු තිබෙන වැදගත් ප්‍රශ්නය. අතුරු මැතිවරණයේ ප්‍රතිඵල මොනවා වුණත් අර විධියේ මිනි මැරුම්, කලබල ඇතිවීම වලක්වන්න තිබුණා, වාහන සියල්ල පරීක්ෂා කළා නම්, නමුත් පොලීසිය බොහෝම ගෙමිත්තීරුවේ වැඩ කළ නිසා නමයි, මේ තත්ත්වය ඇති වුණේ. ඒ නිසා අද පොලීසියට දෝෂාචාරණ විරුද්ධ පාර්ශ්වයෙහුත් එකවා, ආණ්ඩු පක්ෂයෙහුත් එකවා, ගෙමිත් කටයුතු කළා කියා.

තංගල්ල තානායමේ සිද්ධ වුණ දේවල් අපි සියලු දෙනාම දන්නවා. එහාට විශාල පිරිසක් පැමිණ ගියා. කිසිම කෙනකුට කියන්න බැහැ, එක්සත් ජාතික පක්ෂයෙන් මැරවරයන් ගෙනාවා කියා. හැම මන්ත්‍රීවරයෙක්ම මෙවැනි අතුරු මැතිවරණවල වැඩ කිරීමට යන විට යන්නේ නමක්ගේ හිතවතුන් කීප දෙනකුත් එක්කයි. එය විරුද්ධ පාර්ශ්වයෙහුත්, ආණ්ඩු පක්ෂයෙහුත් යන දෙකෙන්ම කෙරුණා. කවුරුවත් තනියම ගියේ නැහැ. මම දක්කා, විරුද්ධ පාර්ශ්වයේ නායකතුමාගේ වාහනය සමග තවත් වාහන හයක් විතර යනවා. නමුත් ඒ කවුරුවත් කලබල කරනවා මම දැක්කේ නැහැ. ඒ විධියට අක්මිමන ගරු මන්ත්‍රීතුමාගේ (රිචඩ් පතිරාණ මහතා) වාහනය පස්දෙනකුත් වාහනයක් - දෙකක් ගියා නම් විරුද්ධ පාර්ශ්වයේ නායකතුමාගේ වාහනය පස්දෙන 10 ක් ගියත් මම දෙස් කියන්නේ නැහැ.

රිචඩ් පතිරාණ මහතා  
(ශ්‍රී. ඊ. ඊ. පතිරාණ)  
(Mr. Richard Pathirana)

මම ඒ විධියට වාහන ගෙන ගියේ නැහැ.

විරසිංහ මල්ලිමාරච්චි මහතා  
(ශ්‍රී. ඩී. ඩී. ඩී. මහත්මයා)  
(Mr. Weerasinghe Mallimaratchi)

ඒ විධියට වාහන යන්න ඇත්තේ ආරක්ෂාව සඳහා වෙන්න ඇති. ඒක නොවෙයි, මොනකු තිබෙන ප්‍රශ්නය. මම වැඩ කළ ප්‍රදේශයේ කැප්පෙටියාවේ, යම්කිසි දෙයක් සිද්ධ වුණා, උදේ 11.30 ට. ඒ ස්ථානය බොහෝම සාමාන්‍යවයි, පැවතුණේ. මම දක්කා, විරුද්ධ පාර්ශ්වයේ උදවිය කීප දෙනෙක් එතැනින් යනවා. නමුත් කලබලයක්, පහර දීමක්, බැණ ගැනීමක් වැනි කිසිම දෙයක් තිබුණේ නැහැ.

[විරසිභ මල්ලිමාරච්චි මහතා]

නමුත් 11.30 ට පමණ එතුනට ජීප් රථයකින් ආවා, හිටපු මන්ත්‍රී ප්‍රත්සිස්කු මහත්මයා. එතකොටම වීරකැටිය ප්‍රදේශයේ ඕ. අයි. සී. මහත්මයාත් එකඟ මම දැක්කා. ප්‍රත්සිස්කු මහත්මයා මාත් එක්කත් කථා කලා. මම එතුමාට කීවා, වණ්චිකම් කරන්න යන්න එපාය කියා. ඒ මොකද කීවොත්, ප්‍රත්සිස්කු මහත්මයාත්, එයාගේ පුතාත් අතුරු මැතිවරණ ව්‍යාපාරය පටන් ගත් ද ඉඳලාම තුවක්කු නියාගෙන මුළු ආසනය පුරා ගෑම නැතම ඇවිදින බවට පැතිරී තිබුණු නිසයි. පොලීසියේ ප්‍රධාන පරීක්ෂකතුමා ඒ වෙලාවේම මා ඉදිරිපිටම ප්‍රත්සිස්කු මහත්මයාගේ රථය පරීක්ෂා කලා. ඒ අවස්ථාවේදී මගේ ඇස් දෙකට දැක්ක දේ මොනවාද? එහි දමරකයන් තුන් දෙනෙක් හිටියා. පොලීස් ස්ථානාධිපතිතුමා එක දමරකයකුගේ තම කීයා කථා කොට 'උඹ අසවලා හේද?' කියා ප්‍රශ්න කලා. ඒ දමරකයා 'ඔව්' කීවා. ජලභ රථය ඇතුළත පරීක්ෂා කලා. මැතිවරණය ද උදේ 11.30 ට. එහි තුවක්කු දෙකක් තිබුණා; යකඩ පොළු 4 ක් තිබුණා; පතරොම් කැලී 12 ක් තිබුණා. ඒවා අල්ල ගත්තා. පොලීසියට ගෙන ගියා.

**එම්. හලීම් ඉෂාක් මහතා**  
(**ஜனப் எம். ஹலீம் இஸாக்**)  
(Mr. M. Haleem Ishak)

පතරොම් කැලී තිබුණේ නැහැ. මමයි. එයාට 'බෙල් - අවුට්' කර ගන්න පොලීසියට ගියේ. එයාගේ ලයිසන්ස් තුවක්කු දෙකක් තිබුණා.

**මන්ත්‍රීවරයෙක්**  
(**அங்கத்தவர் ஒருவர்**)  
(A Member)  
'ලයිසන්' නැහැ.

**විරසිභ මල්ලිමාරච්චි මහතා**  
(**திரு. வீரசிங்ஹ மல்லிமாரச்சி**)  
(Mr. Weerasinghe Mallimarachchi)

ලයිසන් නියෝගවය කියන්න තමුත්තාත්තේ කොහොමද, දන්නේ? මම අවධාරණයෙන් කියනවා, එය. මම කියන්නම් ඇත්ත. නමුත් පොලීසියට ගියාට පස්සේ මොකක්ද වුණේ?

පොලීසිය "බී" "රිපෝට්" එක හඳුලා වලස්මුල්ලේ වැඩබලන මහෙස්ත්‍රාත්තුමාට ඉදිරිපත් කලා. පොලීසියෙන් යන විට ඒ වැඩබලන මහෙස්ත්‍රාත්තුමා සමඟ කථා කරමින් හිටියා, තාගල්ලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකයා. එහෙම කථා කරලා වැඩබලන මහෙස්ත්‍රාත්තුමා මොකද කළේ? මිනි මැරුම් දෙකක් සිදු වී තිබුණු අවස්ථාවක ප්‍රත්සිස්කු මහත්මයා නිදහස් කලා. තුවක්කු දෙකක් තිබුණා; යකඩ පොළු 4 ක් තිබුණා; පතරොම් කැලී 12 ක් තිබුණා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අගන්න කැමතියි, ප්‍රත්සිස්කු මහත්මයා එද වැඩ කළේ අපේ පැත්තටද කියා.

ගරු කථානායකතුමනි, මහෙස්ත්‍රාත්වරයා, මේ තීරණය ගත්තේ මරණ දෙකක් සිදු වී තිබෙන අවස්ථාවකදීය කියන එක මම කියන්නට කැමතියි. තව මරණ ගණනාවක් සිදු වෙන්න ඉඩ තිබුණා. නමුත් ඒ ගැන කල්පනා කළේ නැහැ. මුළු ආසනය පුරා මේ විටියේ දමරකකම් කෙරුණා. තන්ද එල්ලාවල මහතා මොකද කළේ? මැතිවරයන් කණ්ඩායමක් ගෙනැවිත් මුළු පලාතටම තර්ජනය කරගෙන, මම තමයි, තන්ද එල්ලාවල කියාගෙන වටේට ගියා.

එපමණක් නොවෙයි, ගරු කථානායකතුමනි, මුල්කීර්ගල මැතිවරණයට ඉනාම ලස්සන පෝස්ටරයක් ගහලා තිබුණා. එහි විරුද්ධ පාර්ශ්වයේ නායකතුමාගේ ලස්සන පින්තූරයක් තිබෙනවා. මම දැක්ක එතුමාගේ ලස්සනම පින්තූරය තිබෙන්නේ මේ පෝස්ටරයේ තමයි. කොයි තරම් ලස්සනද කියා මේ බලන්න. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්සත් ජාතික පක්ෂය කොච්ච නොකර පෝස්ටරයක් ගහන්නටවත් බැහැ. අපේ පක්ෂයෙන් ගැසූ මේත් මේ පින්තූරය කොච්ච කරලා තමයි මේ පින්තූරයක් ගසා තිබෙන්නේ.

**අනුර බණ්ඩාරනායක මහතා**  
(**திரு. அனூர் பண்டாரநாயக்க**)  
(Mr. Anura Bandaranaike)

ඊට වැඩිය කොච්චවර ලස්සනද මේක.

**ලක්ෂ්මන් ජයකොඩි මහතා**  
(**திரு. லக்ஷமன் ஜயக்கொடி**)  
(Mr. Lakshman Jayakody)

මේ හොඳ කොල්ලෝ දෙදෙනෙක්නේ. අර නාකි. [බාධා කිරීමක්]

**කථානායකතුමා**  
(**சுபாநாயகர் அவர்கள்**)  
(Mr. Speaker)

ගරු දීයා ඇමතිතුමාට දී තිබෙන කාලය අවසානයි.

**විරසිභ මල්ලිමාරච්චි මහතා**  
(**திரு. வீரசிங்ஹ மல்லிமாரச்சி**)  
(Mr. Weerasinghe Mallimarachchi)

ගරු කථානායකතුමනි, මට තව මිනිත්තු පහක් ඕනෑ.

**කථානායකතුමා**  
(**சுபாநாயகர் அவர்கள்**)  
(Mr. Speaker)

දත් වෙලාව ඉවරයි.

**විරසිභ මල්ලිමාරච්චි මහතා**  
(**திரு. வீரசிங்ஹ மல்லிமாரச்சி**)  
(Mr. Weerasinghe Mallimarachchi)

මගේ කොට්ඨාශයෙන් ගිය එක් පුද්ගලයෙකුත් තව ගතර දෙනෙකුත් මේ මැතිවරණයේ කටයුතුවල යෙදෙමින් ගමන් කලා. තුනට පමණ මම ඒ උදවියට යන්න කීවිවා. තුනට පමණ ආව ඒ උදවිය [බාධා කිරීමක්] කිසිම කලකෝලාහලයක් කරන්නේ නැතිව ආවා. කෝට්ටේගොඩදී යම්කිසි සිද්ධියක් වුණා. වාහනයක් පාර මැද තිබුණා. එය තැවුත්වූ අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායමක් [බාධා කිරීමක්]

**එම්. හලීම් ඉෂාක් මහතා**  
(**ஜனப் எம். ஹலீம் இஸாக்**)  
(Mr. M. Haleem Ishak)

That is a matter before Court – it is sub-judice.

**විරසිභ මල්ලිමාරච්චි මහතා**  
(**திரு. வீரசிங்ஹ மல்லிமாரச்சி**)  
(Mr. Weerasinghe Mallimarachchi)

No, no! That matter is not before Court.

**එම්. හලීම් ඉෂාක් මහතා**  
(**ஜனப் எம். ஹலீம் இஸாக்**)  
(Mr. M. Haleem Ishak)

Why not? It is before Court.

**විරසිභ මල්ලිමාරච්චි මහතා**  
(**திரு. வீரசிங்ஹ மல்லிமாரச்சி**)  
(Mr. Weerasinghe Mallimarachchi)

That is over.

**එම්. හලීම් ඉෂාක් මහතා**  
(**ஜனப் எம். ஹலீம் இஸாக்**)  
(Mr. M. Haleem Ishak)

What is over?

**විරසිභ මල්ලිමාරච්චි මහතා**  
(**திரு. வீரசிங்ஹ மல்லிமாரச்சி**)  
(Mr. Weerasinghe Mallimarachchi)

ගරු කථානායකතුමනි, කලබලය ඇති වුණාට පසුව ඒ උදවිය එක වාහනයකින් හබරාදුවට ආවා. එක වාහනයක් වච්ච කර ගන්දර පොලීසියේ දලා තිබුණා. ඒ නිසා එක වාහනයකින් ගමන් කලා. මේ උදවිය හබරාදුවට ආවා. මේ වාහනයේ පොටෝ එක මා ලඟ තිබෙනවා. ඒක බස් රථයක හැපිලා. පොලීස් ස්ථානාධිපතිතුමා මොකද කළේ? පොලීසිය ඇතුළට අරගෙන මේ උදවියගේ පිටයි පසුවයි දැලිපිතියකින් කපා ලුණු දමමා [බාධා කිරීමක්]

එම්. හළිම් ඉෂාක් මහතා  
(ஜனாப் எம். ஹலீம் இஷாக்)  
(Mr. M. Haleem Ishak)  
තු. து. பீனாடு சமீபனா து. து.

ලක්ෂ්මන් ජයකොඩි මහතා  
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)  
(Mr. Lakshman Jayakody)

I rise to a Point of Order. He said it has nothing to do with Mulkirigala. True, it cannot be. I would not say that it is sub-judice but it is still being inquired into by the police because it is against one of the Police Inspectors. I would like to have an Order.

විරසිංහ මල්ලිමාරච්චි මහතා  
(திரு. வீரசிங்ஹ மல்லிமாரச்சி)  
(Mr. Weerasinghe Mallimaratchi)

ගරු කථානායකතුමනි, මෙයා කියන ඒවා අහන්නට ගියොත් අපට මෙතැන මොකත් කථා කරන්න ලැබෙන්නේ නැහැ. ගරු කථානායකතුමනි, මේ ප්‍රසිද්ධ සිද්ධිය මේ පත්තරයේ දමා තිබෙනවා. මන්ත්‍රීවරයෙකු වශයෙන් මම එය මෙම ගරු සභාවේ කීව යුතුයි. මෙවැනි අපරාධ කෙරුණේ මේ මුල්කීර්ගල ආසනයේ නොවෙයි. හබරාදුව තිබෙන්නේ මුල්කීර්ගල ආසනයේ නොවෙයි. ඒ උදවිය එතැනට පැමිණියා.

කථානායකතුමා  
(சபாநாயகர் அவர்கள்)  
(Mr. Speaker)

ගරු දිසා ඇමතිතුමාට දී තිබෙන වෙලාවට වඩා මිනිත්තු පහක් දැන් කථා කර තිබෙනවා. ඒ නිසා කරුණාකර දැන් කථාව ඉවර කරන්න.

විරසිංහ මල්ලිමාරච්චි මහතා  
(திரு. வீரசிங்ஹ மல்லிமாரச்சி)  
(Mr. Weerasinghe Mallimaratchi)

ගරු කථානායකතුමනි, තව මිනිත්තු තුනකින් මම කථාව ඉවර කරන්නම්. හබරාදුවේ පොලීසියේ ස්ථානාධිපතිතුමා මිනිසුන් තුන් දෙනෙකුගේ පපුවයි, පිට්ටිය කපා ලුණු දමමා නම් එය මුළු පොලීසියටම කල අපහාසයක් නොවෙයිද කියන එක මම අහන්නට කැමතියි. අපහාසයක් නේද මේ කරන්නේ ?

ලක්ෂ්මන් ජයකොඩි මහතා  
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)  
(Mr. Lakshman Jayakody)  
ඒ. වි. එස්. ගේ මිනිගෙක්.

විරසිංහ මල්ලිමාරච්චි මහතා  
(திரு. வீரசிங்ஹ மல்லிமாரச்சி)  
(Mr. Weerasinghe Mallimaratchi)

ගරු කථානායකතුමනි, විරුද්ධ පාර්ශ්වයේ තායකතුමා—[බාධා කිරීමක්]

රිචඩ් පතිරණ මහතා  
(திரு. ரிச்சட் பத்திராண)  
(Mr. Richard Pathirana)

හිටපු එක්කෙනා හොඳ නැහැයි කියා එලවා දමා ඔය ගෙන්නා ගන්නා.

කථානායකතුමා  
(சபாநாயகர் அவர்கள்)  
(Mr. Speaker)

Order, Please! The debate is getting out of Order. You must sit down. Your time is over.

එම්. වින්සන්ට් පෙරේරා මහතා  
(திரு. எம். வீன்சன்ட் பெரேரா)  
(Mr. M. Vincent Perera)

The hon. Member can have five more minutes from our time.

කථානායකතුමා  
(சபாநாயகர் அவர்கள்)  
(Mr. Speaker)  
All right !

විරසිංහ මල්ලිමාරච්චි මහතා  
(திரு. வீரசிங்ஹ மல்லிமாரச்சி)  
(Mr. Weerasinghe Mallimaratchi)

ගරු කථානායකතුමනි, විරුද්ධ පාර්ශ්වයේ එක්තරා මන්ත්‍රීවරයෙක් — තමුන්නාන්සේ මන්ත්‍රීවරුන්ගේ නම් සඳහන් කරන්නට එපාය කියන නිසා මම නම් කියන්නේ නැහැ — සටස පහ මාරට පමණ තංගල්ල බේ නෝටලයට පැමිණියා. එයා තැවතියා සිටියේ එතැනයි. තමන්ගේ මට්ට කථා කලා. කථා කරලා මොකක්ද කීවේ ? අපි වැඩි ජන්ද පත් දහසකින් දිනනවාය කීව්වා.

අනුර බණ්ඩාරනායක මහතා  
(திரு. அனூர் பண்டாரநாயக்க)  
(Mr. Anura Bandaranaike)

හොර ජන්ද දමීමෙ තැන්තම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජන්ද 7000 කින් මුල්කීර්ගල දිනුම්. ජන්ද මධ්‍යස්ථාන 4ක හොර ජන්ද දමමා. ඔය සේරම විස්තර අප ලග තියෙනවා. ඇන්ටිටිය, හොරේටෙල, කොනොලාන, කිරම සියයට 98ක් ජන්දය දමමා. [බාධා කිරීමක්] අවුස්සා ගන්න එපා. හොර ජන්ද දමලා, කැන වැඩ කරලා තමුන්නාන්සේලා දිනුවා, මුල්කීර්ගල.

රිචඩ් පතිරණ මහතා  
(திரு. ரிச்சட் பத்திராண)  
(Mr. Richard Pathirana)

දළ පිහියෙන් කපන කොට ඒ කට්ටිය කිව්වල "අපි විරසිංහ මල්ලිමාරච්චිගේ මිනිස්සු" කියල.

අනුර බණ්ඩාරනායක මහතා  
(திரு. அனூர் பண்டாரநாயக்க)  
(Mr. Anura Bandaranaike)

අපි මෙතෙක් වෙලා තිස්ගබ්දට සිටියා. බල ප්‍රචාර කරන්න එපා. මෙයා කොලොන්නාවේ යු. සී. එකේ වැන් අර ගෙනයි, ගියේ. දැන් එතට මහ සුදන වගේ කථා කරන්න. බෝම්බකාරයොයි, මැරවරයොයි අරගෙනයි තමුන්නාන්සේ ගියේ මුල්කීර්ගල, කොලොන්නාවේ යු. සී. එකේ වාහනවල. මෙතෙක් වෙලා තමුන්නාන්සේට පිස්සු කෙලින්න උන්නා මේක ඇතුලේ.

විරසිංහ මල්ලිමාරච්චි මහතා  
(திரு. வீரசிங்ஹ மல்லிமாரச்சி)  
(Mr. Weerasinghe Mallimaratchi)

පුත්සිස්සුගෙ වාහනේ තිබුණේ මම ගෙන ගිය ඒවාද ?

අනුර බණ්ඩාරනායක මහතා  
(திரு. அனூர் பண்டாரநாயக்க)  
(Mr. Anura Bandaranaike)

තමුන්නාන්සේගෙ වාහනේ. පුත්සිස්සුගෙ නොවෙයි. කොලොන්නාවේ යු. සී. එකේ වාහනවලයි තමුන්නාන්සේ ගෙනීව්වේ. මාව අවුස්සගන්න එපා. මෙතෙක් වෙලා බලාගෙන හිටියා. ඔය විධියට වැරදි කථා කරන්න ඉඩ දෙන්න බෑ.

විරසිංහ මල්ලිමාරච්චි මහතා  
(திரு. வீரசிங்ஹ மல்லிமாரச்சி)  
(Mr. Weerasinghe Mallimaratchi)

තමුන්නාන්සේ කියන්නේ මගෙ වාහනය තිබුණයි කියලද ?

අනුර බණ්ඩාරනායක මහතා  
(திரு. அனூர் பண்டாரநாயக்க)  
(Mr. Anura Bandaranaike)

කොලොන්නාවේ යු. සී. එකේ වාහනේ. කොලොන්නාවේ U. C. එකේ වාහනේ තිබුණා. "Urban Council" කියා ඒකේ ගහලා තිබුණා. [බාධා කිරීම]



**මන්ත්‍රීවරයෙක්**  
 (அங்கத்தவர் ஒருவர்)  
 (A Member)  
 මේ පෙත්සම් විභාගයක් ද ?

**අමරසිරි දෙධන්තොඩ මහතා**  
 (திரு. அமரசிரி தொடங்கொட.)  
 (Mr. Amarasiri Dodangoda)  
 නැහැ, නැහැ මේ ජනද ප්‍රතිඵල ගැන කථා කළ නිසයි අපි කියන්නේ.

අපි කුලවාදය කීවා. අපි මිනිස්සු ගෙන ගියාය කීවා. අපි මැරවරකම් කළාය කීවා. ඒ නිසා අපි මේවාට පිළිතුරු දිය යුතුයි. ගරු කථානායකතුමනි.

මෙතෙක් ජනද පොල නිලධාරී මහත්මයාණන් කළ පැමිණිල්ලක් :

" ජනද මධ්‍යස්ථානයට පුද්ගලයෙක් ඇතුළු වීම ගැන රෝෂය ජනද ස්ථානාධිපතිට දැනුම් දුනිම."

පුද්ගලයෙක් ඇතුළු වෙලා ඒ විස්තරය සඳහන් කරල තිබෙනවා. රෝෂය ජනද ස්ථානාධිපති ඒ පැමිණිල්ල වාර්තා කර තිබෙනවා. පුද්ගලයෙක් ඇතුළු වෙලා පුද්ගලයෙක් නියත් වාඩිවෙලා ආපු මිනිසුන්ට කියල ජනදය දලා තිබෙනවා.

**මන්ත්‍රීවරයෙක්**  
 (அங்கத்தவர் ஒருவர்)  
 (A Member)  
 ක්‍රිස්ටි කුරේ, ක්‍රිස්ටි කුරේ.

**අමරසිරි දෙධන්තොඩ මහතා**  
 (திரு. அமரசிரி தொடங்கொட.)  
 (Mr. Amarasiri Dodangoda)  
 මේ ඒක හරි. ඒවා පැමිණිල්ල බලාගනියි.

**වෛද්‍යවාරිය රංජිත් අතපත්තු මහතා (නොබර ඇමතිතුමා)**  
 (எவத்திய கலாநிதி ரஞ்ஜித் அத்தபத்து — சுகாதார அமைச்சர்)  
 (Dr. Ranjith Atapattu Minister of Health)  
 ශ්‍රී ලංකා බලකොටුවක්.

**අමරසිරි දෙධන්තොඩ මහතා**  
 (திரு. அமரசிரி தொடங்கொட.)  
 (Mr. Amarasiri Dodangoda)  
 මේ, මේ බලකොටුවල තමයි කළේ. බලකොටුවල තමයි කළේ.

**කථානායකතුමා**  
 (சபாநாயகர் அவர்கள்)  
 (Mr. Speaker)

Order, please! I thought you were discussing the emergency. Now you are holding a post-mortem on the Mulkirigala by-election.

**අමරසිරි දෙධන්තොඩ මහතා**  
 (திரு. அமரசிரி தொடங்கொட.)  
 (Mr. Amarasiri Dodangoda)  
 ගරු කථානායකතුමනි, අපට කිව්ව දේවලට අපි මේ උත්තර දෙන්නෙ. පැය භාගයක්ම එතුමා මේ ගැන කීවා. අපට වෛද්‍ය කළා.

**කථානායකතුමා**  
 (சபாநாயகர் அவர்கள்)  
 (Mr. Speaker)

I am only drawing the attention of the hon. Members to the fact that we are supposed to discuss the emergency. They have forgotten that compeately and they are holding a post mortem on the Mulkirigala by-election.

**අමරසිරි දෙධන්තොඩ මහතා**  
 (திரு. அமரசிரி தொடங்கொட.)  
 (Mr. Amarasiri Dodangoda)  
 They raised that matter.

**අනුර බණ්ඩාරනායක මහතා**  
 (திரு. அனூர் பண்டாரநாயக்க)  
 (Mr. Anura Bandaranaike)

I agree with you fully on that matter. But as the Hon. District Minister for Colombo spent the better part of his speech on the Mulkirigala by-election, I have instructed the hon. Member for Baddegama to reply to those charges.

**කථානායකතුමා**  
 (சபாநாயகர் அவர்கள்)  
 (Mr. Speaker)  
 Only he ?

**අනුර බණ්ඩාරනායක මහතා**  
 (திரு. அனூர் பண்டாரநாயக்க)  
 (Mr. Anura Bandaranaike)

Yes; if the others will not speak we will not speak about it. I will give you an assurance on that.

**කථානායකතුමා**  
 (சபாநாயகர் அவர்கள்)  
 (Mr. Speaker)

Two wrongs do not make a right. He may have done a wrong thing. If you only want to rebut that certainly it is all right. Now he can come back to the main subject.

**අමරසිරි දෙධන්තොඩ මහතා**  
 (திரு. அமரசிரி தொடங்கொட.)  
 (Mr. Amarasiri Dodangoda)

ගරු කථානායකතුමනි, මේ කීව්ව කරුණු නිසයි මේ විධියට උත්තර දෙන්නේ. තුන්තම මේ සිද්ධි මම කිසිදෙයක් මතක් කරන්නේ නැහැ.

දිසා ඇමතිතුමා දැන් සභාවේ නැහැ වගෙයි. ගරු දිසා ඇමතිතුමා කීවා, පොලීසියට ගිහිත් පැමිණිල්ලක් කළාය කියා. පළමුවන වෙඩි තැබීමේ සිද්ධිය වන විට, මගේ වාහනයට ඉස්සර ඒප් එකක් තවතා ඊට පස්සෙන් ආ ඒප් එකට යන්ගස්මුල්ලේ පාලම ලඟ වෙඩි තබන විට වාහන දෙකක්, මම එතැන. රැ දහයට ඒ ඒප් එකට පස්සෙන් ආවේ, අපේක්ෂක මහතාගේ නෝනා සහ එයාගේ වාහනය. ඒ රියදුරු ගියා විරකැව්සේ පොලීසියට මේ ගැන වාර්තා කරන්නට. පොලීසිය ඇතුළෙදී ගැහැව්වා. පොලීසිය ඇතුළෙදී තමුත්තාත්සේලාගේ පක්ෂයෙන් ගිය පිරිස් ඒ රියදුරාට ගැහැව්වා. අදල සිද්ධිය ගැන වාර්තා කළෙන් නැහැ. පසුව විරුද්ධ පාර්ශ්වයේ නායකතුමාත් අපත් ගිහිත්, ඒ ගැන රිපෝට් එක ගත්තේ තුන්තේ මොකද කියා විමසා, ඉල්ලීමක් කලාට පස්සෙයි, ඒ ගැන සටහන් කළේ, තමුත් දිසා ඇමතිතුමා කියන්නේ, ඒප් රියට වෙඩි තබන විට, නිමල් පුත්සිසිකු ඇතුළු පිරිස වෙලට පැනලා දිව්වේ තැනිතම ඒ මිනිසුන් මැරෙනවා කියලයි. ඒවා ආරම්භ කළේ අපි නොවෙයි. ඒ වාගේම, විශේෂයෙන්ම මේ මැතිවරණ ව්‍යාපාරය පිළිබඳව එතුමා කී දේවල් අනුව, සැහෙන දුර්ව පෙත්වා දෙන්නට උත්සාහ කළේ අපි මේ කුලවාදය ඇවිස්සු බවයි. ඇත්තවශයෙන්ම කුලවාදය ඇවිස්සුවේ අපි නොවෙයි. 1983 දී මුද්දෙනියේ පැවති රැස්වීමේදී කුලවාදය ඇවිස්සුවේ කවුද කියන කාරණය කවුරුත් දන්නවා. එසේ නැතුව අපි නොවෙයි එය ඇවිස්සුවේ. කිසිම අවස්ථාවක අපි ඒ සම්බන්ධයෙන් කිසිවක් කීවේ නැහැ. එම නිසා ඒ වෛද්‍යවරයාට අපි සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික ප්‍රශ්න, රටේ ප්‍රශ්න මතයි සිය මැතිවරණ කටයුතු ගෙන ගියේ. එසේ නැතුව කිසිම පෞද්ගලික හේතු කිසිවක් මත ඒ කටයුතු කළේ නැහැ.

[අමරසිරි දෙවන්ගොඩ මහතා]

ඒ වාගේම අපි නීතියෙන් යොදවා සිටියා කියා එතුමා සඳහන් කලා. මම කියන්නට කනගාටුයි. අද පොලීසියට පැමිණිලි ලැබී තිබෙනවා. ඒ නීතියෙන් යම්තම් පණ බෙරාගෙන පැන ගිය අවස්ථා තිබෙනවා. කොළඹ නීතිය සංගමයේ සභාපති රත්බණ්ඩා සෙනෙවිරත්න මහත්මයා, හොරේවලින් පැන ආ හැටි ගැන විස්තර නීතිය සංගමයේදී එතුමා ඉදිරිපත් කරනවා ඇති. එම නිසා නීතියෙන් පිළිබඳව නමුත්තාන්දේශා කියන ලද දේවල් අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඇත්තවශයෙන්ම අපේ නියෝජිතයන් හැටියට ඒ මිනිසුන් ජන්දය හරිහැටි පවත්වන්නටයි. ඒවාට සහභාගි වුණේ, එහෙම කරන්නට තහනමක් නැහැ. තර්ජන කිරීම පිළිබඳව කන්ද එල්ලාවල, මහින්ද රාජපක්ෂ වාගේ අයගේ නම් කියවෙනවා ඇහුණා. තර්ජන ඉතිහාසයක් මේකේ තිබෙනවා. මම ඒ ලැයිස්තුව දැන් කියවන්නට යන්නේ නැහැ. තර්ජනය කළ නැත්, කවුද තර්ජනය කළේ, කොයි අවස්ථාවේදී තර්ජනය කළේ මේ ආදිය පිළිබඳව වාර්තාගත වී තිබෙනවා. වරාපිටිය ජන්ද පොලේදී කළ තර්ජන, කොහොලානේදී කළ තර්ජන, නිහාරපිටියේදී කළ තර්ජන, හොරේවලදී කළ තර්ජන මය ආදී වශයෙන් වාර්තා වෙනවා. නමුත් මේ තර්ජන පටන් ගන්නේ අපි කොටේයි. මැරවර පිරිස්, ජනතාවට තමන්ගේ ජන්දය දමන්නට ඉඩ කොඳි, හාමුදුරු, තමකට පිහියෙන් ඇත, තරුණයන් කීප දෙනෙකුට පහර දී, ජන්ද පොලවලට ගහන විට තමයි, මිනිසුන් කලබලයක් ඇති කර තිබෙන්නේ. එහෙම තැනුව ඒ කලබලය ඇති කළේ අපි කොටේයි. හාමුදුරු, තමකටත් පිහියෙන් ඇණලා—

**වෛද්‍යාවාර්ය රංජිත් අතපත්තු**  
(භවත්තිය කලාතිඨි රාමුඤ්ඡි අක්ෂපත්තු)  
(Dr. Ranjith Atapattu)  
බෙහෙත් දමා ගන්නේ කොහෙත්ද ?

**අමරසිරි දෙවන්ගොඩ මහතා**  
(නිල. අමාරසිරි නොදාංගොදා)  
(Mr. Amarasiri Dodangoda)

ඉස්පිරිතාලෙන්, තුවාල ලැබූ ලමයින් ඉස්පිරිතාලයට එක් කරගෙන යියෙන් මම, පස්සේ පොලීසියට ගිහින් පොලීසියෙන්—

**වෛද්‍යාවාර්ය රංජිත් අතපත්තු**  
(භවත්තිය කලාතිඨි රාමුඤ්ඡි අක්ෂපත්තු)  
(Dr. Ranjith Atapattu)  
ඒ හාමුදුරුවෝ ඉස්පිරිතාලයට ඇතුළු කලාද ?

**අමරසිරි දෙවන්ගොඩ මහතා**  
(නිල. අමාරසිරි නොදාංගොදා)  
(Mr. Amarasiri Dodangoda)  
ඇතුළු වුණේ නැහැ.

**වෛද්‍යාවාර්ය රංජිත් අතපත්තු**  
(භවත්තිය කලාතිඨි රාමුඤ්ඡි අක්ෂපත්තු)  
(Dr. Ranjith Atapattu)  
මට ඒක ආරංචි වුණාම මම ඉස්පිරිතාලයට ගියා, එහෙම කෙතෙක් ඉන්නවාද කියා බලන්න.

**අමරසිරි දෙවන්ගොඩ මහතා**  
(නිල. අමාරසිරි නොදාංගොදා)  
(Mr. Amarasiri Dodangoda)

හාමුදුරුවෝ බෙහෙත් දමා ගෙන ගෙදර ගියා [බාධාකිරීම] පත්සලට ගියා. මේ විටියට නිහාරපිටියේ, දෙබොක්කාවේ, අඹගහගේනේ, ඇත්පිටියේ ජන්ද පොලවල මේවැනි තර්ජන ඇති වී තිබෙනවා. එම නිසා තර්ජන ඇති කළේ කවුරුන්ද කියා අමුතුවෙන් කියන්නට මිනැකමක් නැහැ.

**වෛද්‍යාවාර්ය රංජිත් අතපත්තු**  
(භවත්තිය කලාතිඨි රාමුඤ්ඡි අක්ෂපත්තු)  
(Dr. Ranjith Atapattu)  
නිහාරපිටියේ හිටියේ අපේ ශ්‍රියානි වැනියෙල් ද ?

**අමරසිරි දෙවන්ගොඩ මහතා**  
(නිල. අමාරසිරි නොදාංගොදා)  
(Mr. Amarasiri Dodangoda)

ජන්ද පත්‍රිකා ගණන් කිරීමේ කටයුතු අවසන් කර මාත් සමග ඩී. ඩී. ප්‍රාන්සිස්කු එළියට එන විට, පොලීසිය ඔහුගේ අතින් අල්ලා ගත්තා. එහෙම කරන්නේ ඇයි කියා මම ඇහුවා. ඉහලින් පැමිණි නියෝගයක් උඩ අත් අඩංගුවට ගන්නා බව කීවා. කිසිම හේතුවක් නැතුව හම්බන්නොට පොලීසියේ ඔහු තවමත් රඳවාගෙන සිටිනවා. ඒ ජන්ද කටයුතු ගැන මෙයට වඩා නමුත්තාන්දේශාට මම කියන්නට යන්නේ නැහැ.

ගරු කථානායකතුමනි, හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාව යටතේ කරුණු කීපයක් ගැන අවධානය යොමු කරවන්නට අදහස් කරනවා. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල පවතින තත්ත්වය ගැන, නමුත්තාන්දේශාගේ පක්ෂ මූලස්ථානය විවෘත කරන වේලාවේදී, ගරු ජනාධිපතිතුමා සඳහන් කර, ඒකට සාක්ෂි වශයෙන් ස්වදේශ කටයුතු හරු ගරු ඇමතිතුමාගේ නමින් සඳහන් කර තිබෙනවා. නැගෙනහිර පළාත අද අපට නැහැ, එය පවතින්නේ තුස්තවාදීන්ගේ භාරයේයි කියා සඳහන් කළ බව ඒ පිළිබඳ ප්‍රධානති ප්‍රකාශයන්හි තිබුණා. එහෙමනම් මම අහන්නේ මේ ප්‍රශ්නයයි : අද ත්‍රිකුණාමලේ කවේරියක් තිබෙනවා. ඒක තිබෙන්නේ යුද්ධ කොටුව ඇතුළේයි. දිසාපතිතුමා සිටින්නේ නාරික කඳවුරේයි. එහෙමනම් එහි සේවකයන් අද දින වැඩට යන්නේ කොහොමද ? මේ පිළිබඳව අමාත්‍යාංශයෙන් විමසුවාම කියනවා, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සියලුම සේවකයෝ — උප දිසාපති කාර්යාලවල සේවකයෝත් — දිසාපතිතුමා ලඟ රාජකාරියට වාර්තා කරන්නට මිනැ බව. නමුත් මේ මිනිස්සු එහෙට යන්නේ කොහොමද ? ඒ මිනිස්සු එක්ක යනවාද ? කන්නලෙන් එහාට වාහන නැ. අද රජයේ නිලධාරීන්ට ඒ සේවා ස්ථානවලට යන්න බැරුවයි ඉන්නේ. ඒ නිසා මම මේ අවස්ථාවේදී ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කරවන්නට කැමතියි. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ, ඒවාගේම උතුරේ සහ නැගෙනහිර ප්‍රදේශවල සේවය කරන රජයේ සේවකයින් මුහුණ පා තිබෙන තත්ත්වය ගැන. ඒ නිලධාරීන්ට ඒ ස්ථානවලට යන්නක් බැ. ගිහින් තවතින්න නැත් ඇත්තෙන් නැ. දිසාපතිට ඒ සේවකයින් ඒ කාර්යාලය ඇතුළේ තවත්වා ගන්නක් බැ. මේ ප්‍රශ්න නිසා අද ඒ උදවිය රැකියාවට වාර්තා කරන්න ක්‍රමයක් තැනිව ඉන්නවා. මේකට පිළිතුරක් දෙන්න ස්වදේශ කටයුතු පිළිබඳ ගරු ඇමතිතුමාගේ ලේකම්තුමාටත් පුළුවන්කමක් නැහැ. මා විමසුවා, එතුමාගෙන්, එවිට එතුමා කීවා, මේ ප්‍රදේශවල සිවිල් පාලනය යහපත් තත්ත්වයට පත්වීමෙන් මිනැ කියා, තත්ත්වය එහෙම නම් මේ අයට රැකවරණය දෙන්න මිනැ, ඒහෙත් මේ පිරිසට තමන්ගේ සේවයට වාර්තා කරන්න විධියක් තැනුවයි ඉන්නේ. ඒ සම්බන්ධයෙන් මම නමුත්තාන්දේශාගේ අවධානය යොමු කරවනවා.

ගරු කථානායකතුමනි, දන් සිටින පොලීස් නිලධාරීන් මදි නිසා තවත් අළුතින් බඳවා ගන්නවා. නමුත් මොනරාගල ප්‍රදේශයේ කොමිපැනියකට අයිති බිමේ වැටක් ගහනවා, ඒකෙ ආරක්ෂාවට පොලීසියෙන් 15 දෙනෙක් තවත්වාගෙන. මේ එක සිද්ධියක්. පොලීසියෙන් දවස තිස්සේම එහැන නැවැටිලා ඉඳන් ඒ කම්බි වැට ගස්සනවා. පොලීසියේ රාජකාරිය මේකද ? මොනරාගල සිහි සමාගමට පොලීස් ආරක්ෂාව සපයනවා. උතුරේ ප්‍රශ්නය පැත්තක තිබියදී, මේවා නිකත් නෙමෙයි, කියන්නේ. මේ අනාවයේ එහෙත් හැදිගෙනයි එන්නේ. මම ඒ සම්බන්ධයෙන් මේ ලැයිස්තුවක් දෙන්නම්. ඒ වැට ගහන ප්‍රදේශයේ මැද පදිංචිකාරයෝ 58 දෙනෙක් ඉන්නවා. පස් දෙනෙක් එහෙම අය. අනෙක් අය අවුරුදු දහයක්, පහලොවක්, ප්‍රදේශයේ වගා කරපු, අවසර පත්‍ර කිබෙන ඉඩම් අයිති ගොවීන්. පොලීසිය ගිහින් ඒ මිනිස්සු පත්තලා කම්බි ගහනවා. විදේශීය සහ දේශීය සමායෝජන කොමිපැනියකට මේ වැඩිය භාරදීලා තිබෙන්නේ. හදිසි නීති රෙගුලාසි යොදවන්නේ, මේ සිංහල ප්‍රදේශවලත් පොලීසිය යොදවා මිනිස්සු පත්තන්නද තැන්නම් මේ කොමිපැනිකාරයින්ට පොලීස් ආරක්ෂාව දෙන්නද ?

ඒසේ ප්‍රවාහන කටයුතු පිළිබඳ ගරු ඇමතිතුමා (ඇම්. එච්. මොහොමඩ් මහතා) ඉදිරිපත් කලා, වාණිජ සහ කර්මාන්ත ආයතන ආරක්ෂක කටයුතු පිළිබඳව යෝජනා වගයක්. ඊට කලින් තව එකක් කීව යුතුව තිබෙනවා. බදුල්ලේ පොලීසියේ පොලීස් නිලධාරීන් යොදවලා තිබෙනවා, අර කොමිපැනි ගැනියේ වැට ගැසීම සම්බන්ධයෙන් ආරක්ෂාවට, ඒ ස්ථානවලින් ගොවීන් පත්තනවා. ඒවායේ පදිංචිකාරයෝ පත්තනවා. ඒ ඉඩම් බුල්ඩෝසර් කරනවා. මේවා දකුණේයි රුහුණේයි වෙල්ලස්ස අට්ටයි සිද්ධ වෙන්නේ. උතුරේ නෙමෙයි. මෙන්න මේ නිසා පොලීසියේ වැඩ කටයුතු මේවාද කියා අපි අහනවා.

පත්තරයක් ගත්තොත් පුදුමාකාර විධියේ දේවල් එහි සඳහන් වෙනවා. උඵ කම්හලේ දෙත්තෙකුට පහර දීලා, රත්තපුරේ ශිෂ්‍යවකට අමාත්‍යවරයා විධියට වද දීලා, තවත් අද පත්‍රයේ තිබෙනවා, පොලීස් කවුට් අතුළේ එක් කෙනෙක් මැරීලා, තව එක් කෙනෙක් පොලීසියට ගිහිත් එයා යොයාගත්ත තැනිලි. මේ මොනවාද වෙලා තිබෙන්නේ? මේ සිංහල ප්‍රදේශවල පොලීසියට වෙච්ච වැඩ, හදිසි නීතිය උතුරට යොදවනවාද, දකුණට යොදවනවාද කියන එක කල්පනා කරන කොට මේවා ගැන විශේෂයෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානය යොමු වෙන්නට මින. අපට පොලීසියේ පිරිස මදිය කියනවා. හමුදාවේ පිරිස මදිය කියනවා. නමුත් පොලීසිය වෙත වෙත වැඩ කරමින් දකුණේ ප්‍රදේශවල මෙන්ම මේ වගේ අතවර සිදු කරනවා.

ගරු කථානායකතුමනි, ඒවාගේම මම නමුත්තත්තේදේ අවධානය යොමු කරවන්නට කැමතියි, විශේෂයෙන්ම අද "දිවයින" පත්‍රයේ සඳහන් වෙන "කොට්ටේ රජයෙන් කොන්දේසි අටක්" කියන සිරස්තලය ගැන. මේ විසඳුම් ගැන තීරණ මහජනතාව අපෙන් අහනවා. අපි බලාගෙන ඉන්නවා. මෙන්න මේ කොන්දේසි ඉදිරිපත් කලය කියා මෙම පත්තරයේ තිබෙනවා. මම එය කියවමිනම් :

\* ශ්‍රී ලංකා රජය විසින් ඉස්කවැරින් විසින් අත්හල යුතු යැයි කියමින් ඉදිරිපත් කර ඇති කොන්දේසි අට මෙසේය.

- (1) මිනිසුන් සහ ද්‍රව්‍ය පිටතින් රට තුළට රැගෙන ඒම. (2) ආයුධ සන්නද්ධව ගමන් කිරීම. (3) බිම් බෝම්බ පුරුරවා ගැනීම. (4) ආරක්ෂක සේවා ස්ථානවලට පහරදීම. (5) සාමාන්‍ය පුරවැසියන්ට පහරදීම (හිටපු මන්ත්‍රීවරු සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව) (6) අතිශය සාමාන්‍ය ජනතාව පහත් කණුවලට ගැට ගසා මරා දැමීම. (7) මානෝලල කෑම. (8) දුම්රියට හා අනෙකුත් දේපලවලට හානි පැමිණ වීම.

ඒ තමයි, කොන්දේසි අට. දැන් අපි ඇත්ත වශයෙන්ම මේ පිළිබඳව විමසීමෙන් වෙන්කර මිනා, දැන් මේ සංවිධානවලට මේ කොන්දේසි අට ඉදිරිපත් කලාම ඒ ගොල්ලන් දැන් කරගෙන යන මය වැඩ කටයුතු තවත්වන්නයිද? මේ කොන්දේසි මත ඒ ගොල්ලන් පිහිටයිද? අපි බිම නියත්කේ තැනිට තිබියදීත් මේ වාගේ කොන්දේසි කිපයක් ඉදිරිපත් කලාම එහි පිහිටනවාද? මේ වාගේ කොන්දේසි පිළිබඳව අපට විශ්වාසයක් තැබිය හැකිද? මේ කොන්දේසි උඩ මේ වැඩ තවත්වයි, කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මේ කොන්දේසිවලට එකත වේවිය කියා අපට විශ්වාසයක් තැබිය හැකිද?

ඉතින් මේවාගේ දෙයක් රජය ඉදිරිපත් කරන විට මිනිස්සු ගත් කට්ටම කියන්නෙ මොකක්ද? මේක හරියන වැඩක් නොවේය කියලයි. ඒ මොකද? මේ කොන්දේසි කඩ කර ක්‍රියා කර අවස්ථාවේදී ඒගොල්ලන් කියන්නේ අපේ අය නොවෙයි ඒවා කලේ, වෙනත් අයයි කියලයි. ඇත්ත වශයෙන්ම මේ උතුරේ තිබෙන මොන මොන සංවිධාන මොන මොන විධියට ක්‍රියා කරනවාද යන්න පිළිබඳව කිසිම දැනීමක් තැනිටයි. මේ කොන්දේසි ඉදිරිපත් කර තිබෙන්නේ, සමහර සංවිධාන කියයි, අපි සාකච්චාවලට එනවාය කියා, සමහර සංවිධාන එන්නේ නැහැ, බලබලයක් ඇති වුණොම කියනවා. "අපි බිම තිබෙමු නැත්තේ අපි නොවේය අතින් අයයි" කියලා. මෙය තවම විසඳුම අත්හද බැලීමක් නොගොත් විසඳුමක් සඳහා ප්‍රයත්නයක් මිසක් විසඳුමක් කෙරෙන ක්‍රියා පිළිවෙලක් කියා මිනිස්සු කල්පනා කරන්නේ නැහැ. ඒ නිසා අපි මේ හදිසි නීතිය දීර්ඝ කරන අතර මේ කරන්නාවූ සාකච්චාවල ප්‍රතිඵල සහ ඒ ප්‍රතිඵලවලින් ඇති වන විපාක ගැනත් සැලකිලිමත් වෙන්න මිනා.

තිසේජ්‍ය කථානායකතුමනි, පසුගිය හදිසි නීති විවාදවලදීත්, රජයේ මේ වැඩපිළිවෙල පිළිබඳ සාකච්චාවලදීත් විදේශ විස්තර වශයෙන් විදේශ පුවත්පත්වල සඳහන් වන ප්‍රවාන්ති අපේ රටට අවාසිදායක තත්ත්වයක් ඇති කරන බව සඳහන් වුණා. ඒ නිසා රජයේ ප්‍රවාන්ති මුද්‍රණය කර තානාපති කාර්යාල මගින් විදේශවලට සැගෙන ප්‍රමාණයක් යැව්වා. නමුත් දැන් ඒ තත්ත්වය අත්පිටුවා තිබෙනවා. එංගලන්තයේ සිංහල සංගමය විසින් සැගෙන කරුණු ඇතුළත් ලියුමක් ඒවා තිබෙනවා. ඒ ලියමන මම ගරු සභාවේ දැනගැනීම සඳහා කියවන්න කැමතියි :

\* නිමපු සාකච්චා බඳවාදීම ගැන ජාත්‍යන්තර ප්‍රවාන්ති මාධ්‍යයෙන් සැලවීමෙන් අපි බොහෝ සේ කම්පා වුනෙමු. සිංහල ජාතිය මුහුණ පා ඇති තර්ජනය ගැන දැන් විමසිලි විය යුතුය.

අත්තවැදී දුටු ඉස්කවැරින් සහසාලිමට මවුන්නේ සියලුම අසාධාරණ ඉල්ලීම් වලට ලක් රජය දිනෙන් දින පෙළඹෙන බව දැන් පැහැදිලිය. රජයක් විසින් ඉස්කවැරින් සමග සාකච්චා කිරීමට ලක් රජය තීරණය ගැනීම තිදහස් ලෝකයේ ජාත්‍යන්තර මුලධර්ම වලට පටහැනි වුවද, සිංහල සංගමය නිතරවුයේ අප ජාතියේ උරුමය ආරක්ෂා කලයුතු බැවින්මය.

අප සංගමය විසින් වර්ෂ 1977 දී දුටු අත්තවැරින්, බලවත් ඉස්කවැරී පහර වලට සුදුසු වන බව කරුණු සහිතව රජයට පැහැදිලි කලෙමු. වරින් වර මෙම ප්‍රශ්නය ගැන උද්ඝෝෂණය කලෙමු. අද උද්ගතවී ඇති තත්ත්වය දෙස බලන විට අපේ බලවත් කණගාටුවට සහ සිංහල ජාතියේ අපේකාවට මෙන් අපේ හඬ රජයේ කන්වලට යොමු නොවීය.

විදේශ රටවලින් ජාත්‍යන්තර ස්ථාවර භාවය රැකීම අරමුණු කරගෙන නැගෙන බලපෑම් නිසා නිමපු සාකච්චා වලින් මින් මතුවට පැන නැගෙන යෝජනා සිංහල ජාතියට සහ උරුමයට බොහෝ සේ අහිතකර බව අප සංගමයේ තැනිමයි. "

මෙන්න මේ විධියටයි, ඒ අය සඳහන් කර තිබෙන්නෙ. එමනිසා මෙසේ ජාත්‍යන්තර වශයෙන් තිබෙන මත ගැන අවධානය යොමු කරන්නය කියා අපි විශේෂයෙන් ඉල්ලනවා. මේ විධියට තවත් මත විදේශ පුවත්පත්වල තිබෙනවා. මෙන්න මැද පෙරදිග පත්‍රයක තිබෙන සඳහන් :

**"World Arms Dealers Flocking to Lanka."**

එස්. පතිරවිතාන කියා සිංහලයෙක්මයි මෙය ලියා තිබෙන්නෙ. ලංකාව ගැන කිසිම ගැහිමක් තැනිට ඒ වාගේ ලිපි ඒ ගොල්ලන් පල කරනවා. ලංකාව පිළිබඳව වැරදි ආකල්ප ගොඩනැගෙන විධියට තවම ජාත්‍යන්තර ප්‍රවාන්ති පල වෙනවා. ඒ නිසා විශේෂයෙන් මේ ප්‍රශ්නය පිළිබඳව තත්ත්වය විකෘති කිරීමෙන් හෝ වෙනයම් ක්‍රියාවලින් හෝ මේ ප්‍රශ්නයට හානිකර තැත් ගැන රජය සැලකිලිමත් විය යුතුයි. ඒ වාගේම මම විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි උතුරු නැගෙනහිර ප්‍රදේශ පිළිබඳවත් අපේ අනාථ කඳවුරුවල සිටින පිරිස් පිළිබඳවත් සැලකිලිමත් විය යුතු ආකාරය මිට වඩා වෙනස් විය යුතුය කියා විශේෂයෙන්ම අපි එක් අවස්ථාවකදී ගරු මැතිණියගේ තායකත්වයෙන් ආහාර ගෙන ගොස් අනාථ කඳවුරුවලට දුන්නා. තවත් මේ වගේ අනාථ කඳවුරුවල ඉන්න අයට ආධාර කරන්න, ආහාර ගෙන ගොස් දෙන්න සුදුසුම පිරිස් ඉන්නවා. නමුත් ඒ පිරිස් අපට පෙනෙන දුන්න කාරණයක් තමයි, අනාථ කඳවුරු තිබෙන තැන්වලට ආහාර ගෙන යන්නට පුළුවන්කමක් තැනි බව. අතරමගදී ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ ඇති බැවින් ඒ පිරිස් ඒ තැන්වලට යන්න ක්‍රමයක් තැනිව ඉන්නවා. ඒ නිසා දැනට අනාථ කඳවුරුවල ඉන්න අයට ආධාර කරන්නට ලැස්තිව සිටින පිරිස්වලට ඒ ආධාර ලබා දීමට මගක් සලස්වා දිය යුතුයි. උදහරණයක් වශයෙන් කිව්වොත් කන්නලෙත් එනාට යන්න කිසිම ලොරි හිමියෙක් කැමති වෙන්නෙ නැහැ. එයින් එනාට, ආධාර ගෙන යන කෙනෙකුට ඒවා ගෙන යන්න ක්‍රමයක් තැනැ. මොකද? අතරමගදී ඒ ගෙනයන ආහාර උදුරා ගන්න පුළුවන්ය කියා හිතනවා. ඒ නිසා අනාථ කඳවුරුවලට ආධාර සපයන්න සුදුසුම ඉන්න අයක් දැන් අනාථ තත්ත්වයට පත්ව සිටිනවා. රජයේ හමුදා පිරිස් මගින් හෝ වෙනත් ආරක්ෂක වැඩපිළිවෙලකින් මේ අනාථ කඳවුරුවලට ආධාර සපයන්නට ලැස්තිව සිටින පිරිස්වලට ආරක්ෂාව සැලසිය යුතුව තිබෙනවා. රුහුණේ, දකුණේ කොළඹ දිස්ත්‍රික්කයේ ඉන්න පිරිස් අනාථ කඳවුරුවලට ආධාර ගෙන යන්න ලැස්තිව ඉන්නවා. නමුත් ඒ ගෙන යන ආධාර අතරමගදී උදුරා ගනිවිය කියන බිය තිබෙනවා. එහෙම තැන්නම් ඉස්කවැරී තර්ජනවලට මුහුණපාන්න වෙයි කියන හය තිබෙනවා. ඒ නිසා අනාථ කඳවුරුවලට ඉන්න අයටත් ප්‍රශ්නයක් මතුම් තිබෙනවා.

ඒ වගේම මා සඳහන් කරන්න කැමතියි, මේ ප්‍රශ්නයට තුඩු දී තිබෙන සමහර ප්‍රදේශවල බඩු මිල ඉතාම අධික බව. උදහරණයක් වශයෙන් ගත්තොත් ත්‍රිකුණාමලයේ සීනි කිලෝ එකක් රුපියල් 40ක් වගේ වැඩි මිලකට විකුණනවා. සබන් කැල්ලක් ඉතාම වැඩි මිලකට විකුණනවා. සේතුව මෙන්ම මේ අනාථ කඳවුරුවල ඉන්න අයගේ අවශ්‍යතාවයක් ඒ වගේම හාණිඩ ප්‍රවාහනය පිළිබඳව තිබෙන ප්‍රශ්නයක් කියා අපි හිතනවා. ඒ නිසා ඒ ප්‍රදේශවල මිනිසුන්ගේ ජීවන විඳම ඉතාම වැඩියි. එක පැත්තකින් ගෙවල් දෙරවල් තැනැ. තව පැත්තකින් දේපොල තැනැ. අතින් පැත්තෙන් අධික මිලක් හාණිඩ සඳහා ගෙවන්න සිදු වෙනවා. මවුන්ට ලැබෙන්නෙ ඉතා සුළු මුදලක්. නමුත් අධික මිලක් මේ හාණිඩ ගැනීමට වැය කරන්නට සිදු වෙනවා. මේ අනාථ කඳවුරුවල ඉන්න අය සහ ඒ ප්‍රදේශවල මිනිසුන් දැඩි කම්පාවකින් ජීවත්වෙනවා. ඒ අයට මේ ප්‍රශ්න ගැන තේරුමක් නැහැ. ඒ මිනිසුන්ට ලැබී තිබෙන ඉරණම ගැන කම්පාවකින් ජීවත්වෙනවා. ඒ නිසා මේ අනාථ කඳවුරුවල ඉන්න පිරිස් ගැනත්, ඒ ප්‍රදේශවල ජීවත් වෙන අතින් සිංහල පිරිස් ගැනත් ඒ අයගේ ජීවත්වීමේ ප්‍රශ්න ගැනත් අපි මේ අවස්ථාවේදී විශේෂ අවධානයක් යොමු කරන්න මිනා.

මම අර කලින් කිව්ව විධියට රජයේ සේවකයන්ටවත් යන්න බැරිව ඉන්නවා. කාර්යාල පවත්වාගෙන යන්න බැරිව ඉන්නවා. වෙළඳ ආයතනයන් පවත්වාගෙන යන්න බැහැ. පාරිභෝගික හාණිඩ සපයා ගන්න බැහැ. ඒ

[අමරසිරි දෙධන්ගොඩ මහතා]

කියන්නෙ සිවිල් පාලනයේ අධිපත් තත්වයක්කුයි තිබෙන්නෙ. ඒ නිසා ඒ මිනිසුන්ට හිමිවෙලා තිබෙන තත්වය ගැන උරුම වී තිබෙන තත්වය ගැන සැලකීමක් වෙන්න ඕනෑ. මේ සටන ගැන සැලකීමක් වන අතරම ඒ පිරිස් ගැනත් අපි සැලකීමක් වෙන්න ඕනෑ. මොකද? සැහෙන පිරිසක් තමන්ගේ ගම්බිම් අතහැරලයි මෙය සිංහල ජනපදවල පදිංචි වී සිටියේ.

මගේ අදහස් ප්‍රකාශ කිරීම අවසන් කරන්න කලින් විශේෂයෙන් තවත් කාරණයක් ජාතික ආරක්ෂක ඇමතිතුමාගේ විශේෂ අවධානයට යොමු කරවන්න කැමතියි. උඩට ප්‍රශ්නයට සිංහල පැත්තෙන් විසඳුමක් සොයන්න ගියොත්, උඩට සිංහල මට්ටම තුළින් විසඳුමක් සොයන්න ගියොත්, එය අමාරු වැඩක් විය හැකියි. උදාහරණයක් වශයෙන් මේ කාරණය ගෙන බලමු. අපේ ජාතික ආරක්ෂක ඇමතිතුමා මුලදී කීවා සෑම ආයතනයකින්ම පිරිසක් ගෙන ගොස් උතුරේ පදිංචි කරවන්න ඕනෑ කියා. ජනපද පිහිටුවීමෙන් උතුරට ලැබෙනවා කීවා. තමුත් එය කටුවත් කරන්න පුළුවන් වැඩක් නොවෙයි. එතකොට සිංහල පිරිසක් තුවක්කු දීල ඒ ප්‍රදේශයක තවත්වනවයි කියමු. සිංහල දෙමළ සටන එතැනින් පටන් ගත්තවා. ඉවරයක් වෙන්නෙ නැහැ. සිංහල දෙමළ කථාවලින් මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. රටේ ජීවිත ආවය රැක ගැනීම ආණ්ඩුවේ වගකීමක් නැවියට අරගෙනයි මෙය විසඳන්න ඕනෑ.

මම හිතන විටියට මේ ප්‍රශ්නයට හුඟක් කුඩු දී තිබෙන කාරණයක් තමයි ඉඩම් ප්‍රශ්නය. ගරු ග්‍රාමීය කර්මාන්ත ඇමතිතුමාත් ඒ කාරණයට එකඟ වෙනවා ඇති හුඟක් රටවල මේ ජනවාර්ගික ප්‍රශ්නය පිළිබඳව විසඳුම් ඇති වී තිබෙන්නෙ ඉඩම්වල අයිතිය අහෝසි කිරීමෙන්. එය තමුත්තාත්සේලාගේ රජයේ ප්‍රතිපත්තිය අනුව කරන්න බැහැ. ඉඩම් කාට්ටත් අයිති නැහැයි කීව්වොත් මේ ප්‍රශ්නය ඇතිවෙන්නෙ නැහැ. මේක උතුර. මේක දකුණ. මේක සිංහල. මේක දෙමළ කියල ප්‍රශ්නයක් එන්නෙ නැහැ. ඒ රටවල ඒ ප්‍රශ්නය විසඳී තිබෙන්නේ පොදු අයිතිය තිබියි. මෙය සිංහල ඉඩමක්ය. මෙය දෙමළ ඉඩමක්ය. මෙය සිංහල ප්‍රදේශයක්ය. මෙය දෙමළ ප්‍රදේශයක්ය කියල හේතුව පැනහින්නෙ අයිතිය පිළිබඳ ප්‍රශ්නයෙනුයි. දැන් අපි ගිහිත් ජනපද පිහිටව්වොත්, සිංහල ජනපද ලඟ දෙමළ ජනපද ඇති වුණොත්, කෝකිලායි ලහිත් තව පිරිසක් ගිහිත් තැවැත්තුවොත්, එතකොට කෙලින්ම ගැටුම් ඇති ප්‍රදේශයක් බවට ඒ ප්‍රදේශය පත්වෙනවා. හැම විටම මේ ප්‍රදේශවල ඉඩම් අයිතිය—

**එම්. ජෝසප් මයිකල් පෙරේරා මහතා ( නියෝජ්‍ය නමීකරු ඇමතිතුමා)**  
(**ශ්‍රී. ආච. ජ්‍යෙෂ්ඨ ආරක්ෂක බෙරොරා — නොවැඩි වැඩි අග්‍රාමාණි**)  
(Mr. M. Joseph Michael Perera—Deputy Minister of Labour)  
එතකොට පොදුගලික ඉඩම් අයිතියක් නැහැ.

අමරසිරි දෙධන්ගොඩ මහතා  
(ශ්‍රී. ආමාසිරි නොට්ටොල්ලා)  
(Mr. Amarasiri Dodangoda)

මේ ප්‍රදේශවල පමණක් පොදුගලික ඉඩම් අයිතිය තැනි කරන්න ඕනෑ. මේ සෑම සාකච්චාවකදීම මේ අය — සුළු ජාතිකයන් — මේ ඉඩම් ප්‍රශ්නය ගැන සඳහන් කරනවා. දිස්ත්‍රික් සභාවක් ඉල්ලුවත් ඉඩම් තීරණය ගත්තේ කවුද? [බාධා කිරීම්] නැහැ. තමුත්තාත්සේ මම කියන එක අතගෙන ඉන්නවා නම් හොඳයි. ඉඩම් ප්‍රශ්නය හැම සාකච්චාවකදීම ඒ ගොල්ලෝ ඉදිරියට ගේනවා. නිමිප්‍ර සාකච්චාවලදීත්, තවදිල්ලි සාකච්චා වලදීත් හැම සාකච්චාවකදීම ඉඩම් අයිතිය ඉදිරියට ගත්තේ කවුද? ඒ උඩ තමයි ගැටුම පටන් ගත්තේ. ඉඩම් අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් තැන්නම්.—උතුරු නැගෙනහිර පළාත් දෙකේ සහ උතුරු මැද පළාතේ ඉඩම් අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් තැන්නම්— ප්‍රශ්නයක් පැන නගින්නේ නැහැ. මේවා සිංහල ඉඩම්ය. මේවා දෙමළ ඉඩම්ය. මේ සිංහල පදිංචිය. මේ දෙමළ පදිංචිය කියා ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ. [බාධා කිරීම්] ඒ විටියට තමයි වෙනත් රටවල මේ ප්‍රශ්නයට පිළිතුරු දීලා තිබෙන්නේ.

**මන්ත්‍රීවරයෙක්**  
(**අරුණචන්ද්‍ර ඉලුච්චි**)  
(A Member)

තමුත්තාත්සේලාගේ පක්ෂය ඒකට එකඟද? තමුත්තාත්සේලාගේ පක්ෂයේ තීරණය මොකක්ද ඒ ගැන?

අමරසිරි දෙධන්ගොඩ මහතා  
(ශ්‍රී. ආමාසිරි නොට්ටොල්ලා)  
(Mr. Amarasiri Dodangoda)

ඒ පිළිබඳ අපි ගන්නා තීරණය දැක්වන්නම්. [බාධා කිරීම්] තමුත්තාත්සේලාගේ පක්ෂය තමයි ප්‍රතිපත්ති ගන්නේ. අපි ගන්නා තීරණ නොවෙයි ක්‍රියාත්මක කරන්නේ. අපි කියන ඒවාද තමුත්තාත්සේලා කරන්නේ. අපි කියන ඒවාට භාත්පසිත්ම වෙනස් දෙවල් කරන්නේ. ඒ නිසා තමයි දැන් මෙය අමාරු වේ වැටීලා ඉන්නේ. උතුරේ ප්‍රශ්නය පිළිබඳව යෝජනාවක් නැවියයි මම මෙය ඉදිරිපත් කළේ. මේ ප්‍රශ්නය ඉඩම් අයිතිය මත පැන නගින ප්‍රශ්නයක්. මේක ආර්ථිකය පදනම් කර ගත් ප්‍රශ්නයක්. මේක සිංහල දෙමළ ප්‍රශ්නයක් යයි කියන්න ගියොත් ඉවරයක් වෙන්නේ නැහැ. මේක සිංහල දෙමළ ප්‍රශ්නයක් නොවෙයි. [බාධා කිරීම්] තමුත්තාත්සේලා මුල්කිරීම් කීවිට ඒවා ආයින් මතක් කරන්න ඕනෑද?

**විරසිංහ මල්ලිමාරච්චි මහතා**  
(ශ්‍රී. චී. චී. මල්ලිමාරච්චි)  
(Mr. Weerasinghe Mallimaratchi)  
මොකක්ද විසඳුම?

අමරසිරි දෙධන්ගොඩ මහතා  
(ශ්‍රී. ආමාසිරි නොට්ටොල්ලා)  
(Mr. Amarasiri Dodangoda)

ඒක තමයි මේ කියන්නේ. මේ ප්‍රදේශවලට දිස්ත්‍රික් සභා, ප්‍රාන්ත සභා නොයෙක් ඉල්ලීම්, ඉදිරිපත් කරන හැම වෙලාවේම ඉඩම් අයිතිය පිළිබඳ තීරණයයි අවසානයේදී බේරා ගන්න බැරිවෙලා තිබෙන්නේ.

**කථානායකතුමා**  
(**ආචාර්ය ආචාර්ය**)  
(Mr. Speaker)

මන්ත්‍රීතුමාට තව මිනිත්තු දෙකයි තිබෙන්නේ.

අමරසිරි දෙධන්ගොඩ මහතා  
(ශ්‍රී. ආමාසිරි නොට්ටොල්ලා)  
(Mr. Amarasiri Dodangoda)

එම නිසා මම හිතනවා සිංහල දෙමළ කියන වචන පැත්තකින් තබා, මේ ප්‍රදේශවලට මේ ප්‍රශ්නය බලපාන්නේ කොහොමද කියන එක ගැන පුළුවන්තරම් දුරට සැලකීමක් වුණොත් තමුත්තාත්සේලාට මෙහිදී සැහෙන දුරට විසඳුමක් ලබා ගන්න පුළුවන් වෙනවා.

ඊළඟට මම එක් කාරණයක් කෙරෙහි ගරු ජාතික ආරක්ෂක ඇමතිතුමාගේ අවධානය යොමු කරවන්නට කැමතියි. එනම්, විදේශීය ප්‍රවාහන ආයතන මේ රටේ තත්වය පිළිබඳව ගොඩනගන්නට උත්සාහ කරන ආකල්පයක් ගැන තැවතක් සොයා බලන ලෙස මම එතුමාගෙන් ඉල්ලා සිටිනවා. මන්ද, මේ ප්‍රශ්නයේදී අපේ රට කෙරෙහි ඉතාම තරක හැසීමක් පවතින බවට ලිපි කීපයක්ම තිබෙනවා.

ඒවාගේම මෙන්ම මේ කාරණය කෙරෙහි ගරු ජාතික ආරක්ෂක ඇමතිතුමාගේ අවධානය මම විශේෂයෙන් යොමු කරවනවා. සිවිල් පාලනය අධිපත් වී ඇති ප්‍රදේශවල රජයේ සේවකයන්ගේ, සේවයේ නියුතු අයගේ ප්‍රශ්නයයි ඒ. ඒවාගේම පොලීස් හමුදාවට අලුතෙන් අය බදවා ගනිමින් එම සේවය රටේ ආරක්ෂාවට යොදවනවාය කියන අවස්ථාවක කොමිෂනරිකාරයින්ට පොලීස් රැකවරණය දෙන්නේ ඇයි? කොමිෂනරියක වැටු ගහන්න පොලීස් නිලධාරීන් 15ක් උදේ ඉඳලා හවස් වනතුරු එතැන තැවකිලා ඉන්නවා. ඇයි එතෙම කරන්නේ? ඒ පිළිබඳව තමුත්තාත්සේ සැලකීමක් වුණොත් හොඳයි. ගොවීන් පත්වමින් ඒ වැටු ගහන්නේ.

කොළඹ දිසා ඇමතිතුමා ඉදිරිපත් කල මැතිවරණ විග්‍රහය ගැන මම මේ අවස්ථාවේදී සතුහිවන්න වෙනවා. මන්ද, එතුමා ඒ කාරණා ඉදිරිපත් කල තිබියි අපේ අදහසක් දක්වන්නට පුළුවන් වුණේ. ඒ පිළිබඳව සතුහිවන්න වෙමින් මම නිශ්ශබ්ද වෙනවා.



ප්‍ර. හ. 11.39

කේ. ආනන්ද කුලරත්න මහතා (මුල්කිරිගල)  
(නි. ශ්‍රී. ජේ. ආනන්ද කුලරත්න — முல்கிரிசல)  
(Mr. K. Ananda Kularatne-Mulkirigala)

ගරු කථානායකතුමනි, හදිසි නීතිය දිරස කිරීම පිළිබඳ විවාදය පවතින මේ අවස්ථාවේදී මුල්කිරිගල ජනතාව වෙනුවෙන් මෙම ගරු සභාවේ නැවතත් මට කථා කිරීමට අවස්ථාව ලබා දීම ගැන මම ප්‍රථමයෙන්ම සතුතිවන්න වෙතවා.

මේ විවාදය පැවැත්වෙන්නේ හදිසි නීතිය දිරස කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් වුවත් මේ යටතේ මුල්කිරිගල අතුරු මැතිවරණය සම්බන්ධව වචන ස්වල්පයක් කථා කිරීමට මම බලාපොරොත්තු වෙතවා. ගරු කථානායකතුමනි, 1983 මැතිවරණයේදී මුල්කිරිගල ආසනය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් නවකයෙකු ගැටියට මා ඉදිරිපත් කළත්, 1983 මැයි මස 18 වනදා මුල්කිරිගල ජනතාව වැඩි ඡන්ද 3,521 කින් මුල්කිරිගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් මාව තෝරා පත් කර ගත්තා. මුල්කිරිගල ආසනයේ පොලීස් ස්ථාන තුනක් තිබෙනවා. ඒ අතුරු මැතිවරණ අවස්ථාවේදී මුල්කිරිගල ආසනයේ එම පොලීස් ස්ථානවල එකම පැමිණිල්ලක්වත් තිබුණේ නැහැ. එතරම් සාමකාමීව මම ඒ අතුරු මැතිවරණ කටයුතුවල යෙදුණා. නමුත් 1985 වන විට අතුරු මැතිවරණ කටයුතු විශාල බිහිසුණු යුද්ධයක් බවට පත් වී තිබුණා.

1983 මැයි මස 18 වැනිදා මම මුල්කිරිගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් පත් වුණාට පසුව මට ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කලා. ඒ ඡන්ද පෙත්සම ඉදිරිපත් කළේ වෙනත් පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් තිසයි. එනම් මෙවර අතුරු මැතිවරණයට ඉදිරිපත් වූ වමල රාජපක්ෂ මහත්මයාගේ සහෝදරයකු වූ බැසිල් රාජපක්ෂ මහත්මයාගේ ප්‍රකාශයක් නිසා මට විරුද්ධව ඉදිරිපත් වූ ඒ ඡන්ද පෙත්සමෙකුයි. මම පරාජයට පත් වුණේ. ඉන්පසුව ඒ පෙත්සමේ ඇදලෙන් මා නැවතත් පරාජයට පත් වුණා. ඉන්පසුව 1985 ජනවාරි 31 වැනිදා නාම යෝජනා භාර දෙන්නට මට නැවතත් අවස්ථාවක් ලැබුණා. ජනවාරි 31 වැනිදා නාම යෝජනා භාර දෙන්න සියලු කටයුතු කර තිබෙන අවස්ථාවේදී ජනවාරි මස 26 වැනිදා මට දැන ගැනීමට ලැබුණා. ඡන්ද ලැයිස්තුවෙන් මගේ නම කපා හැර ප්‍රජා අයිතියක් නැතිවෙන විධියට වැඩකටයුතු සිදු වී තිබෙන බව. ඉන්පසුව නැවතත් මට උසාවි යන්න සිදු වුණා. 1985 ජනවාරි 30 වැනිදා අතුරු නගනම් නියෝගයක් අරගෙන එදින නාම යෝජනා භාරදීම කල් දැමීම. ඉන්පසුව මගේ නම ඡන්ද ලැයිස්තුවට ඇතුළත් කරන්න නැවතත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක් කලා. ඉන්පසුවයි 1985 සැප්තැම්බර් මාසයේදී මේ මැතිවරණයට ඉදිරිපත් වුණේ. මා මේ අවස්ථාවේදී මේ කරුණු වික ඉදිරිපත් කළේ—

ලක්ෂමන් ජයකොඩි මහතා  
(නි. ශ්‍රී. ජේ. ආනන්ද කුලරත්න)  
(Mr. Lakshman Jayakody)  
දැනුත් තවුඩක් තිබෙනවා නේද ?

කේ. ආනන්ද කුලරත්න මහතා  
(නි. ශ්‍රී. ජේ. ආනන්ද කුලරත්න)  
(Mr. K. Ananda Kularatne)

මව්. ගරු කථානායකතුමනි, ඒ නාම යෝජනා භාර දෙන දවසේ විරෝධතා ඉදිරිපත් කරලා, "මුල්කිරිගල පෙත්සම — ලියකියවිලි 10 ද අධිකරණයට" කියලා එයත් ඡන්ද ව්‍යාපාරයට රැකුලක් කර ගන්නා. මේ විධියට විරෝධතා පෙත්සම්, නම කැපිලි, ප්‍රජා අයිතිය නැති කිරීම වැනි දේවල් විරුද්ධ පක්ෂය විසින් මට ඉදිරිපත් කරන්නට යෙදුනා.

ගරු කථානායකතුමනි, මාස 18 ක කාල සීමාවක් ඉදල නැවතත් මුල්කිරිගල ජනතාවට යම්කිසි සේවයක් කරන්නයි මම ආවේ. මට ආර්.වී.සී නැවතත් ඡන්ද පෙත්සමක් පටලවන්න යනවාය කියා. මා ගිහන්නේ මේ ඡන්ද පෙත්සම් ඉදිරිපත් කිරීමෙන් මාව පස්සට යවන්න පුළුවන්කමක් නැහැ. මගේ ජීවිත කාලය තුළදී මුල්කිරිගල ජනතාව වෙනුවෙන් මා සේවය කරන්නයි බලාපොරොත්තු වන්නේ. මට විරුද්ධව මොන තරම් බලවේග ආවත්, මොන විධියේ වැඩකටයුතු විරුද්ධවාදීකම් කළත්, මම කටදවත් මුල්කිරිගල ජනතාව අමතක කරන්නේ නැහැ. මේ මැතිවරණ කටයුතු කිරීමේදී විරුද්ධ

පක්ෂය මොන විධියේ මැරවරකම් කලාද, මොන විධියේ බලතල පාවිච්චි කලාද කියා මුල්කිරිගල ජනතාව දන්නවා. කොළඹ ඉන්න අයටත්, ලංකාවේ අනික් පළාත්වල ඉන්න අයටත් වඩා මුල්කිරිගල ජනතාව දන්නවා, කවිද මැරවරකම් කළේ, කවිද මැරවර බලය පාවිච්චි කළේ කියා.

ඡන්ද කාලයේදී එක්සත් ජාතික පක්ෂයේ නිරාණයින් දෙදෙනෙක් බෝට්ටුවක් පදින්න ගිහින් වැවක ගිලිලා මැරුණා. ඒ පිළිබඳව "දිනරාය" පත්තරයේ මේ විධියට විශාල ප්‍රසිද්ධියක් දුන්නා.

එජාප ඡන්ද වැඩට ගෙන ගිය තරුණියෝ දියේ ගිලී මියයනි. මුල්කිරිගල කැලඹෙයි—බලවතා පැන දුටයි

ඒ විධියට ඒ ප්‍රධානතී පත්‍රයේ ප්‍රධාන සිරස්තලය ගැටියට සඳහන් කොට ඒ සිද්ධියට වෙනත් අර්ථකථනයක් දුන්නා, මේ ආකාරයට :

"ප්‍රකාශයේදී ඇත ගමකට ගිය පිරිස තරුණියන් සමග දකුණු තැමට ගිය බවත් එහිදී මෙම තරුණියන් දෙදෙනා අනතුරට පත්වී ඇති බවත් හෙළිවී තිබේ.

එක් තරුණියක් ප්‍රදේශයේ සිටි ලස්සනම තරුණියයි ප්‍රදේශවාසීහු කියති."

ඒට පස්සේ ඒ තරුණියන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ බොහෝම කැන විධියට ප්‍රකාශයක් කෙරුණා. [බාධා කිරීම්] ඒ ප්‍රධානතී පත්‍රයේ තවදුරටත් මේ විධියට සඳහන් කර තිබෙනවා. :

"සිද්ධිය සැලසූ වහාම තවත් ගම්මුත් පිරිසක් සමග එහි ගිය බෙලිඅත්ත හිටපු මන්ත්‍රී අවිනිසිඳු මහින්ද රාජපක්ෂ මහතා මල සිරුරු ගොඩ ගැනීමට සහාය වී පසුව නිතිමය කටයුතු සඳහාද පවුලේ උදව්‍යට උදව් දුන්නේය."

ලක්ෂමන් ජයකොඩි මහතා  
(නි. ශ්‍රී. ජේ. ආනන්ද කුලරත්න)  
(Mr. Lakshman Jayakody)

ඒ අය ඡන්ද වැඩට ගියේ කා වෙනුවෙන්ද ? එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන්ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන්ද ? දෙවැනි කාරණය, ඒ අය ගියේ කවුරු එක්කද ?

කේ. ආනන්ද කුලරත්න මහතා  
(නි. ශ්‍රී. ජේ. ආනන්ද කුලරත්න)  
(Mr. K. Ananda Kularatne)

ඒ අය බෝට්ටු පදින්නයි. ගිහින් තිබෙන්නේ. [බාධා කිරීම්] නමුත් ඒ සිද්ධිය අලලා බොහෝම පහත් විධියේ ප්‍රකාශයක් කරමින්, මුල්කිරිගල අතුරු මැතිවරණයට එය පාවිච්චි කලා.

කථානායකතුමනි, මේ විධියේ කොයෙක් බොරු ප්‍රචාර, පහත් විධියේ කථා ඒ අතුරු මැතිවරණයේදී කෙරුණා. කුල හේදය නමුත්තාත්සේට අමුතුවෙන් කියන්න මිනෑ නැහැ. මේ අතුරු මැතිවරණයේදී කුල හේදය බොහෝම පහත් විධියට ඇවිස්සුවා. නමුත් මුල්කිරිගල ඉන්නේ බුද්ධිමත් ජනතාවක්.

ලක්ෂමන් ජයකොඩි මහතා  
(නි. ශ්‍රී. ජේ. ආනන්ද කුලරත්න)  
(Mr. Lakshman Jayakody)

ජනාධිපතිතුමා 1983 දී මොකක්ද කීවේ ?

කේ. ආනන්ද කුලරත්න මහතා  
(නි. ශ්‍රී. ජේ. ආනන්ද කුලරත්න)  
(Mr. K. Ananda Kularatne)

ජනාධිපතිතුමා එදා කිසිවක් හැගුවේ නැහැ. එතුමා එදා මිද්දේකිය රැස්වීමේදී බොහෝම පැහැදිලිව ප්‍රකාශ කලා. මා කවුද කියා. [බාධා කිරීම්] ඒ ප්‍රකාශය හගන්න වුවමනාවක් නැහැ. [බාධා කිරීම්]

කථානායකතුමා  
(சபாநாயகர் அவர்கள்)  
(Mr. Speaker)

What is this cross-talk that is going on while the hon. Member is on his feet ? Pay him the common courtesy of allowing him to make his maiden speech.

**කේ. ආනන්ද කුලරත්න මහතා**  
**(ති.රු. ජේ. ආනන්ද කුලරත්න)**  
 (Mr. K. Ananda Kularatne)

බද්දේගම ගරු මන්ත්‍රීතුමා (අමරසිරි දෙවත්තොඩි මහතා) කීවා, හොරේවල ජන්ද මධ්‍යස්ථානයේ සියයට 98 ක් ජන්දය පාවිච්චි කර තිබෙනවාය කීය. ඒ ජන්ද මධ්‍යස්ථානයේ ගියවර මට සියයට 95 ක් ජන්දය දී තිබෙනවා. ඒ වාගේම ඒ මන්ත්‍රීතුමා සඳහන් කළ අනෙකුත් ජන්ද මධ්‍යස්ථාන හතර—පහේන් ගියවර සියයට 80 ක් 90 ක් අතර මට ජන්දය දී තිබෙනවා. ඒ නිසා ඒ ප්‍රදේශවල විශාල වශයෙන් වැඩ කෙරුණේ.

ලයිට් කණු ගෙන යන බවත් එතුමා කීවා. 1985 වර්ෂයට පමණක් මුල්කීර්ගල ආයතනයට විදුලිබල යෝජනා ක්‍රම 9 ක් අනුමත කරවාගෙන, සැතපුම් හතළිස් ගණනක විදුලි රැගුත් ඇද තිබෙනවා, පසුගිය කාල සීමාවේදී ඒවා බලාගෙන සිටින්නට බැරිව සමහර අය මෙහෙම කතා කරනවා. ඒවා ජන්දයට පමණක් කළ වැඩ නොවෙයි. ඒවා ඒ මාස 18 ක කාල සීමාවේදී මුල්කීර්ගල ජනතාව වෙනුවෙන් කළ වැඩ. මේ සියවේ ගණන ගැන කතා කරන විට මම කැමතියි මතක් කරන්න ඒ හොරේවෙල සිද්ධිය ගැන. හොරේවෙල ජන්ද දයකසින් 1,800 ක් ඉන්නවා. ඒ සියලුදෙනාම—මම මේ අවස්ථාවේදී කියන්නට ඕනෑ හොරේවෙල කියන්නේ මගේ සියගේ ගම, ඒ ගමේ සිටින සියලුදෙනාම—මට ඉතාමත්ම හිතවත් අය.

මේ 11 වැනිදා රැ මට දනගන්නට ලැබුණා මේ ජන්ද මධ්‍යස්ථානයට අවහිර කිරීමක්, බාධා කිරීමක් කරන්නට විරුද්ධ පක්ෂය ලැයිතිවෙනවාය කීය. ඒ නිසා ඒ සම්බන්ධව මම පොලීසියට දන්වුවා, මේ ජන්ද මධ්‍යස්ථානයට විශේෂ ආරක්ෂාවක් යොදන්න කීය. ඒ අනුව, පොලීස් කොමාන්ඩෝ හට හමුදාවක් එතුනට යොද තිබුණේ. තමුත් විරුද්ධ පක්ෂයේ යම්කිසි පිරිසක් ඇවිත් උදේ තමය හමාරට පමණ කලබලයක් ඇති කරලා අමු අමුවේ වෙඩි තබා අහිංසක මිනිසුන් දෙදෙනෙක් මරා දැමීමා, මහපාර මැද, ජන්ද මධ්‍යස්ථානයට යාර 500 ක් පමණ එහායින්, ඊට පසුව සියලුදෙනාම බයේ පැන දිව්වා.

**ලක්ෂ්මන් ජයකොඩි මහතා**  
**(ති.රු. ලක්ෂ්මන් ජයකොඩි)**  
 (Mr. Lakshman Jayakody)

I rise to a point of Order. I know it is not *sub judice*. At the moment there are some people who have been taken into custody and remanded. I do not know whether you would rule that he should not refer to that.

**කථානායකතුමා**  
**(ආරාධනාකරු අයුරු)**  
 (Mr. Speaker)

But the hon. Member for Mulkirigala is not mentioning any names. So he can carry on.

**කේ. ආනන්ද කුලරත්න මහතා**  
**(ති.රු. ජේ. ආනන්ද කුලරත්න)**  
 (Mr. K. Ananda Kularatne)

මම මේ වෙර්ව සිද්ධිය පමණයි කියන්නෙ ගරු කථානායකතුමනි.

**කථානායකතුමා**  
**(ආරාධනාකරු අයුරු)**  
 (Mr. Speaker)

You carry on.

**කේ. ආනන්ද කුලරත්න මහතා**  
**(ති.රු. ජේ. ආනන්ද කුලරත්න)**  
 (Mr. K. Ananda Kularatne)

ඊටපසුව ජන්ද මධ්‍යස්ථානයේ කලබල ඇතිවුණාට පසුව ඒ ප්‍රදේශය පුරා පැතිර ගියා කතාවක් "ජන්දය දන්න එන්න දෙන්නෙ තැනැ මිනි මරණවාය" කීය. ඒ නිසා ජන්ද විශාල සංඛ්‍යාවක් අඩුවුණා. මම කැමතියි මේ අවස්ථාවේදී ප්‍රකාශයක් කරන්න මේ ගරු සභාවට. අහිංසක ජීවිත දෙකක්, අහිංසක පවුල් දෙකක්, අතරමැදුණා. ඒ ගෙවල් දෙකට ගියොත් විරුද්ධ පක්ෂයේ නායකයින්ට පෙනෙයි—අපේ ගරු මැනි ඇමතිවරුන්ටත් මම ආරාධනා කරනවා—ඒ මිනිසුන් ජීවත්වන තත්වය, අහිංසක පවුල් දෙකක්.

කම්කරුවන් දෙදෙනෙකුගේ ජීවිත වනාශවුණේ. මම කැමතියි මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න මට ලැබෙන මුල් දීමනාවම මම ඒ පවුල් දෙක වෙනුවෙන් පරිත්‍යාග කරන බව.

ගරු කථානායකතුමනි, ඒ ජන්ද මධ්‍යස්ථානයෙන් පටන් ගත් ඒ රැල්ල අපේ අතිකුත් ජන්ද මධ්‍යස්ථාන කරාත් ගියා. හය නිසා සැහෙන පරිසක් සවස්වරුවේ ආවේ තැනැ ජන්දය පාවිච්චි කරන්න. මම විශාල වැඩ කොටසක් කර තිබුණා. එනිසා අපි බලාපොරොත්තු වුණා මෙවර වැඩි ජන්ද සංඛ්‍යාව කළින් ගත් ගණනට වඩා තුන් හතර ගුණයකින් වැඩි කරගන්න. තමුත් ජන්දය පාවිච්චි කර තිබුණු සංඛ්‍යාව අනුව හව ජන්ද 10,000 ක් පමණ පාවිච්චි කරන්න බැරුව ගොස් තිබෙනවා. අන්න ඒ නිසා මොන තරම් බොරු ප්‍රචාර කළත්, මැරවරකම් ගැන කතා කළත්, කවිද මැරවරකම් කලේ කියන එක ගැන මුල්කීර්ගල ජනතාව දන්නවා. එමනිසා මේ අවස්ථාවේදී මම ස්තුතීවන්ත වෙනවා ඒ ජනතාවට නැවතත් තමන් වෙනුවෙන් සේවය කරන්නට මුල්කීර්ගල ජනතාව මට අවස්ථාව ලබාදීම ගැන.

ගරු කථානායකතුමනි, මැරවරකම් ගැන කණු කරනවා නම්, අපේ පානදුරේ ගරු මන්ත්‍රීතුමාගේ ජීව රථය ගිනිබත් කර තිබෙනවා. විශේෂ සේවා නිලධාරීන්ට රජයේ නිලධාරීන්ට පහර දී තිබෙනවා. මා ලග තිබෙනවා පැමිණිලි 40 ක් 50 ක් පමණ ප්‍රමාණයක්.

**විරවන්ති සමරවීර මහතා (වැඩබලන අධ්‍යාපන ඇමතිතුමා)**  
**(ති.රු. ඩී. ඩී. සමරවීර — ජාති කණි අනාමය)**  
 (Mr. Weerawanni Samaraweera - Acting Minister of Education)  
 කවුද ගැනැවිවේ ?

**කේ. ආනන්ද කුලරත්න මහතා**  
**(ති.රු. ජේ. ආනන්ද කුලරත්න)**  
 (Mr. K. Ananda Kularatne)  
 විරුද්ධ පක්ෂයේ ප්‍රධාන දේශපාලනඥයා.

**විරවන්ති සමරවීර මහතා**  
**(ති.රු. ඩී. ඩී. සමරවීර)**  
 (Mr. Weerawanni Samaraweera)  
 කවුද ඒ ? ඒක හරියට පැහැදිලි කරන්න.

**ලක්ෂ්මන් ජයකොඩි මහතා**  
**(ති.රු. ලක්ෂ්මන් ජයකොඩි)**  
 (Mr. Lakshman Jayakody)  
 විරුද්ධ පක්ෂයේ ප්‍රධාන දේශපාලනඥයා කියන්නේ අපිද ?

**මන්ත්‍රීවරයෙක්**  
**(අක්ෂත්තවරු ඉලුබරු)**  
 (A Member)  
 එයා පාර්ලිමේන්තුවේ නොවෙයි.

**කේ. ආනන්ද කුලරත්න මහතා**  
**(ති.රු. ජේ. ආනන්ද කුලරත්න)**  
 (Mr. K. Ananda Kularatne)  
 හිටපු මන්ත්‍රීවරයායි ගැනැවිවේ.

**විරවන්ති සමරවීර මහතා**  
**(ති.රු. ඩී. ඩී. සමරවීර)**  
 (Mr. Weerawanni Samaraweera)  
 අර වනවරයයි ගැනැවිවේ.

**මන්ත්‍රීවරයෙක්**  
**(අක්ෂත්තවරු ඉලුබරු)**  
 (A Member)  
 එයා පාර්ලිමේන්තුවේ නොවෙයි.

**කේ. ආනන්ද කුලරත්න මහතා**  
**(ති.රු. ජේ. ආනන්ද කුලරත්න)**  
 (Mr. K. Ananda Kularatne)

ඒ ටීවීට පහරදීම්, වෙඩිතැබීම් විශාල වශයෙන් සිදු කලා. ගරු කථානායකතුමනි, ගැම ජන්ද මධ්‍යස්ථානයක් භාරවම කටයුතු කළ විරුද්ධ පාර්ශ්වයේ උදවියගේ ගෙවල්වලට බෝම්බ ප්‍රවාහනය කර තිබෙනවා. දන්

ඒවා අල්ලාගෙන යනවා. සෑම ගෙදරකටම බෝම්බ දී තිබෙනවා. මිනි මැරීම සඳහා අවශ්‍ය බෝම්බ, තුවක්කු ආදී යුද්ධ ජීවිතයට අවශ්‍ය උපකරණ විශාල වශයෙන් මුල්කීර්ගල ආයතනයට ගෙනවිත් තිබෙනවා. ඒ අවි ආයුධ දත් හොයාගෙන යනවා. අපේ ඉල්ලීම අනුව, ගරු සොබා ඇමතිතුමාගේ ඉල්ලීම අනුව එද ඇදීර් නීතිය ප්‍රකාශයට පත් කළේ අපි සියලු දෙනාගේම ආරක්ෂාව සඳහායි. මිනි මැරීම හා නොයෙකුත් විධිවිධ දැමර්කකම් කර තිබේදී ජනතාවට හිංසා කරන්නට අපි කැමති නැහැ. මොන පක්ෂයට අයිති වුණත් ජනතාව ආරක්ෂා කර ගත යුතුයි.

**ලක්ෂ්මන් ජයකොඩි මහතා**  
(**ශ්‍රී. ලක්ෂ්මන් ජයකොඩිය**)  
(Mr. Lakshman Jayakody)

ඇදීර් නීතිය අත්පත් කෙලින්ම පවත්වා ගියාද.

**මන්ත්‍රීවරයෙක්**  
(**අයුක්තයාණ් ඉලුච්චි**)  
(A Member)  
දවල්ද ?

**ලක්ෂ්මන් ජයකොඩි මහතා**  
(**ශ්‍රී. ලක්ෂ්මන් ජයකොඩිය**)  
(Mr. Lakshman Jayakody)  
නැහැ රි.

**කේ. ආනන්ද කුලරත්න මහතා**  
(**ශ්‍රී. කේ. ආනන්ද කුලරත්න**)  
(Mr. K. Ananda Kularatne)

1985 දැප්ට්මේන්ට් මාසයේ 16 වැනිදා " දිනරාය " පත්‍රයේ කතු වැකියේ මේ විධියට සඳහන් කර තිබෙනවා.

\* මෙතෙක් කිසිදු අතුරු මැතිවරණයකදී ජනදාය නිමවීමක් සමඟම නොපැනවූ ඇදීර් නීතිය මුල්කීර්ගලදී පනවන්නට රජයට සිදු වූයේ, රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු වූ දැමර්කකම්, දුෂණ හා ජවකම් ද නිසාය. ඒ කෑන වැඩිවුවද මුල්කීර්ගල ජනතාව දක්වූ විරෝධය රජය අවබෝධ කැර ගෙන තිබුණු බව පෙනේ. ඇදීර් නීතිය පැනවීමට රජය පියවර ගත්තේ ද එහෙයිනි. "

ගරු කථානායකතුමනි, එද ඇදීර් නීතිය පැනවීමේ තැත්වීම් ජීවිත ගණනාවක් විනාශ වෙන්නට ඉඩ තිබුණි. ඒ නිසා ඇදීර් නීතිය පනවා මුල්කීර්ගල ජනතාව ආරක්ෂා කරදීම ගැන අපි සතුතිවන්න වෙනවා. අවසාන වශයෙන් මම තැවතක් මුල්කීර්ගල ජනතාවටත්, මුල්කීර්ගල ආසනයේ මැතිවරණ කටයුතු මෙහෙයවූ ගරු සොබා ඇමතිතුමාටත්, අතිකුත් ගරු මැති ඇමතිවරුන් සියලු දෙනාටත්, මට සහාය දුන් සියලු දෙනාටත් සතුති කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.

**කථානායකතුමා**  
(**ආචාර්ය ආචාර්ය**)  
(Mr. Speaker)

Order, please! The sitting is suspended till 2 p.m. The hon. Member for Maharagama will speak after lunch.

රැස්වීම ඊට අනුකූලව සාවකාලීනව අත්සිටුවන ලදීත්, අ. හ. 2 ට නියෝජ්‍ය කාරක සභාවකදී මාසිමත් සමර්පිත මහතාගේ සභාපතිත්වයෙන් නැවත පවත්වන ලදී.

අනුපාද්‍ය අගමැති, ඩී. ඩී. 2 මහානගර මුහුණතුවනු ලැබූ, ජීනරාල් ආරාමය ආවරණය කළ පාලනායුක්තියක් පිළිබඳව [ශ්‍රී. ලක්ෂ්මන් ජයකොඩිය] සභාපතිත්වයෙන් නැවත පවත්වන ලදී.

Sitting accordingly suspended till 2 p.m. and then resumed. MR. DEPUTY CHAIRMAN OF COMMITTEES (MR. EDMUND SAMARAWICKREMA) in the Chair.

**දිනේෂ ගුණවර්ධන මහතා (මහරගම)**  
(**ශ්‍රී. දිනේෂ ගුණවර්ධන - මහරගම**)  
(Mr. Dinesh Gunawardene-Maharagama)

ගරු සභාපතිතුමනි, හදිසි නීතිය දිරිස කරන මේ අවස්ථාවේදී ප්‍රකාශ කළයුතු කරුණු රාශියක් අතර විශේෂයෙන් උතුරු නැගෙනහිර පළාත්වල අනාථ කඳවුරු ගැන කරුණු කීපයක් සඳහන් කළ යුතුව තිබෙනවා.

නැගෙනහිර පළාතේ පමණක් - නිකුණාමල දිස්ත්‍රික්කයේ - නිසි දහකට කිට්ටු ගණනක් අනාථ කඳවුරුවල සිටිනවා. ඒවාගේම අනෙක් ප්‍රදේශවලත් අනාථ කඳවුරුවල දහස් ගණනක් සිටින බව අපි කවුරුත් දන්නවා.

මම එක කරුණක් මේ අවස්ථාවේදී ඉදිරිපත් කරන්නට කැමතියි. ඒ අනාථ කඳවුරුවල අනාථයන් ලෙස රජයේ ආරක්ෂාව ලබා ගැනීම සඳහා පැමිණෙන බොහෝ කොටස් ඒ ආරක්ෂාව ලැබිය යුතු ගණයට සම්බන්ධ කිරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. බොහෝ පරිපාලන නිලධාරීන්ගේ තත්ත්වයේදී වී තිබෙන්නේ තමන්ගේ ගෙයක් විනාශ වූණු අය පමණක් අනාථයන් ගැටීමට සැලකිය යුතුය යන්නයි. මෙය ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. ගම්වැසියන්ගේ ජීවිත සහ දේපල ආරක්ෂා කර දෙන්නට රජයේ ගමුදවන්නට පවා බැරි ප්‍රදේශවල අය අනාථ කඳවුරුවල ආරක්ෂාව සඳහා පැමිණෙන විට - ඒ අයට බොහෝ විට ආහාර පාන හා වෙනත් ද්‍රව්‍යන් නැති නිසා - ඒ අය අනාථයන්ගේ ගණයට ඇතුළත් කරන්නට බැහැයි කියන නීතිමතයට නිලධාරීන් පැමිණීම ඉතාම අසාධාරණයි. මේ තත්ත්වය නිසා තවත් විශාල සංඛ්‍යාවක් තමන්ගේ උත් - හිට නැත් නැති වන තත්ත්වයට ගොදුරුවීමක් සිදු වෙනවා.

ඒවාගේම පුනරුත්ථාපන කටයුතු කරගෙන යන ආයතනයක් සිංහලයන්ට විශේෂයෙන් අමුතු සැලකීලි දක්වමක් සිදු වී තිබෙනවා. ඒ ප්‍රදේශවල රුපියල් දහකට වැඩි වත්දී ගෙවීම් පිළිබඳ කටයුතු කෙරෙන්නේ නැහැ. රජය මේ සඳහා ඉක්මන් අවධානය යොමුකර මනා යයි මම හිතනවා. සිංහල කොටස්වලට පමණක් මෙවැනි විශේෂ නීතියක් ක්‍රියාත්මකව පවතින්නේ ඇයිදැයි සොයා බලන්න මිනි. තමන්ගේ ගෙවල් දොරවල් විනාශ වූණු අයට විශේෂයෙන් මේ වත්දී ලබා ගැනීමට ගැනියාව තිබෙන්නේ දිසාපතියේ උප දිසාපතියේ එසේ නැතිනම් රජයේ නිලධාරීන්ගේ සහතිකයක් ලැබුණොත් පමණයි. දිසාපති කෙනෙකු සොයා ගන්නට බැරි තත්ත්වයකට සමහර ප්‍රදේශවල ගම්වැසි මුහුණ පා සිටිති. උප දිසාපතිවරුන් සම්බන්ධයෙන් තත්ත්වයන් ඒකයි. සමහර නිලධාරීන් ගෙලිකොප්ටර මගින් යන ප්‍රධාන නිලධාරීන් පමණක් බවට පත් වී තිබෙන ප්‍රදේශවල සිංහල ජන කොටස් වත්දී ලබා ගැනීමට පැමිණියාම යම් කිසි සාධාරණ විවේචනයක් ඔවුන්ට ලැබෙන පරිදි කටයුතු සලසන මෙන් මම විශේෂයෙන් ඉල්ලා සිටිනවා. අනෙක් කොටස්වලට මේ ආකාරයට වඩා සහනදායක තත්ත්වයක් උද වී තිබෙන නිසා. මේ තත්ත්වය නිසාම පුනරුත්ථාපන අමාත්‍යාංශයේ ප්‍රධාන නිලධාරීවරයෙක් තම ඉල්ලා අස්වීම හා දී පුනරුත්ථාපන අමාත්‍යාංශයෙන් අස් වී ගිහිත් තිබෙනවා.

මේ තත්ත්වය ගැන විශේෂ අවධානය යොමු කරවන ගමන්ම පසුගිය සති කීපයකට මත්තෙන් සිමෙන්ති බැර දහ අට දහස් කිලෝමීටර්විටේ පුනරුත්ථාපන අංශයට යැවීම ඇයි කියන කාරණය ගැන සොයා බලන ලෙසත් මේවා කාගේ අතට පත් වී තිබෙනවාද, එසේ තැත්වීම් ඒවා ස්ථිර වශයෙන්ම කාගේ අතට පත් වෙනවාද යන බව දැනගෙනම ඒවා මෙසේ පිටත්කර යැවීම ඇයි කියන කාරණය සොයා බලන ලෙසත් මම මේ වෙලාවේදී විශේෂයෙන්ම පුනරුත්ථාපන අමාත්‍යාංශයෙන් ඉල්ලන්නට කැමතියි. මොකද ? මේ අනාථයින්ගේ ප්‍රශ්නයේ ප්‍රධාන වැඩි කොටස පිළිබඳ වගකීම සමාජ සේවා අමාත්‍යාංශය මත වාගේම මේ ක්ෂේත්‍රය හාර ගරු ඇමතිතුමාගේත් කරපිට වැටී තිබෙන නිසායි.

අද උතුරු හා නැගෙනහිර පළාත්වල උද වී තිබෙන තත්ත්වයන්, උතුරු මැද පළාතේ උද වී තිබෙන තත්ත්වයන් ගැන අපි තමුත්තාත්සේලා කවුරුත් දන්නවා. ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, නැගෙනහිර පළාතේ, උතුරු පළාතේ අද රාජ්‍ය පාලනයක් නොමැති කනකාටුදයක තත්ත්වයට පරිවර්තනය වෙමින් පවතිනවා. අපේ රටේ භූමි හාගයෙන් තුනෙන් එකක් පමණ ප්‍රමාණයක රාජ්‍ය අණසක හරියාකාරව ක්‍රියාත්මක නොවන තත්ත්වයක් උද වෙමින් තිබෙනවා. ඒ ප්‍රදේශවල ජනතාවගේ ජීවිත ගැන, ගෙවල් දොරවල් ගැන, ජීවනෝපාය ගැන සහතිකයක් වෙන්න බැරි තත්ත්වයට රජය පැමිණිලා තිබෙනවා. එවැනි අවස්ථාවක තමයි අපි ගැටුම් නැවැත්වීමේ ගිවිසුමක් තුළින්, මේ ඊළාම් ත්‍රස්තවාදීන්ට සම්බන්ධ සංවිධාන සමග කලබල එතෙම නැත්නම් ගැටුම් නවත්වා විසඳුමකට එන්න පුළුවන්ය කියන තීරණයකට රජය එළඹියේ. ඒ අවස්ථාවේදීත් අපි ප්‍රශ්න කළ වෙලාවේ රජය යම් යම් කොන්දේසි මත මේ එකඟතාවයට පැමිණී බව මේ ගරු සභාවෙන්, ඉන් බාහිරවත් ප්‍රකාශ කළා. තමුත් ඉතික්කිතිව අපේ ප්‍රදේශවලට ආතුමණකාරී තත්ත්වයක් ඇති වූ බවත්, ඒ එකඟතාවයන්ට පටහැනිව ක්‍රියා කොට යම් යම් ප්‍රදේශවල දහස් ගණන් ජනයාට උත්හිටිනැත් අහිමි කළ බවත් අප කවුරුත් දන්නවා.

[දිනේෂ ගුණවර්ධන මහතා]

තැවත වරක් මේ අවි ගැටුම් වැළැක්වීමේ එකඟතාවයකට රජය එළඹ තිබෙන බව ප්‍රසිද්ධ කරල තිබෙනවා. ඒ අවි ගැටුම් තැවැත්වීමේ එකඟතාවය තුළ කුමන කොන්දේසි ක්‍රියාත්මක වෙනවාද කියන එක මේ සභාව හමුවට ඉදිරිපත් කරනවා නම්, විරුද්ධ පක්ෂයට එය දැනගන්නට ලැබෙන්න සලස්වනවා නම්, රජය ගන්නා එවැනි ක්‍රියාමාර්ගයක් අපි ඉතා අගය කරනවා, අප මේ ප්‍රශ්නය ඉදිරිපත් කළාම, " මේ වැරදි යොදාගත්තේ මොකද " කියා අපා පිළිතුරු දීම පමණක් මදි. මොන කොන්දේසි මතද මේ එකඟතාවයට පැමිණියේ කියන ප්‍රශ්නයට පිළිතුරුදීම රජයේ යුතුකමක්. ඒ මොකද, තමුත්තාත්ඬේලා දන්නවා මේ පසුගියද, මේ කොන්දේසියට පැමිණීමට පෙරාතුව, මූලික කරුණු පිළිබඳ ගිවිසුමක් ඇති කර ගැනීමේ කෙටුම්පතක් සකස් කරගෙන තිබෙනවා.

අගෝස්තු මාසේ 19 වැනිද හින්දු පත්‍රයේත්, ඉන්පසු දිනපතාත්, සැප්තැම්බර් මාසයේ මුල් සතිදේත් හින්දු පත්‍රයේ මේ පිළිබඳ විස්තර රාශියක් අන්තර්ගත වෙලා තිබෙනවා.

අගෝස්තු මාසයේ 19 වැනිද හින්දු පත්‍රයේ සිරස්තල ප්‍රවෘතිය යටතේ මෙසේ සඳහන් වෙනවා :

"Working basis for fresh round of talks"

"The basis for India's keen interest in having the Thimpu talks resumed is the plan of having the proposals placed by the Ceylon Workers Conference before the All Party Conference in 1984 tabled as a 'working basis' for the fresh round of negotiations, without committing either side."

තවදුරටත් මෙසේ සඳහන් වෙනවා :

"The very emergence on the discussion agenda of this framework for very substantial regional autonomy could raise the level and seriousness of the talks qualitatively."

"Regional autonomy in the Tamil linguistic region with sufficient safeguards for the Muslims and Sinhalese in that region through special administrative and institutional arrangements will meet the approval of all the peoples of the country (viz., there should be a merger of the Northern and Eastern provinces). Similar arrangements may be effected in other areas of the country where substantial concentrations of the minority communities exist in a reasonably defined area."

උතුරු තැනෙහි පළාත්වලට අමතරව, විශේෂයෙන්ම කන්ද උඩරට වෙතත් ජන වර්ග සිව්න ප්‍රදේශවලට ප්‍රාන්ත ආණ්ඩු දීම පිළිබඳව ප්‍රකාශය සත්‍ය නම් - රජය පැත්තෙන් මෙය අසත්‍යය කියනවා නම් වෙනම ප්‍රශ්නයක් - උඩරට පමණක් නොවෙයි, සමරගමුවේ සමහර ප්‍රදේශ පවා වෙනම ප්‍රාන්ත ආණ්ඩු බවට පරිවර්තනය වෙනවා.

මෙහි තවදුරටත් මෙසේ සඳහන් වෙනවා :

"The structure of this system will have the regional councils at the apex. They will be autonomous within their respective regions, which will be divided into constituencies and each constituency will elect a member to its regional council. Minorities will also be given representation in the council by demarcating the minorities' areas of concentration."

ඒ අනුව උතුරු හා තැනෙහි පළාත්වලට අමතරව අතිකුත් පළාත්වලත්, ජනවර්ගවල නියෝජිතත්වයක් තහවුරු කිරීම පිළිබඳව මේ පැයන් ඇතුළේ ස්වයං පාලන ජිකක ඇති වෙනවා.

"The leader of the majority party in the regional council will be the Chief Minister for that region . . ."

ප්‍රධාන ඇමතිවරයා වශයෙන් පත්වන පුද්ගලයාට විධායක බලතල පැවරීම ගැන මෙහි සඳහන් වෙනවා. දැනට සාකච්ඡා මට්ටමේ පවතින මේ කෙටුම්පත, සාකච්ඡාවේ කෙටුම්පතක් ලෙස සකසා තිබෙනවාය කියා ප්‍රසිද්ධ වී ඇති මේ ප්‍රවෘත්තියේ සත්‍ය අසත්‍යතාවය රජයේ පැත්තෙන් දැනගැනීමට

අප කැමති තිසයි මේ ප්‍රශ්නය නගන්නේ. [බාධා කිරීමක්] මම පාර්ලිමේන්තුවට ගෙනෙන ප්‍රශ්නය පිළිබඳව මෙහි අත්තිමට තිබෙනවා. මම ඒ විකල්ප කියවන්නම්. මෙම පත්‍රයේ පළ කර ඇති ප්‍රකාශ වැරදි කියනවා නම්, අගමැතිතුමා අද කථා කරන විට ඒ බව කියන්නට පුළුවනි. අපි බොහොම අගය කරනවා, එසේ ප්‍රකාශ කරනවා නම්.

පර්සි සමරවීර මහතා (නියෝජ්‍ය ස්වදේශ කටයුතු ඇමතිතුමා)  
(**ශ්‍රී. පෙරේ සමරවීර - உள்நாட்டுவகைகள் பிரதி அமைச்சர்**)  
(Mr. Percy Samaraweera - Deputy Minister of Home Affairs)

ඉන්දියාවේදී කෙරෙන ඒ සාකච්ඡාවල තීරණ ගැම එකක්ම නීතිගත කරන්නේ මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර බව ගරු ජනාධිපතිතුමා කියා තිබෙනවා.

"The powers of the regional councils will be as follows : the regional councils will be empowered to legislate and exercise executive powers on subjects which will include maintenance of internal law and order within the region . . ."

මේ අනුව අලුත් පොලීසියක් ඇති කිරීම සඳහා-

මන්ත්‍රීවරයෙක්  
(**அங்கத்தவர் ஒருவர்**)  
(A Member)  
මොකක්ද මය පත්‍රය ?

දිනේෂ ගුණවර්ධන මහතා  
(**ශ්‍රී. தினேஷ் குணவர் த்தன**)  
(Mr. Dinesh Gunawardene)  
හින්දු පත්‍රය.

පර්සි සමරවීර මහතා  
(**ශ්‍රී. පෙරේ සමරවීර**)  
(Mr. Percy Samaraweera)  
මා ළඟත් තිබෙනවා. මිනි, නම් සේරම මම කියවන්නම්.

දිනේෂ ගුණවර්ධන මහතා  
(**ශ්‍රී. தினேஷ் குணவர் த்தன**)  
(Mr. Dinesh Gunawardene)

පොලීසියක් ඇති කිරීම සඳහා, පොලීස් බලතල දීම සඳහා ගන්නා ක්‍රියා මාර්ග මෙහි අන්තර් ගත වී තිබෙනවා. ඒ විතරක් නොවෙයි. මේ ආයතනවලට බලතල පැවරුණාම ඉතුරුවන බලය පමණයි. ඇමතිවරුන් වශයෙන් තමුත්තාත්ඬේලා ලැබෙන්නේ. ඒ අනුව තමුත්තාත්ඬේලාගෙන් බොහෝ දෙනෙකුට සමහර විට කාර්යාල සහ නිල රථ පමණයි ඉතුරු වෙන්නේ, මේ කටයුතුවල නිමාව දකින විට. එපමණක් නොවෙයි. ජනවර්ග අනුව පොලීසිය සැකසීම ගැනත් මේ කොන්දේසිවල සඳහන් වී තිබෙනවා. ජනවර්ග අනුව වෙනම හමුදාක රෙජිමේන්තුවක් ඇති කිරීම ඊට අන්තර්ගතව තිබෙනවා. මා කියවන්නේ හින්දු පත්‍රයේ පළ වී ඇති වාර්තාවක් අනුවයි.

මේ හැර උසාවි ක්‍රමය පිළිබඳවත්, දැනට පුරවැසිකම් තැනී, සම්පූර්ණයෙන්ම ඉන්දියානු සම්භවයක් ඇති අයට මේ රටේ පුරවැසිතාවය හිමි කර දීම සඳහා යෝජනා මේ කොන්දේසි පත්‍රයේ අඩංගු කර තිබෙනවා. අනු පත් දහසක්ය කියන මේ ප්‍රමාණය අද ඊට වැඩියි. මේ සියලු දෙනාටම පුරවැසිතාවය ලබා දෙන්නට තීරණය කළොත්, තුන් ලක්ෂයකට කිටු ප්‍රමාණයකට පුරවැසිතාවය දෙන්නට සිදු වෙනවා. එසේ වුණොත් මුළු නුවරඑළි දිස්ත්‍රික්කයේත් බදුල්ල දිස්ත්‍රික්කයේත් ඒ වගේම තවත් දිස්ත්‍රික්ක කීපයකත් අනාගතය කුමන තත්ත්වයකට පත් වෙයිද? මේ තත්ත්වය යටතේ විශේෂයෙන්ම ඒ පළාත් නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ අනාගතය, ඒ ප්‍රදේශවල ජීවත් වන සිංහල ජනතාවගේ අනාගතය ඉතාම සායනක තත්ත්වයකට මෙම ගිවිසුම කියා පරිවර්තනය වෙනවා. එපමණක් නොවෙයි, මෙහි තිබෙනවා, මෙතන මේ විටියේ වගන්තියක් :

"a separate Ministry at the national level should be created to cater to the needs of the plantation Tamils, and also the establishment of a commission along the lines of the Kandyan Peasantry Commission . . ."

ගරු තියෝජ්‍ය සභාපතිතුමනි, කඳුකරයේ සිංහල ජනතාවගේ ඉඩම් අධිකාරවැදිත් විසින් එද මංකොල්ලකා ගත් බව අපි දන්නවා. ඒ තනන්තවය වෙතක් කිරීම සඳහා ආරම්භ කළ ගැමි පුනරුත්ථාපන කොමිසමේ බලතලවලට සමාන බලතල ඇති කොමිසමක්, තමුන්තාන්දේලාගේ ආණ්ඩුව විසින් පුරවැදිකම පුරා කරන්නට ක්‍රියා කරන ඉන්දියානු සම්භවයක් ඇති පිරිස වෙනුවෙන් ඇති කිරීමට ගෙන යනවාය කියන වැඩ පිළිවෙල සම්බන්ධ ප්‍රවෘත්තියේ සත්‍යයක් තිබෙනවාද, එසේ නැතිනම් මේ කෙටුම්පතේ අඩංගු කර තිබෙනවාය කියන කාරණා පිළිබඳව සත්‍යයක් තිබෙනවාද කියා අපි දනගන්නට කැමතියි. එසේ මා අසන්නේ, පසුගිය දැරැමැර මාසයේ පල වුණු "උපුත්ත ලයිස්ත" නමැති ඉන්දියානු සභාවේ මේ කාරණය නැවත වරක් සඳහන් කර ඇති නිසායි. මේවා බොරුයි කියන්න තමුන්තාන්දේලා උත්සාහ දරන්න එපා. ඒ සභාවේ—

**පර්සි සමරවීර මහතා**  
(**ක්‍රි. පෙ. සමරවීර**)  
(Mr. Percy Samaraweera)

තියෝජ්‍ය සභාපතිතුමනි, මම කණගාටු වෙනවා, ඔහරගම ගරු මන්ත්‍රීතුමාට සිරිමා—ශාස්ත්‍රී ගිවිසුම ගැන අවබෝධයක් නැති එක ගැන. අද ඉන්දියානු වතුකම්කරුවන්ගෙන් කොටසක් එම ගිවිසුම අනුව ලාංකිකයින් වෙලා ඉන්නවා. තව අනු පත්දාහක් ඉන්නවා, තීරණයක් ගන්න. ඒක ඒ ගිවිසුම නිසාම සිද්ධ වෙලාව දෙසක්.

**දිනේෂ ගුණවර්ධන මහතා**  
(**ක්‍රි. ත්‍රි. ගුණවර්ධන**)  
(Mr. Dinesh Gunawardene)

මම තමුන්තාන්දේ කියන දේට උත්තර දෙන්න යන්නේ නැහැ. තමුන් අනුපත් දාහක් කොටසයි, ඒ වගේ තුන් ගුණයක් කියන එක—

**පර්සි සමරවීර මහතා**  
(**ක්‍රි. පෙ. සමරවීර**)  
(Mr. Percy Samaraweera)

තමුන්තාන්දේ දන්නේ නැ, සිරිමා—ශාස්ත්‍රී ගිවිසුම මොකක්ද කියන්න.

**මන්ත්‍රීවරයෙක්**  
(**අ. ක. ජයරත්න**)  
(A Member)

මම දන්නවා, එතෙම ගණනක් නැ.

**පර්සි සමරවීර මහතා**  
(**ක්‍රි. පෙ. සමරවීර**)  
(Mr. Percy Samaraweera)

තුන්සිය විසිපත් දහකට පුරවැදිකම දෙන්න තමුන්තාන්දේලා තීරණය කළේ නැද්ද ?

**ලක්ෂ්මන් ජයකොඩි මහතා**  
(**ක්‍රි. ල. ක. ජයකොඩි**)  
(Mr. Lakshman Jayakody)

හයලක්ෂ විසිපත්දහක්—

**පර්සි සමරවීර මහතා**  
(**ක්‍රි. පෙ. සමරවීර**)  
(Mr. Percy Samaraweera)

පන්ලක්ෂ විසිපත්දහක් පිටත් කරන්නත්, තුන්සිය විසිපත්දහක් මේ රටේ පුරවැදියා කරන්නත්. ඒකයි, සිරිමා—ශාස්ත්‍රී ගිවිසුම. තමුන්තාන්දේලා දන්නේ නැ, සිරිමා—ශාස්ත්‍රී ගිවිසුම. හෙට අතිරිද්දට එළිවෙයි. [බාධා කිරීම] මා ලග තිබෙනවා, සිරිමා—ශාස්ත්‍රී ගිවිසුම. මිනනම් කියවන්නම් දැන්, මහරගම ගරු මන්ත්‍රීතුමාට දනගන්න.

**දිනේෂ ගුණවර්ධන මහතා**  
(**ක්‍රි. ත්‍රි. ගුණවර්ධන**)  
(Mr. Dinesh Gunawardene)

සිරිමා—ශාස්ත්‍රී ගිවිසුම අද ක්‍රියා විරහිත කරලා තිබෙන්නේ.

**පර්සි සමරවීර මහතා**  
(**ක්‍රි. පෙ. සමරවීර**)  
(Mr. Percy Samaraweera)

නැ, නැ, ඒක ක්‍රියාත්මක වෙලා තියෙන්නේ.

**දිනේෂ ගුණවර්ධන මහතා**  
(**ක්‍රි. ත්‍රි. ගුණවර්ධන**)  
(Mr. Dinesh Gunawardene)

තමුන්තාන්දේලාට තිබුණු නීතිමය ආවරණයක් සියල්ල අහෝසි කර දමමා. [බාධා කිරීම] අපි පැහැදිලිව කියනවා අනුපත්දහක් කොටසයි. ඒ වගේ තුන් ගුණයක් අද මේ ගණයට අයත් වන බව. අනුපත්දහයි කියන කතාව වැරදියි.

**පර්සි සමරවීර මහතා**  
(**ක්‍රි. පෙ. සමරවීර**)  
(Mr. Percy Samaraweera)

අවුරුදු 15ක කාල සීමාවක් තුළ මේ රටේ උපදින උටත් මොකද කරන්නේ ? [බාධා කිරීම]

**දිනේෂ ගුණවර්ධන මහතා**  
(**ක්‍රි. ත්‍රි. ගුණවර්ධන**)  
(Mr. Dinesh Gunawardene)

අපි අහන්නේ ඒක නෙමෙයි.

**පර්සි සමරවීර මහතා**  
(**ක්‍රි. පෙ. සමරවීර**)  
(Mr. Percy Samaraweera)

ඒක නෙමෙයි අහන්නේ ? තමුන්තාන්දේලාගේ තායිකාව ගන්නා, අවුරුදු 15 ක් මේක ක්‍රියාත්මක කරන්න. අවුරුදු 15 ක් ඇතුළත මේ රටේ උපදින අය ගැන මොකද කියන්නේ ? [බාධා කිරීම]

**තියෝජ්‍ය ආරක සභාපතිතුමා**  
(**රු. පී. ජයරත්න**)  
(The Deputy Chairman of Committees)

කරුණාකර තීරණයට වන්න.

**දිනේෂ ගුණවර්ධන මහතා**  
(**ක්‍රි. ත්‍රි. ගුණවර්ධන**)  
(Mr. Dinesh Gunawardene)

මේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ ඇමතිවරයෙක් විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනාවක් ඇතුළත් කෙටුම්පතක්, මේ එක්සත් ජාතික පක්ෂය ඒ ගැන වෙත එකක් කියන්න පුළුවන්. කොන්ඩමන් ඇමතිතුමා විසින් තීරණය කළ මේ කෙටුම්පත ගැන. ඒ කෙටුම්පත අනුව මා මේ කියවන්නට යන්නේ [බාධා කිරීමක්] තමුන්තාන්දේලා මොන මතයක් ගන්නවාද කියන එක තමුන්තාන්දේලාට අයිති දෙයක්. තමුන් මේ "උපුත්ත ලයිස්ත" සභාවේ පැහැදිලිව කියා තිබෙනවා :

"The centrepiece of the new framework or 'working paper' worked out between Colombo and New Delhi—but yet to be formally endorsed by the Sri Lankan Cabinet—is represented by directly constituted and directly elected provincial councils for the Northern and Eastern provinces of Sri Lanka, with the indication of more substantive legislative and executive powers than was offered by the Sri Lankan official side in Phases I and II of Thimpu."

නිම්පු සාකච්ඡාවල පලමුවන සහ දෙවන වටයේ සඳහන් වූ කරුණුවලට වැඩි යෝජනාවල මේ කෙටුම්පතේ සඳහන් වෙන බව කියැවෙනවා.

"The provincial councils will be constituted by an amendment to the 1978 Constitution by two-thirds majority in Parliament."

අද ඉදිරිපත් කරලා සම්මත කරන්නට හඳුනා ක්‍රමය මොකක්ද ? ඒකයි, අපි අහන්නේ තමුන්තාන්දේලාගෙන්. මේ කෙටුම්පත අතෙක් දේශපාලන පක්ෂ සහ රටේ ජනතාව ඉදිරියේ තබන ලෙස මම ඉල්ලා සිටිනවා. යම්යම් හොඳ දේටල් තිබෙනවා නම් ඒවා අනුමත කරන්නට පුළුවන් එතකොට. මේකේ මොනවාද අඩංගුව තිබෙන දේ ? [බාධා කිරීම] ඒ විතරක් නෙමෙයි, මේක නැතෙයි කිව්වා දැන් තමුන්තාන්දේ. ?

පර්සි සමරවීර මහතා  
 (ශ්‍රී. ජ. පෙරේරා)  
 (Mr. Percy Samaraweera)  
 ඔව්.

පර්සි සමරවීර මහතා  
 (ශ්‍රී. ජ. පෙරේරා)  
 (Mr. Percy Samaraweera)

He can speak, but he cannot read out.

නියෝජ්‍ය කාරක සභාපතිතුමා  
 (ශ්‍රී. ජ. පෙරේරා)  
 (The Deputy Chairman of Committees)

The Government party will answer him.

දිනේෂ ගුණවර්ධන මහතා  
 (ශ්‍රී. ජ. පෙරේරා)  
 (Mr. Dinesh Gunawardene)

I am quoting a document, Sir. So you can get any one of your Ministers or the Prime Minister to deny this.

නියෝජ්‍ය කාරක සභාපතිතුමා  
 (ශ්‍රී. ජ. පෙරේරා)  
 (The Deputy Chairman of Committees)

The hon. Member has been given only a limited amount of time to speak. Now, you can continue speaking.

පර්සි සමරවීර මහතා  
 (ශ්‍රී. ජ. පෙරේරා)  
 (Mr. Percy Samaraweera)

He has brought a stack of papers from somewhere and is reading it out in Parliament.

දිනේෂ ගුණවර්ධන මහතා  
 (ශ්‍රී. ජ. පෙරේරා)  
 (Mr. Dinesh Gunawardene)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, ජාතික ආරක්ෂක ඇමතිතුමාගේ ප්‍රකාශයක් 8 වෙනිදින 'හින්දු' පත්‍රයේ පළ වී තිබේ. එහි මාතෘකාව : "Provincial Councils only with districts as a basis" වීදිම ඇමතිවරුන් විවිධ මත පළ කරනවා. තමුන් මේ වාගේ දේ සම්බන්ධ කරුණු ජාත්‍යන්තර වශයෙන් ප්‍රචාරය වෙලා තිබේ නිසා මෙම කෙටුම්පත පිළිබඳව මැදවිච්චිය ගරු මන්ත්‍රීතුමා (මේමුඵාල සේනානායක මහතා) ඇසුවා. ඒ වාගේම මමත් අහනවා, මේ ආණ්ඩුවෙන්, මේකේ සත්‍යයක් තිබේනවා නැද්ද කියා. ඒක ප්‍රකාශ කරන්න. එපමණයි, අපි අහන්නේ. තමුන්ගේ සේලානා නැගී කියනවා නම් ඉතාමත් කනගාටුදායක ලෙස—

පර්සි සමරවීර මහතා  
 (ශ්‍රී. ජ. පෙරේරා)  
 (Mr. Percy Samaraweera)

තමුන්ගේ සේලානා බණ්ඩාරනායක - වෙල්වනායකම් ගිවිසුම වාගේ අපි කරනවා කියා.

දිනේෂ ගුණවර්ධන මහතා  
 (ශ්‍රී. ජ. පෙරේරා)  
 (Mr. Dinesh Gunawardene)

බණ්ඩාරනායක-වෙල්වනායකම් ගිවිසුම වෙන් ක පුළුවන්. ඩබ්ලිව් සේනානායක-වෙල්වනායකම් ගිවිසුම වෙන් ක පුළුවන්.

පර්සි සමරවීර මහතා  
 (ශ්‍රී. ජ. පෙරේරා)  
 (Mr. Percy Samaraweera)

බණ්ඩාරනායක-වෙල්වනායකම් ගිවිසුම අත්සන් කරන කොට තමුන්ගේ සේලානා බණ්ඩාරනායක. [බාධා කිරීම]

දිනේෂ ගුණවර්ධන මහතා  
 (ශ්‍රී. ජ. පෙරේරා)  
 (Mr. Dinesh Gunawardene)  
 මොහොතකට කලින් කීවා මේ එකක්වත් නෑ කියා? කොහොමද තමුන්ගේ සේලානා සාකච්චාවලට පවත්වන්නේ. මේ එකක්වත් නෑ කියන කොට? ඉන්දියාවේ කරන සාකච්චාවලට නෑ කියන්න කොහොමද?

පර්සි සමරවීර මහතා  
 (ශ්‍රී. ජ. පෙරේරා)  
 (Mr. Percy Samaraweera)  
 ඔය පත්‍රවල පලවන එකක්වත් නෑ, සාකච්චා කරලා. [බාධා කිරීම]

දිනේෂ ගුණවර්ධන මහතා  
 (ශ්‍රී. ජ. පෙරේරා)  
 (Mr. Dinesh Gunawardene)  
 "1978 Constitution by a two-thirds majority in Parliament rather than through a political risky referendum."

ජනමත විචාරණයක් ඉදිරියේ තිබෙන අවාසියක තත්වය පිළිබඳව පැහැදිලිවම මෙහි කියවෙන්නවා :  
 "The delegation of powers will be by a simple Act of Parliament."  
 මේ ආකාරයෙන් මේ ආර්ථික මුළු ලෝකයේම පැතිරී යනවා, ප්‍රවෘත්ති පත්‍ර මාර්ගයෙන්. තමුන් තමුන්ගේ සේලානා කියනවා, "මෙහෙම එකක් නෑ" කියා.

පර්සි සමරවීර මහතා  
 (ශ්‍රී. ජ. පෙරේරා)  
 (Mr. Percy Samaraweera)  
 ඇයි, ලංකාවේ ප්‍රවෘත්ති පත්‍රවල නෑන්නේ? [බාධා කිරීමක්] මොනවාද පලවුනේ? බලන්න කියන්න. පලවෙලිට දේ.

දිනේෂ ගුණවර්ධන මහතා  
 (ශ්‍රී. ජ. පෙරේරා)  
 (Mr. Dinesh Gunawardene)  
 ඒ විතරක් තෙමෙයි. තව පත්කරවල තිබෙන්නවා :  
 "India wants Jayewardene to keep to his promise."

මේවා නෑ කියා තමුන්ගේ සේලානා කියනවා. අසුතුනේදී ජනාධිපතිතුමා දිළිලි කුටුරට ගිහිල්ලා. කෙටුම් පතක් හඳුන්වා දුන් ඇවිල්ලා කීවා.—ඒ ගැන කලවාන ගරු මන්ත්‍රීතුමා සඳහන් කලා.—මේක අපේ වැඩක් නොවේ කියලා. අදත් තමුන්ගේ සේලානා කියනන හඳුන්වන මේක අපේ වැඩක් නොවේ මේක ඉන්දියාවේ වැඩක් කියලද? මේ කෙටුම්පත ඉන්දියාවේ කෙටුම්පතක් අපේ කෙටුම්පතක් නොවේ කියලද? ආණ්ඩුව මේ දෙබිඬි ප්‍රතිපත්තිය අනුගමනය කිරීම නිසා අද මුළු රටම බොහෝම කනගාටුදායක තත්වයකට පත් වී තිබෙන්නවා. වගකීමකින් යුත් ආණ්ඩුවක් හැටියට තමන් කරන්න යන දේ පිළිබඳව වගකීම ගන්නට ආත්ම ශක්තියක් තැනී විම නිසා රටේ දහස් ගණන් ජනතාව—[ බාධා කිරීම.]

පර්සි සමරවීර මහතා  
 (ශ්‍රී. ජ. පෙරේරා)  
 (Mr. Percy Samaraweera)  
 How can he read out a paper from India and then bluff the whole Parliament here ?

නියෝජ්‍ය කාරක සභාපතිතුමා  
 (ශ්‍රී. ජ. පෙරේරා)  
 (The Deputy Chairman of Committees)

Order, please ! The Government will answer him. The hon. Member has only a limited amount of time to speak. So do not disturb in this manner. You cannot go on disturbing like this. I will not allow that. Yes, the hon. Member may speak now.

**දිනේෂ ගුණවර්ධන මහතා**  
**(කි.පී. කි.ගුණේශ්. ගුණවාර්තන)**  
**(Mr. Dinesh Gunawardene)**

ඒවා ගැන කොටසක, මෙතන කථා කරන්නෙ. ඊට අතිරේකව ගරු ජාතික ආරක්ෂක ඇමතිතුමා [බා.සා කීර්මි.] මගේ අපවර්ථ ගැන කීවිටත්, මොන අපවර්ථ ගැන කීවිටත්, මොන අපවර්ථ අත්සන් කළත් මහජන අනුමැතිය වන උත්තරීතර අපවර්ථ ලඟට යන්න ඔහු.

**පර්සි සමරවීර මහතා**  
**(කි.පී. පෙරේරා සමරවීර)**  
**(Mr. Percy Samaraweera)**

සිරිමා බණ්ඩාරනායක-වෙල්ලිභායගම ගිවිසුමට තමුත්තාත්සේගේ පියාත් අත්සන් කළා. කියන්න එපා, නැහැ කියලා. මහජන උක්සන් පෙරමුණේ ආණ්ඩුව කාලේ—

**දිනේෂ ගුණවර්ධන මහතා**  
**(කි.පී. කි.ගුණේශ්. ගුණවාර්තන)**  
**(Mr. Dinesh Gunawardene)**

මහජනයාගේ උත්තරීතර මතයට ගිය තමන්ගේ ඔහු. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඒකයි. තමන්ට ඔහු දේ පමණක් ප්‍රජාතන්ත්‍රවාදය ලෙස අර්ථ නිරූපණය කිරීම නොවෙයි. මහජන අනුමැතියට යන්න ඔහු. මහජනයා ඉදිරියට යන්න ඔහු. මහජන අනුමැතියට යටත් වෙන්න ඔහු. [බා.සා කීර්මන්.]

**පර්සි සමරවීර මහතා**  
**(කි.පී. පෙරේරා සමරවීර)**  
**(Mr. Percy Samaraweera)**

මුළු උතුරුකරයම පාවල දිගු ගිවිසුමක් ඒක.

**දිනේෂ ගුණවර්ධන මහතා**  
**(කි.පී. කි.ගුණේශ්. ගුණවාර්තන)**  
**(Mr. Dinesh Gunawardene)**

තියෝජ්‍ය සභාපතිතුමා, මීට අමතරව, වටුකියාවෙන් එවන ලද ලිපියක් මම කියවීමට බලාපොරොත්තු වෙතවා. මේ ලිපිය රජයේ උසස් තැන්වලට යැවූ ලිපියක පිටපතක් නිසා මම එයින් ස්වල්පයක් උපුටා දක්වන්න බලපොරොත්තු වෙතවා. මේ බේදවාචකයේ අදාළවන දැනුම ඉන් පැහැදිලි වන නිසා, එය ආරම්භ කර තිබෙන්නේ මෙහෙමයි :

" මෙතුමන්ලා හමුවීමට අල්පේශාසා අපට අවසර තුන. ඒ නිසා මෙය ලියමි. මේවා කියවීමට උත්සව නිසා මෙම විවේක නැඟුව ඇති එහෙත් මෙය යන්නවත් කියවා බලන්න. 1985.08.28 " දිවයින " පත්‍රයේ 6 පිටුව " විෂම වක්‍රයකට හසු වූ වටුකියාවේ අනාවරණය " නම් ලිපි නිරූපණය කළ බලනු මැනව. එම ලියුමකරුවා සමඟ කරමි ලියුමකරුවා හසු නොවූ තවත් දහසක් පිටා මැද අපි ජීවත් වෙමු. බෝමිම, වෙඩි හඩ, මංකොල්ල හා බිහිසුණු මිනිස් කෘත මැදදෙන් සමහරු හඩ හඩ පසු කොබලා පැන ගියහ. නොදුටු නොතැකි නිසාම දිවුහ. ගැකියාව ඇති අය ඉඩකඩම ගෙන ආරක්ෂක ස්ථාන සොයා ගියහ. මේ වටුකියාවේ දකුණු සිංහල ප්‍රදේශයයි. වටුකියාවේ දකුණේ සිංහල මීට 22 ක් පමණ ඇත. ඒ අතර පන්සල් 12ක් ඇත. එයින් ගම්මාන කීපයක් හා පන්සල් කීපයක් කොට්ඨාස දමා විනාශ කරන ලදී. අනුමැතියාගේ රත්කෙන්නම හා පන්සලක් දැක් නැත. අපේ තන්දිරිමුණ යෝධයාණන් උපන් ගමද දකට මැදි කටේ පණ අදීයි.

එහෙත් අපි සුළු පිරිසක් තවම මෙහි සිටිමු. අපට හෙට ගැන විශ්වාසයක් තුන. අප වට කොට දත් විලසිනා මැදිසත්තන් අමෝරාගෙන සිටින කොටින් මැද අපට හෙටක් කොටින්ද ? පැන දුටුන්ට අපටත් පිළිවන. එහෙත් මේ අවුරුදු දහස් ගණනක් පැරණි විනාශස්ථාන හා පාරමිපරික ගම් බිම් හැර දමා දිරිම හොඳ නෑ යයි අපි සිතමු. අප මෙතම ජාතික ගැහිමි ඇති සිංහලයන් වික දෙනෙක් හෝ සිටිති. මම — අපි — ජාතියත් පාමමත් නිසා දුක් විදිමු. මෙතුමන්ලාට අප අමතක වීම පුදුමයක් නොවේ. ස්වභාව ධර්මයද අප අමතක කර ඇත. වැනි වතුර තුන. නියතය තදින් බලපායි. ආහාරපාන තුන. රජයේ ක්‍රමවත් අනාවාරිත ක්‍රමයක් තුන. ජීවිතයත් මරණයත් අතර හයානය සටනක අප යෙදී සිටිමු. මේ තත්ත්වයට පැවතුණේත් තව වික දිනකින් බොහෝ දෙනෙක් මිය යනු ඇත. ජාතික කැක්කුමක් සමඟම බවසයින් හෝ කොටින් අතින් අප අවසන් කුසුම් කෙලමු. අපේ දුක කියන්නට කෙනෙක් තුන. ආමර්දේවා නිලධාරියෙක් හෝ විශේෂ සේවා නිලධාරියෙක් තුන. මන්ත්‍රීවරයෙක් තුන. ඇමතිවරයෙක් තුන."

**ජලඟට :—**

" වාතන ගමනාගමනයක් තුන. වෛද්‍ය පහසුවක් තුන. නැපැද් සේවයක් තුන. කෙටියෙන් කියතොත් අප වෙනුවෙන් රජයක් තුන. පුදුම නොවනු මැනව. තුස්තවාදය ගැන සමහර වහකිවුණු අත—"

මම මේ ලිපිය සම්පූර්ණයෙන්ම කියවන්නෙ නැහැ. මෙම ලිපිය ලියා එවා තිබෙන්නෙ වර්තමානවේ විමලදිසානි හිමි විසිනුයි. තව විකක් කියවන්නමි :

" ....පන්තරවලට හා ගුවන්විදුලියට වැඩම කරති. එහෙත් මවුන් කිසි කෙනෙක් වර්තමානවට නොඑති. විරත්තයේ කරම නොකරම අයෙද ? ඊට කිරියෙන් පැහැසිගත් ඉතිරේයි. ඊට සංවර්ධනය කරා පිගුයෙන් උඩයි. අහේ සාදු ! අපට කෙසේ වුවද

එත්වත්තයක්ම කිරිපැනි ඉතිරේවා ! රටේ සංවර්ධනය, විවෘත කිරීම, පිළිගැනීම, ආදී විවිධ උත්සව පිළිබඳ හොරතුරු පිණිස ගුවන් විදුලියට හා පන්තරවලට මේ පිටියර ගම්මානවල දුක්විදින ජනතාව දැකීමට වෙලාවක් තුන."

**ජලඟට :**

" ...වර්තමානවේ සිට උතුරේ සිංහලයන් දෙලක්කක් පදිංචි කරවමිසි කවිදේ ප්‍රකාශ කළ මහා යෝධ විනාශය කල්පිතන හමුවේ අසරණ වූ දවල් සිහිනයක් බවට පත්විය. උතුරට හා නැගෙනහිරට පුරුණ බලකල බෙද හැරීමේ අලුත් යෝජනා දෙස බලන විටද අපට තමි කිසිම දවසක පිලිසරණක් නොපෙනේ."

මේ තමයි, ඒ පලාතේ තිබෙන සැබෑ තත්ත්වය. අද මන්තාරමට දුම්මරය දුටුවනෙ නැහැ. ත්‍රිකුණාමලය ප්‍රදේශයට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙනයන්න බැහැ. මන්තාරම සම්පූර්ණයෙන්ම තිබෙන්නෙ අදුරේ. මොකද, මන්තාරමට විදුලි ආලෝකය ලැබෙන්නෙ මෙහෙත් යන ඉන්ධන ලැබුණොත් පමණයි. ඒ තුළින් ඇතිවෙන තත්ත්වයේ හයානකම අපට අහක දමන්න බැහැ. අද ජාත්‍යන්තර බලපෑමක් ආණ්ඩුවට ගෙන එන්න හදනවා, ජාත්‍යන්තර සාම හමුදාවක් මේ ප්‍රදේශවලට ගෙන ඒම තුළින්. තමුත්තාත්සේලා කියයි, ඒක බොරුවක්ය, එහෙම දෙයක් තුන කියා. මේවා පන්තරවල තිබෙන බොරුය කියාටි. ඒක තමයි, ලේසියෙන් කරන්න පුළුවන් ප්‍රකාශය. මුළු පලාතක ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයන්නට බැර තත්ත්වයකට පරිවර්තනය වීගෙන යනවා. අපේ ආරක්ෂක තත්ත්වය මිනිකමින් පිරිසි යාමකට පරිවර්තනය වීගෙන යනවා. කනගාටුදායක තත්ත්වය එයයි. බලකොටුවෙන් බලකොටුව අල්ලා ගන්නයි කියා ප්‍රකාශයක් තිකුත් වෙතවා. අපි ජනතාව හමුදා සටන් 209 ක් හමුදාවෙන් ඉවත් කරන තියෝග පිට කළ බව. ගරු ජාතික ආරක්ෂක ඇමතිතුමාම ප්‍රකාශයක් කර තිබෙනවා. හමුදා සේනාංකවලින් 209 ක් ඉවත් කර තිබෙන්නෙ කුමක් නිසාද කියා අපි දැනගන්න කැමතියි. මෙයට හේතුව කුමක්ද ? නිකමිම හමුදා හටයත් අයින් කරන්නෙ නැහැ. මොකක්ද මෙහි පසුබිම කියල මේ සභාවට කියනවා නම් අපි කැමතියි. ඇයි මේ වගේ සිද්ධියක් ඇති වුණේ ? මේ වගේ විශාල පිරිසක් අයින් කිරීමට හේතුව වුණේ මොකක්ද ? මෙන්න මේ වගේ ප්‍රශ්න හමුවේ රජය යම්කිසි ස්ථාවර ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා නම් අපි අගය කරනවා.

ආණ්ඩුව ඇතුළේ එක ඇමතිවරයෙක් එක කෙටුම්පත් යෝජනාවක් පිළිබඳව කථා කරමින් යනවා. ජනවර්ග අනුව මේ රට බෙදල ජාතික සමගියක් ඇතිවෙයි කියන මිත්‍යාව පස්සේ ගියොත් මේ රටේ ඒකීය භාවය ආරක්ෂා වෙන්නෙ නැහැ. ජනවර්ග අනුව මේ රටේ බේදීම ඇති කළොත් ඉන් අහතුරුව මතු වන ප්‍රශ්නවල බේදවාචකය මීට වඩා දරුණු වෙයි කියා විශේෂයෙන්ම මා තියෝජ්‍යය කරන දේශපාලන පක්ෂය විශ්වාස කරනවා. ඒ නිසාම තමයි, අපි මේ වගේ යෝජනාවලට එරෙහි වුණේ. ද්‍රවිඩ ජනතාව හෝ වේවා, මුස්ලිම් ජනතාව හෝ වේවා තමන්ගේ ගාණාවේ අයිතිය වර්ධනය කර ගන්නට, තමන්ගේ සංස්කෘතියේ අයිතියවයිකම් වර්ධනය කර ගන්නට ; තමන්ගේ ආගම්වල අයිතිය වර්ධනය කරගන්නට කටයුතු කිරීම අපි පිලිගන්නවා. ඒ වගේම රට පුරාම මිනෑම ජන කොටසකට ජීවත්වීමේ හෝ ජීවනෝපාය කරගෙන යාමේ අයිතිය ආරක්ෂා විය යුතු බව අපි පිලිගන්නවා. මෙන්න මේ මතය උඩ ඇතිවෙන වැඩපිළිවෙලක් මත මේ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා සිල දෙනාගේම විශ්වාසය දිනා ගන්නට අවශ්‍ය පරිසරයකුයි, අද අවශ්‍ය වී තිබෙන්නෙ. එසේ නැතිව විවිධ ප්‍රකාශයන් තුළින්, එක ප්‍රකාශයකට පටනැතිව තව ප්‍රකාශයක්, ඒ ප්‍රකාශයට පටනැතිව තව ප්‍රකාශයක් කිරීම තුළින් සිදුවෙන්නේ අද රටේ තත්ත්වය තව තවත් උග්‍ර වීමයි. උතුරු නැගෙනහිර පලාත්වල සිංහල ජනතාවට ඉන්න බැරී තත්ත්වයකට පරිවර්තනය වෙතවා. මුස්ලිම් ජනතාවගේ හා ද්‍රවිඩ ජනතාවගේ තත්ත්වයන් බොහෝ ප්‍රදේශවල ඒ තත්ත්වයට පරිවර්තනය වී තිබෙනවා. ජනශූන්‍ය ප්‍රදේශයන් බවට පරිවර්තනය වීමේ තත්ත්වයක් ඇති වෙතවා. මම හිතන විධියට පසුගිය සතියේ නැගෙනහිර පලාතේ කලබල ගණනාවක් ඇති වුණා. බලාපොරොත්තු නොවුණ ප්‍රදේශවල කලබල ඇති වුණා.

ගරු තියෝජ්‍ය සභාපතිතුමා, මේ හදිසි තීරණ තමුත්තාත්සේලා ක්‍රියාත්මක කරන්නේ උතුරු පලාතට පමණක් නොවෙයි. වෙනත් පලාත්වල විවිධ ක්ෂේත්‍රයන්ට එය පාවිච්චි කිරීම වළක්වන්නය කියා මා ඉල්ලා සිටිනවා. බැංකු වර්ජනය සහ වෙනත් කම්කරු අයිතිවාසිකම් යටපත් කිරීම සඳහා මෙය පාවිච්චි කරන්න එපා.

මම මේ කරණ සියල්ලම නොකීවාට එකක් කියන්න ඔහු. තීරණයන් මගින් හෝමාගම උසාවියට ඉදිරිපත් කරන්නට උසාවියේ අණ පිට රැගෙන ආ පුද්ගලයෙකු පොලීසිය විසින් බලහත්කාරයෙන් උදුරාගෙන ගිහිත්

[දිනේෂ ගනේෂ්වරයාගේ මතය]

නිබන්ධන. මේ පිළිබඳව පැමිණිලි කර තිබෙනවා. නමුත් අදවනතුරු පරීක්ෂණ තුළ, උසාවියේ කටයුතු නිදහසේ කරගෙන යන්නට නීතිඥවරුන්ට අද අයිතිවාසිකමක් තැනී වෙගෙන යනවා. මෙවැනි විවිධ කටයුතු සිදු වෙනවා. අද උදේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට පැනලා ගිණියේ කැලී කැලීවලට කපා තිබෙනවා. ඒ ගිණියා මැරුණාද කැඳ කියන එක මම දන්නේ නැහැ. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගිණියන් දියත් කර තිබෙනවා. මේ වන විට මේ සම්බන්ධයෙන් තමුත්තාත්සේලා අරගෙන තිබෙන පියවර මොකක්ද? ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලය ඇතුළේ තිබී කඩු කිරීම් ආදී අවි ආයුධ තොගයක් අල්ලා ගෙන තිබෙනවා. කිසි කෙනෙකු මේ සම්බන්ධයෙන් අද වනතුරු අත් අඩංගුවටගෙන නැහැ. ආරක්ෂක කාර්යාලය ගිනි තබා ගිහිල්ලා තිබෙනවා. උප කුලපතිතුමාගේ කාර්යාලය වටා වැඩකරන පිරිස් මේ ගිණියන් දියත් කළ බවට ගිණියන් සති ගණනාවක් තිස්සේ සැක පහළ කරමින් තිබුණා. උතුරු නැගෙනහිර පළාත්වල පමණක් නොව, කම්කරුවන්ගේ, ගිණියන්ගේ, ගොවි ජනතාවගේ සහ සාමාන්‍ය ජනතාවගේත් අයිතිවාසිකම් විනාශ කරන්නට මේ හදිසි නීතිය අද පාවිච්චි කරන බව පැහැදිලියි. මුල්කීරගල ආසනය තමුත්තාත්සේලා ජයග්‍රහණය කරන්නට ඇති ජන්ද කොළවලින්. නමුත් ප්‍රජාතන්ත්‍රවාදයේ මගීමය කියා පාමින්, මිනි මැරුම් ඝාතන යුද පීඨයක් තුළින් ඇතිවන මැතිවරණයක තත්ත්වය මොකක්ද? හදිසි නීතිය ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදී රටේ ඇති කර තිබෙන බේද ජනක තත්ත්වය මෙයයි කියන එක මම මතක් කරනවා. මේ ආකාරයෙන් හදිසි නීතිය දික් කරගෙන ගියත් මේ ප්‍රශ්නවලට විසඳුම් තැනැතියන වික කතාගාවුවේත් මේ අවස්ථාවේදී මතක් කරමින් මම තවතීනවා.

**වෛද්‍යවාර්ය රංජිත් අතපත්තු මහතා (යොබා ඇමතිතුමා)**  
(**Dr. Ranjith Atapattu - Minister of Health**)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, ඉතාමත් වේගවත් කටාවක් අතන්තට ලැබුණු මේ අවස්ථාවේ මම වකක් ගෙමින් කටා කරන්නට බලාපොරොත්තු වෙනවා. මම මේ අවස්ථාවේදී මුල්කීරගල අතුරු මැතිවරණ වැඩකටයුතු ගැන කටා කරන්නට බලාපොරොත්තු වන්නේ නැහැ. නමුත් මේ රටේ අවුරුදු දෙකහමාරක් තිස්සේ තිබුණු හදිසි නීතිය ලංකාවේ එක කොටසකට ගිය මාසයේ තිබුණේ නැහැ. ඒ මුල්කීරගලයි. නමුත් අවසානවකට මෙන් බලාපොරොත්තු වූණු සාමකාමී තත්ත්වය ඇති වුණේ නැහැ. මුල්කීරගල අතුරු මැතිවරණ කාලයේදී,

සැප්තැම්බර් 12 වෙනිදා උදේ පත්‍රවල පළවූණු කතුවැකි ගැන වචනයක් දෙකක් කියන්නට සතුටුයි. ඒ අයට මෙහි ප්‍රතිඵල ගැන යම්කිසි අවබෝධයක් තිබුණාද කියලා මම දන්නේ නැහැ. සැප්තැම්බර් 12 වනදා "සත්" පත්‍රයේ කතුවැකියේ මෙන්ම මේ විධියට තිබෙනවා.

"For the Mulkirigala voter, the sound of gunfire and the explosion of booby traps may well seem to be events in a distant land."

එදම "දිවයින" පත්‍රයේ කතුවැකියේ මෙන්ම මෙහෙම තිබෙනවා :

"එතෙක් අද පැවැත්වෙන අතුරු මැතිවරණය සම්බන්ධයෙන් එවැනි උණුසුමක් දක්නට නොලැබෙයි. ජනතා උණුසුම අල්ලා ගිය සේය. මග කොටදී හෝ කෙනෙකු එගැන කටා බහක යෙදෙණි අසන්නට නොලැබෙන තරමය."

12 වැනිදම "දී අයිලන්ඩ්" පත්‍රයේ තිබෙනවා මෙන්ම මේ විධියට :

"Mulkirigala goes to the polls today and if the by-election campaign itself has not generated much countrywide interest, it can be attributed to the more pressing concerns which impinge on the life of the generality of the people".

මේ කතුවැකි තුනෙන් මට තම අවබෝධ වෙන්නේ මෙන්ම මෙයයි. මේ කතුවැකි ලියාපු අය කල්පනා කරනවා ඇති මුල්කීරගල ජනතාවට මේ රටේ වෙන දේවල් ගැන කිසිම වේදනාවක් කැක්කුමක් නැහැ කියලා. අද සිංහල ජනතාවට ඇතිවෙලා තිබෙන ප්‍රශ්න ගැන ඔවුන් මොන විධියේ වේදනාවකින් කාලය ගත කරනවාද කියලා මුල්කීරගල ආසනයට ගිහිල්ලා, මුල්කීරගල ආසනයේ පක්ෂලකට ගිහිල්ලා ස්වාමීන් වහන්සේ තමක් එක්ක කටා කර බලන්නය කියා ඒ කතුවැකි ලියූ කණිවැරුන්ට මම ආරාධනා කරනවා. මගේ මැතිවරණ කොට්ඨාසයේ සියළුම විනාශාධිපතින් වහන්සේලා කැඳවලා මේ ජනවාර්ගික ප්‍රශ්නය ගැන මම සාකච්චා කර තිබෙනවා. උත්වහන්සේලා යම්

යම් සාධාරණ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. අපි ඒවා ගරු ජනාධිපතිතුමාටත් ඉදිරිපත් කර තිබෙනවා. මුල්කීරගල ආසනයේ ජන්දය දීපු සෑම මනුෂ්‍යයෙකුටම උතුරු ප්‍රදේශයේත්, කැගෙනහිර ප්‍රදේශයේත් විශේෂයෙන් සිංහල ජනතාවට මුහුණ පාන්නට සිදු වී තිබෙන ප්‍රශ්න ගැන විශාල වේදනාවක් තිබෙනවා. එවැනි වේදනාවක් තිබෙන අවස්ථාවකදී කවුරු මොන විධියේ විග්‍රහයක් කළත්, මැතිවරණ සටනට බහිත අවස්ථාවේදී, මම මගේ පක්ෂයේ අයට කියලා තිබුණා, "මෙය ඉතාමත් අමාරු මැතිවරණ සටනක්ය. ජය ගත්තත් ජය ගත්තේ බොහොම සුළු වැඩි ජන්ද ගණනකින්ය" කියා.

මුල්කීරගල සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලි පිළිබඳව තේරෙන්නේ මුල්කීරගල පළාතේ ඉන්න ජනතාවටයි. මුල්කීරගල තිබුණු දේශපාලන මැතිවරණය මොකක්ද? මුල්කීරගල සෑම මැතිවරණයකදීම වාගේ කලබලකාරී තත්ත්වයක් ඇති වී තිබෙනවා. එයට හේතුව බලවත් පුද්ගලයින්ගේ තර්ජනයන්. ඒ බලවත් අය කියනවා "අතුරු මැතිවරණය අවසන් වූහොට පස්සේ අපට විරුද්ධව ගිය අය බලා ගනිල්ලා" කියා. මේ සම්ප්‍රදය කාලයක් තිස්සේ මුල්කීරගල ආසනයේ තිබී තිබෙනවා. මේ තත්ත්වය ක්‍රමයෙන් අඩු වෙගෙන ආවා. විශේෂයෙන් 1983 අතුරු මැතිවරණයේදී-අපේ අපේක්ෂකයාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂිතාවන් අතර ඇති වූ අතුරු මැතිවරණයේදී-කිසිම කලබලයක් ඇති වූයේ නැහැ. ජන්ද මධ්‍යස්ථාන දෙකක පමණක් හිටපු මහජන මන්ත්‍රී ප්‍රතිසිසිකු මැතිතුමාගේ ප්‍රහාර සියයට අනුවක ජන්ද ලැබුණා. ඒ වැඩිපිළිවෙල වැළැක්වීම පිණිස මේ මැතිවරණයේදී ඒ ජන්ද මධ්‍යස්ථාන කෙරෙහි විශේෂ සැලකිල්ල යොදන්න මට අවශ්‍ය වූණා. මේ වනාහේදී එම ජන්ද මධ්‍යස්ථානවලට පළමුවෙන්ම කලබල ඇති වූණේ. මන්ද, පරණ පුරුද්ද අනුව වැඩකටයුතු කරන්න අවස්ථාවක් නොලැබුණ නිසා.

මා මේ අවස්ථාවේදී විරුද්ධ පාර්ශ්වයේ නායකතුමාට ප්‍රයෝජනා කරන්න ඔහු. මම 1970 න් පසුව අතුරු මැතිවරණ 20 කට පමණ සහභාගී වී තිබෙනවා. විපක්ෂයේ අද සිටින මන්ත්‍රීවරුන් වාගේ අපි එද රට ගැඳුණු අය නොවෙයි. නමුත් සංවිධානකරුවා වශයෙන් අපි ගම් පළාත්වලට ගිහිත් නොයෙක් නොයෙක් ප්‍රශ්න මධ්‍යයෙහි වැඩ කටයුතු කලා. නමුත් අපි කවදවත් දක්කේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වාගේ සංවිධානයක් ඇතිව අතුරු මැතිවරණයකට ඉදිරිපත් වූ අවස්ථාවක්. ආණ්ඩුව තිබෙන කාලයේදීවත් එහෙම සංවිධානයක් තිබුණේ නැහැ. නමුත් මේ අතුරු මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කාල වේලා ඇතිව ගිහිත්, බොහොම සංවිධානාත්මකව වැඩ කටයුතු කලා. නමුත් මැරවර බලය පාවිච්චි කරලා, තුවක්කු පාවිච්චි කරලා, ජන්ද දවසේ උදේ වෙඩි තියල මිනිසුන් මැරුවා නම් ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයාගේ දිනීම ගැන ආශාවක් ඇති පුද්ගලයන් නොවෙයි කියා මා මේ අවස්ථාවේදී කියන්න ඔහු.

අපි මැතිවරණ සටන ආරම්භ කළ අවස්ථාවේදී අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දැවති රැස්වීමේදී මම කිවවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ජනතාවට අකමැති වූයේ ඒ පවුලේම ඉන්නවාය කියා. මා හිතනවා මා ඒ කියූ දෙය ඇත්ත වූණය කියා. එම නිසා තමන්ගේ ආධාර කරුවන් තෝරා ගැනීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වකක් ප්‍රවේශම් වෙන්න ඔහු. අපේක්ෂකයා තෝරා ගැනීමේදී කල්පනාකාරීව වැඩකටයුතු කර තිබෙනවා. ඒ වාගේම ආධාරකරුවන් තෝරා ගැනීමේදීත් ප්‍රවේශමෙන් වැඩකටයුතු කලොත් හොඳයි.

සමහර මැතිවරණවලට ගියාම ඉඳලා-හිටලා අපටත් සිද්ධ වූණා. අපේ ප්‍රබල ආධාරකරුවන් ගමෙන් පිටත් කරන්න. ඒ පුද්ගලයින් දුර ඉන්න තරමට ජන්ද ප්‍රමාණය වැඩි වෙනවා.

එමනිසා මා විශේෂයෙන් මේ අවස්ථාවේදී කියන්න කැමතියි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජීවත්වන අපගේ එදිනෙද ජීවිතයට රටේ පවතින තත්ත්වය බලනොපැවට මේ සිද්ධීන් ගැන විශේෂ වේදනාවක් අපේ ජනතාව තුළ තිබෙන බව. ඔවුන් අපෙන් මේවා ගැන ප්‍රශ්න කරනවා. අපි පුළුවන් ආකාරයෙන් ඔවුන් සමඟ සාකච්චා කරනවා. විශේෂයෙන් මේ ප්‍රශ්නය විසදීම සඳහා ගරුතර ස්වාමීන් වහන්සේලාව අපි බොහොම කිට්ටුවට අරගෙන, සාකච්චා කරලා, උත්වහන්සේලාගේ යෝජනා අරගෙන තිබෙනවා. එම නිසා මුල්කීරගල ජන්දය දුන්නේ ලැයිට් කණුවලටයි. බුල්බෝසර්වලටයි කියලා අපේ පක්ෂය වාර්තාකරුවන් හිතුවා නම්, අපේ



මිනිසුන් එතෙම ආ තිබෙන මිනිසුන් නොවන බව මා මේ අවස්ථාවේදී විශේෂයෙන් මතක් කරන්න ඕනෑ, ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, නමුත්තාත්සේටත් ඒ පළාත්වල ග්‍රහණය කරන තිසා.

මේ අවස්ථාවේදී අපේ කලාවන ගරු මන්ත්‍රීතුමා (සරත් මුත්තේට්ටේටේගම මහතා) ප්‍රකාශ කළා, මේ සිදුවන සාකච්චාවල ගෙලි කරන්නේ නැත්තේ ඇයි කියා. මා හිතන්නේ කාටත් ලොකු පිපාසයක් තිබෙනවා, මේ කථා කරන දේවල් විස්තර සහිතව දැන ගැනීමට. එය කරන්න පුළුවන් සීමාවක් තිබෙනවා ; කරන්න බැරි සීමාවක් තිබෙනවා. මා ඒ ගැන වැඩියෙන් විග්‍රහ කරන්න යන්නේ නැහැ. නමුත් මා එකක් පමණක් කියන්න ඕනෑ, එතුමා කීවාට සමහර කැබිනට් ඇමතිවරුන්ට මේවා ගැන කිසිදෙයක් දන්නේ නැතිව ඇති කියලා. බලය විමධ්‍යගත කිරීම සම්බන්ධයෙන්, මොන මොන විධියට බලය විමධ්‍යගත කරන්න කැමතිද කියලා. කාලයක් තිස්සේ අපේ විස්තර සහිතව අහල ඒ මත තමයි යම් යම් සාකච්චාවල් කරගෙන යන්නේ කියා මා මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනෑ.

**ලක්ෂ්මන් ජයකොඩි මහතා**  
(**ශ්‍රී. ලක්ෂ්‍යයන් ඉයාකොට්ටා**)  
(Mr. Lakshman Jayakody)  
"වයට පෙර" එක ?

**වෛද්‍යවාර්ය රාජීත් අපාට්තු මහතා**  
(**டாக்டர் ரஞ்சித் அத்தபத்து**)  
(Dr. Ranjith Atapattu)  
"වයට පෙර එක" කියලා එකක් මම නම් අහල නැහැ. පවුල තිබුණා, "වරකින් පෙර" එකක් නම් තිබෙනවාය කියා.

**ලක්ෂ්මන් ජයකොඩි මහතා**  
(**ශ්‍රී. ලක්ෂ්‍යයන් ඉයාකොට්ටා**)  
(Mr. Lakshman Jayakody)  
මේ ගැන කැබිනට් අමාත්‍යවරුන්ට සම්පූර්ණයෙන්ම ප්‍රකාශයක් කරල තිබෙනවාය කියායි, කියන්නේ.

**වෛද්‍යවාර්ය රාජීත් අපාට්තු මහතා**  
(**டாக்டர் ரஞ்சித் அத்தபத்து**)  
(Dr. Ranjith Atapattu)  
මෙතැන තිබෙන්නේ ප්‍රශ්න දෙකයි. එකක්, මොන බලයද, විමධ්‍යගත කරන්නේ? දෙවැන්න, කොපමණ විමධ්‍යගත කරනවාද, විමධ්‍යගත කරන්නේ කොයි ප්‍රදේශවලද යන්නයි. ඒ කියන්නේ ඒ විමධ්‍යගත ගත කිරීම "ප්‍රොවින්සියල්" ද, "ඩිස්ට්‍රික්ට්" ද කියන එකයි. ඔය ප්‍රශ්න දෙක නමයි, තිබෙන්නේ.

**ලක්ෂ්මන් ජයකොඩි මහතා**  
(**ශ්‍රී. ලක්ෂ්‍යයන් ඉයාකොට්ටා**)  
(Mr. Lakshman Jayakody)  
ඒ අනුව නමයි, අර "වරකින් පෙර" එක හදලා තිබෙන්නේ.

**වෛද්‍යවාර්ය රාජීත් අපාට්තු මහතා**  
(**டாக்டர் ரஞ்சித் அத்தபத்து**)  
(Dr. Ranjith Atapattu)  
මම දන්නේ නැහැ, "වරකින් පෙර" එක ගැන. පත්‍රයේ තිබෙනවා, "වරකින් පෙර" එකක් තිබෙනවාය කියා. මොකක් හරි "පෙර" එකක් නම් ඇති.

**ලක්ෂ්මන් ජයකොඩි මහතා**  
(**ශ්‍රී. ලක්ෂ්‍යයන් ඉයාකොට්ටා**)  
(Mr. Lakshman Jayakody)  
නමුත් ඒ ගැන දන්න එක ඇමතිවරයෙක් ඉන්නවා.

**වෛද්‍යවාර්ය රාජීත් අපාට්තු මහතා**  
(**டாக்டர் ரஞ்சித் அத்தபத்து**)  
(Dr. Ranjith Atapattu)  
අපේ කැබිනට් මණ්ඩලයේ ඉන්නවා, අපේ පක්ෂයට අයිති නැති ඇමතිවරයෙකුත්. ඒ ඇමතිතුමාට පුළුවන්කම තිබෙනවා, නමුත් "වරකින් පෙර" එක ඉදිරිපත් කරන්න. ඒ ගැන අපේ කිසි විරුද්ධත්වයක් නැහැ. ඒක පිලිගන්නවාද - නැද්ද කියන එක අපි පස්සේ බලා ගන්නම්. අප අතරේ තිබෙන ප්‍රශ්නය අපි බෙරා ගන්නම්.

**ලක්ෂ්මන් ජයකොඩි මහතා**  
(**ශ්‍රී. ලක්ෂ්‍යයන් ඉයාකොට්ටා**)  
(Mr. Lakshman Jayakody)  
එය නමුත්තාත්සේලාගේ කෙනෙක් නොවෙයි. ඒ තියයි බෙරා ගන්න බැරි.

**වෛද්‍යවාර්ය රාජීත් අපාට්තු මහතා**  
(**டாக்டர் ரஞ்சித் அத்தபத்து**)  
(Dr. Ranjith Atapattu)  
අපේ පක්ෂයේ නොවුණත් අපේ ආණ්ඩුවේ කෙනෙක් නිසා අපි ඒක බෙරා ගන්නම්. එතුමාට ඉන්න ඕනෑ නම් ඉන්න පුළුවන්. ඒක වෙනම ප්‍රශ්නයක්.

**ලක්ෂ්මන් ජයකොඩි මහතා**  
(**ශ්‍රී. ලක්ෂ්‍යයන් ඉයාකොට්ටා**)  
(Mr. Lakshman Jayakody)  
"ඉන්න ඕනෑ නම්" අසම්භාව්‍ය ක්‍රියාවේ ?

**නියෝජ්‍ය කාරක සභාපතිතුමා**  
(**குழுப் பிரதிக் தலைவர் அவர்கள்**)  
(The Deputy Chairman of Committees)  
දැන් හදිසි තීරණ ගැන කථා කරන්න.

**වෛද්‍යවාර්ය රාජීත් අපාට්තු මහතා**  
(**டாக்டர் ரஞ்சித் அத்தபத்து**)  
(Dr. Ranjith Atapattu)  
හොඳයි. බද්දේගම ගරු මන්ත්‍රීතුමා (අමරසිරි දෙසින්නේ මහතා) විශේෂයෙන් විවේචනය කළා, අතුරු මැතිවරණ කාලයේදී අපි බලතල පාවිච්චි කල ආකාරය ගැන. එතුමා කීවා "ජනාධිපතිතුමා ආවා, අගමැතිතුමා ආවා, මැති - ඇමතිවරු ආවා, දහ සැරයක් කථා කළා ආදී වශයෙන්. අපේ පක්ෂයේ වැඩ ඔහොම නමයි. අපි විපක්ෂයේ ඉන්න කාලයේදීත් අපේ තායකතුමාත්, උප තායකතුමාත්ලාත්, දැනට මූල්‍යසහය ගොබවන නියෝජ්‍ය කාරක සභාපතිතුමාත් ආදී වශයෙන් අපි කවුරුත් ගැම සටනක්ම කළේ එකටයි.

ජනාධිපති තරගයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කොට අපි හිඟින් කීවේ නැහැ, "මෙය කොන්ත්‍රාත් එකකට දමන්නවා" කියා. අපේ අය එතෙම කථාවල් කරන්නේ නැහැ. අපේ පක්ෂය ගැමදමත් කටයුතු කළේ බොහොම සමඟියෙනුයි. අපේක්ෂකයා වශයෙන් කවුරු දමමත්, මොන විධියේ විරුද්ධවාදීකම් අප අතර තිබුණත්, නැකම් පිළිබඳ මොන ප්‍රශ්න තිබුණත් අත්තීමේදී පක්ෂයක් ගැටියට අපි කවුරුත් එකට හිටියා ; එකට සටන් කළා. එද හිටපු තායකතුමා අද ජනාධිපතිතුමා වුණය කියා වෙනසක් නැහැ. පක්ෂයෙන් එන්න කීවොත් ජනාධිපතිතුමා වුණත් එන්න ඕනෑ, මුල්කීර්ගලට. ඇවිත් ඒ රැස්වීමටල කථා කරන්න ඕනෑ. අගමැතිතුමා වුණය කියා තිකම් ඉන්න බැහැ. පක්ෂයෙන් එන්න කීවොත් එන්න ඕනෑ.

**ලක්ෂ්මන් ජයකොඩි මහතා**  
(**ශ්‍රී. ලක්ෂ්‍යයන් ඉයාකොට්ටා**)  
(Mr. Lakshman Jayakody)  
නමුත්තාත්සේලාගේ වර්තමාන ජනාධිපතිතුමා වර්තමාන අග්‍රාමාත්‍යතුමාට එද අවසර දුන්නේ නැහැ, දැරීමට යන්න. ඇයි, ඒ ?

**වෛද්‍යවාර්ය රාජීත් අපාට්තු මහතා**  
(**டாக்டர் ரஞ்சித் அத்தபத்து**)  
(Dr. Ranjith Atapattu)

මම නම් ඒ ගැන කියන්න කිසිම දෙයක් දන්නේ නැහැ. මම දන්නවා, මම දැරීමට හිඟින් වැඩ කල ගැටී. අපට මුහුණ දෙන්න සිදු වුණු තත්ත්වය. අපේ යම් කෙනෙක් දැරීමට නොහියා වුණත් ඒ ගැම අතුරු මැතිවරණයක්ම අපි දිනුවා. ඒකයි, නමුත්තාත්සේලායි, අපයි අතර තිබෙන වෙනස. පසුගිය ආණ්ඩු කාලයේදී පැවැත්වුණු අතුරු මැතිවරණ අතුරෙන් එකකට පැවැත්වුණු මුල්කීර්ගල අතුරු මැතිවරණය කෙක් පැවැත්වුණු අතෙක් ගැම අතුරු මැතිවරණයකින්ම අපි දිනුවා, රත්තපුරෙයි, තව එකකුයි ගැරෙන්න. [බාධා කීරීම]

[වෛද්‍යවාර්ග රංජිත් අතපත්තු මහතා]

විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටක මන්ත්‍රීවරුන්ගේ දැන ගැනීමට පදනම මේ අවස්ථාවේදී එක්තරා කාරණයක් මතක් කර දෙන්න කැමතියි. 1974 ඔක්තෝබර් මාසේ 15 වැනි දා ජාතික රාජ්‍ය සභාවේ න්‍යාය පත්‍රයේ අඩංගු වූණ එක්තරා යෝජනාවක් උපුටා දක්වන්න මම කැමතියි. ඒ යෝජනාව ඉංග්‍රීසියෙන් තිබෙන්නේ මේ විධියටයි. එයට අත්සන් කර තිබෙනවා, මේ අය :

- Mr. J. R. Jayewardene
- Dr. W. Dahanayake
- Mr. M. M. M. Naina Marikar
- Mr. V. Dharmalingam
- Mr. R. Premadasa
- Mr. N. Wimalasena
- Mr. A. C. S. Hameed
- Mr. E. L. Senanayake
- Mr. G. J. Paris Perera
- Mr. Gamini Dissanayake
- Mr. V. N. Navaratnam
- Mr. Rukman Senanayake,-

Select Committee on Dedigama By-election,- Whereas at the By-election held in the Dedigama Constituency on the 9th July, 1973, during the period of the election campaign -

- (a) 32 complaints of mischief, robbery, assault and damage to property including motor vehicles were made by supporters of the U.N.P. candidate to the Police and recorded by them ;
- (b) 62 supporters of the U.N.P. candidate were arrested by the Police without making any inquiries, on the orders of Members of the Government Party, and 99% of them were released by the Kegalle Magistrate due to lack of evidence, the Police not even filing B Reports because there was no evidence to justify their arrests, and whereas they have all made statements which were recorded by the Police ;
- (c) statements describing the acts of violence and intimidation they saw and suffered, have been made to the Police and recorded by them, by the following among others :-

- J. R. Jayewardene, M.P., Leader of the Opposition,
- Shirley Corea, ex-Speaker,
- Hugh Fernando, ex-Speaker,
- M. H. Mohamed,-ex-Minister of Labour,
- M. L. M. Aboosally of Balangoda,
- Tissa Senanayake, Colombo,
- Chandra Karunaratne, ex-M.P.,
- Nanda Mathew, ex-M.P.,
- Cyril Mathew, ex-M.P.,
- J. L. Sirisena, ex-M.P.,
- R. P. Wijesiri, ex-M.P.,
- P. A. J. Niyathapala, ex-M.P.,
- Rukman Senanayake, M.P.,

(d) Police Officers who were stationed in the District were transferred just before and during the election and replaced by officers who were relations or friends of Members of the Government and they carried out their orders in violation of all Police rules of impartial and disciplined conduct ;

(e) Members of the United Front that organised the Dedigama By-election utilised the State machinery to the fullest ; Corporation and Government vehicles, Government and other State officials and the armed Services, particularly the Police ; from Nomination Day they threatened and intimidated U.N.P., workers they manned the Police Force with their favourites and relations ; on the day before elections, the 8th, massive crowds wearing red and blue, lined some of the streets and hooted and jeered at U.N.P. vehicles, stoned them, broke

U.N.P. offices and surrounded houses in which U.N.P. workers were staying ; later that evening some of the U.N.P. workers were taken into custody and among them were several of Polling Agents ; these were brought on false or frivolous complaints and remanded ; this behaviour continued on the 9th too ; the tragedy of all these incidents is that they were committed with the connivance and active help of many of the Police officials who were specially imported into the electorate for the election campaign ; some Ministers, Deputy Ministers and Government M.P.'s were seen in Police Stations and other places instructing and directing the Police ; some Police officers who wished to perform their duties faithfully were prevented from doing so ; at some Polling Booths voters were prevented from casting their votes by threats ;

And whereas if these tendencies to use the Police and other armed services during elections to carry out the illegal requests of Members of the Government Party are not checked and completely stopped it would impossible to hold free and democratic elections, and it would further courage the already increasing reign of terror that some Police Officers are indulging in this assembly squash the appointment of a Select Committee.

ඉතින් මම මේක කියෙව්වේ අළුත් මන්ත්‍රීවරුන්ට දැනගන්නටයි. මිනූ තම අපටත් මේ සම්බන්ධව ක්‍රියා කරන්නට හොඳ ආදර්ශ තිබෙන බව පෙන්වීමටයි. තමුත් අපි එහෙම කළේ නෑහැ. ඒක පෙන්වන්නටයි විශේෂයෙන්ම මම මේක කියෙව්වේ.

අතින් එක හොර ජන්ද ගැන දත් හුකක් කතා කර තිබෙනවා. තමුත්තාත්තේ දන්නවා හොර ජන්දයක් දම්මොත් තමන් ජන්දය දෙන්නට ගියාම ලැබෙන්නේ " ටෙන්ටර් බැලට් පෙපර් " කියා තිල පාට එකක් බව. මම ජන්ද ගණන් කරන තැන සිටි තිසා දන්නවා " ටෙන්ටර් බැලට් පෙපර් " 7 ක් තිබුණා. එයින් පහක් දමා තිබුණේ අලියට. ඉතින් හොර ජන්ද කොඳමන ජන්දයක් නෑහැ. හැම පැත්තෙන්ම වැටිලා තිබෙනවා හොර ජන්ද.

ලක්ෂමන් ජයකොඩි මහතා  
(ති.ල. லக்ஷ்மன் ஜயகோபி)  
(Mr. Lakshman Jayakody)  
එකකොට අලියට හොර ජන්ද 5 යි.

වෛද්‍යවාර්ග රංජිත් අතපත්තු මහතා  
(டாக்டர் ரஞ்சித் அத்தபத்து)  
(Dr. Ranjith Atapattu)  
තමුත්තාත්තේලොට දෙකයි.

ලක්ෂමන් ජයකොඩි මහතා  
(ති.ල. லக்ஷ்மன் ஜயகோபி)  
(Mr. Lakshman Jayakody)  
ඒක තමයි තමුත්තාත්තේලොට හොර ජන්ද වැඩියි.

වෛද්‍යවාර්ග රංජිත් අතපත්තු මහතා  
(டாக்டர் ரஞ்சித் அத்தபத்து)  
(Dr. Ranjith Atapattu)

තමුත් ලීඕට දැනගන්නට පුළුවන් වැඩියෙන් හොර ජන්ද දමා තිබුණේ අපට විරුද්ධව බව. එමනිසා ඒවා ගැන කතා කරන එක වැඩිය පුළු නෑහැ. ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, අපි විශේෂයෙන්ම ප්‍රශංසා කරන්නට මිනූ මේ වාගේ අමාරු තත්වයක ; හදිසි නීතිය කාලයක් තිස්සේ මාස්පතා දීර්ඝ කරමින් හැම හදිසි නීති විවාදයකදීම රජය කෙරෙහි කරන්නට පුළුවන් හැම විවේචනයක්ම කරන්නට විරුද්ධව පක්ෂයට සම්පූර්ණයෙන්ම ඉඩ දී, මට පෙර හදිසි නීති කාලයේ නොතිබුණු නිදහසක් දී, මහජනයාට ඒවා කියවන්න අවස්ථාව තිබියදී, රටේ තිබෙන හයාතය තත්වය ගැන පැහැදිලි ලෙස වචනයක් වචනයක් පාසා කියා දෙන්නට අමාරුවක් තිබෙන අවස්ථාවේදී ; මේවා ගැන තියුණු විධියට, සියුම් විධියට සාකච්ඡා කරගෙන යන අවස්ථාවේදී, ඒවා පැහැදිලි ලෙස විස්තර සහිතව වේදිකාවල දී ජනතාවට කියා දෙන්නට බැරී අවස්ථාවකදී ; රුහුණේ මුල්කීර්ගල ජනතාව වැඩි ජන්ද එකකින් හරි පවතින රජයට දක්වූ සහයෝගය ගැන, මම හිතන්නේ යම් දවසක ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙයි.

නියෝජ්‍ය සභාපතිතුමනි, මීට වැඩිය කතා කරන්න මම බලාපොරොත්තු වෙන්නෙ නැහැ. මේ හදිසි තීරණය දීර්ඝ කිරීමේ යෝජනාවට එකඟත්වය දෙන ගමන් හදිසි තීරණය යටතේ දැන් ආරම්භ කර තිබෙන ක්‍රීඩා හමුදාවේ වැඩ පිළිවෙලට නවතා පාර්ලිමේන්තුවේ ඉදිරියට ගෙනයන්නට ශක්තිය ලැබෙවා කියා ප්‍රාර්ථනා කරමින් මම නිගම වෙනවා.

අ. හා. 2.50

**ඊට්ටි පතිරණ මහතා**  
(**ශ්‍රී. ඊ. එස්. පත්තිරාණ**)  
(**Mr. Richard Pathirana**)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, විශේෂයෙන්ම මුල්කීර්ගල අතුරු මැතිවරණය පිළිබඳව මම දීර්ඝ ලෙස කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ. ආණ්ඩු පක්ෂයේ ඇමතිතුමන්ලාත්, ඒ වාගේම මන්ත්‍රීතුමන්ලාත් ඒ ගැන කතා කලා. ඒ වාගේම විරුද්ධ පක්ෂයෙහුත් විවිධ අර්ග්‍ය ඒ සම්බන්ධව ප්‍රකාශ වී තිබෙන නිසා ඒ ගැන දීර්ඝ ලෙස කතා කරන්න මම බලාපොරොත්තු වෙන්නෙ නැහැ.

හදිසි තීරණය දීර්ඝ කරන මේ අවස්ථාවේදී විශේෂයෙන්ම කරුණු කිහිපයක්, මේ දැනට පවතින තුස්තවැදී ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්නටයි මම අදහස් කරන්නේ.

අද "දිවයින" පත්‍රයේ මුල් පිටුවේ මෙන්ම මේ විධියේම දෙයක් දකින්නට තිබෙනවා. "කොට්ඨාස රජයෙන් කොන්දේසි අටක්" යනුවෙන් පළමුවන පිටුවේම සඳහන් වෙතවා. මෙහි සඳහන් වන්නේ අවි බිම තැබීමේ කාල සීමාව දීර්ඝ කරන්නට ඕනෑ තම තුස්තවැදීන් මේ කොන්දේසි අටට එකඟ විය යුතු බවයි. මීට කලින් රජය අවි බිම තැබීමේ කොන්දේසියකට එකඟ වී එය ක්‍රියාත්මක කළ බව මේ පුවත්පතේ පළ වී තිබෙන ප්‍රවෘත්තිය දක්කාම අපට මතක් වෙනවා. මේ කාලය තුළ තුස්තවැදීන් ඒ අනුව ක්‍රියා කළේ නැහැ. මොන ආකාරයෙන්වත් රජය ක්‍රියා කළ ආකාරයෙන් තුස්තවැදීන් ක්‍රියා කළේ නැහැ. ඉන්දියාවේ බලපෑමෙන් හෝ වේවා, කාගේ බලපෑමෙන් හෝ වේවා මොන ආකාරයෙන්වත් තුස්තවැදීන් ඒ අනුව ක්‍රියා කළේ නැහැ. අවි බිම තැබීමේ ඒ ගිවිසුම තැවල ක්‍රියාත්මක කරන්නට ඕනෑ තම මෙන්ම මේ කොන්දේසි අටට එකඟ වී ක්‍රියා කරන්න ඕනෑය කියා අද රජය කොට්ඨාසයෙන් ඉල්ලීමක් කරනවා. එතකොට සැප්තැම්බර් මාසයේ 17 වනදා "දවස" පත්‍රයේ මේ විධියට සඳහන් වී තිබෙනවා.

"තවදුරටත් ගිනි අවි බිම - ජනවාර්ෂ්‍රීත ප්‍රශ්නයට සාමකාමී විසඳුමක් ලබා ගැනීමට බලාපොරොත්තුව ඇතිව අවි බිම, තැබීමේ ගිවිසුම කව දුරටත් දීර්ඝ කිරීමට රජය ජයේ නිර්ණය කළේය."

මේ අනුව රජය දිගටම ක්‍රියා කරනවාය කියා තිබෙනවා. ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, රජය මේ අවි බිම තැබීමේ නිර්ණය දිගටම ක්‍රියාත්මක කරගෙන යන විට තුස්තවැදීන් ඒ අනුව ක්‍රියා කරනවාද කියා එක අවි දැන ගත්තට කැමතියි. ලැබෙමින් පවතින ආරංචි අනුව අපට දැන ගන්නට තිබෙන විධියට තම එහෙම ක්‍රියා මාර්ගයක් අරගෙන නැහැ. මේ අනුව ක්‍රියා කරනවිට තමයි, පසුගිය කාලයේ ගිටපු අහිංසක මන්ත්‍රීවරුන් කීප දෙනෙක් මරා දැමීමේ, වවුනියාව, ත්‍රිකුණාමලය ආදී ප්‍රදේශවල පදිංචි වී සිටි සිංහලයන් විවිධාකාර විධියට එළවීමේ මේ ගිවිසුම ක්‍රියාත්මක කරන කාලයේදීමයි. සමහර කණ්ඩායම් මේ ගිවිසුමට එකඟ නැහැයි කියා සමහර උදවිය කියනවා. ඇත්ත වශයෙන්ම එහෙම තම කණ්ඩායම් කීපයක් හෝ මෙයට එකඟ නැත්තම් රජය මේ ක්‍රියාමාර්ගය ගන්නා විට ඇති වන තත්ත්වය ගැන අවි දැඩි ලෙස අවධානය යොමු කරන්න ඕනෑ. එහෙම නැත්තම් ඔවුන්ගේ බලය තව තවත් ව්‍යාප්ත කර ගන්නට තව තවත් ඔවුන්ට ඉඩ ලැබෙනවා. "අවි බිම තැබීම ගැන තුස්තවැදීන්ගෙන් කොන්දේසි" යනුවෙන් ප්‍රවෘත්තියක් සැප්තැම්බර් මාසයේ 17 වන අඟහරුවාද "දවස" පත්‍රයේ තිබෙනවා. ඒ ගොල්ලන් කොන්දේසි දමා තිබෙනවා. අවි බිම තබන්න ඕනෑ තම මෙන්ම මේ කොන්දේසි අනුගමනය කරන්නට ඕනෑය කියා ඒ ගොල්ලන් ඉල්ලා තිබෙනවා. ගිවිසුම හරියට ක්‍රියාත්මක වෙනවාද කියා බලන්න රතු කුරුස හමුදාවේ නියෝජිතයින් දමන්න ඕනෑය කියා ඒ උදවිය ඉල්ලා තිබෙනවා.

"ඉක්බිතිව රජයේ සහය ඇතිව එය ජාත්‍යන්තර රතු කුරුස හමුදාව මගින් පරීක්ෂාවට ලක් කළ යුතු යයි ද, තැනහොත් තමන් ජීව විරුද්ධ වන්නේ යයිද සටන්කාමී කණ්ඩායම් පැවසූහ."

රතු කුරුස හමුදාවේ කණ්ඩායම් දමා, හමුදාවන් දමා ඒ අය යටතේ මේ අවි බිම තැබීම ක්‍රියාත්මක කළ යුතුයි කියන එකයි ඔවුන්ගේ ඉල්ලීම වී තිබෙන්නේ. මෙහෙම තිබෙන අතරේ පත්‍රවලට ජනාධිපතිතුමා මොකක්ද කියා තිබෙන්නේ? සැප්තැම්බර් මාසයේ 16 වන සදුදා "දවස" පත්‍රයේ මේ විධියට තිබෙනවා.

"තුස්තවැදීන්ට එරෙහිව යුද වදිනවා - ශ්‍රීමලේ සිට නිලාවැලි දක්වා සමහර ප්‍රදේශ තුස්තවැදීන් අතේ. - ජනාධිපති පවසයි."

එතුමා එහෙම කීවිටත් අවි බිම තැබීමට රජය නිර්ණය කලයා කියා ඊට පසුවද පත්‍රයේ තිබෙනවා. තුස්තවැදීන්ට එරෙහිව යුද වදින බව ජනාධිපතිතුමා කීව්වාය කියා ඊට කලින් දවසේ "දවස" පත්‍රයේ තිබෙනවා.

ශ්‍රීමලේ සිට නිලාවැලි දක්වා දැන් තුස්තවැදීන් අල්ලා ගෙන තිබෙනවා. තවත් බල බලා සිටීමට අවස්ථාවක් නැහැ. එමනිසා රජය දැන් තුස්තවැදීන් සමඟ යුද්ධය ආරම්භ කර තිබෙනවා. සාම කතා, සාම ගිවිසුම් හරිගියත් තැනත් දැන් යුද්ධය කරගෙන යනවා. කෙසේ හෝ මේ යුද්ධය අප දිනා ගත යුතුයි. ඒ සඳහා අපේ දැනට තිබෙන නිදහස ඇතුළුව සීමාවීමටත් ඉඩ තිබෙනවා.

ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයේ විධායක කොමිටි රැස්වීම අමතමින් ඊයේ මෙසේ ප්‍රකාශ කළේය."

ජනාධිපතිතුමා කියා තිබෙන්නේ දිගටම යුද්ධය කරගෙන යනවාය කියලයි.

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මම මේ කරුණු වික දැක්වූයේ මෙන්න මේ හේතුව නිසයි. අද මේ සම්බන්ධයෙන් ප්‍රවාහනී පත්‍රවල විවිධ වාර්තා පළ වෙතවා. ලංකාවේ පත්‍රවල විවිධ වාර්තා පළ වෙතවා. ඉන්දියාවේ පත්‍රවල විවිධ වාර්තා පළ වෙතවා. මොකක්ද වෙන්න යන්නේ කියා කොඳුන මේ රටේ ජනතාව දැන් අතරමං වී සිටිනවා. මොකක්ද කරන්නේ කියා කීටිම දෙයක් දැන ගන්න බැහැ. රජය මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කරන්න යන්නේ මොකක්ද කියා විශේෂයෙන් මහා සංඝයා වහන්සේලා දන්නේ නැහැ. හාමුදුරුවරු මේ ගැන කෙටිල්ලෙන් සිටිනවා. මේ ප්‍රශ්නය මොන ආකාරයට විසඳනවාද කියා මහජනතාව දන්නේ නැහැ; දේශපාලන පක්ෂ දන්නේ නැහැ.

ඉන්දියාවේ පත්‍රවල විශේෂයෙන් 'හින්දු' පත්‍රයේ හේම පළ වන ආරංචි ගැන මහරගම ගරු මන්ත්‍රීතුමා (දිනේෂ් ගුණවර්ධන මහතා) සඳහන් කලා. "හින්දු" පත්‍රයේ පළවන වාර්තා බොරුය කියා ආණ්ඩු පක්ෂයේ ගරු මන්ත්‍රීවරුන් කීව්වා. විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයේ ගරු මන්ත්‍රීවරුන්ගෙන් අප කරුණක් දැන ගන්නට කැමතියි. විශේෂයෙන්ම ලංකාවේ පත්‍රවලත් ඉන්දියාවේ පත්‍රවලත් පළ වන ආරංචි ගැන කල්පනා කර බැලුවාම මහජනතාව මේ ප්‍රශ්නය ගැන යම් කිසි නිගමනයකට යම්කිසි එකඟතාවකට එන්නට බැර තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඒ නිසා මේ ගැන පැහැදිලි ප්‍රකාශයක් කරන ලෙස මම ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා සිටිනවා.

**එන්. ඩෙන්සිල් ප්‍රනාන්දු මහතා**  
(**ශ්‍රී. ආර්. ඩෙන්සිල් පෙරේරා**)  
(**Mr. N. Denzil Fernando**)

මුල්කීර්ගල ජනතාව කොහොමද මේක බාරගන්නේ?

**ඊට්ටි පතිරණ මහතා**  
(**ශ්‍රී. ඊ. එස්. පත්තිරාණ**)  
(**Mr. Richard Pathirana**)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මල්වත්තේ ගරු මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා විසින් අතීතරු ජනාධිපතිතුමන් වෙත 1985 සැප්තැම්බර් මස 14 වැනි දින යවන ලද ලිපියක් මම මේ අවස්ථාවේදී කියවනවා.

1985 සැප්තැම්බර් මස 14 වැනි දින, මහනුවර.

ශ්‍රීමත් ජනාධිපතිතුමන් ප්‍රමුඛ ශ්‍රී ලංකා රජය වෙතය.

ශ්‍රීමත් ජනාධිපතිතුමනි,

ශ්‍රී ලංකාවේ ජනවාර්ෂිත ප්‍රශ්නය විසඳීම සඳහා නිමුඛ හුවරදී කරන ලද සාකච්ඡා අසාර්ථක වීමෙන් පසුව, තුස්තවැදී නායකයන් සහ ද්‍රවිඩ දේශපාලන නායකයන්ද සමඟ ශ්‍රී ලංකා නියෝජිතයන් විසින් තුන්වැනි සාකච්ඡා වාරයකට සුදුසුම වන බවද, ලංකා

[ඊවිට් පතිරණ මහතා]

කම්කරු සංගමයේ නායක නොවීමට ඇමතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනා අනුව සකස් කරන ලද නව යෝජනා මාලාවක් එහි පදනම වන බවද, " ද හින්දු " පත්‍රයේ පළවී ඇති අතර ඉන් සමහර කොටස් ලංකාවේ පුවත්පත් වලද පළවී තිබුණ බව දැක්කට ලැබුණි.

2. ඉස්තවාර්දේගේ බිහිසුණු ක්‍රියාවන් නිසා ක්‍රිඩා බලධරවේ පමණක් නොව, සක්‍රී, පුරුෂ, බාල, තරුණ, මහර් ආදී විශේෂයන් කැනිව් සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් ආදී ජාති හේදයකින් තොරව, අධික වශයෙන් පිරිසකද, හින්දුන් වහන්සේලා කීප තමන්ද අමාත්‍යවරයාගේ මරණයට පත්වූ බව ප්‍රසිද්ධය.

3. දිනපතාම වාගේ මනුෂ්‍ය ඝාතන, කොල්ලකෑම්, ගිනි තැබීම්, පැහැරගෙන යාම්, ආදී නීති විරෝධී ක්‍රියාවන් ගැන අසන්නට ලැබේ.

4. රටේ ජනතාවගේ ජීවිත, දේපොල, නීතිය, සාමය සුරක්ෂිත කිරීම රජයේ වගකීමකි. කාලයක් තිස්සේ එම වගකීම නිසිලය ඉටු නොවන බවට ධාවක ඇත.

5. උතුරු, කැගෙනහිර පළාත්වල පමණක් නොව උතුරුමැද පළාතේද දිගු කලක් ස්ථිරව පදිංචිව සිටි සිංහලයන් ඉස්තවාර්දේගේ තාඩන, පිඩන සහ බියගන්වීම් නිසා මරණ හිඳෙන් තම හේදොර, ඉඩකඩම්, හරකා-බාන ආදී සියලුම සම්පත් හැරදමා පලා එන බව සත්‍යයෙකි. ඔවුන්ගෙන් වැඩිදෙනා ලක්ෂයකට වැඩි ගණනක් අද අනාවරී සිටී. ඔවුන්ගේ දුක්ඛිත තත්ත්වයට පිහිටවන්නට රජය සහ තනාගෙවීමටද ඉදිරියට කැකී වේද ?

6. මෙම අවාසනාවන්ත තත්ත්වය නැති කිරීම සඳහා සාධාරණ විසඳුමක් ඇති කිරීම සඳහා අදාළ නායකයන් සමඟ සාකච්ඡා පැවැත්වීම ගැන අපි සතුටු වෙමු.

අවිආයුධ පාර්ලිමේන්තුවේ, ජීවිත දේපොල විනාශ නොකර, මේ රට ජනරජබ්‍රිතාන්‍ය කොට වෙසෙන, පුරවැසියන්ට බයෙන් තොරව සාමයෙන් විසීමට හැකිවන අතර, " සාධාරණ විසඳුමක් ඇති කරගත හැකි නම් අපි එය ඉතා අගය කරමු. එසේ වේවාද අපි ප්‍රාර්ථනා කරමු.

7. තුන්වැනි සාකච්ඡා වාරයට පදනම වශයෙන් ශ්‍රී ලංකා රජය විසින් කෙටුම්පත් කර ඇතැයි " ද හින්දු " පත්‍රයේ පළවී තිබෙන බවට අපි සැලකිල්ලට යොමු කෙරෙමු. ඒ ගැන අපේ අදහස් මමතුමන් ප්‍රමුඛ රජය වෙත දන්වා සිටීම අවස්ථාවේවිභවයයි සලකමු.

8. පාලන විමර්ශන කිරීමේ කවර අන්දමේ ඒකකයකට වුවද " රජය සතුටු පැවතිය යුතු " බලතල බෙද හැරීම තුසුදුසු බව කීපවරක්ම අප විසින් පෙන්වා දී ඇත.

(අ) ඒකීය රාජ්‍යයක් තුළ එකම ව්‍යවස්ථාදායකය " පාර්ලිමේන්තුවයි ". පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය වෙනත් කිසිම ආයතනයකට පැවරීම ඒකීය රාජ්‍යයේ පැවැත්මට හානි කරය යනු අපේ අදහසයි.

(ආ) ප්‍රාදේශීය සභාවක පාලන ප්‍රදේශය තුළ " විශේෂ පොලීස් බල ඇණියක් " ඇති කිරීම සහ එයට ජනවාර්ගික අනුපාතය හා කථා කරණ හභාවේ අනුපාතය අනුව " හටයන් " බඳවා ගැනීම නව යෝජනාවකි.

ආරක්ෂක අමාත්‍යවරයාගේ සහ ශ්‍රී ලංකා පොලීසියට යටත් නැති, (පළාත් තටයට) පොලීසි තටයක් පිහිටුවන්නට නීතියෙන් ඉඩදීමේ ප්‍රතිඵලයක් ගැන සැලකිලිමත් විය යුතුය.

(ඉ) ක්‍රිඩා බලධරව ජන අනුපාතය අනුව කොල්ලදැවුම් බඳවා ගැනීම, සුළු ජන කොටස්වලින් සමන්විත වෙනම බලඇණියක් ඒ ප්‍රදේශය තුළ පිහිටුවීම, මේවා නව යෝජනාවලය. එවිට ද්‍රවිඩ යුද හමුදාවක්, සිංහල යුද හමුදා කීපයක්, මුස්ලිම් යුද හමුදාවක්, ඇතිවීමට ඉඩ තිබේ. ද්‍රවිඩ යුද හමුදාව ඉස්තවාර්දේගේ සමන්විත නවීන අවි ආයුධවලින් සන්නද්ධ රජයට අභියෝගයක් විය හැකි හමුදාවක් විය නොහැකිද ? දැනටමත් ඔවුන් සතුටු තිබෙන ආයුධ එලිපිටම පාර්ලිමේන්තුවේ පිහිටා ගැනීමද ? එම නිසා අප එයට විරෝධය ප්‍රකාශ කරමු.

(ඊ) ත්‍රිකුණාමලය වරාය, වරාය අධිකාරියේ පාලනයට පැවරෙන අතර සෛදු මුහුදු කිරීය ප්‍රාදේශීය සභාවල පාලනයට පැවරීම නව යෝජනාවකි. එවිට ශ්‍රී ලංකා මුහුදු කිරීයේ පුනතලයේ සිට පොතුකිරී සහ පසුව හම්බන්තොට දක්වා තුනෙන් දෙකොටසක් පමණ " ප්‍රාදේශීය සභා " දෙකක පාලනයට යටත් වේ. එවිට ආරක්ෂක කටයුතු, මුහුදු සම්පත්, ආගමන විගමනය, ආනයන අපනයනය ඉතිරි වරාය පාලනය " මධ්‍යම ආණ්ඩුවෙන් " ඉවත් වූ විට ඇතිවන තත්ත්වය කුමක්ද ? ගොර රහසේ දකුණු ඉන්දියාව සමඟ කරන ජාවාරම්, රහස් සබඳතාවයන්, ගමන්බිමන්, නිත්‍යානුකූල කිරීමද එම යෝජනාවේ සැකවුණු පරමාර්ථය. ? එම නිසා එයට අපගේ විරෝධය පල කරන අතර " මුහුදු කිරීයේ සම්පුර්ණ පාලනය මධ්‍යම රජය විසින් කළ යුතුය " යනු ප්‍රකාශ කරමු.

(උ) " රජයේ ඉඩම් සංවර්ධනය, ජනයා පදිංචි කරවීම, ගොවිජනපද ඇති කිරීම ආදී සියලුම ආකාරයේ ඉඩම් ප්‍රතිපත්තිය පිළිබඳ බලතල ප්‍රාදේශීය සභාව සතු විය යුතුය. " මෙයද නව යෝජනාවකි. (කලාප සිටම ද්‍රවිඩ නායකයන් කියා සිටියේ උතුරු, කැගෙනහිර පළාත්වල ඉඩම් එම පළාත්වල පදිංචිකරුවන්ට පමණක් දිය යුතුය. වෙනත් පළාත්වල අයට නොදිය යුතුය යන්නයි.)

මහා වාර්ෂිකවලින් සලකවන ඉඩම්වලට ජන අනුපාතය අනුව (මුළු රටේම) ජනයා පදිංචි කළ යුතුය යන රජයේ කීරණයට රජයේම සිටින නොවන මහා ඇමතිතුමා විරෝධය පල කළ බව කාවන් මතක ඇත. උතුරේ දෙලක්ෂයක් සිංහලයන් පදිංචි

කරවන බවට ආරක්ෂක ඇමතිතුමා රජයේ කීරණය ප්‍රකාශ කළ විට දෙලක්ෂයක් තබා දෙසියයක් පදිංචි කරවීමට ඉඩ නොදෙන බව ඇමති මණ්ඩලයේම සිටින ඇමතිවරයෙකු අභියෝග කෙරුණි. මෙම නව යෝජනාව එකී අභියෝගයට අවනතවීමක් නොවන්නේද ? එම නිසා රජයේ මුල් යෝජනාව වෙනස් නොකරන ලෙස දන්වමු.

(ඌ) අධ්‍යාපනය, සංස්කෘතික කටයුතු ප්‍රාදේශීය සභාවලට පැවරිය යුතුය. මෙයද නව යෝජනාවකි. අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් කිරීම, මුළු දිවයිනටම සාධාරණ විය යුතුය. ජාති, භාෂා අනුව විශේෂත්වයක් ඇති නොකළ යුතුය. ප්‍රාදේශීය සභා සීමාවන් තුළ පිහිටි බෞද්ධ සිද්ධස්ථාන හා පුරාවිද්‍යාත්මක අගයක් ඇති ස්ථාන මධ්‍යම රජයේ අනුග්‍රහය යටතේ පාලනය විය යුතුය.

8. අප ඇතුළු හින්දුන් වහන්සේලා 9, 500 ක් පමණ අත්සන් කර 85 පුලි මස 16 වැනි දින ශ්‍රීමත් ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජය වෙත ඉදිරිපත් කරන ලද සන්දේශයෙහි කරුණු පහක් (5) ක්ෂණික අවධානයට යොමු කර ඇත.

එම කරුණු නම් :

1. රජයේ ඉඩම්වල වැසියන් පදිංචි කරවීම.
  2. තොරවුන්ට පුරවැසිකම් දීම.
  3. සිංහලයින්ගේ දුක් ගැණවීම්.
  4. පාලනය විමර්ශන කිරීම.
  5. බෞද්ධ සිද්ධස්ථාන ආරක්ෂා කිරීම යන මේවාය.
9. ඉහත සඳහන් කරුණා සනාථ කිරීමට අවශ්‍ය උප ලෙබණ සහ සංඛ්‍යා ලෙබණද එම සන්දේශයට අමුණා ඇත.
10. එම නිසා සවිස්තරව දක්වා ඇති එම කරුණු කෙරෙහි අවධානය යොමු කරණ ලෙස තැවතක් සිහිපත් කරමු.

ශ්‍රීමත් ජනාධිපතිතුමා.

ශ්‍රී ලංකාවේ ඒකීය ස්වයං පාලනයටත්, පාර්ලිමේන්තු සිංහල ප්‍රදේශයන්හි පදිංචි සිංහලයන්ටත් අවුරුදු දෙදහස් තුන්සියයක් කල් සිංහලදේවයෙහි පැතිර පවත්නා බුද්ධ ශාසනයටත්, අවුරුදු 2357 ක් සිංහල කිරුළ රැකගත් උඩරට සිංහල ප්‍රදේශයේ ගම්බද දිළිඳු ජනතාවටත් අනාගත ඉරණම වියදන මෙම අවස්ථාවෙහිදී දරුද්‍රව්‍ය, බුද්ධිමත්ව, සාධාරණව, සීමාමතා කීරණ ගන්නා ලෙස මතක් කරන අතර ඒ සඳහා මහා සංඝයා වහන්සේගේ අදහස් කෙරෙහි සැලකිලිමත් වන ලෙසද අවධාන වශයෙන් මතක් කරමු. මෙයට.

මල්වතු විහාර පාර්ශ්වයේ මහානායක ස්ථවිරයන් වහන්සේ සිරිමල්වත්තේ ආනන්ද

අස්තීර් විහාර පාර්ශ්වයේ මහානායක ස්ථවිරයන් වහන්සේ පලිපාන ශ්‍රී චන්දනන්ද

කැලණි පාර්ශ්වයේ මහානායක ස්ථවිරයන් වහන්සේ හල්ගස්කොට ශ්‍රී දේවානන්ද

කෝට්ටේ පාර්ශ්වයේ මහානායක ස්ථවිරයන් වහන්සේ ලඹුගම ලංකානන්ද

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති, මහානායක ස්ථවිරයන් වහන්සේ මඩිනේ පඤ්ඤතිග

ශ්‍රී ලංකා රාමේෂ්වර මහානායක ස්ථවිරයන් වහන්සේ ඉ. උත්තරානන්ද

මම ඒ කියවෙව්වේ, අභිගරු මහා නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා විසින් අභිගරු ජනාධිපතිතුමා වෙත එවන ලද සන්දේශයයි. මේ සන්දේශය සම්පූර්ණයෙන්ම හැන්සාඩ් වාර්තාවේ පල කරන හැටියට මා ඉල්ලා සිටිනවා.

ඒලඟට, මහා බ්‍රිතාන්‍යයේ සිංහල සංගමයෙන් සියලුම මන්ත්‍රී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එවා ඇති ලිපියක් ගැන සඳහන් කරන්නට කැමතියි. මේ අවස්ථාවේදී සිංහල ජාතියක් වශයෙන් කල්පනා කර සිංහල ජනතාවගේ අයිතිවාසිකම්, උරුමකම්වලට හානියක් නොවන පරිදි කටයුතු කරන හැටියට ඒ ලිපියෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ ලිපිය සම්පූර්ණයෙන්ම කියවන්නට මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මා ඉල්ලා සිටිනවා, ඒ ලිපියක් හැන්සාඩ් වාර්තාවට ඇතුළත් කරන හැටියට.

නියෝජ්‍ය කාරක සභාපතිතුමා  
(குழுப் பிரதித் தலைவர் அவர்கள்)  
(The Deputy Chairman of Committees)  
ඒක කියවන්නේ නැති නම් ඇතුළත් කරන්නට ඉඩ දෙන්නට බැහැ.

**රිචඩ් පතිරණ මහතා**  
**(ශ්‍රී ලංකා විපක්ෂ නායක)**  
**(Mr. Richard Pathirana)**

එහෙම නම් ඒ ලිපිය මම කියවන්නම් :

\* ගරු මැතිතුමනි/මැතිනියනි.

නිමිත්‍ර සාකච්ඡා බිඳ වැටීම ගැන ජාත්‍යන්තර ප්‍රධාන නිවැසියන් සඳහා විවිධ ආකාරයේ කමිටු පිහිටුවීම සහ සාකච්ඡා කිරීමට ලක් රජය තීරණය ගැනීම නිදහස් ලෝකයේ ජාත්‍යන්තර මූලධර්ම වලට පටහැනි වුවද, සිංහල සංගමය නිකඩ වූයේ අප රාජ්‍යයේ උරුමය ආරක්ෂා කළ යුතු බැවින්මය.

අත්හැරී දැමූ ක්‍රියාවලියක් සහසාමුහුර්තව ඔවුන්ගේ සියලුම අකාරයන් ඉල්ලීම් වලට ලක් රජය දිනෙන් දින පෙළඹෙන බව දැන් පැහැදිලිය. රජයක් විසින් ක්‍රියාවලියක් සමග සාකච්ඡා කිරීමට ලක් රජය තීරණය ගැනීම නිදහස් ලෝකයේ ජාත්‍යන්තර මූලධර්ම වලට පටහැනි වුවද, සිංහල සංගමය නිකඩ වූයේ අප රාජ්‍යයේ උරුමය ආරක්ෂා කළ යුතු බැවින්මය.

අප සංගමය විසින් වර්ෂ 1977 දී දැමූ අත්හැරීම්, බලවත් ක්‍රියාවලියක් පහර දීම වලට සුදුසු වන බව කැණී සහිතව රජයට පැහැදිලි කළේය. වරින් වර මෙම ප්‍රශ්නය ගැන උද්ඝෝෂණය කළේය. අද උද්ගතව ඇති තත්වය දෙස බලන විට අපේ බලවත් කණ්ණාඩුවට සහ සිංහල රාජ්‍යයේ අන්තර්ගතව මෙන් අපේ හඬ රජයේ කන්වලට යොමු නොවීය.

විදේශ රටවලින් ජාත්‍යන්තර ස්ථාවර භාවය රැකීම අරමුණු කරගෙන නැගෙන බලපෑම් නිසා නිමිත්‍ර සාකච්ඡාවලින් මෙන් මතු වූ පැහැදිලි කළ යුතු යෝජනා සිංහල රාජ්‍යයට සහ උරුමයට බොහෝ සේ අහිතකර බව අප සංගමයේ හැඟීමයි.

පාර්ලිමේන්තු ආයතනය ගැන සහ එම වරප්‍රසාද ගැන නොතකා පක්ෂ හේදවලින් තොරව රාජ්‍යයේ කාර්යයන්, මතු සිංහල පරපුරේ අනිවාර්ය ගැන සලකා සිංහල රාජ්‍යයට අහිතකරව පැන නැගෙන අර්ථකෝෂයක් සාදන බවට ඔබගේ විරෝධය පලකරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, ඊළඟට මම කියන්නට යන්නේ විශේෂයෙන්ම ක්‍රියාත්මකය, වටිනාකම ආදී පළාත්වල ක්‍රියාවලිය ප්‍රභාසයක් නිසා අකාර්යක්ෂමයට පත් වී සිටින අය ගැනයි. ක්‍රියාත්මකය, වටිනාකම වාගේ ප්‍රදේශවල සිටි අකාර්යක්ෂමය ලෙස ඇවිත් සිටින විශාල සංඛ්‍යාවක් අක්ෂමත ආයතනයේ ඉන්නවා. දැන් මේ අයට ඉන්නට තැනක් නැහැ. තමන්ගේ ලබාදීම් පාසල් යවන්නට පුළුවන්කමක් නැහැ. පාසලකට ඇතුළත් කර ගන්නට අමාරුයි. ඉන්නට ගෙයක් නැහැ. මෙම ක්‍රියාවලිය උවදුරු නිසා අවුරුදු ගණනාවක් තිස්සේ තමන් කරගෙන ආ වෘත්තීය අත්හැරීම්, තමන්ගේ නිවාස අත්හැරීම් දමා තමන්ගේ දරුවන් සමග කොසක් පළාත්වලට ගොස් සිටින මේ පිරිස ගැන විශේෂයෙන් සලකා කිසියම් ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. එසේ ගන්නේ නැති නම් අද මේ අයට ජීවත් වෙන්නට පුළුවන්කමක් නැහැ. ක්‍රියාත්මකය නගරයේ සිටි පවුල් කීපයකම අය දැන් සතියකට පෙරදී මා හමුවෙන්නට ආවා. ඒ අයට දැන් නවතින්න නැතත් නැහැ. ජීවත් වන්නට ක්‍රමයක් නැහැ. ඒ අය කමණ්ඩුවේ දරුවන් සමග ඉතාමත් දුක්ඛාපත්වීමකට පත්වී සිටිනවා.

" උතුරු නැගෙනහිර ක්‍රියාවලිය ප්‍රභාසයක්ගෙන් අකාර්යක්ෂම වූ පවුල්වල දරුවන්ට අධ්‍යාපනයේ දෙර වැසේ " සිරස්තලය යටතේ කොට්ඨාශයට වාර්තාකරු සැපයූ ප්‍රධාන නිවැසියන් සඳහා මැතිවරණ 14 වනදා " දවස " පසුපස පල වී තිබෙනවා. ඇත්තෙන්ම ඒ ලබාදීම් ඉස්කෝලයකට ඇතුළත් කර ගන්නට විධියක් නැහැ. ඒ අයට ජීවත් වෙන්නට තැනක් නැහැ. කිසි ආධාරයක් ලැබෙන්නේ නැහැ. දැන් ඒ අයට රක්ෂාවක් නැහැ. එම නිසා මේ අය ගැන කිසියම් ක්‍රියා මාර්ගයක් ගත යුතුව තිබෙනවා. එහෙම නැති නම් ජීවත් වන්නට පුළුවන්කම ඇති වෙන්නේ නැහැ. මේ රටේ ඒ විධියේ සිංහල අකාර්යක්ෂමයක් දහස් ගණනක් සිටිනවා.

ඊළඟට මුල්කීරිගල අතුරු මැතිවරණය ගැනත් කෙටියෙන් වචන කීපයක් කථා කරන්නට මම බලාපොරොත්තු වෙනවා. මුල්කීරිගල අතුරු මැතිවරණයේදී -

**නියෝජ්‍ය කාරක සභාපතිතුමා**  
**(ශ්‍රී ලංකා විපක්ෂ නායක)**  
**(The Deputy Chairman of Committees)**

මන්ත්‍රීතුමාට කථා කරන්නට තව කාලය තිබෙන්නේ විනාඩියක් පමණයි.

**රිචඩ් පතිරණ මහතා**  
**(ශ්‍රී ලංකා විපක්ෂ නායක)**  
**(Mr. Richard Pathirana)**

කොටම ඇති ඒ විනාඩිය ඇතුළත දී මම ඒ ගැන කියන්නම්.

1983 දී පැවති මුල්කීරිගල අතුරු මැතිවරණයේදී දිනුවේ වැඩි ඡන්ද 3521 කින්. මේ වතාවේ දිනුවේ වැඩි ඡන්ද 1329 කින්. මගේ මතයේ ගැටියට නම් ඒක රජය ලැබූ අන්ත පරාජයක්. මන්ද ? කොසෙකුත් විධියේ ප්‍රකාශන, පෝස්ටර් ගහලා තිබුණි. මෙපමණ ප්‍රමාණයක් සංවර්ධන වැඩ කර තිබෙනවාය කියා අලවා තිබුණු ප්‍රකාශන මම දැක්කා.

**නියෝජ්‍ය සභාපතිතුමා**  
**(ශ්‍රී ලංකා විපක්ෂ නායක)**  
**(Mr. Deputy Speaker)**

මන්ත්‍රීතුමාට නියමිත කාල සීමාව ඉවරයි. කැණීකර දැන් කථාව නවත්වන්න.

**රිචඩ් පතිරණ මහතා**  
**(ශ්‍රී ලංකා විපක්ෂ නායක)**  
**(Mr. Richard Pathirana)**

මෙපමණ සංවර්ධන වැඩ කර තිබෙන නිසා ඡන්දය දෙන ලෙස ඒවායින් කියා තිබුණි. ඇත්තෙන්ම කිසිම කෙනෙකු කුල හේදය ඇවිස්සුවේ නැති බවත් කියන්න මිනැ. [බාධා කිරීමක්] එපමණක් නොවෙයි. ඡන්ද මධ්‍යස්ථාන ගතරකින් අපේ ඡන්ද නියෝජිතයන් බලයෙන් අහිමි කරලයි. ඡන්දයෙන් දිනුවේ. එම නිසා මේ අතුරු මැතිවරණය රජය ලැබූ අන්ත පරාජයක් ගැටියටයි අපට සලකන්නට තිබෙන්නේ. ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මගේ වචන ස්වල්පය මෙයින් හමාර කරනවා.

**නියෝජ්‍ය කාරක සභාපතිතුමා**  
**(ශ්‍රී ලංකා විපක්ෂ නායක)**  
**(The Deputy Chairman of Committees)**

Hon. Member must understand that the Hon. Minister of National Security is on his feet to reply. Hon. Minister may proceed.

**ලලිත් ඇතුළත් මුදලි මහතා (ජාතික ආරක්ෂාව පිළිබඳ ඇමතිතුමා සහ නියෝජ්‍ය රාජ්‍ය ආරක්ෂක ඇමතිතුමා)**  
**(ශ්‍රී ලංකා ආරක්ෂා මණ්ඩල - ශ්‍රී ලංකා ආරක්ෂා මණ්ඩලයේ අග්‍රාමාත්‍යයා)**  
**(Mr. Lalith Athulath Mudali - Minister of National Security and Deputy Minister of Defence)**

Mr. Deputy Chairman, Sir, the hon. Member for Akmeemana said the election result at Mulkirigala was a defeat for the government and a victory for the SLFP. All I can wish the SLFP is future victories of the kind of Mulkirigala. That is why, Sir, they will remain in the position of the Opposition for a long long time to come. But I do not want to talk about Mulkirigala because I think many other speakers dealt with that problem, and I think the problem of the emergency is a much more grave problem than the infighting that results from by-elections such as at Mulkirigala. The only point that I want to make in relation to Mulkirigala is that the government withdrew the emergency in the area of Mulkirigala for the purpose of the election - (Interruption). The hon. Member for Kalawana who did not fire a shot at Mulkirigala is strangely enough calling for a ceasefire when he was not anywhere there. But having seen what happened at Mulkirigala, how can the hon. Member for Baddegama, for example, come and vote against the emergency? If without the

[உள்ளே வந்தபின்னர் உரை]

emergency some things happened in Mulkirigala, then surely all of you should be standing up and voting for the emergency because that is necessary not only in the North and the East but, on your own arguments, essential in the South. But this is the kind of hypocrisy which oppositions are forced to indulge in. May I deal with one or two other minor facts and then get on to the main issue ?

First, I am very sorry to find that Members of the Opposition are reading chunks out of letters and chunks out of newspapers, all of which are by and large hostile to the Government. For example, the hon. Member for Kalawana (Mr. Sarath Muttetuwegama) read out some stories about some detainees in Welikada fasting. Somebody had told you that - (*Interruption*). That is right. You told us what you read in the newspaper.

සරත් මුත්තේවුට්ටේ මහතා  
(திரு. சரத் முத்தேட்டுவெகம)  
(Mr. Sarath Muttetuwegama)

Yes.

ලලිත් ඇතුලත් මුදලි මහතා  
(திரு. லலித் அத்துலத்முதலி)  
(Mr. Lalith Athulath Mudali)

You did not bring the newspaper here. That is the only difference. I can tell you that as far as we are concerned I have checked up with the Commissioner of Prisons today after you made your statement, and there is no fasting going on. There is no such thing. In fact, all that has happened is, somebody spread a false rumour in Jaffna saying that somebody was on a fast. That false rumour was spread by terrorist agents - we know that - in order to create public feeling in Jaffna, in order to sabotage the discussions that are going in New Delhi, and you, reading that, sorry to say, seems to have fallen victim to that trap.

සරත් මුත්තේවුට්ටේ මහතා  
(திரு. சரத் முத்தேட்டுவெகம)  
(Mr. Sarath Muttetuwegama)

I do not know whether I am a victim to a trap. - (*Interruption*.)

මන්දිරයේ  
(அங்கத்தவர் ஒருவர்)

(A Member)

Are you an agent ?

සරත් මුත්තේවුට්ටේ මහතා  
(திரு. சரத் முத்தேட்டுவெகம)  
(Mr. Sarath Muttetuwegama)

I want to say this. When newspapers carry reports of incidents that are happening here and when there is no official denial or no official story put out on that

particular news item by the Government, then what is one to presume ? Now, for example, I will ask the Hon. Minister, is there or not sometimes a protest action of the type of a satyagraha going on in the Jaffna University, also about detainees ?

ලලිත් ඇතුලත් මුදලි මහතා  
(திரு. லலித் அத்துலத்முதலி)  
(Mr. Lalith Athulath Mudali)

I will come to that.

සරත් මුත්තේවුට්ටේ මහතා  
(திரு. சரத் முத்தேட்டுவெகம)  
(Mr. Sarath Muttetuwegama)

I have got -

ලලිත් ඇතුලත් මුදලි මහතා  
(திரு. லலித் அத்துலத்முதலி)  
(Mr. Lalith Athulath Mudali)

But you did not say that.

සරත් මුත්තේවුට්ටේ මහතා  
(திரு. சரத் முத்தேட்டுவெகம)  
(Mr. Sarath Muttetuwegama)

I did not say that because that is not so important from the point of view of the story that some people are fasting in the prison. This is worse. For the first time a Government spokesman says that no such thing is happening, whereas the "Hindu" and other papers are carrying it for about two or three weeks.

ලලිත් ඇතුලත් මුදලි මහතා  
(திரு. லலித் அத்துலத்முதலி)  
(Mr. Lalith Athulath Mudali)

I am surprised that anybody in Sri Lanka wants to quote the "Hindu" as talking the truth about Sri Lanka. The "Hindu" does not talk the truth about the Sri Lankan cricket team ! What more do you want about the "Hindu" ? But I want to say this. I am saying that I am not prepared to take any responsibility for having to deny everything the "Hindu" publishes. If we do that we will be wasting our time.

සරත් මුත්තේවුට්ටේ මහතා  
(திரு. சரத் முத்தேட்டுவெகம)  
(Mr. Sarath Muttetuwegama)

Lankapuvath is denying everything every day.

ලලිත් ඇතුලත් මුදලි මහතා  
(திரு. லலித் அத்துலத்முதலி)  
(Mr. Lalith Athulath Mudali)

Lankapuwath does not mean me.

සරත් මුත්තේවුට්ටේ මහතා  
(திரு. சரத் முத்தேட்டுவெகம)  
(Mr. Sarath Muttetuwegama)

Lankapuwath is housed in the Ministry of State.

ලලිත් ඇතුලත් මුදලි මහතා  
(திரு. லலித் அத்துலத்முதலி)  
(Mr. Lalith Athulath Mudali)

That I do not know.

සරත් මුත්තේටුවෙගම මහතා  
(திரு. சரத் முத்தேட்டுவெகம்)  
(Mr. Sarath Muttetuwegama)

But Lankapuwath never denied that there was a fast.

ලලීත් ඇතුලත් මුදලි මහතා  
(திரு. லலித் அத்துலத்முதலி)  
(Mr. Lalith Athulath Mudali)

May I come to this ? When this false story about the fast was spread in Jaffna by terrorist agents – and you now say repeated in the “Hindu”, which is not very different – we took the only step that was sensible, which was to tell the parents. They are the only people who could be involved through the Government Agent. We said, “Send us a delegation and come and see what the real state of things is.” That delegation is coming on Monday. We will show them on Monday or Tuesday the actual situation in the Welikada Prison, and they will be satisfied that there is no truth whatsoever in these false allegations.– (Interruption). The Hon. Minister of State tells me that the fact that the parents were going to be invited to have a look at this was published in the newspapers, including your friend Lankapuwath.

මන්ත්‍රීවරයෙක්  
(அங்கத்தவர் ஒருவர்)  
(A Member)

His friend !

ලලීත් ඇතුලත් මුදලි මහතා  
(திரு. லலித் அத்துலத்முதலி)  
(Mr. Lalith Athulath Mudali)

This is the kind of thing that we have to face. Are we going to deny every single story that everybody is publishing ? For example, the hon. Member for Akmeemana just read out a letter purported to have been signed by the Mahanayakas. I also got that letter, but there were no signatures, only prints of signatures. I will accept that that letter has been sent. In that they say that there are some proposals to hand over the foreshore of Sri Lanka to some kind of subordinate body, and because of that, he says, people's fishing rights will be affected, and therefore immigration and emigration can be handed over to a subordinate body, therefore the customs can be handed over to a subordinate body.

Surely, somebody spun that false story, and these venerable gentlemen have taken that story, and a doubt has arisen in their minds and they have expressed themselves. But surely, anybody who knows anything about this problem knows that even in the highest form of resolution there never has been a case where a foreshore or customs or immigration and emigration has ever been developed ? It cannot be so. It is not done even in a federal state. A foreshore does not belong to a federal unit. A foreshore necessarily belongs, in international law apart from domestic law, to the nation.

So how do we deal with this ? Somebody takes some newspaper cutting, somebody takes somebody's half-whispered words and produces a proposal which does not exist and then proposes to knock down something that does not exist and starts blaming the Government. If you want to solve this problem, let us stop going on half truths. Let us not create problems which do not exist. Let us wait until there is some kind of firm proposal which we can talk about. Even a working paper is only a collection of ideas. They may crystallize into something. They may not. If they do, then there is an opportunity in the way that any matter can be discussed in this country for those ideas to be opposed, criticized, rejected, accepted, do what you like. But let us not discuss shadows. I mean, if we chase shadows we will become ghosts ourselves ! Shadows help us sometimes in some cricket grounds, I know ! But this is not cricket. This is a very serious problem, and all we are doing is debating some fourth-hand, vague information, against any kind of historical precedence, and then we are saying, “this is what is happening”.

The hon. Member for Maharagama read out an account of somebody who had written to him from Vavuniya. Factually most of what is in that letter is correct. Not all of it. Maybe his experience was not told. But it does not take the argument any further, because the whole purpose is, how do you resolve it ? Of course, people are suffering. There are refugees in Trincomalee belonging to all communities, but principally Sinhalese and Tamils. How do you resolve it ?

Any Government in Sri Lanka facing this has two very difficult contradictions to face. Let us not hide that. That is what we have to face. On the one hand is the contradiction between national opinion and international opinion. In national opinion the vast majority of the people want to resolve this problem in a firm way. They want you to be tough. They want you to meet the terrorist threat militarily. A few of the people in the nation say “Yes, but you ought to have some kind of discussion also.” Just a microscopic minority say, “Do not use any military means, but go on talking.” That is the broad mass of national opinion. The vast majority say, “Talk tough”. The vast majority say, “Hit”. The vast majority say, “Do not talk”, while another group says “Hit, but also talk”, and a small group say, “Do not hit but talk”. On the other hand is the international opinion. International opinion is the reverse of all this. The vast majority say, “Talk”. A small majority say, “Talk, but we know we have to hit in the process”. And a very small minority will say, “There is no other way except by taking military action.” We are no longer isolated. We are not living two and a quarter thousand years ago when to take a message from Anuradhapura to Magama would have taken you six months. We are now living, whether rightly or wrongly, in a world where if there is an incident, if there

[ලලිත් ඇතුලත් මුදල මතක] is a discussion, it is spread all over the world, there are all sorts of world opinion. Government has to take that into account. Government cannot take only national opinion into account and ignore international opinion. Government cannot take only international opinion into account and ignore national opinion. Government must necessarily try to resolve all these elements in order to proceed with its programme of action. And I can tell you what our programme of action is.

We have taken and are taking and will take steps to strengthen our security apparatus to deal with terrorist threats. There can be no question about it. On the other hand, we know that there are limits – necessary limits, historical limits, internationally precedented limits – to the exercise of military power in the ultimate resolution of this problem. To those who say, “There is no role for military power”, we say “Sorry, we disagree”. To those who say, “there is only a military way to resolve this problem,” we say, “Sorry, we do not think you have the complete picture”. That is why we say, if you want to resolve this problem, resolve in the proper meaning of that word, you have to pursue, even under great difficulty, an attempt to get a political solution. The political solution part of it is, at the very lowest a necessary part in dealing with this problem. To achieve this we have developed a better understanding of this problem with our neighbours. Certainly, I think nobody will dispute that there is a greater understanding, though you and I may think not a perfect understanding, of our problems across the waters in India. Anybody holding a responsible post in this country cannot escape from these problems. Nobody in Government, whether UNP or SLFP, can ignore, on the one hand national opinion and on the other hand, international opinion. But these are divergent. To bring them together, to make them to converge, is the difficulty and the ability which is demanded of Government.

The next problems we have is, everybody wants a quick result. One thing about this national and international opinion, although they diverge is that they all agree on one thing, “We want quick results”. One want quick results militarily, the other wants quick results politically. **ඔක්කොම ඉක්මණින් මත. (Interruption).** Well, I have described them – national and international. I did that.

ලක්ෂ්මන් ජයකොඩි මතක

(ශ්‍රී. ලක්ෂ්මන් ජයකොඩි)

(Mr. Lakshman Jayakody)

You said quick results militarily and quick results politically.

ලලිත් ඇතුලත් මුදල මතක

(ශ්‍රී. ලලිත් ඇතුලත් මුදල මතක)

(Mr. Lalith Athulath Mudali)

Sorry, you have misunderstood me. What I am saying is, these groups have divergent views on what ought to be done but they are agreed on one thing – Whichever

way you go you must have quick results. Those who want a political solution say “You must have quick results.” Those who want a military solution say “We want quick results.” One thing they want is quick results which in a sense is one thing you cannot get in this situation. Building up your security forces takes time. Now we are just beginning to see the benefits of increasing numbers and better equipment of the military forces. We just see the first glimmer of the advantage of the preparations that have been going on for the last 18 months or even longer. Numbers have increased; institutions have increased; deployments have increased; equipment has improved; tactics have improved; strategies have been based on experience, soldiers are better experienced, they handle it better. One of the great things we are proud of is that in the Nilaveli operation nobody can say that civilians were harmed. The soldiers’ behaviour in the Nilaveli operation was virtually exemplary. And I hope it will remain that way. But everybody wants quick results. To train the army, to train officers, it will take time, but you want quick results.

Similarly, on the political side, people want quick results. They think that this great problem which has been in this country from time to time can be resolved in a couple of weeks, and if it is not resolved you can go back to the people rouse them up and say, “මොකක්වත් කරන්නෙ නැත? මොකක්ද මේ කරන්නෙ?” Why everybody has a **සාධාරණ කැක්කුම** about this; everybody is deeply concerned about this; so, if you go and press the button and say, “මොකක්වත් කෙරුවෙ නැත”, then you hope you can get political dividends. Pardon for saying so. I am convinced that the SLFP attempted to do that at MulKirigala. I am not blaming you. I can understand that. But I think in the broader interests of this country that was a tragedy, and in the broader interest of the country I am thankful that the people of MulKirigala rejected the SLFP. Of course, that has been a great benefit for this country. It has been proved that the majority of the people of this country – even if not a big majority the majority of the people of this country – are balanced, are reasonable; and understand what has to be done.

Now, Sir, on this question of quick results, when you do not get quick results you show disappointment. “Thimpu talks finished!” But some talks are going on. Next you will say some other thing, “Ceasefire, but something else is going on.” That is the very nature of this. Whoever is running this has to face this problem.

The next matter is that there are some discussions going on. I think the hon. Member for Maharagama (Mr. Dinesh Gunawardene) raised that issue. It is a fair issue raised, but I will explain the difficulty. On the one hand you have to inform the people. That is the duty of a democratic government. On the other hand, certain



things have to be kept confidential. For example, things of military strategy must necessarily be kept confidential. For example, what was done in Nilaveli, if you take democracy to its extremity, you would have said, "Well, you should have informed what was going to happen in Nilaveli". But you cannot. That is necessarily confidential.

Then the other area of political discussion, look at this. It is very easy, and I am not saying improper what I am saying impossible, to say, why do you not take the people into your confidence? Very nice words; a very nice phrase: "Take people into confidence. Tell them what you intend to do." All right. very single idea that comes in the process of a discussion you make public. Right, you do that and what happens? All that will happen is that everybody will start shooting at the idea for example, that rights to the foreshore have been given to others. My idea is, nothing of the foreshore have been given to others. My idea is, nothing of the foreshore is ever given to any other.

We have to keep certain things confidential even in the course of a political discussion. Even in the course of exchanging ideas somebody puts forward a proposal and you turn it down or you say, "I will look at it". For example take what was raised by the hon. Member for Akmeemana (Mr. Richard Pathirana). He said in that letter, " "லேடீஸ் கமிட்டி 9 க் லைவ் ரிப்போர்ட்". I can tell you as the Minister of National Security and Deputy Minister of Defence that the idea of nine police forces never entered my mind. It may have entered the terrorists' mind, but I cannot be responsible for that. The terrorists must have gone to the "Hindu" and put the thing. The "Hindu" is then copied by our Opposition and repeated here, and we are asked to explain why there is a proposal for nine police forces. I do not understand this. Why are we doing this to ourselves? Let us allow confidential discussions and the exchange of ideas to go on. If something is reached, if something gets in to shape, then that is the time to come and talk and attack it, reject it, amend it or do anything you like about it. You can do a *satyagraha* at Thunmulla also, if necessary! That is possible, but let us not fight about straws in the wind.

மன்றத்தினர்  
(அங்கத்தவர் ஒருவர்)

/(A Member)

Not with the *hansiputtuwa*!

சீன பேரவைத் தலைவர்  
(திரு. லலித் அத்துலத்முதலி)  
(Mr. Lalith Athulath Mudali)

With or without the *hansiputtuwa* you can do a *satyagraha*. I cannot understand the hon. Deputy Minister. Why cannot you do a *satyagraha* on a *hansiputtuwa*, particularly if you do not want your bum to touch the ground! The world may be sitting on their

haunches but Sri Lanka would like to sit on its *hansiputtuwa*. What is wrong about that? Let us be serious about this.

கமிட்டித் தலைவர்  
(சுருப் பிரதித் தலைவர் அவர்கள்)  
(The Deputy Chairman of Committees)

Order, please!

The Hon. Deputy Speaker will now take the Chair.

சபையின் கமிட்டித் தலைவர் இலாபகரமாக ஓய்வில் இருக்கிறார், கமிட்டித் தலைவர் இலாபகரமாக [சபைத் தலைவர் இலாபகரமாக] இலாபகரமாக இருக்கிறார்.

அதன் பிறகு, சுருப் பிரதித் தலைவர் அக்கிராசனத்தினின்று அவரே, பிரதித் தலைவர் அவர்கள் [திரு. நோர்மன் வைத்யரத்னா] தலைமை வகித்தார்கள்.

Whereupon MR. DEPUTY CHAIRMAN OF COMMITTEES left the Chair and MR. DEPUTY SPEAKER [MR. NORMAN WAIDYARATNA] took the Chair.

சீன பேரவைத் தலைவர்  
(திரு. லலித் அத்துலத்முதலி)  
(Mr. Lalith Athulath Mudali)

Let us wait till we got something definite. There is no point saying, "You are going to sell the country." That is one of the tragedies of Mulkirigala. One party is accusing the other party of selling the country. One would have thought that the country would have been auctioned finished by the number of times we talk about selling the country! Let us be honest and face the fact that - as the hon. Leader of the Opposition said in one memorable speech in this House about 6 months ago - if we are not foreign agents then surely at least our passion and concern for this country must be similar. We cannot be trying to sell the country around and others trying to buy it and others not trying to do it. I am telling you that sometimes it is very easy to be in the Opposition because you can give room to passion without any responsibility whatsoever. Governments have passion but they have to act responsibly. They have to balance a number of interests. They have to look at a number of things. They have on the one hand the need to inform and on the other hand the need to keep confidential. I will give you a simple example. The hon. Member for Maharagama cited, quite rightly, that there is no fuel in Mannar. All I would do, as I would like to correct him is to cut off the word "is" and put the word "was", because between 4 o'clock and 11 o'clock this morning we conveyed a convoy to supply the entire population of Mannar by military means. We did that. If I got up in the morning and said when the debate started, "Do not worry, the stuff is going to Mannar, somebody would have relayed that to the terrorists and they would have bombed it. But now I can say it because by 11 a.m. this morning the convoy of fuel was taken to Mannar. So do not try to plea on the feelings of the people on this occasion. You make it a moments happiness of making a debating point. The problem is far more serious than that. It is a very responsible task that is involved. We need to balance a large number of factors. I will give you a good example. We are talking

[ලලිත ඇතුළත් මුදල මත]

of cessation of hostilities. The hon. Member for Akmeemana quite rightly, says, and that it is the terrorists who have broken the ceasefire. We know that. We gave a number of incidents. But how is it represented to other countries? It is falsely represented that we break the ceasefire. The "Hindu" paper which some of you love to quote so much, is every day saying that we are violating the ceasefire! The world is confused. The world does not know who is breaking the ceasefire. We think that our version is now heard a little better than before. But we want to show our good faith. The terrorists want to bring foreigners here. They want foreigner to monitor the ceasefire in this country. I want to say categorically that no foreigner will be allowed to come into Sri Lanka to monitor any kind of cessation of hostilities in this country. I am speaking, I hope, not only for Sri Lanka, I am speaking for all the countries of South Asia who I know share this point of view. All the countries of the Third World share this point of view. It is a matter of fundamental sovereignty that we will not allow any foreigner to come here to monitor the cessation of hostilities. When these foreigners come here you do not know who comes with them, you do not know whose intelligence agents come with them. Therefore we are not going to allow that. But we want to show our good faith to the world in relation to the cessation of hostilities. I want to say that the Government of Sri Lanka is prepared to appoint a committee of Sri Lankans who will be permitted to observe, monitor and report upon any violation of the ceasefire agreement to the President. Those people will be selected from the major ethnic communities of Sri Lanka, and they will hopefully be people who have distinguished themselves in the public service or the judicial service of this country. This is because we want to show the world that we have nothing to hide. Now, this is a matter on which you do not have to talk of national opinion. As I said earlier, there was national opinion. On cessation of hostilities there is no problem of national opinion. The people know that it is the terrorists who have broken the ceasefire agreement, but international opinion does not know it. International opinion gets it wrong. Therefore we are compelled, but we are happy to do that because we do not want to hide it, there is nothing to hide about it. But this is a Sri Lankan matter and we will be prepared to select Sri Lankans in order to have any cessation of hostilities arrangements monitored, because we have nothing to hide in these things. We are not trying to break the agreement. We know it is the terrorists who are trying to break the cessation of hostilities agreement.

Sir, the hon. Member for Akmeemana quoted the "Divaina" and read out eight conditions, which the terrorists have set out asking us to observe. Now, if he was fair, and I wish the Opposition to be fair even in this instance, they would have read out the conditions we sent yesterday, but the Member for Akmeemana does

not report that.—[*Interruption*].—The statement of the Government of Sri Lanka was openly announced yesterday. It appeared in this morning's newspapers, but the hon. Member for Akmeemana does not quote that.—[*Interruption*]. But he comes and quotes their conditions and does not quote our conditions to them. To my mind it is not fair to do that. Why should the Opposition simply take the conditions of the terrorists and give it publicity in our Parliament? For what purpose? And they forget to tell the Parliament that we have imposed certain conditions! Well, let us see what comes out of those conditions. While they are trying to agree on discussions may be the substantial discussions are going on in Delhi on the working paper. To my mind the most important thing is to concentrate on the working paper and to see what ideas and proposals could emerge from that. Cessation of hostilities is only a humanitarian consideration. We do want to kill people. We do not want to put people into trouble. We do not want people to lose their homes. For that reason we will try to pursue a cessation of hostilities arrangement if we can get it. He criticized us for saying that we will unilaterally extend the cessation of hostilities. There again the same problem, which I mentioned earlier, comes up. If we did not say so, the world will think that we want to break it. If we did not extend it and if some act happened in some village and somebody got hit and shot, the very people who are now complaining that we did a unilateral extension of the cessation agreement will come back and say: "නමුත් නැත්තේ ඒකට එකෙහිදී තැනුණේ ඒක තිබුණේ මෙක උනේ." This kind of "*chang choon*" argument must stop.[*Interruption*] I used a colloquialism well known in the Harbour, but may be known in the Police. [*Interruption*] Well, even the Vietnamese faced these problems.

Sir, the last point I want to make is that I have watched, with a great deal of distress, the way the national question was dealt with at Mulkirigala. I would have hoped that a by-election should not be made used of to make petty points about a great national question and tragedy. If our attitude is to make political capital out of this national question, in a sense, we do not deserve to succeed. This problem affects all of us, whether government, Opposition or even persons not involved in politics. It affects all. It has already affected a large number of our citizens. It affects them irrespective of race. When I talk to people in Sinhala speaking constituencies, they will talk to you about the Sinhala refugees. If I talk to people in Tamil speaking constituencies, they will talk to you about the Tamil refugees. If I talk to people who have a Muslim speaking constituency, they will talk to you about the problems of the Muslim constituents. But the fact is that this is affecting all of us irrespective of race, caste or political parties. The people who are bearing the brunt of the attack in Trincomalee are people from different political parties.

In conclusion, I want to plead most earnestly for a national consensus, a unity in facing this problem. Let us debate ideas, let us play around with that. I am not seeking to stifle that but let us work with a single minded purpose. I will only convey to this Parliament, Sir, not all the letters written by people outside, I want to convey to you, Sir, what a simple set of soldiers in the Northern Province, facing danger, told me. That is all I want to quote. They are people who are ready to sacrifice their lives. We say sometimes in our political platforms - "අපි ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කළා." That is more a slogan that reality except when sometimes it comes to MulKirigala United National Party supporters. But the soldiers, when they say - "ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කළා." they do not even say that. They are doing it. One section of the soldiers told me when I visited their camp, and may be apart from the few MPs who accompany me sometimes to go to those camps, I do not see any Members of the Opposition having gone there. So they are mostly academic observers. But we are talking about people who are really facing danger. One soldier told me, "Sir, I do not understand your debates in Parliament. I do not understand all your great fights elsewhere. When I go out on a patrol with seven of my comrades - because we were in a group of 8 - I do not turn round and say to the man on the right 'Did you vote SLFP last time or did you vote UNP last time?' I do not ask that. But I put my trust, to protect my life, on that man on the right. I do not look at my Muslim comrade on the left-hand side and ask him, 'What religion are you?' I put my trust in his knowledge of language when I go out to face that front. I do not ask the man behind, 'what caste are you?' but I put my trust in him when I go out." That is the way those soldiers are facing it.

Some of us who are not anywhere there can afford the luxury of pettiness on this. They do not understand this. They are saying, "Here we are sacrificing our lives. We are all comrades together irrespective of caste, race, religion, political party, irrespective of where we came from because if we die we are going to die together." They call for national unity. And all I would urge you is to show that national unity in this House. If you want to help the soldiers, if you want to have a solution, close your ranks behind them for they are working. The government is working politically to try and solve it; the military is trying to do what they can in the military sphere, do not split behind them.

We need unity: that is why I think, whatever criticisms you have on the Emergency, work for it here. The soldiers do not understand why you are not for the Emergency which gives them the only legal power to act. They do not understand when you, the Opposition, get up and say that you are for benefiting the vast majority of the people, particularly the Sinhala people,

and the very law that gives the soldiers power to take action you, having talked about saving the Sinhala people, vote against it. It may be that you have some theory of it but all I can tell you is that the simple soldier who talks to me does not understand it. He would be strengthened, he would be more active, he would act more correctly if we show the kind of unity that he wants.

That is all that I want to plead, Sir. I do not want to take any more time. Thank You.

ලක්ෂ්මන් ජයකොඩි මහතා  
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)  
(Mr. Lakshman Jayakody)

Mr. Deputy Speaker, I think I have to wind up for the Opposition because, unfortunately, our leader had to leave for an important engagement in his constituency, in Nuwara Eliya. Therefore, I have been asked to deputize for him. - [Interruption]. Well, up to a point I would say. - [Interruption]. Yes, certainly, because I will not say this is not an important debate. But he did not run away. He went away because his presence in Nuwara Eliya is most important. - [Interruption]. Someone commented here that he ran away. I am sure it was the hon. Member for Mawanella. - [Interruption]. You can be 100 per cent sure that I have no aspirations of that nature.

I have just heard, in brilliant eloquence I would say, the speech of the Hon. Minister of National Security and I am happy that the military General was here and also the administration General of this country was here to listen to the other side. He made a clarion call a few moments ago that there should be national unity on this national question. We in the Opposition do endorse that, and endorse that to the hilt, for the simple reason that we feel that problems of this nature should not be confined only to certain groups, certain individuals, a certain class of people, but what is happening on this question must be known to every citizen of this country. Perhaps it has got internationalized and it should be known to most of the international community too. The world is very small today. They would like to know what is happening in our country, and they should know what is happening. But I am very sorry to say, Sir, that a wrong notion has been accepted by the Government. that we follow a particular paper, a paper from India called the "Hindu" in assessing the situation.

While a few moments ago the Hon. Minister of health mentioned in this House that there is a working paper and what is in the working paper had been admitted to the Ministers, I do not know whether the hon. Members of Parliament had been informed of it. The whole of India knows about this working paper. It has been published in the "Hindu". It has been published in most of the Indian papers, and I am, of

[ ලක්ෂමන් ජයකොඩි මහතා ]

course, very happy to state that the "Island" paper picked it from the "Hindu" and translated it into Sinhala. Obviously we have no other way of knowing. If that is not allowed to be published, most of the people would be speculating to find out what is going to happen.

I was just looking at some of the things that had come in the Rupavahini in the last couple of days, and also in the papers, at meetings and at seminars. I even read and listened to what was said at the Ex Co meeting of the UNP and also what happened at the Cabinet briefings. None of these organisations gave a true picture of what was happening in Delhi subsequent to Thimpu because there had been so many trips made to Delhi by very important people, by important delegations. As a matter of fact I was just informed that three members had left our country, gone to Delhi, one being Dr. H. W. Jayawardane, the other person being Mr. C. L. Seneviratne and the third person being another leading lawyer, Mr. Mark Fernando. They had gone there to discuss certain matters that had emanated on a detail of the subject of land colonisation and land alienation. One has to find out why they went, for what reason they went, and they had been specifically given instructions by His Excellency and his team of officers who are here on the subject of land alienation and land colonization.

Now, Sir, we ask only one question from this Government: What is the working Paper? That is a vital question. Up to this date the Government has not mentioned to the Country, and everyone is speculating, obviously. I do not know whether the Hon. Ministers know about the Working Paper. They are completely in the dark. Very important traditional democratic institutions like the Mahanayakas of Nikayas of this country, perhaps, the Catholic Church, the Christian Church and also the Muslim hierarchy, the Hindu hierarchy, themselves do not know what is happening. So, it is an elementary question that everyone asks: What is the Working Paper? Therefore, I would like the Hon. Minister who will be following me to let us know very clearly why this has not been given publicity. And I would like to submit to this House that they should let us know the subjects under which this country is going to be managed and governed for years to come, because these are the subjects that are under discussion in Delhi. The Hon. Minister of Foreign Affairs is here. Any diplomatic chancery in this country, perhaps would know very much more than anyone of us, because it has been printed in their own papers. So, therefore, I would like to know because there had been questions asked and decisions taken on the following subjects.

First and foremost, there was the question about what would be the system of Government in this country. There was the question as to how you are going to

establish Provincial Councils in this country. There was the question as to how you are going to devolve power to these Provincial Councils. There was the question as to how you are going to give legislative powers and how you are going to give financial powers. They have even gone to the question of having elections. Just now when I was going in to the Lobby I met a friend, an hon. Member of Parliament. There is a rumour to say that the hon. Member has to leave very soon and another person has been nominated to the particular area because there is going to be an election under the proportional representation system once the Provincial Councils system is established in this country in January 1986.

Now, Sir, there had been discussions about the membership of the Provincial Councils. There had been discussions as to how the Provincial Councils are to be established and abolished. There had been questions about the minority commission. The hon. Member for Maharagama (Mr. Dinesh Gunawardana) just mentioned about it—whether they are going to have something like the Kandyan Peasantry Commission or Minority Commission—or rather it has turned the other way and some have suggested that there should be a Minister for Tamil Affairs. This had been discussed. There also had been a discussion regarding the national policy for employment—. These were the headings of this Working Paper. Also how they are going to constitute the military regime of this country and what percentage of minority representation should get into the military of this country?

They also discussed about the subject of the persons of Indian origin in this country, land and land development, about the settling of the 200,000 people that the Hon. Minister of National Security has been always discussing. They even discussed about the Dudley-Chelvanayakam Pact where he wanted to change the Land Ordinance of that time, and how to give land to the people of the area in the North and the East. All these subjects have been discussed. But not a word had been expressed either in this House or in public or put out for discussion among anyone because we do not know the views of the official sector. Therefore, Sir, whom are we to follow?

I would like to read out, of course, from "The Hindu". There is no other way of knowing.

සාප්තමස සාප්තමස

(பிரதிச் சபாநாயகர் அவர்கள்)

(Mr. Deputy Speaker)

We have to take the vote at 5 o'clock. How long do you wish to speak?

ලක්ෂමන් ජයකොඩි මහතා

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

I was given half an hour because the Leader of the opposition had to get 15 minutes and I had my 15 minutes.

නියෝජ්‍ය කථනායකතුමා  
(විරාජි ස්වරාජ්) (Mr. Deputy Speaker)

According to the schedule that we have worked out, you have only ten minutes more.

ලක්ෂ්මන් ජයකොඩි මහතා  
(ති. ලක්ෂ්මන් ඉයාකොඩි) (Mr. Lakshman Jayakody)

Yes, I will try to finish within ten minutes, Sir.

ආර්. ප්‍රේමදාස මහතා (අග්‍රාමාත්‍යතුමා, පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් දෙපාර්තමේන්තු, මහාමාර්ග දෙපාර්තමේන්තු, හදිසි අවස්ථා මහජන පරිපාලන දෙපාර්තමේන්තු සහ පාර්ලිමේන්තුවේ සභානායකතුමා)

(ති. ආර්. පීරේමදාස — பிரதம அமைச்சரும் உள்ளூராட்சி, வீடமைப்பு, நிர்மாண அமைச்சரும் நெடுஞ்சாலைகள் அமைச்சரும் அவசரகால சிவில் நிர்வாக அமைச்சரும் பாராளுமன்றச் சபை முதல்வரும்)

(Mr. R. Premadasa - Prime Minister, Minister of Local Government, Housing & Construction, Minister of Highways, Minister of Emergency Civil Administration and Leader of the House of Parliament)

The hon. Member can have ten minutes from my time.

ලක්ෂ්මන් ජයකොඩි මහතා  
(ති. ලක්ෂ්මන් ඉයාකොඩි) (Mr. Lakshman Jayakody)

Thank you.

ආර්. ප්‍රේමදාස මහතා  
(ති. ආර්. පීරේමදාස) (Mr. R. Premadasa)

It is from my time I am willing to give him.

ලක්ෂ්මන් ජයකොඩි මහතා  
(ති. ලක්ෂ්මන් ඉයාකොඩි) (Mr. Lakshman Jayakody)

Of course, I have to quote "The Hindu". That is the only organ I have to obtain my facts because I have been reading the "Lankapuvath" for the last so many days - I have with me the "Lankapuvath" from the 11th of September, the headline, of course, is all about cricket there and then it goes on to others - but the "Lankapuvath" up to this date did not talk about a very important subject that has come out in "The Hindu", under the caption "Delhi Talks with Colombo Team. Fresh ideas of land for Tamils.". This was on the 14th of this month. We are on the 20th of this month. I got this copy yesterday. You should have got this at least on the 16th. You should contradicted this if it was wrong, and I wish that you contradicted it. I do not want to read it out here but, with your permission if it is get into HANSARD, I can read it. If you just know what is here you can be 100 per cent sure that the SLFP will never vote with this and I am 100 per cent sure that no Sinhala person will ever vote if this is the thinking. Therefore, obviously, we have to hold meetings, we have to hold seminars, we have to go right down to the grassroots level and we have to tell our people that it is most impossible to agree with this. There may be

salutary conditions laid down in other fields, but when I read this, "Fresh ideas on land for Tamils" ! I wish to table it because when I table it the press would be able to publish it and it becomes a public document.

Therefore, I would like the Hon. Minister of National Security also to realise that we have certain constraints here. We have difficulties here. I also appreciate one thing-(*Interruption*). No, but at least say, no for instance. I have seen the Rupavahini-

ආචාර්ය ආනන්දචන්ද්‍ර ද අල්විස් මහතා  
(කලාතිඨි ආනන්දචන්ද්‍ර අල්විස්) (Dr. Anandatissa de Alwis)

If we go to say no to everything that the newspapers publish, we will have no time for anything else.

ලක්ෂ්මන් ජයකොඩි මහතා  
(ති. ලක්ෂ්මන් ඉයාකොඩි) (Mr. Lakshman Jayakody)

I have seen the Rupavahini saying no to certain things that have taken place.

ආචාර්ය ආනන්දචන්ද්‍ර ද අල්විස් මහතා  
(කලාතිඨි ආනන්දචන්ද්‍ර අල්විස්) (Dr. Anandatissa de Alwis)

You know as well as anybody else that "The Hindu" is out to sabotage the talks in Delhi.

ලක්ෂ්මන් ජයකොඩි මහතා  
(ති. ලක්ෂ්මන් ඉයාකොඩි) (Mr. Lakshman Jayakody)

Precisely.

ආචාර්ය ආනන්දචන්ද්‍ර ද අල්විස් මහතා  
(කලාතිඨි ආනන්දචන්ද්‍ර අල්විස්) (Dr. Anandatissa de Alwis)

You know very well that "The Hindu" invents stories.

ලක්ෂ්මන් ජයකොඩි මහතා  
(ති. ලක්ෂ්මන් ඉයාකොඩි) (Mr. Lakshman Jayakody)

All right. That is exactly what I say. You must say no to them.

ආචාර්ය ආනන්දචන්ද්‍ර ද අල්විස් මහතා  
(කලාතිඨි ආනන්දචන්ද්‍ර අල්විස්) (Dr. Anandatissa de Alwis)

But when you know that what do you want us to do.

ලක්ෂ්මන් ජයකොඩි මහතා  
(ති. ලක්ෂ්මන් ඉයාකොඩි) (Mr. Lakshman Jayakody)

You can say no to the "Guardian" when some attack is made and the report is wrong, when some civilians are killed and the report is wrong. But here when you know that the entire land policy of this country is concerned-

ආචාර්ය ආනන්දචිත්ත ද අල්වීස් මහතා  
(කොඹිති ඉඤාන්තතිස්ස හි අභ්විසි)  
(Dr. Anandatissa de Alwis)

The Hon. Prime Minister of this country talks on this subject in public. The President talks on this subject in public, the Hon. Minister of National Security talks in public on this subject. Why are you not quoting from them ?

ලක්ෂමන් ජයකොඩි මහතා  
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)  
(Mr. Lakshman Jayakody)

I am prepared to quote from them on a public platform.

ආචාර්ය ආනන්දචිත්ත ද අල්වීස් මහතා  
(කොඹිති ඉඤාන්තතිස්ස හි අභ්විසි)  
(Dr. Anandatissa de Alwis)

Are you a Hindu ?

ලක්ෂමන් ජයකොඩි මහතා  
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)  
(Mr. Lakshman Jayakody)

Why do you not deny this ?

ආචාර්ය ආනන්දචිත්ත ද අල්වීස් මහතා  
(කොඹිති ඉඤාන්තතිස්ස හි අභ්විසි)  
(Dr. Anandatissa de Alwis)

Are you a Hindu, or what are you ?

ලක්ෂමන් ජයකොඩි මහතා  
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)  
(Mr. Lakshman Jayakody)

I am a good Buddhist, not like you who is not a Buddhist. I have been Buddhist and I shall die as a Buddhist. I will not be a convert like you. I am sorry, Sir.

I wish some positive action is taken by the Government and the press is free to publish this type of activity. Free the press completely because that is going to be advantageous to us, advantageous to the aspirations of the people of this country who have a love for this country and who feel that our soil should not be bartered away either for power or for any other reason. I have only a very limited time unfortunately Sir and I would like to ask a few questions from the Hon. Minister. What is the death roll, up to date of the army, navy, air force and the police ? I just want to find that out mainly because there are contradictions among the figures that are there. I can remember that in the 1971 insurrection we knew the figure was 37 and there was no problem because when a man died he was identified and his body was given. But today I quite appreciate that when a man gets blasted off, sometimes you do not get the whole body ; you get only a leg or something. You cannot identify the man and you do not know whether the man is lost or whether something else has happened to him. So, I would like the Hon. Minister to let us know what the death roll is ?

Secondly, is there an honest ceasefire going on in this country ? If there is no honest ceasefire, what steps do you think we should take ? Lankapuvath comes out with a story that a flush out has taken place in certain camps around Trincomalee and we have been successful in doing so. I would like to know from the Hon. Minister what action he has taken to flush them out or comb out those areas. If there is no identification, I can appreciate it. But if you can identify the place and then if you are going to keep your eyes shut after that, then there is something radically wrong with the combat operations. But if you flush out these places and if you comb them out and you want to get more men into the field, that is a hundred per cent combing out operation. It has nothing to do with politics. Therefore, we would like to know from the Hon. Minister how he is going to comb out the Trincomalee area because from one side you get Siripura and on this side you get Morawewa and in the Southern area you get Kalkudah, Pasikudah and all these areas and Habarana. It is an area around the Koddियar Bay. And it can be done and we have the strongest military presence of this country in Trincomalee.

Very recently Sir, there was a helicopter that crashed. A helicopter 212 crashed in Trincomalee. You might recollect that I raised this matter about the purchase of arms saying that we are buying second class equipment into this country at a very high price. I am not going into the next supplementary estimates, that is coming which is going to be for an enormous sum, but all that I want to know from him is this. I was told that this helicopter came down due to power failure. It was not the fault of the pilot but it was mainly because the helicopter was very old. The machine failed. It was a second hand machine and ultimately we lost that aircraft. The loss we sustained as a result is in the region of Rs. 10.7 million. Therefore, I would like the Hon. Minister to let us know about the defence equipment because whatever we have purchased should give value for the money we have spent.

Finally, I want to say this. The hon. Member for Maharagama just now told me that there is a very grave situation that has arisen in the Sri Jayewardenepura University. There had been an incident in the morning. Now I am made to understand that a whole host of thugs, some outsiders, have got into the University. The Government must take immediate steps to see that the situation does not escalate.

Sir, I would like to finish my speech by giving an assurance. I am making a very passionate plea. I do not want to read all the letters that I have got from Bhikkus. Not only the three Maha Nayakas but even others have written to His Excellency the President asking him about the working paper and the agreements that have been entered into because the country feels that the Cabinet knows about these things. The

Members of Parliament do not know about them. But the country should know about them. That is why we say that the country should be taken into the confidence of the Government. That is the reason why I do not agree with the statement made by the Hon. Minister of National Security when he said that everything should not be made known to the people. There are certain important things that people should know. We do not want to know anything about combat. We do not want to know anything about the operational part of combat. That is not our job. We do not want to know the fire power of this country. We do not want to know how powerful a gun is. We do not want to know how fast a boat can go. We do not want to know how high an aeroplane can fly and send down bombs. That is not what are wish to know. But certainly we should like to know what decisions you are going to take in order to combat this menace of terrorism.

ආර්. ප්‍රේමදාස මහතා  
(තිලු. ජුර්. பிரமதாச)  
(Mr. R. Premadasa)

Sir, the Hon. Minister of State will reply on my behalf.

ආචාර්ය ආනන්දතිස්ස ද අල්විස් මහතා  
(කලාநிதி ஆனந்ததிஸ்ஸ த அல்விஸ்)  
(Dr. Anandatissa de Alwis)

Sir, I have no doubt in my mind that a great patriot, a great Sinhalese and a man versed in the cultural traditions of this country like the hon. Member for Attanagalla has nothing but the highest motives in the submissions he has made to Government. Although teasingly I asked him whether he was a Hindu, I would not for a moment imagine him in any other role than as a worthy successor of the Sinhala patriots of our history. The great misfortune in this recurring debate over this issue in this House is that the Sri Lanka Freedom Party in the Opposition is not consistent in the advice it proffers from time to time, nor is it collectively as a party helpful when it comes to conference and resolution of problems. Individually all of them seemed to be reasonable men and women; all of them seemed to be as urgently in need of solving the tragedy in which we are. But there is no consistency. For example, when His Excellency began to talk with the Tamil United Liberation Front with a view to a settlement of these problems, he was told on public platforms, at by-elections and through the media, "Why do you all not take us into your confidence? Why do you not call all of us? Why do you not consult with all the parties?" His Excellency when he began his dialogue, shall we say, detente, with the TULF, had no intention of making a deal behind the backs of anybody, because throughout his whole life he has been a parliamentarian. Throughout his whole life he has realised that whatever you may resolve in private you have to put into action in public, that whatever

agreement you may come to with an individual, power rests with the Acts of Parliament. Therefore he has to come before this House and the people. So he responded immediately and he called an All-Parties' Conference. He said "Come, sit with me and let us talk this together". As soon as he did that the Sri Lanka Freedom Party changed its attitude.

I remember, Sir, the first occasion in His Excellency's office when the Hon. Prime Minister suggested that the whole Cabinet should be present and meet for the first time all the parties that had been invited to discuss this problem. We went there. The Sri Lanka Freedom Party did not come. The only party that turned up that day. Hon. Deputy Speaker, Sir, was the Mahajana Eksath Peramuna. The hon. Member for Maharagama and two of his party members turned up to see His Excellency in his Office. The Sri Lanka Freedom Party which talked of consultation, of joining together, of taking the people and the parties into confidence, the Sri Lanka Freedom Party which leads the Opposition in Parliament was not there, Sir, to participate in the discussions that they proposed they should have. If that is not inconsistent, Sir, I do not quite understand the word, and if I do not understand the word, I apologise. But to my mind consistency means that if you make a proposition and that proposition is accepted, you must go along and be a party to the very proposition that you have made. But if you turn back upon it, then you are not consistent.

I remember, Sir, the hon. Member for Maharagama at that conference told His Excellency, "There are so many organizations in this country who are making various suggestions and proposals about this Tamil problem, about this ethnic dispute. There are Bhikshu Sanvidanas, associations of individuals, Sinhala Sanvidanas of all sorts, why do we not meet them all?" After Mr. Gunawardene and his party representatives withdrew from the meeting the Members of the Cabinet met again and it was resolved that Mr. Gunawardene's suggestion was a good one and that His Excellency and some representatives of the Cabinet—because so many of us, 24 Ministers, cannot be always meeting in conference—should meet with those who wished to discuss this problem.

The All Party Conference began at the BMICH. A permanent secretariat was established in that building to consult to collate, to collect, edit and present views and memoranda that flowed from all parts of the country. Everybody was invited. The SLFP refused to face its responsibility and make its contribution to resolve the problems that came up before that conference. Again I say, Sir, that is not consistent with a party that desires to make an end to the ethnic devastation that is going on in this country at this time. And then, Sir, it goes round the country trying to make people believe, misrepresenting the facts, that the ethnic

[ආචාර්ය ආනන්දචන්ද්‍රයා ද අල්වීස් මහතා]

problem is something that the UNP Government created. It tries to pretend that it never existed before. It conveniently forgets that great document—I would normally wish to call it notorious, Sir, but since we are trying to resolve problems I do not think we should use words that are abrasive. It is far better to use words that are friendly if we want to resolve problems. So I will not call it a notorious document but I merely say that they are forgetting that document called the Bandaranaike-Chelvanayagam Pact. Sir, the Bandaranaike-Chelvanayagam Pact was not one that was drawn up in public. There was no discussion in the open available to the press—

ලක්ෂ්මන් ජයකොඩි මහතා  
(ති.ල. ලක්ෂ්මන් ඉයාකකොඩි)  
(Mr. Lakshman Jayakody)

That draft Bill was gazetted on 20th May 1957. The Bandaranaike-Chelvanayagam Pact came subsequently, that is, on 26th July 1957. The Bill came before the Pact. It was taken up by the Cabinet before any discussion took place with Mr. Chelvanayagam.

ආචාර්ය ආනන්දචන්ද්‍රයා ද අල්වීස් මහතා  
(කලාභිති ආනන්දචන්ද්‍රයා ද අල්වීස්)  
(Dr. Anandatissa de Alwis)

I am most grateful for that elucidation from the hon. Member for Attanagalla. I may perhaps exercise a little more pressure upon his good nature by asking him to correct me if I am wrong I say that the Bandaranaike-Chelvanayagam Pact included a provision that two provinces could get together if they so wished.

ලක්ෂ්මන් ජයකොඩි මහතා  
(ති.ල. ලක්ෂ්මන් ඉයාකකොඩි)  
(Mr. Lakshman Jayakody)

That too with the wish of Parliament only. Every law had to be ratified by this Parliament. There was not a single law that you could implement without ratification by this Parliament. We were the supreme body. In other words, it removed only the kachcheri systems—that is what it did—giving political power, the authority, to the politician to remove the kachcheri system. That was the basis.

ආචාර්ය ආනන්දචන්ද්‍රයා ද අල්වීස් මහතා  
(කලාභිති ආනන්දචන්ද්‍රයා ද අල්වීස්)  
(Dr. Anandatissa de Alwis)

My debt to the hon. Member grows by the minute, Sir, but nevertheless I would be pardoned if I keep pressing the point that Mr. Bandaranaike conceded with Mr. Chelvanayagam that two provinces may join if they so wished. That is one of the reasons why Mr. J. R. Jayewardene —

සරත් මුත්තේවිට්ටෙම මහතා  
(ති.ල. සරත් මුත්තේවිට්ටෙම)  
(Mr. Sarath Muttetuwegama)  
Two or more.

ආචාර්ය ආනන්දචන්ද්‍රයා ද අල්වීස් මහතා  
(කලාභිති ආනන්දචන්ද්‍රයා ද අල්වීස්)  
(Dr. Anandatissa de Alwis)

That is one of the reasons why Mr. J. R. Jayewardene —

ලක්ෂ්මන් ජයකොඩි මහතා  
(ති.ල. ලක්ෂ්මන් ඉයාකකොඩි)  
(Mr. Lakshman Jayakody)

Will you give me one minute? Mr. Bandaranaike was not thinking of the North and the East. No. We asked this same question of Mr. Bandaranaike. The problem was regarding the Eastern Province and the Uva Province because the waters of the Gal Oya filled in the Uva but the waters had to go to the East. The next problem was the central hills. He wanted the Central Province and the North-Western Province to have closer contact.—(Interruption) No, never. I was never there. He is my uncle. You are wrong.

ආචාර්ය ආනන්දචන්ද්‍රයා ද අල්වීස් මහතා  
(කලාභිති ආනන්දචන්ද්‍රයා ද අල්වීස්)  
(Dr. Anandatissa de Alwis)

May I please have the benefit of the elucidation from the Hon. Minister of Textile Industries? I could not quite hear his interjection.

ලක්ෂ්මන් ජයකොඩි මහතා  
(ති.ල. ලක්ෂ්මන් ඉයාකකොඩි)  
(Mr. Lakshman Jayakody)

He said that my whole family is for the UNP except myself. He is making a mistake. He contested with the “Hand” symbol in 1958.

වීරසාල මෙන්ඩිස් මහතා (පෙරකරුම ඇමරිකා)  
(ති.ල. විච්චිතරාජ මෙන්ඩිස් — පුළුල්කොට්ටෙම මහතා)  
(Mr. Wijayapala Mendis—Minister of Textile Industry)

Even Sir John contested with the “Hand” symbol —

ලක්ෂ්මන් ජයකොඩි මහතා  
(ති.ල. ලක්ෂ්මන් ඉයාකකොඩි)  
(Mr. Lakshman Jayakody)

in 1958, except for Mr. Denzil Fernando. That I grant.

ආචාර්ය ආනන්දචන්ද්‍රයා ද අල්වීස් මහතා  
(කලාභිති ආනන්දචන්ද්‍රයා ද අල්වීස්)  
(Dr. Anandatissa de Alwis)

Whatever political affiliations and changes there might have been, the hon. Member is most helpful to me in elucidating the point that the Bandaranaike-Chelvanayagam Pact allowed for the joining of more than one province with another. That is one of the reasons why Mr. J. R. Jayewardene, Mr. R. Premadasa and 11 others signed a piece of paper which



said that they would proceed on foot to Kandy and place before the *Dalada Maligawa*, before the *devas* that guard the palladium of this country, the grievance of the Sinhala people that Mr. Bandaranaike was about to hand over their rights to Mr. Chelvanayakam.

Another amazing part of that pact was that the colonization of the traditional Tamil areas was to be left entirely outside the power of the Sinhala centre.

ලක්ෂ්මන් ජයකොඩි මහතා  
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)  
(Mr. Lakshman Jayakody)  
No, that is not correct.

ආචාර්ය ආනන්දචිත්තය ද අල්වීස් මහතා  
(කොච්චි ආනන්දචිත්තය ද අල්වීස්)  
(Dr. Anandatissa de Alwis)  
How can you say that ?

ලක්ෂ්මන් ජයකොඩි මහතා  
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)  
(Mr. Lakshman Jayakody)

Subsequently they had to bring the Dudley Senanayake Pact to do so. I will table the Land Development Ordinance. I will read it. I will come out with it. It says :

"The Land Development Ordinance will be amended to provide for citizens of this country to be provided with allotments of Land under this Ordinance. Mr. Senanayake further agreed that in the granting of land under the colonisation schemes, the following principles be observed in the Northern and Eastern Provinces."

What are the priorities ?

"In the first instance, that land be granted to landless persons in the district ; secondly, to Tamil Speaking people in the Northern and Eastern Provinces and thirdly, to other citizens of Ceylon, preference being given to Tamil citizens in the rest of the island.

Signed Dudley Senanayake 24. 3. 1965

Signed S. J. V. Chelvanayakam 24. 3. 1965."

That is what he wanted to do.

The Land Development Ordinance was to be changed.

ආචාර්ය ආනන්දචිත්තය ද අල්වීස් මහතා  
(කොච්චි ආනන්දචිත්තය ද අල්වීස්)  
(Dr. Anandatissa de Alwis)

May I please have the courtesy of a reference to this document, the Dudley Senanayake-Chelvanayakam Pact, which you read ?

ලක්ෂ්මන් ජයකොඩි මහතා  
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)  
(Mr. Lakshman Jayakody)

I will show it to you. It is in Hansard. I got it from there. You can read it.

ආචාර්ය ආනන්දචිත්තය ද අල්වීස් මහතා  
(කොච්චි ආනන්දචිත්තය ද අල්වීස්)  
(Dr. Anandatissa de Alwis)

Now, before the hon. Member treats this document as if it is some Zinoview letter that was published in one of the British newspapers to defeat the Labour Government and was an invention and you chortle over it, you must see how innocuous it is.

ලක්ෂ්මන් ජයකොඩි මහතා  
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)  
(Mr. Lakshman Jayakody)  
Have you read the document ?

ආචාර්ය ආනන්දචිත්තය ද අල්වීස් මහතා  
(කොච්චි ආනන්දචිත්තය ද අල්වීස්)  
(Dr. Anandatissa de Alwis)

I am quoting from what you just read. Look at this paragraph :

"land in the Northern and Eastern Provinces should in the first instance" -

He says "first instance".

- "be granted to the landless persons in the district."

What is wrong with that ? Is that not what is happening in Maharagama, in Matara, in Hiniduma and anywhere in the country ?

ලක්ෂ්මන් ජයකොඩි මහතා  
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)  
(Mr. Lakshman Jayakody)

To the Tamil people who are there.

ආචාර්ය ආනන්දචිත්තය ද අල්වීස් මහතා  
(කොච්චි ආනන්දචිත්තය ද අල්වීස්)  
(Dr. Anandatissa de Alwis)

At Lunugamvehera is that not what is happening ? Is it not what would happen in Mulkirigala ? Tomorrow we are going to bring in land in Maharagama on the other side. Are we going to give land to people from Attanagalla ? We have to give land to people there. Otherwise there will be hell to pay !- (*Interruption*). It is not easy for you to get me caught in the slips like that. I will choose the paragraphs that I want to read.

ලක්ෂ්මන් ජයකොඩි මහතා  
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)  
(Mr. Lakshman Jayakody)

But that is unfair. That is exactly what you all are doing.

ආචාර්ය ආනන්දචිත්තය ද අල්වීස් මහතා  
(කොච්චි ආනන්දචිත්තය ද අල්වීස්)  
(Dr. Anandatissa de Alwis)

Mr. Deputy Speaker, I would never do that type of thing. I feel so wounded. My hon. Friend says I am not fair. In my entire Parliamentary career, which is not very much - from 1977 ; I also sat in that Chair - the one thing I wish to protect for ever is that I am not unfair.

உதவியைப் புகழுகிறார்  
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)  
(Mr. Lakshman Jayakody)

I did not mean it that way. (Interruption).

சுபாட்சய சாணத்தினர் டி அலுவலர்  
(கலாநிதி ஆனந்ததிலஸ் த அலுவலர்)  
(Dr. Anandatissa de Alwis)

I have protected the fair also when the fair could not say even a word in this House, if you will recall – the fair Member for Attanagalla. You are a good looking man, but there was a fair looking lady sitting in that chair much nicer than that.

I will read the second paragraph. Firstly, we said, to persons landless in the district. “Secondly, to Tamil speaking persons resident in the Northern and Eastern Provinces, and thirdly to other citizens in Ceylon.” Now, what is wrong with this? What is the great conspiracy in this? Any person outside the district means – (Interruption).

You are interposing an interpretation which is not there.

உதவியைப் புகழுகிறார்  
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)  
(Mr. Lakshman Jayakody)

Dambarawe priest was shot on that.

சுபாட்சய சாணத்தினர் டி அலுவலர்  
(கலாநிதி ஆனந்ததிலஸ் த அலுவலர்)  
(Dr. Anandatissa de Alwis)

Remember, you read this, not I.

உதவியைப் புகழுகிறார்  
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)  
(Mr. Lakshman Jayakody)

But Dambarawe priest was shot on that.

சுபாட்சய சாணத்தினர் டி அலுவலர்  
(கலாநிதி ஆனந்ததிலஸ் த அலுவலர்)  
(Dr. Anandatissa de Alwis)

You read this document first. I am only quoting from that, no more. [Interruption]

Now Sir, I was talking about the inconsistent attitude of the Sri Lanka Freedom Party in this ethnic issue. This is one. You flourished in this House this document – a photocopy of one page signed by Mr. Dudley Senanayake and Mr. Chelvanayagam. When I try to talk of you the lights go off. Now, His Excellency proceeded to discuss with whoever was willing to discuss. The Maha Sanga was fully represented there. Committees and sub-committees met day after day. A very earnest and complete discussion of every aspect of the matter went on in the BMICH. Finally, His Excellency produced documents, which he presented to Members of the Cabinet and Members of Parliament

and the last meeting that was held lasted only ten minutes because it was intended for the presentation of those documents. There was no finality about it. His Excellency made it clear that they were to be the subject of discussion and debate, until eventually any amendments anybody proposed would be considered and it would finally end up in this House presented in the form of bills. When those talks began the then Leader of the Opposition of this House the Hon. Mr. Amirthalingam and his colleagues left for India and within two days he abrogated those talks. He declared no confidence in those documents. He threw them to the winds and there that effort of conciliation, consultation and debate which His Excellency began in this country took a different turn.

The Sri Lanka Freedom Party did nothing further. They began then to talk about the civic rights of their leader! Here, Sir, they are crying today. I think he is still wiping his tears! – [Interruption] – You are not wiping your tears? He wept in this House, Sir, about the death of people who have died because of the ethnic conflict. I would cry with him because death is not something over which anybody is going to gloat. How many thousands of human lives have been lost in unnecessary conflict created by recalcitrant politicians all over the world? In the midst of all that welter of bloodshed and death what does the Sri Lanka Freedom Party talk about? The civic rights of their leader! This country from its beginnings, from the time that Vijaya came up to now had problems of invasions, of plagues, disasters, floods, famines and of droughts and the current tragic situations of our ethnic conflict, and what does the Sri Lanka Freedom Party talk about? The lost civic rights of their leader! What is the relevance? How can you take a party seriously when that seems to be the only obsession in the minds of those who meet, surround and advise that lady? I do not blame her. There are people, some of them genuinely misled. I am not doubting for a moment the motives and intentions of people who may disagree with us. I respect those who do not have views which are parallel to our own. There is no reason why someone should not disagree with us sincerely, but in their convictions they surround this lady who has a great and responsible task to perform. And what did they do? They raise the question of her disability. They come to this House and table resolutions on the subject. Whilst Sinhala villages are being burnt, when people in our farms are shot at with their hands tied to their backs the Sri Lanka Freedom Party talks about the civic rights of their leader! When Sinhala fishermen are burnt in their boats and sunk in the sea at Trincomalee they talk about the civic right of their leader! When hundreds of Tamil civilians are alleged to be murdered by our armed forces they talk about the civic right of their leader! This is what you call an obsessive mind, which is not directed to the resolution of problems, but directed inwardly into some cancerous growth within the Sri Lanka Freedom Party.

Surely, having associated thus far with the Ceylon Communist Party, if there is one Party that consistently, continuously, and all the time attack the United National Party, it is the Ceylon Communist Party, but the Communist Party has gone on record saying that they will do whatever is in their power to settle this problem. They are not talking about their disability. They are not saying that they are not getting enough news print; they are not saying that they are not getting enough government advertisement; they do not talk of things like that. The Ceylon Communist Party's paper, the "Aththa", not very kind to any of us, which is their policy and they have to be like that. They have one thing in common with us. They say the government must solve this problem at the Conference Table - and we are willing to support any reasonable solution that the Government can find. Now, Sir, no one would say that the Ceylon Communist Party is a party without principles. No one would say that the Ceylon Communist Party is a party that does not know its politics. Nobody can say that The Ceylon Communist Party has no international connections, that is has no wisdom, that it has no philosophy. That party is willing to say so and goes on record saying so and says so in this House. While during this debate it criticizes what according to its likes and information are the wrong doings of the forces; while in the past sometimes they have voted against the continuance of the emergency for different reasons they have never opposed any proposition that the Government was willing to put forward to resolve this conflict at a Conference Table. Why cannot the Sri Lanka Freedom Party do the same? They have been, other than the United National Party, the one party most involved in this ethnic problem for so long. It is not my intention to make a cheap debating point by trying to turn the guns on them and say like the pot calling the kettle black; "You started this." The ethnic problem in Ceylon was not started by the United National Party or the Sri Lanka Freedom Party. The ethnic problem in this country has been there for two thousand and five hundred years. This is a problem which is part of the culture, part of the history, the warp and the woof of the history of the country. Whatever the geographical reasons that may be adduced for our having departed from the great capital city of Anuradhapura in order to go to Polonnaruwa, whatever may have been the reasons why, they say it is because of the continuous drought that we had to go to Polonnaruwa, there is no denying the fact that we went to many capitals. There have been many capitals to which we had to resort during our history because of the pressure of the Tamils of the North and the races of Southern India, which attacked us continuously from time to time until finally we found permanent refuge and permanent strength and protection in Sri Jayawardenapura which was the capital which lasted for 200 years. But that is not so very important. I am not trying to make those little

matters important. All I am trying to tell you is, this is not a problem which you created or we created or chelvanayakam created or Ponnambalam created or D. S. Senanayake created or Mrs. Bandaranaike created or Jaywardene created. this is a problem that has been part of the history of our country for 2,000 odd years.

Then in recent times it has been very difficult to resolve this problem because of international implications. The Hon. Minister for National security referred to the local and international nature of this problem and one of the international natures of the problem that we must examine is that there is an international press, which is part of the public relations organizations of the Tamil community. This is not entirely an ethnic matter. There are so many conflicts like this all over the world. The apparent surfaced reasons are one, the hidden deep reasons are another. After all, Uma Maheshwaran openly declares that he is not interested in the question of being Sinhala or Tamil that he is mainly interested in a Marxist state for the whole of Sri Lanka. So there is a political implication. There are newspaper people who come here and they can only see what they say the army does. But they cannot see what the Tamil terrorists do! They never use the word "terrorists" in their reports. In the "London Times", in the "Daily Telegraph" and papers like the "Guardian", the BBC for instance would call them "militants", "Tamil Militants", "Soldiers of war fighting for liberty" but the Sinhala army is a rapacious army, as if armies of western countries are not! Sir, this is part of the international attitude of the organized imperialist press in Europe.

It is not confined to this problem. Whenever there is a meeting of the poorer nations of the world, they descend upon those meetings and they roam the lobbies prowling for some clarion and they report about the conflicts of quarrels, the rows that take place in any international gathering. If there is a small riot in Colombo, it is called a "riot, hooliganism, mob violence". When it happens in their own country, they call it a "demonstration". A demo in Birmingham becomes a riot in Panchikawatte! This is part of the international terminology of the imperialist press which cannot allow the developing world to develop, which does not like to see parliaments like this, capable, competent, fair, just and democratic! They think that is the rightful and total monopoly of western democracies. So, we are living in that kind of an age. Some of them, I must say, although I am sad to say as an ex-journalist myself, Sir, the days of altruism are over; some of those newspaper men are in the pay for good strong Dollars, in the pay of the international terrorist movements of the world. In those circumstances misrepresentation of the Sri Lankan case in the international press should be echoed in this House, although I understand the reason why..

[ආචාර්ය ආනන්දතිස්ස ද අලවිස් මහතා]

Sometimes the hon. Members of the Opposition are restless in these Debates and are tempted to quote from newspapers outside of this country.-(*Interruption*). Sir, there is no censorship. Nobody is blocking out anybody.

May I say one thing ? There was a resolution at the Executive Committee of the National Party held at Sri Jayewardenepura last Sunday where somebody suggested that we should take over a Sinhala daily newspaper and His Excellency the President said. "Let me have your views." Every speaker thereafter said, "We must allow freedom of the press". The Prime Minister was there seated by the President on his right. He will bear witness to what I say.-(*Interruption*). And they said, "We must not be like what the SLFP was". They also said, Sir, "We must not be like what the SLFP Government was".

සරත් මුත්තේටුවෙගම මහතා  
(ති.රු. ජාත් ප්‍රතිපත්ති විද්‍යාලය)  
(Mr. Sarath Muttetuwegama)

Who made the proposal to take over ?

ආචාර්ය ආනන්දතිස්ස ද අලවිස් මහතා  
(කලාතිඨි ආනන්දතිස්ස ත අල්විස්)  
(Dr. Anandatissa de Alwis)

That is not relevant. that is the liberty of any Member. That happened in Cabinet. That is the democratic right of anybody to get up and say -

සරත් මුත්තේටුවෙගම මහතා  
(ති.රු. ජාත් ප්‍රතිපත්ති විද්‍යාලය)  
(Mr. Sarath Muttetuwegama)

We are proud about your rescinding the thing.

ආචාර්ය ආනන්දතිස්ස ද අලවිස් මහතා  
(කලාතිඨි ආනන්දතිස්ස ත අල්විස්)  
(Dr. Anandatissa de Alwis)

If the SLFP were in power, they would not have tolerated this. that is the right of anybody to say. But, Sir, it must be said to the credit of this party, most of whom are here, that they voted that down. With one stroke of the pen. His Excellency could have executed that wish, but he did not. So, I tell you, accept what the Hon. Minister of National Security told you. It is impossible to fight a war by broadcasting our intention every day for half an hour. therefore, the continuing communication is not part of a battle plan or strategy for victory.

There is no conspiracy behind the backs of the people that the J. R. Jayewardene Government is involved with. The J. R. Jayewardene Government intends to present the all facts in their entirety to this Parliament, to the Members of the Government Parliamentary Group and the people of this country before any final settlement is reached. I hope therefore that you will accept the honest statements that I have made-I have invented nothing, glossed over nothing-and vote with us on this Motion, because you know as well as I do that we cannot do without the Emergency that is now on.

ප්‍රශ්නය විමසන ලදී.

කටකටවල අනුව "පස" මතුවීමට සය බව නියෝජ්‍ය කථනායකතුමා විසින් ප්‍රකාශ කරන ලදී.

විභාග විගුණකරුවෙකු.

ලාභයක්වනු ඇතැයි "ඉ" ධර්මයක්වනු ඇතැයි පාර්ලිමේන්තුවේ අනුමතය.

Question put.

MR. DEPUTY SPEAKER, having collected the Voices, declared that the ayes had it.

ආර්. ප්‍රේමදාස මහතා  
(ති.රු. ජාත්. පි.රේ.ප්‍ර.ප.)  
(Mr. R. Premadasa)  
Divide !

පාර්ලිමේන්තුව 43 වන ස්ථාවර නියෝගය යටතේ - පක්ෂ 122 ; විරුද්ධ 1 ; යනුවෙන් - බෙදුණේය.

පාර්ලිමේන්තුව, 43 වන නියෝගය යටතේ සිටි පිරිසින් : ඡායා 122 ; විරුද්ධ 1.

The Parliament divided under Standing Order No. 43 Ayes 122 ; Noes 1.

කල්තැබීම

ඉක්මනින්

ADJOURNMENT

එම්. චන්දන වික්‍රමසේන මහතා  
(ති.රු. එම්. චන්දන වික්‍රමසේන)  
(Mr. M. Vincent Perera)

I move,

"That the Parliament do now adjourn"

ප්‍රශ්නය විමසන ලදී, සහ සම්මත විය.  
විභාග විගුණකරුවෙකු අනුමතය.  
Question put, and agreed to.

පාර්ලිමේන්තුව 4.55 ට අනුකූලව අ. ප. 4.55 ට, 1985

මහලයේ 8 වන අගනුවරට පැමිණි. 10 වන අගනුවරට පැමිණි.

අගනුවර, පි. ප. 4.55 මහලයේ පාර්ලිමේන්තුව, 1985

ඉක්මනින් 8 සේවායෝජනා පි. ප. 10 මහලයේ

ඉක්මනින් සම්මතය.

Adjourned accordingly at 4.55 p.m. until 10.00 a.m. on Tuesday, 8th October, 1985.





உ. சூ.

மேல புகாரை அடிப்படையாகக் கொண்டு உடனடியாக நடவடிக்கை மேற்கொள்ள வேண்டும் என்றும்  
புகாரை அடிப்படையாகக் கொண்டு உடனடியாக நடவடிக்கை மேற்கொள்ள வேண்டும் என்றும்

1985 இன்க்வைரி 4 வது பக்கம்

கேள்விக்குரிய கேள்விக்கான பதிலைக் காண்க.

குறிப்பு

அங்கத்தினர்கள் இறுதிப் பதிப்பிற் செய்யவிரும்பும் பிழை திருத்தங்களை அறிக்கையிற்றொளிவாகக் குறித்து  
பிழை திருத்தங்களைக் கொண்ட பிரதியை ஹன்சார்ட் பதிப்பாளியருக்கு

1985 ஒக்டோபர் 4, வெள்ளிக்கிழமைக்குப் பிந்தாமற்

கிடைக்கக்கூடியதாக அனுப்புவதில் வேண்டும்.

NOTE

Corrections which Members suggest for the Final Print should be clearly marked in this Report and the copy containing  
the corrections must reach the Editor of HANSARD

not later than

Friday, 4th October 1985

---

Contents of Proceedings	: From 9.30 a.m. to 4.55 p.m. on 20.09.1985
Final set of manuscripts received from Parliament	: 8.20 p.m. on 20.09.1985
Printed copies despatched	: 21.09.1985 afternoon



**දයක මුදල් :** පාර්ලිමේන්තු විවාද වාර්තාවල වර්ෂික දයක මිල රු. 200/- කි. (අශෝචිත පිටපත් සඳහා නම් රු. 175/- කි). පිටපතක් ගෙන්වා ගැනීම අවශ්‍ය නම් ගාස්තුව රු. 2.50 කි. තැපැල් ගාස්තුව ශත 90 කි. කොළඹ 1, නා. පෙ. 500, රජයේ ප්‍රකාශන කාර්යාංශයේ අධිකාරී වෙත සාම වර්ෂයකම නොවැරදිව 30 දින ප්‍රථම දයක මුදල් ගෙවා ඉදිරි වර්ෂයේ දයකත්වය ලබාගෙන විවාද වාර්තා ලබාගත හැකිය. නියමිත දිනෙන් පසුව එවනු ලබන දයක ඉල්ලුම්පත් භාරගනු නොලැබේ.

**சந்தா :** ஹன்சார்ட் அதிகார அறிக்கையின் வருடாந்த சந்தா ரூபா 200/- (திருத்தப்படாத பிரதிகள் ரூபா 175/-) ஹன்சார்ட் தனிப்பிரதி ரூபா 2.50. தபாற் செலவு 90 சதம். வருடாந்த சந்தா முற்பணமாக அத்தியட்சர், அரசாங்க வெளியிட்டலுவலகம், த. பெ. இல. 500, கொழும்பு 1 என்ற விலாசத்திற்கு அனுப்பி பிரதிகளைப் பெற்றுக்கொள்ளலாம். ஒவ்வொராண்டும் நவம்பர் 30 ந் தேதிக்குமுன் சந்தாப் பணம் அனுப்பப்படவேண்டும். பிந்திக் கிடைக்கும் சந்தா விண்ணப்பங்கள் ஏற்றுக்கொள்ளப்படமாட்டா.

**Subscriptions :** The annual subscription for Official Report of Hansard is Rs. 200/- (For uncorrected copies Rs. 175/-). A single copy of Hansard is available for Rs. 2.50. (Postage 90 cts.) Copies can be obtained by remitting in advance an annual subscription fee to the SUPERINTENDENT, GOVERNMENT PUBLICATIONS BUREAU, P. O. Box, 500 Colombo 1. The fee should reach him on or before November 30 each year. Late applications for subscription will not be accepted.